

Ceylon Government Gazette

Published by Authority.

No. 5,932-FRIDAY, JULY 17, 1903.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications,
PART II.—Legal and Judicial,

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

			PAGE	PAGE
Land Sales :—				Land Acquisition Notices 262
Western Province	100	•••	2554	Land Resumption Notices
Central Province		•••	2568	Notices under Ordinance No. 1 of 1897 2495 & Supplt.
Northern Province		•••	2570	Abstracts of Season Reports 2630
Southern Province	•••	** ***	2576	Notices under "The Forest Ordinance"
Eastern Province	•••	***	2591	Sales of Arrack, Opium, and Toll Rents 2626
North-Western Province	•••		2595	Miscellaneous Provincial and District Notices:-
North-Central Province	•••	•••	2600	Sales of Salt and Timber
Province of Uva	•••	•••	2602	Notifications of Close Season, Infected Areas, &c. 2633
Province of Sabaragamuw		•••	2618	Specifications under "The Irrigation Ordinance"
. ′		•••		a first and a second of the se

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Pahalamahawita, situate in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (vide notice No. 1,356), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Sixteenth day of May, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 7 in preliminary plan No. 49, and in the annexed certified tracing therefrom, and containing in extent 3 acres 3 roods and 23 perches, is the property of the Crown.

2495

Description of the Land referred to.



Scale of 8 Chains to an Inch.

Situation: Kalubowitiyana village in Morawak korale.

Preliminary plan 49.

Lot.

Name of Land. Pahalamahawita ... Extent.
A. R. P.
3 3 23

Sheet O₅₉ 9

Surveyor-General's Office, Colombo, October 27, 1902. P. D. WARREN, Assistant Surveyor-General.

the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Kitulwitiyaladeniya belonging to Crown; on the east by the Yahalamullehenedola; on the south by the Mahawitadola; on the west by T.P. 148,895, the footpath from Morawaka to Lelwala.

The 16th day of May, 1903.

J. G. FRASER, Special Officer,

Matara S. O. 905

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Minimaruwedeniya, Minimaruweokanda, Yagalamullehena, &c., situate in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (vide notice No. 1,357), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Sixteenth day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 1, 2, 3, 4, 5, 6, 9, 13, 14, 15, 17, 18, 23, 25, 26, 27, 30, 34, 37, 45, 47, 48, 50, 51, 56, 58, 59, 60, 61, 64, 65, 66, 67, 69, 70, 71, 72, and 73 in preliminary plan No. 49, and in the annexed certified tracing therefrom, and containing in extent 2,027 acres 1 rood and 36 perches, are the property of the Crown.


Description of the Lands referred to.

The following lots situated in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

]	Pre	limi	uary	plan 49) .					
			\mathbf{E}	xte	ent.	i					E	xte	ent.
Lot.		Name of Land.	A.	R	Р.		Lot.		Name of Land.		Α.	R.	. P.
1	•••	Minimaruwedeniya	1	0	23	1	48		Wattagawahena	•••	14	0	9
2	•••	Minimaruweokanda	1	1	25	1	50	•••	Ululugahadeniya		0	1	10
3	•••	Yagalamullehena	2	3	10	ļ	51	•••	Patanahenedeniya		0	2	
4 5	•••	Yagalamulledeniya	1	1	35		56		Delgahaeledeniya	••	0	3	18
	•••	Batehena	17	1	0	l	58	***	Do.		1	0	15
6	•••	Yagalamulleokanda	0	3	25	- 1	59	•••	Ketapolamedagoda	•••	0	2	0
9	•••	Mahawitapahaladeniya	0	3	5		60	•••	Do. •	•••	0	0	19
13	•••	Mahawitadeniya	1	2	35	- 1	61		Ketapoladeniya	•••	4	2	8
14		Kitulwitivaladeniva	5	3	20	-	64		Bataĥenedeniya	•••	. 0	0	23
15	• • •	Batehenedeniya	1	1	25		65	•••	Bulugahahenedeniya		2	2	0
17	•••	Pahalakekunedeniya	1	0	30	!	66		Kirilaketiyeihaladeniya		0	1	24
18	•••	Kekunagawaihaladeniya	.0	2	10	į.	67	•••	Polgahahenedeniya	•••	2	2	15
23		Pahalamagahenedeniya	0	3	22		69		Do.		3	3	35
25	•••	Magahenedeniya	2	0	30	1	70	•••	Diganahenedeniya	• • • •	2	1	10
-26	•••	Ambalamtennehena, Maga-					71	•••	Kiriwanaketiyeihaladeni	ya,			
		hena, Kohilagahahena, &c.	1.645	0	0				Kiriwanaketiyepahala	-			
27		Kalubowitiyangalamukalan	a 216	0	25				đeniya		5	2	13
30	•••	Ensalwattehenemukalana	65	2	0	1	72	•••	Wewila, Mahawiladeniya		3	1	0
34		Ellehenedeniya	Õ	٠3	Ō	-	73	•••	Weedehenedeniya	•••	0	2	12
37	•••	Talgaswila	7	3	38				•				_
45	•••	Gedarawila, &c	8	3	35						2,027	1	36
47	•••	Gedarawilamedagoda	Ō	Ó	32	}							

on sheets O_{52-60} , O_{51-59} , O_{36-44} , and O_{4-12} , and bounded as follows: on the north by the Elahenedola, the village limit of Lelwala, Horakandewila sold by Crown to Don Endiris Madarasinha Siriwardana and others (T.P. 145,277), Horakandewila claimed by ditto, the footpath from Kalubowitiyana to Lelwala, the village limit of Lelwala, the Mahadola, the Galbodadola, Munwattu-

[For Tracing see page 2498.]



Scale of 32 Chains to an Inch.

Situation : Kalubowitiyana village in Morawak korale.

				1	re	limi	nary plan 49).		•			
			•	E	xte	nt.	1				Ex	ter	ıt.
Lot.		Name of Land.		A.		P.	Lot.		Name of Land.		A. :	R.	P.
1		Minimaruadeniya		1	0	23	48	•••	Wattagawahena	. 1	4	0	9
$\frac{1}{2}$		Minimaruaokanda		1	1	25	50	***	Ululugahadeniya		Û		10
3		Yagalmullehena		2	3	10	51	•••	Patanahenedeniya		0	2	0
4:		Vacalmulladaniva		1	1	35	56	•••	Delgahaeladeniya		0		18
5	•••	Batahena		17	1	0	58		Do		1		15
6	•••	Yagalmulleokanda	•••	0	3	25	59		Ketapolamedegoda		0	2	0
9		Mahawitanahaladaniwa	•••	ŏ	3	5	60		Do		0	0	19
13		Mahawitadaniya		1	2	35	61		Ketapoladeniya		4	2	8
14		Kitulwitiyaladeniya		5	3	20	64		Bataĥenedeniya		0	0	23
1.5	•••	Batahenedeniya	•••	1	1	$\overline{25}$	65				2	2	0
17		Pahalakekunadeniya		1	0	30	66		Kirilaketiyeihaladeniya		0	1	24
18		Kekunagawaihaladeniya		0	2	10	67		Polgahahenedeniya		2	2	15
23		Pahalamagahenedeniya		0	3	22	69		Do.		3	3	35
25		Magahenedeniya		2	0		70	• • •	Diganahenedeniya		2	1	10
26		Ambalamtennehena, &c.	1	,645	0	0	71	•••	Kiriwanaketiyeihaladeniya	ı	5	2	13
27	•••	Kalubowitiyangalamukal	ana	216	0	***	72	•••	Wewila, Mahawitadeniya		3	1	0
30	•••	Ensalwattehenemukalans	ı	65	2		73	•••	Weedahenedeniya		0	2	12
34		Ellahenedeniya		0	3	_		•••					
37	•••	Talgaswila		7	3	38	3 3 1			2,02	7	1	36
45	•••	Gedarawila, &c.	•••	8	3	35				-, -			•—
47		Gedarawilamedagoda	***	0	Õ	32							

Lots excluded.

Situation : Kalubowitiyana village in Morawak korale.

Preliminary plan 49.

		Exten	t.		Exte	nt.
Lot.		Name of Land. A. R.	P. Lot.	Name of Land.	A. R	
. 7 8	•••			uttehenegodella	0 1	20
	•••		0 52A	Do	0 0	35
8A	•••			attehena	0 0	35
10	•••	Mahawita 2 1 2		uwandaowita	1 3	5
11				elgahaelawatta	1 0	20
12	•••	Swandaowita 1 3 1	5 62 A	mbawilemadagoda	2 2	28
16	***	Watteheneokanda 0 0 1			13 3	
16 }		Do 0 0		olgahahenewatta	2 2	ĭ
19	•••	Karalagodawattepitakora-		adarasinhawatta		11
		tuwa 0 3 1		odagedarawatta	_	37
20		Karalagodawatta, &c 15 3 3		elgahahena or Okanda	1 0	8
21		Modaraliyadda 0 2		alamahawitakumbura	1 2	37
22		Lindagawadeniya 0 0 3			1 1	3
24		Lindagawawatta, &c 17 2 3		T	1 1	23
32	•••	Pallagangodaliyadda 0 0 1		D-	1 3	27
33	•••	Pallagangodaihalawatta 0 3 1		attehenaokanda		
38	•••			ahawit, lamaham		35
39		Oulandia 33.				30
40	•••		1	illegangodahenawatta		14
41	***			, Do		18
42	•••	Wetapitawatta, &c 9 2 3		illegangodahena		32
43	•••	Pahalawatteliyadda 0 0 2		nhalahenawatta	0 .1	39
	•••			ahawitagodella	2 1	1
44	•••	Gedarawilaliyadda 0 3 3		ebarungahahena	1 1	1
46	•••		2			_
49	•••	Yahalahenewatta 0 0 38	3 j	. 15	38 - 1	6
			1			

Sheets O₅₂₋₆₀, O ₅₁₋₅₉, O ₉ and O 14 12

Surveyor-General's Office, Colombo, October 27, 1902.

P. D. WARREN, Assistant Surveyor-General.

yaya claimed by Don Endiris Madarasinha Siriwardana and others, the village limit of Lelwala; on the east by the village limit of Kadahingala (the ridge of Kalubowitiyankanda), the village limit of Dewalegama, the village limit of Dangala; on the south by the Wewaladola; on the west by the stream, the village limit of Danmala, the water-course, the village limit of Danmala.

The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage 138 acres 1 rood and 6 perches is not included in the acreage of 2,027 acres 1 rood and 36 perches given above :—

Preliminary plan 49.

				F	xt	ent.	ı					E.	ten	
Lot.		Name of Land.				. P.		ot.		Nome of Land.				
												A.	R.	P.
7	•••	Pahalamahawita	•••	3	3			2a	•••		(0	0 8	35
8	•••	M ahawitahenegodella	•••	0	0			3	***	Wattehena .	(0	0 8	35
8A	•••	Do.	•••	0	0	T		5	***	Suwandaowita .	:	1	3	5
10	•••	Mahawita	•••	2	1			7	***	Delgahaelawatta .	:	1	0 2	20
11	•••		•••	2	0			2	•••	A 1		2		28
12	***		•••	1	3			3	•••		1			ñ
16	•••		•••	0	U	10		8	***	Dolmahahama-11		2	2	1
16 1	•••			0	0	4	T.F	. 145,278		Madamariahamatta		_	0 1	ı
19	•••	Karalagodawattepitakoratu	wa	0	3	16		. 145,279		Godorodomomotto		1		37
2 0	•••		•••	15	3	30		. 145,281		Delgahahena alias Okan	da :	î		8
21		Modaraliyadda		0	2	0	T.F	. 145,282		Ihalamahawitakumbura	ua .	1		37
22	•••			0	0	30		. 145,291		Wattchone		1	1	3
24	•••	Lindagawawattuyaya	•••	17	2	32	T.F	. 145,292		D.	••	1	1 6	23
32		D 11. 1 1: 11		0	0	19	T.F	. 145,293		Do.	••	1	3 2	
33	•••	Pallegangodaihalawatta		0	3	11	T.F	. 145,294		Wattahanaaland		_		
38	•••	Kollegamagedarawattuyaya		25	3	0	T.F	. 148,895	•••	Mahamit, land		ō	2 8	
39		Culandianddo		0	1	8	T.F	. 154,848		Pallegangodahenawatta	!	_	3 8	
40	: • •	D.1	•••	0	0	10	T.F	. 154,849		Do.		0	2 1	
41	•••	TT7 - 1 11	•••	9	2	30	I.P	. 158.968	•••				0 1	
42		D-1-11: 12	•••	0	ō	28	TP	. 158,967	•••	Pallegangodahena		3		32
43		Y11 1 1' 1 1'		4	1	5	TP	158,984	•••	Yahalahenawatta	(0		39
44		Λ . d		ō	3	$3\dot{2}$	TP	. 166,717	•••	Mahawitagodella	:	2	1	1
46		Madimomila	•••	1	3	2	1.1	. 100,111	•••	Debarungahahena	:	1	1	1
49	•••	Vahalahanamasta	••	ō '		38					-		_	
52	•••	Wattohonomadalla		ŏ		20	1				13	8	1	6
52		· · · · · · · · · · · · · · · · · · ·	**	Ÿ	•	20	ı				-	-		

May 16, 1903. Matara S.O. 906

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Ambawilamedagodahena and Ambawila, situate in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (vide notice No. 1,355), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 16th day of May. 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 62 and 63 in preliminary plan No. 49, and in the annexed certified tracing therefrom, and containing in extent 16 acres 1 rood and 28 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Kalubowitiyana in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary p	lan 49.		E	x te	nt.
Name of Land.			A.	R.	P.
Ambawilamedagodahena Ambawila	•••	•••	2 13	-	28 0
			16	1	28
	Name of Land. Ambawilamedagodahena	Ambawilamedagodahena	Name of Land. Ambawilamedagodahena	Name of Land. Ambawilamedagodahena 2 Ambawila 13	Name of Land. Ambawilamedagodahena Ambawila Ambawila Ambawila

on sheet O_{51-59}^9 , and bounded as follows: on the north by Talgaswilahena belonging to Crown; on



Scale of 8 Chains to an Inch.

		Situation : Kalubowitigama vill Preliminary p	age in Mora	wak korale.	Ex	ter	ıt.
Lot.		Name of Land.			A.	R.	P.
62 63	•••	Ambawilamedagodahena Ambawila	***	••• ,	2 13	2 3	28 0
00	•••		•••		16	1	28

Surveyor-General's Office, Colombo, October 27, 1902.

Sheet O₅₁₋₋₅₉

P. D. WARREN, Assistant Surveyor-General

the east by Ambawilahena belonging to Crown; on the south by Kirillaketiyehena belonging to Crown; on the west by Batehena belonging to Crown.


The 16th day of May, 1903. Matara S.O. 907

Matara District Court, Case No. 9,809.

Reference under Section 5 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called and known as Mahahena, situate in the village of Ampanagala in the Morawak korale of the Matara District, in the Southern Province, and of the Ordinance No. 1 of 1897.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly given on the 25th day of July, 1902, and published in the Government Gazette of the 25th day of July, 1902, in respect of the land commonly called and known as Mahahena, situated in the village of Ampanagala in the Morawak korale of the Matara District, in the Southern Province, bounded as follows: on the north by the Urubokke-ganga, on the east by Mahakumburewatta belonging to Don Andris Abegunawardana and others, on the south by the Gansabhawa path from Binhamara to Pasgoda, on the west by the Urubokke-ganga; and containing in extent 17 acres and 2 roods, shown as lot 10 in preliminary plan No. 38, and in the annexed certified tracing therefrom (vide notice No. 1,002): and a claim having been made thereto by Don Andris Abegunawardana of Ampanagala, and due inquiry having been made by me, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, into the said claim: and whereas I do not admit the said claim of the said claimant, and



Lot 10 called Mahena, in extent 17a. 2r. 0r., situated in Ampanagala village in Udugaha pattuwa of Morawak korale.

Sheet 0_{34-42}^{15}

Surveyor-General's Office, Colombo, February 24, 1902. J. L. HAMPTON, for Acting Surveyor-General.

have failed to enter into any agreement with the said claimant in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinances, to the District Judge of Matara.

J. G. FRASER, Special Officer.

The 6th day of March, 1903.

Decree.

In the District Court of Matara.

The Assistant Government Agent, Matara......Defendant.

It is ordered and decreed that our Sovereign Lord the King be and he is hereby declared entitled as absolute owner to the land commonly called and known as Mahahena, situated in the village Ampanagala in the Morawak korale of the Matara District, Southern Province; and bounded on the north by the Urubokke-ganga, east by Mahakumburewatta belonging to Don Andris Abegunawardane and others, south by the Gansabhawa path from Binhamara to Pasgoda, and on the west by the Urubokke-ganga; containing in extent 17 acres and 2 roods, shown as lot 10 in preliminary plan No. 38.


P. E. PIERIS, District Judge.

The 27th April, 1903. Matara S.O. 908 Matara District Court, Case No. 9,782.

Reference under Section 5 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called and known as Kongahahenyaya, situate in the village of Kirinda in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly given on the 10th day of January, 1902, and published in the Government Gazette of the 10th day of January, 1902, in respect of the land commonly called and known as Kongahahenyaya, situated in the village of Kirinda in the Gangaboda pattu of the Matara District, in the Southern Province, bounded as follows: on the north by Mahahena (P.P. 3,244) belonging to Crown, (the village limit of Owitigamuwa), Kawinnehena sold by Crown to D. F. A. Wickramasinha (T.P. 169,937), Welikadahena sold by Crown to G. Baban Appu (T.P. 160,221), Hirideniya belonging to Boralage Lorens, Hirideniye-atmaga claimed by Kekuluwamulle Gamage Pedris, Hirideniyeatmaga sold by Crown to I. L. M. Ibrahim (T.P. 169,939), Godalande watta belonging to Boralage Lorens and others, Gurugahakoratuwa



Lot 11,722 called Kongahahenyaya, in extent 93A. OR. 15P., situated in the Kirinde village in Gangaboda pattu.

Surveyor-General's Office,
Colombo, February 1, 1901.

P. D. WARREN,
for Surveyor-General.

belonging to A. Wattuhami; on the east by Kalumadittedeniya belonging to Boralage Lorens, Kongahadeniya belonging to Vidanapatiranage Carolis and others, Kongahahena belonging to Crown, Wedelehena sold by Crown to I. L. M. Ibrahim (T.P. 169,950); on the south by Jamanarangahahena sold by Crown to Madduma Siribaddanage Don Andris (T.P. 155,667), Galketiyahena alias Dolaihalahena sold by Crown to D. F. A. Wickramasinha (T.P. 155,660), Bogahahena sold by Crown to I. L. M. Ibraham (T.P. 169,949), Kongahahenyaya sold by Crown to ditto (T.P. 169,948), Bogahahena sold by Crown to H. M. Kristian (T.P. 155,656), Hawanketiyawatta belonging to Silpage Babanisa and others, Mahapelaruppa belonging to Kaludurage Rodda and others; on the west by Kongahahenyaya sold by Crown to I. L. M. Ibrahim (T.P. 169,947, 169,942, and 169,943), Kongahadeniya sold by Crown to ditto (T.P. 169,941), Kongahahenyaya sold by Crown to ditto (T.P. 169,940), the Kongahadeniyadola, Murutamadittedeniya alias Yondehigahahenadeniya sold by Crown to J. Don Siman

(T.P. 160,324), Yondehigahahena sold by Crown to A. Salman (T.P. 160,325), Yondehigahahena belonging to Crown; and containing in extent 93 acres and 15 perches, shown as lot 11,722 in preliminary plan No. 4,415 and in the annexed certified tracing therefrom (vide notice No. 801): and a claim having been made thereto by Kattiri Vidanage Don Bastian of Aturaliya in the Gangaboda pattu, and due inquiry having been made by me, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, into the said claim; and whereas I do not admit the said claim of the said claimant, and have failed to enter into any agreement with the said claimant in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinances, to the District Judge of Matara.

Galle, September 25, 1902.

J. G. FRASER, Special Officer.

Decree.

In the District Court of Matara.

1, Kattiri Vidanage Don Bastian of Aturaliya in the Gangaboda pattu; 2, Ekanaikage Babunhami of Kirinda; 3, Urapolage Babune of Kirinda; 4, Manangoda Gamage

No. 9,782.

Vs.

This action coming on for final disposal before W. E. Thorpe, Esq., District Judge of Matara on the 27th day of February, 1903, in the presence of Proctor Mr. G. E. Keuneman on the part of the plaintiffs and of Advocate Mr. C. M. Fernando (with Proctor Mr. C. H. Altendorff) on the part of the defendant: It is ordered and decreed that our Sovereign Lord the King be and he is hereby declared entitled as absolute owner to the land commanly called and known as Kongahahenyaya, situate in the village Kirinda in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, containing in extent 93 acres and 15 perches, and shown as lot 11,722 in preliminary plan No. 4,415, and bounded as follows: on the north by Mahahena (P.P. $\frac{3,244}{7,444}$) belonging to Crown, (the village limit of Owitigamuwa), Kahawinehena sold by Crown to D. F. A. Wickramasinha (T.P. 169,937), Welikadahena sold by Crown to G. Baban Appu (T.P. 160,221), Hirideniya belonging to Boralage Lorens, Hirideniyeatmaga claimed by Kekuluwamulla Gamage Pedris, Hirideniyeatmaga sold by Crown to I. L. M. Ibrahim (T.P. 169,939), Godalandewatta belonging to Boralage Lorens and others, Gurugahakoratuwa belonging to A. Wattuhami; east by Kalumadittedeniya belonging to Boralage Lorens, Kongahadeniya belonging to Vidanapatiranage Carolis and others, Kongahahena belonging to Crown, Wedelehena sold by Crown to I. L. M. Ibraham (T.P. 169,950); south by Jamanarangahahena sold by Crown to Madduma Siribaddanage Don Andris (T.P. 155,657), Galketiyahena alias Dolaihalahena sold by Crown to D. F. A. Wickramasinha (T.P. 155,660), Bogahahena sold by Crown to I. L. M. Ibrahim (T.P. 169,949), Kongahahenyaya sold by Crown to ditto (T.P. 169,948), Bogahahena sold by Crown to H. M. Kristian (T.P. 155,656), Hawanketiyawatta belonging to Silpage Babanisa and others. Mahanelarunna belonging to Kaladanaga Badda and others. nisa and others, Mahapelaruppa belonging to Kaludurage Rodda and others; west by Kongahahen-yaya sold by Crown to I. L. M. Ibrahim (T.P. 169,947, 169,942, and 169,943), Kongahadeniya sold by Crown to ditto (T.P. 169,941), Kongahahenyaya sold by Crown to ditto (T.P. 169,940), the Kongahadeniyadola, Murutamadittedeniya alias Yondehigahahenadeniya sold by Crown to J. Don Siman (T.P. 160,324), Yondehigahahena sold by Crown to A. Salman (T.P. 160,325), Yondehigahahena belonging to Crown.

It is also ordered, as agreed between the parties, that the plaintiffs be allowed to buy 15 acres out of the above land at Rs. 10 an acre and usual fees, and that they do pay the costs incurred by the defendant in procuring documents, and also his costs of this action.

February 27, 1903. Matara S.O. 909

W. E. THORPE. District Judge.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Tuttiripitiyahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Thirty-first day of January, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Tuttiripitiya, situate in the village of Bengamuwa in the Morawak

And whereas (1) Charles William Sepala Ratnayaka and (2) Jayalatpatiranage Don Mathes, both of Bengamuwa, made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 9th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of the Lands referred to.



Scale of 8 Chains to an Inch.

Situation: Bengamuwa village in Morawak korale.

Preliminary plan 18.

Lot. Name of Land. A. R. P.

91a & 91b ... Tuttiripitiyahena ... 18 0 6

Surveyor-General's Office, Cadastral sheet O₂₀₋₂₈ P. D. WARREN, Assistant Surveyor-General.

wardana and others, Kosgahadeniya belonging to Ranawirage Don Abaron and others, Mahakumbara claimed by Lokuradage Kira, Talgasmulledeniya belonging to Lokuradage Kira and others, Midigahahena belonging to Crown; on the south by Nispalandeniya belonging to Crown, Nispalandeniya claimed by Don Jandiris Sepala Ratnayake; on the west by Udahadeniya claimed by K. Rodda, Medadeniya belonging to Karunachcharige Asiriya and others, Mahakumbara claimed by ditto, the minor road from Urubokka to Mulatiyana.

The 9th day of May, 1903. Matara S.O. 910

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Tuttiripitiyahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 31st day of January, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Tuttiripitiyahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres and 4 perches, and shown as lot 91 in sheet O 15 and in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 821):

And whereas (1) Charles William Sepala Ratnayaka and (2) Jayalatpatiranage Don Mathes, both of Bengamuwa, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Tuttiripitiyahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 7 acres and 4 perches, shown as lot 91 on sheet 0.15_{20-28} and in preliminary plan No. 18, and in the



Scale of 8 Chains to an Inch.

Situation: Béngamuwa village in Morawak korale..

Preliminary plan 18.

Lot. Name of Land. Extent.
91 ... Tuttiripitiyahena 7 0 4

Cadastral sheet O₂₀—28

Surveyor-General's Office, Colombo, November 21, 1902.

P. D. WARREN, Assistant Surveyor-General.

annexed certified tracing therefrom, and bounded as follows: on the north by Pillagawawatta belonging to Jalatpatiranage Don Mathes and others, Niyapottedeniya belonging to Ranawirage Juwan and others, Medadeniya belonging to Don Siyadoris Manamperi Gunawardana and others; on the east and on the south by a portion of Tuttiripitiyahena belonging to Crown; on the west by Gedarawatta belonging to Karunachcharige Asiriya and others, Udahawatta claimed by K. Sedarana and others, Kapurukolamullewatta claimed by C. W. S. Ratnayaka and others.

The 9th day of May, 1903.

J. G. FRASER, Special Officer.

Matara S.O. 911

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Peralandahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899; and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 8th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Peralandahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres and 6 perches, and shown as lot $360\frac{3}{4}$ in preliminary plan No. 33, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,038):

And whereas Wijesinkankanange Don Charles of Beralapanatara made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Peralandahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres and 6 perches, shown as lot 369\frac{3}{4} in preliminary plan No. 33, as described in the annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Preliminary plan 33.

Situation: Beralapanatara village in Morawak koralé.

Lot. Name of Land. Extent. 369 ... Peralandahena ... 3 0 6

Cadastral 8 chain sheet O_{53-61}^{10}

Surveyor-General's Office, Colombo, May 4, 1903.

P. D. WARREN, Assistant Surveyor-General.

therefrom, and bounded as follows: on the north by Malukulugahahena belonging to Crown (lot 369), the reservation for the Kekunagahahena-dola; on the east by the reservation for the Kekunagahahena-dola; on the south by the reservation for the Gansabhawa road from Kekundeniya to Dapane; on the west by a dola, Malukulugahadeniya (lot 441).

May 13, 1903. Matara, S.O. 912

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"

admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Talpedidolahena, situate in the village of Beralapanatars in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances 1887, 1899, and 1900."

WHEREAS in pursuance of section I of the said Ordinances it was duly notified on the 8th day of August, One thousand Nine handred and Two, that if no claim to the land commonly called or known 25 the pedidolahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, and the Southern Province, containing in extent 4 acres 3 roots and 36 perches, and shown as lot 360 to 760 to 100 to 10

Description of the Land referred to.

The land commonly called or known as Talpedidolalena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Sonthern Province, containing in extent 4 acres 3 roods and 36 perches, shown as lot 369\frac{1}{2} in preliminary plan No. 33, and in the annexed



...o Chains to an Inch.
Preliminary plan 33.
Name of Land.
Talpedidolahena Extent. Lot. 3694 A. R. P. 4 3 36

P. D. WARREN, Assistant Surveyor-Ger Surveyor-General's Office, Colombo, May 4, 1903. Cadastral 8 chain sheet 0_{52-60}^{10}

certified tracing therefrom, and bounded as follows: on the north by the reservation along the stream on the east by Talpedidolahena claimed by Paranamanage Andrishami (lot 369½); on the south by Uswattuyaya belonging to Ekanayakage Dines and others (lot 429), Hiwalakumbura belonging to Hewarathagalage Don Carolis and others; on the west by the reservation along the stream.

May 13, 1903. Matara S.O. 913

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Galabindunahena, &c., and Eramudugahadeniya-atura, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 8th day of August, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Galabindunahena, &c., and Eramudugahadeniya-atura, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, orniaining in extent 374 acres 2 roods and 36 perches, and shown as lots 367, 369, 374, 440, and 464 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date Sectified in such notice, such lands would be deemed the property of the Crown and dealt with account of the Crown (vide notice No. 1,058):

And whereas (1) Ekanaryakage Dineshami, (2) Paranamanage Andrishami, (3) Wijesinkankanange Don Charles, and (4) Ekanaryakage Davit, all of Beralapanatara, made claim thereto; and whereas the said 1st, 7nd, and 37d claimants have withdrawn their claim to the said lands, and the 4th claimant having been duly called upon by me by a notice in writing under section 4 (1) of the ordinances, duly served upon him, to produce before me the evidence and documents upon which he might rely in proof of his claim, and not having so appeared or produced such evidence and documents I, John George Fraser, Special Officer appointed under section 25 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by sec

Description of the Lands referred to.

The following lots situated in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—


			1.				
		Prelim	inary plan 33.		E	xte	nt.
Lot.		Name of Land.			Α.	R.	P.
369		Galabindunahena, Mal	ahenyaya, Bewlahenya	ya, Dehi-	000		17
		gahahenyaya, Talpe	didolehenyaya		309	2	
374	•••	Kurunduwattakele		•••	20	1	35
440		Arambehenamukalana	•••	***	17	3	32
454		Mahayaya .			4	_z	32
					352	2	12

and bounded as follows: on the north by the Pussagalahena belonging to Crown, Aninkanda sold by Crown (T.P. 63,393), the Kankunadeniyedola, Ranahingewatta belonging to Ranahinge Andris and others, Kankunadeniyaya belonging to Attadassi Unnanse and others, the Kankunadeniyadola, Kandakumluranse and others, the Kankunadeniyadola, Kandakumluranse and others, the Kandakumlurandeniyadola, Chandakumluranse and others, the Kandakumlurandeniyadola, Chandakumlurandeniya to Pandakumlurandeniya to Portanging to Crown, Kaluwagahahena belonging to Crown, Kapuhena belonging to Crown, Kanuhurandeniya to Pannilkanda, Tittawalatennewatta belonging to Hatarasinge Andris and others, Titwalatenna claimed by Attadassi Unnanse; on the east by the Medadola, Udaliyadda belonging to Drioris de Silva Abeyawardana, the Narandola, Gedarakumbura belonging to Hatharasinge Dasanhami and others, Olejahaheha claimed by ditto, Egodawatta, the Narandola, the footpath from Kekundeniya to Dapane, Peralandehena claimed W. Don Charles, Malukulugahadeniya, the Kekunagahahenadola, Peralandewatta belonging to Kahandalage Ukkuhami and others, the footpath from Kekundeniya to Dapane, Galabindunehena sold by Crown to Don Andris Perusinhe (T.P. 166,718), the reservation for path, Galabindunehena belonging to Crown; on the south by Awariyewatta belonging to Attadassi Unnanse, Masdenlyekumbura belonging to Ekanayakege Dines and others, Unadahenadala, Maduwalahenedniya belonging to Ranahadhana claimed by Paranamanaga Andrishami and others, the Mollagahahenadola, Maduwalahenedniya belonging to Crown; on the west by the Miliagahahenadola, Indurudeniya belonging to Samaratkonge Hinbaha, Pussagalahena belonging to Crown (tot 366), Pussagalahenewatta belonging to Samaratkonge Hinbaha, Pussagalahena belonging to Crown (tot is documber).

NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage, viz., 2 roods and 7 perches, is not included in the acreage of 352 acres 2 roods and 12 perches given above :—

Lot.		Prei Name of Land,	liminary p	an 33.			R. P.	
439 442	:::	Talpedidoledeniya Bakmigahadeniya	:::	77.		0	1 18 0 29	
			п.			0	2 7	
Lot.		Pre Name of Land Eramudugahadeniya		lan 33.	\		xtent. R. P. 0 24	

May 13, 1903. Matara S.O. 914



Surveyor-General's Office. Colombo, May 4, 1903. Crder under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Kajugasmullahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

W HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Kajugasmullahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 10 acres and 7 perches, and shown as lot 618½ in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 903):

And whereas (1) Amarakonge Andrishami, (2) Amarakonge Wattuhami, (3) Amarakonge Dingiappu, (4) Amarakonge Ranhami, (5) Amarakonge Nicholashami, (6) Jayasurige Simanhami, (7) Amarakonge Dingiappu, (8) Amarakonge Ukkuhami, all of Beralapanatara, and (9) Amarakonge Sinnoappu of Kiripitiya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Kajugasmullahena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Prevince, containing in extent 10 acres and 7 perches, shown as lot $618\frac{1}{2}$ in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Dimbulkumburahenyaya (lot 618) belonging to Crown, Udakumbura claimed by Amarakonge Ranhami and others; on the east by



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Morawak korale.
Preliminary plan 33.

Lot. Name of Land. Extent.

618} ... Kajugasmullahena ... 10 0 7

Cadastral 8 chain sheet 0.53-61

Surveyor-General's Office, Colombo, May 4, 1903.

P. D. WARREN Assistant Surveyor-General.

Helkumbura claimed by Prolis Silva and others; on the south by Divulkumbura claimed by Prolis Silva and others; on the west by Kajugasmullahenedeniya claimed by Amarakonge Ranhami and others, Dimbulkumburahenyaya (lot 618) belonging to Crown.

May 13, 1903.

J. G. Fraser, Special Officer. Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Kankunawedeniya, Medagodahena, Kankunawehena, Parandelarehena, Keenagahadeniyahena, Keenagahadeniya, Lindaudahenedeniya, Gonussaheneatura, Horakandandeniyaheneatura, Dimbulkumburahena, Pitawalehena, Medagodahena, Horakandandeniyahena, Paragahaliyaddehena, Eramudugahadeniyahena, Pitawalahenedeniya, Halkumburahena, and Keenagahadeniyamedagoda, &c., situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Kankunawadeniya, Medagodahena, &c., as given above, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 239 acres 2 roods and 28 perches, and shown as lots 605, 606, 607, 608, 609, 610, 618, 619, 620, and 629 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 903):

And whereas (1) Wijesinkankanange Don Charlis of Ginnaliya, (2) Amarakonge Andrishami, (3) Amarakonge Wattuhami, (4) Amarakonge Dingi Appu, (5) Amarakonge Ranhami, (6) Amarakonge Nicholashami, (7) Jayasuriyage Simanhami, (8) Amarakonge Dingi Appu, (9) Amarakonge Ukkunhami, all of Beralapanatara, and (10) Amarakonge Sinni Appu of Kiripitiya made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 13th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.


Description of the Lands referred to.

The lands commonly called or known as Kankunawedeniya, Medagodahena, Kankunawehena, Parandelarehena, Keenagahadeniyahena, Keenagahadeniya, Lindaudahenedeniya, Gonussaheneatura, Horakandandeniyaheneatura, Dimbulkumburahena, Pitawalehena, Medagodahena, Horakandandeniyahena, Paragahaliyaddehena, Eramudugahadeniyahena, Pitawalahenedeniya, Halkumburahena, Keenagahadeniyamedagoda, &c, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 239 acres 2 roods and 28 perches, shown as lots 605, 606, 607, 608, 609, 610, 618, 619, 620, and 629 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Egodawatta claimed by H. Dasanhami and others, Naran wattepalledeniya claimed by ditto, Egodawatta claimed by ditto, a footpath, Diganakumbura claimed by H. Dasanhami and others, Nakumburapahalamalapalawa belonging to Crown, Kankunawekumbura claimed by H. Dasanhami and others, Nakumburadiwela claimed by Floris Silva and others, Nakumburaihalamalapalawa belonging to Crown, Parandelareheneatura belonging to Crown; on the east by the village limit of Ginnaliya; on the south by the village limit of Ginnaliya, Pitakoratuwa belonging to Amarakonge Luwishami and others, Elagawawatta belonging to ditto, a stream, Bogahakumbura belonging to Amarakonge Sinnappu, Ihalawatta claimed by Amarakonge Sinappu and others, Horakandandeniya claimed by Amarakonge Ranhami and others, a stream, Kajugasmullahena belonging to Amarakonge Andirishami and others, Pitawaladeniya claimed by Amarakonge Ranhami and others, Helkumbura claimed by Floris Silva and others, Ambagahakoratuwa belonging to Amarakonge Ranhami and others, Tennewatta claimed by ditto; on the west by Kaluwalagawahena belonging to Crown, Panwilahena and Kaluwalagawadeniya belonging to Crown, Rukkatdeniyahena belonging to Crown, Eramudugahadeniya belonging to Crown, the Narandola, Rukkatdeniyahena belonging to Crown, Rukkatdeniyakumbura claimed by Wickrama-arachchi Pattuwege Dingi Appu and others, Galabindunahena belonging to Crown, a footpath, Peralandewatta belonging to Kahandalage Ukkuhami and others, Pahalamawatadeniya belonging to ditto, the Narandola, Peralandewatta belonging to ditto, Ihalamawatadeniya claimed by ditto, the Narandola, Peralandewatta belonging to Kahandalage Ukkuhami and others, a footpath, the Narandola, a footpath.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage, viz., 1 acre 2 roods and 4 perches, is not included in the acreage of 239 acres 2 roods and 28 perches given above :—

		. P:	reliminary plan	33.				
						E	xte	nt.
Lot	t .	Name of Lar	ıd.			A.	R.	P.
612		Paragahaliyadda	•••	•••		0	-	13
618	14	Peralandahena	•••	***	•••	0	2	31
								_
						1	2	4

[For Tracing see page 2511.]



Lot.		Name of Land.	Lot.		Name of Land.
1	•••	Egodawaita	15	•••	Pitakoratuwa .
2	•••	Naranwattepelledeniya	16		Ambagahakoratuwa
3		Diganakumbura	17	•••	Tennewatta
4		Nakumburapahalamalapalawa	18	•••	Kaluwalagawahena
5		Kankunawekumbura	19	•••	Panwilahena
6 7	•••	Nakumburadiwela	20	•••	Kaluwalagawadeniya
-	•••	Nakumburaihalamalapalawa	21	•••	Rukkatdeniyahena
8 '	•••	Parandelareheneatura	22	***	Eramudugahadeniya
9	•••	Ihalawatta	23	•••	Rukkatdeniyahena
. 10	• • •	Horakandandeniya	24	•••	Rukkatdeniyakumbura
11	•••	Bogahakumbura	25	***	Galabindunahena
12	•••	Pitawaladeniya	26		Peralandawatta
13	•••	Helkumbura	27	***	Pahalamawatadeniya
14	•••	Elagawawatta	l 28	•••	Ihalamawatadeniya

Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Morawak korale.

		Prelin	ninary plan	33.	` .			
						E:	xte	nt.
Lot.		Name of:	Land.			A.	R.	P.
605		Kankunawedeniya	•••	•••		3	1	15
606		Medagodahena	***	***	•••	1	3	24
607		Kankunawehena, Para		. Keenagahadeniya		86		20
608	•••	Keenagahadeniya	21140144 014014	i,		1	2	Õ
	•••		•••	•••	•••	<u></u>	í	-
609	• • •	Lindaudahenedeniya	. •••	•••	•••	.0	_	4
610	•••	Gonussaheneatura, H	orakandande	eniyaheneatura	•••	49	0	10
618	•••	imbulkumburahena, I	Pitawalehan:	ı. Medagodahəna,	Hora-			
	***	kandandeniyahena,	Paragahaliy	addehena. Eramud	luoaha-			
		deniyahena, &c.				90	0	2
240			***	•••	***	JU	2	_
619	•••	Pitawalahenedeniya	•••	•••	•••	Ť	-	
62 0	•••	Halkumburahena	•••	***	***	4	1	
62 9		Keenagahadeniyamed	agoda	***	•••	0	2	4
			Lots exclude	d.		239	2	28
612		Paragahaliyadda	***	•••		0	3	13
	•••					ŏ		31
6181	•••	Peralandahena	***	•••	•••			
		-		•		1	2	4
					•			

Cadastral 8 chain sheet 0_{53-61}^{10}

Surveyor-General's Office, Colombo, May 4, 1903.

Matara S.O. 916

P. D. WARREN, Assistant Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Peralandehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

W HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Peralandehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 roods and 31 perches, and shown as lot 618½ in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 903):

And whereas Wijesin Kankanange Don Charlis of Ginnaliya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Peralandehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2 roods



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

Lot. 6181

Surveyor General's Office,

Colombo, May 4, 1903.

Name of Land. Peralandehena

Cadastral sheet O 10 53-61 Extent.
A. R. P.
D. 0 2 31

P. D. WARREN, Assistant Surveyor General.

and 31 perches, shown as lot 618½ in preliminary plan No 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the reservation for the Gansabhawa road; on the east and south by the reservation for the Narandola; on the west by the reservation for the Gansabhawa road.

May 13, 1903.

Matara S.O. 917

J. G. FRASER, Special Officer.

Order under Section 4, sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900"

In the matter of the land commonly called or known as Wassagethotuwehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


W HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Wassagethotuwehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres and 35 perches, and shown as lot 118 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 912):

And whereas one Gamachcharige Don Carolis of Beralapanatara made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Gamachcharige Carolis should pay to the Assistant Government Agent at Matara a sum of Rupees Thirty-two and Cents Fifty (Rs. 32'50) as purchase amount for the said land on or before the 31st day of December, One thousand Nine hundred and Two, and in failure thereof that the land should be declared the property of the Crown:

And whereas the said claimant has failed to pay the said amount on or before the due date, the said land commonly called or known as Wassagethouwehena, situate in the village of Berala-panatara in the Mcrawak korale of the Matara District, in the Southern Province, containing in extent 3 acres and 35 perches, shown as lot 118 in preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Beralapanatara-ganga,

(Wassagethotuwekumbura belonging to Badalge Don Luwis and others', Nakanduwelyaya belonging to ditto; on the east by the minor road from Kotapola to Urubokka, (Galpelahena belonging to Crown,



Scale of 8 Chains to an Inch.

Preliminary plan 33.

Lot 118 called Wasagethotuwehena, in extent 3a. Or. 35p., situated in Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Sheets $O_{51}^{10}_{-59}$ and $O_{52}^{10}_{-60}$

Surveyor-General's Office, Colombo, February 3, 1902. J. L. HAMPTON, for Acting Surveyor-General.

Dunhena claimed by Wikkarama Narayana Andris and others); on the south by Wasagethotuwe-kumbura belonging to Badalge Don Luwis and others; on the west by the Beralapanatara-ganga, (Welikumbura belonging to D. J. W. Wanigasekara and others)—is hereby declared to be the property of the Crown.

The 20th day of May, 1903. Matara, S.O. 918

J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Pitadeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

W HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day April, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pitadeuiyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 10 acres and 21 perches, and shown as lot $505\frac{1}{2}$ in sheet 0.38-46 and preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 912):

And whereas (1) Welipotage Ukkuhami and (2) Gamage alias Welipotage Mudalihami, both of Ketawala in Beralapanatara, made claim thereto; and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Pitadeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 10 acres and 21 perches, shown as lot $505\frac{1}{2}$ in sheet $0.38\frac{10}{38-46}$ and preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Madurapperumage Panguwehena belonging to Crown, Watteheneudahawatta belonging to Welipotage Ukkuhami and



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

					Extent.	
Lot.	Name of Land.		•••	•••	A. R. P.	
505½	Pitadeniyahena	•••	•••	•••	10 0 21	
Surveyor-General's Office, Colombo, May 5, 1903.	Cadastral	8 chain	sheet 0_{38-46}^{10}	A ssi	P. D. WARREN, istant Surveyor-Genera	.1.

others, Rattagalakandawatta belonging to Rattagalage Sabehami and others, Galagawakumbura claimed by Gamage Mudalihami and others, Kapatenuma claimed by M. Janis and others; on the east by Mullakumbura claimed by M. Janis and others; on the south by a portion of Pitadeniyehena (lot 505) belonging to Crown; on the west by Pitadeniya claimed by Madurapperumage Huratalhami and others.

May 20, 1903.

J. G. FRASER, Special Officer.

Matara S.O 919

Order under Section 4, Sub-section (1). of "The Waste Lands Ordinauces, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Pitadeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

W HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand and Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pitadeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 29 acres 3 roods and 19 perches, and shown as lot 505 in sheet 0_{38-46} and preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 912):

And whereas (1) Welipotage Ukkuhami and (2) Gamage alias Welipotage Mudalihami, both of Ketawala in Beralapanatara, made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 20th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Pitadeniyehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 29 acres 3 roods and 19 perches, shown as lot 505 in sheet 0_{38-46}^{10} and preliminary plan No. 33, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by a portion of Pitadeniyehena (lot 5(051)) claimed by Welipotage Uukkuhami and others; on the east by Mullakumbura belonging to M. Janis and others; on the south by Haputantirigediwelwatta belonging to



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

				Extent.
Lot.	Name of Land.	•		A. R. P.
505	Pitadeniyahena	:	•••	29 3 19
Surveyor-General's Office, Colombo, May 5, 1903.	Cadastral 8 ch	ain sheet 0 ₃₈₋₄₆		P. D. WARREN, Assistant Surveyor-General.

Haputantirige Punchi Appu and others, Wellanekumbura belonging to Welipotage Ukkuhami and others, Wellanewatta belonging to ditto, Kospelawatta belonging to Kankanige Mudalihami and others, Dachchawatta belonging to Ekanayakage Kirihami and others, Narangahakumbura belonging to Ekanayakage Dassan and others; on the west by the Marahenedola, Pitadeniya claimed by Madurapperumage Huratal Hami and others.

J. G. Fraser,

May 20, 1903.

Matara S.O. 920

Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Lands to be Private Property.

In the matter of the lands commonly called or known as Etakalanhena and Ilukdeniya, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899; and 1900."

HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twenty-Eighth day of February, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Etakalanhena and Ilukdeniya, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 15 acres 3 roods and 9 perches, and shown as lots 14 and 15 in sheets 0 15 20—28 and 0 21—29 and in preliminary plan No. 21, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 839):

And whereas one Balasurige Don Janis of Pasgoda made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said lands, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.


Description of the Lands referred to.

The following lots situated in the village of Pasgoda in the Morawak korale of the Matara, District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 21.

		Ex	Extent.				
Lot.		Name of land.			A.	R.	P.
14		Etakalanhena	'	•••	14	0	16
15	•••	Illukdeniya	•••	•••	1	2	33
		,		1	15	3	9

in sheets 0_{20-28}^{15} and 0_{21-29}^{15} , and bounded as follows: on the north by the reservation for the



Scale of 8 Chains to an Inch.

Situation: Pasgoda village in Morawak korale.

Preliminary plan 21.

					$\mathbf{E}_{\mathbf{x}}$	ter	ıt.	
Lot.	Name of Land.				A.	R.	P.	
14 15	 Etakalanhena Ilukdeniya	•			14 1	0 2	16 33	
	1		•		15	3	9	9

Cadastral sheets O_{20}^{15} and O_{21}^{15}

Surveyor General's Office, Colombo, April 29, 1903.

P. D. WARREN, Assistant Surveyor General.

Ilukdeniyamalandola; on the east by Panakaduwaralegehena claimed by M. D. Hendrik and others, Rammaleatura belonging to Crown; on the south by the reservation along Etakalandola; and on the west by Etakalanhena belonging to Crown.

The 2nd day of June, 1903.

J. G. FRASER, Special Officer.

Matara S.O. 921

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.


In the matter of the land commonly called or known as Etakalanhena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 28th day of February, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Etakalanhena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 14 acres 3 roods and 24 perches, and shown as lot 14a in sheets 0_{20-28} and 0_{21-29} and in preliminary plan No. 21, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 839):

And whereas one Balasurige Don Janis of Pasgoda made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 2nd day of June, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Etakalanhena, situate in the village of Pasgoda in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 14 acres 3 roods and 24 perches, shown as lot 14a in sheets $0.15 \\ 20.28$ and 0.21.29 and in preliminary plan



Scale of 8 Chains to an Inch.

Situation: Pasgoda village in Morawak korale.

Preliminary plan 21.

Lot. Name of Land.

14a ... Etakalanhena

Cadastral sheets O_{20} —28 and O_{21} —29

Surveyor-General's Office, Colombo, April 29, 1903. P. D. WARREN, Assistant Surveyor-General

Extent.

A. R. P.

14 3 24

No. 21, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Paluwattuyaya (lot 28); on the east by a portion of Etakalanhena lot (14) claimed by Balasurige Don Janis; on the south by the Etakalandola; on the west by Galketiyekumbura belonging to M. D. Hendrik and others.

The 2nd day of June, 1903.

J. G. FRASER, Special Officer.

Matara S.O. 922

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Udadeniyahena, &c., situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Udadeniyahena, &c., situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 89 acres 1 rood and 19 perches, and shown as lots 522, 523, and 524 in preliminary plan 33, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 910):

And whereas Haputantirige Loku Appu of Ketawala made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 30th day of May, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—


		Preliminary plan	33.		E	xte	nt.
Lot.		Name of Land.					P.
522	•••	Udadeniyahena	***		1	1	32
523		Baulahena, Yagalahena, ketiyahena, &c.	Mahahena,	Panwel-	68	2	35
524	•••	Hattiyagallenagawahena, Diganhena	Delgahahe 	na, and	19	0	32
					89	1	19

and bounded as follows: on the north by Miwellemukalana belonging to Crown; on the east by the Dubutudola, Panwelketiyedeniya claimed by Don Davit Wejesekara and others, the Dubutudola, Kapatenuma claimed by Singachcharige Punchi Kira and others, Lindagawawatta belonging to ditto, Singachcharige Diwelakumbura belonging to Samarakonge Andris and others; on the south by Yagalahena claimed by Haputantirige Loku Appu; on the west by the Gangodayadola, Delgahawatta belonging to Haputantirige Loku Appu and others, Palledeniya belonging to Babahami and others, Gedarawatta alias Paluwatta belonging to Haputantirige Loku Appu and others, the Gangodayadola, Udadeniya belonging to Haputantirige Loku Appu and others, Udawatta belonging to W. Ukkuhami and others, Deniyalahenyaya alias Gallenahenyaya belonging to Crown.

Galle, May 30, 1903.

J. G. FRASER, Special Officer.

[For Tracing see page 2520.]



Scale of 8 chain to an Inch.

Situation:	Beralapanatara village in Morawak koraie.	
	Preliminary plan 33. Name of Land.	

Lot.		Nam	e of Land.			
522	•••	Udadeniyal	nena	•••	•••	
523	•••	Baulahena, hena, &c.		Mahahena, Pany	welketiya-	6
524	•••			Delgahahena, ar	nd Digan-	1
		пони	***	***		_

Cadastral 8 chain sheet 0_{38-46}^{-10}

P. D. WARREN,
Assistant Surveyor-General

Surveyor-General's Office, Colombo, May 5, 1903.

Matara S.O. 923

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Yagalahenyaya, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 18th day of April, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Yagalahenyaya, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres, and shown as lot $523\frac{1}{2}$ in preliminary plan No. 33, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 910):

And whereas Haputantirige Loku Appu of Ketawala made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Yagalahenyaya, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres, and shown as lot $523\frac{1}{2}$ in preliminary plan No. 33, as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Yagalahenyaya belonging to Crown; on the east by



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Morawak korale.

Preliminary plan 33.

Lot. Name of Land. A. R. P. 523\frac{1}{2} ... Yagalahenyaya ... 4 0 0

Cadastral 8 chain sheet O 38-46

Surveyor-General's Office, Colombo, May 5, 1903. P. D. WARREN, Assistant Surveyor-General.

Singachcharige Diwelakumbura belonging to Samarakonge Andris and others, Siyambalagahawatta belonging to Singachcharige Asariya and others; on the south by Ambagahawatta belonging to Samandarage Ukkuhenaya and others, Welipotakumbura belonging to Welipotage Babehami and others; on the west by Welipotakumbura belonging to Welipotage Babehami and others, the Gangodayadola.

Galle, May 30, 1903. Matara S.O. 924

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Diyapillehena, &c., situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 24th day of January, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Diyapillehena, &c., situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 51 acres 3 roods and 23 perches, and shown as lots 28, 34, and 37 in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 814):

And whereas (1) Samarawiragamage Loku Appu and (2) Ganhewage Babe Appu, both of Bengamuwa, made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 2nd day of June, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 18.


				E	xte	ent.
Lot.		Name of Land.		A.	R.	. P.
28		Diyapillehena, Nugahena, Tennehena, &c.	•••	45	3	17
34		Kiriwandeniya, Pallekiriwanadeniya		1	1	30
37	•••	Banwelketiyadeniya, Kanderalagedeniya	•••	4	2	16
			1	51	3	23

on sheets O_{19-27}^{15} and O_{20-28}^{15} , and bounded as follows: on the north by the Urubokka-ganga, the Kiriwanadeniyadola, Kiriwanadeniyahena belonging to Crown, Giruwayahena belonging to Crown, Kiriwanadeniyakapatenuma belonging to Koralehewage Alwis and others, Giruwayahena belonging to Crown; on the east by a footpath, Medagodahena belonging to Crown, Udadeniyahenyaya belonging to Crown; on the south by Indigahawatta belonging to Liyanawahunge Wattuhami, Udadeniyahenyaya belonging to Crown, Potuwilaudahadeniya belonging to Crown, Galgodahena belonging to Crown; on the west by Dolapallehenyaya belonging to Crown, Midiattalakoratuwa belonging to Ganhewage Mathes and others, a portion of Nugahena and Diyapellehena (lot $28\frac{1}{2}$) claimed by Ganhewage Babe Appu and others, the Urubokka-ganga.

The 2nd day of June, 1903.

J. G. FRASER, Special Officer.

[For Tracing see page 2523.]



		0			51	3	23
34 37	•••	Banwelketiyadeniya and Kanderalatagedeniya			4	2	30 16
	•••	Kiriwanadeniya, Pelakiriwanadeniya		•••	1	1	30
28	•••	Diyapillehena, Nugahena, and Tennahena		•••	45	3	17
34	•	Preliminary plan 18. Name of Land.	•				nt. P.

Surveyor-General's Office, Colombo, May 23, 1903.

Matara S.O. 925

P. D. WARREN Assistant Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Nugahena and Diyapillehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 24th day of January, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Nugahena and Diyapillehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre, and shown as lot 28½ in preliminary plan No. 18, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 814):

And whereas (1) Samarawiragamage Loku Appu and (2) Ganhewage Babe Appu, both of Bengamuwa, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances

Description of the Land referred to.

The land commonly called or known as Nugahena and Diyapillehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre, shown as lot $28\frac{1}{2}$ in preliminary plan No. 18, and in the annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Situation: Bengamuwa village in Morawak korale.

Preliminary plan 18.

Lot. Name of Land. Extent.

A. R. P.

281 ... Nugahena and Diyapillehena ... 1 0 0

Cadastral sheet O₁₉—27

Surveyor-General's Office, Colombo, May 23, 1903. P. D. WARREN, Assistant Surveyor-General.

therefrom, and bounded as follows: on the north and east by Diyapillehena belonging to Crown; on the south by Midiattalakoratuwa belonging to Ganhewage Mathes and others; on the west by Diyapillehena belonging to Crown.

The 2nd day of June, 1903. Matara, S.O. 926

J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Migahahena and portion of Pallepelahena, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

W HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of March, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Migahahena and portion of Pallepelahena, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 8 acres and 6 perches, shown as lot 27b in preliminary plan No. 17, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 860):

And whereas (1) Gamage Don Davit and (2) Gamage Don Siyadoris, both of Panakaduwa, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Migahahena and portion of Pallepelahena, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province containing in extent 8 acres and 6 perches, shown as lot 27b in preliminary plan No. 17, and in the



Scale of 8 Chains to an Inch.

Situation: Panakaduwa village in Morawak korale.

Preliminary plan 17.

Lot. Name of Land. Extent.

A. R. P.

27b ... Migahahena and portion of Pallepelahena ... 8 0 6

Cadastral sheet O $\frac{15}{34-42}$

Surveyor-General's Office, Colombo, May 25, 1903. P. D. WARREN, Assistant Surveyor-General.

annexed certified tracing therefrom, and bounded as follows: on the north by Batahenyaya belong ing to Crown; on the east by the Siyambaradeniyedola; on the south by Pallepelahena belonging to Crown: on the west by Amukoratuwapitawatta claimed by Gamage Jayan and others, Landewatta claimed by Gamage Mathes and others.

The 2nd day of June, 1903. Matara S.O. 927 J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Tiruwanaketaokanda, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of March, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Tiruwanaketaokanda, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 11 acres 1 rood and 22 perches, and shown as lot 27c in preliminary plan No. 17, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 860):

And whereas (1) Hettiachchige Mathes Hami of Talapolakanda and (2) Egodahewage Babaham of Panakaduwa made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to

The land commonly called or known as Tiruwanaketaokanda, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 11 acres 1 rood and 22 perches, and shown as lot 27c in preliminary plan No. 17, and in



Scale of 8 Chains to an Inch.

Situation : Panakaduwa village in Morawak korale.

Preliminary plan 17.

 Lot.
 Name of Land.
 A. R. P.

 27c
 ...
 Tiruwanaketaokanda
 ...
 11 1 22

Cadastral sheet 0_{34-42}^{10}

Surveyor-General's Office, Colombo, May 25, 1903. P. D. WARREN, Assistant Surveyor-General.

the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the reservation for the path and stream; on the east by Kiriwanaketahenawatta and Polkoratuwawatta claimed by Gamage Don Juwanis and others; on the south and west by Dandugashenyaya belonging to Crown.

The 2nd day of June, 1903.

Matara S.O. 928

J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Gonawiddahena, Halgahahena, Nawalehena, Siyambaradeniyahena, and Pallepelehena, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of March, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gonawiddahena, Halgahahena, Nawalehena, Siyambaradeniyehena, and Pallepelehena, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 30 acres 1 rood and 36 perches, and shown as lot 27a in preliminary plan No. 17, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 860):

And whereas one Jasinkandege Don Tomis of Rotumba made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4. sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Gonawiddahena, Halgahahena, Nawalehena, Siyambaradeniyehena, and Pallepelehena, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 30 acres 1 rood and 36 perches, shown as lot 27a in preliminary plan No. 17, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Migahahena belonging to Crown; on the east by a stream,



Scale of 8 Chains to an Inch.

Situation: Panakaduwa village in Morawak korale.

Preliminary plan 17

Extent. Lot. Name of Land. A. R. P. Gonawiddahena, Halgahahena, Nawalehena, Siyambara-27a

deniyahena, and Pallepelehena 30 1 36

Surveyor-General's Office, Colombo, May 25, 1903.

Cadastral sheet 034_42

P. D. WARREN, Assistant Surveyor-General.

Siyambaradeniya belonging to Crown; on the south by the village limit of Ampanagala; on the west by a footpath, Udahawatta claimed by Gamage Siyadoris and others, Medagedarapitawatta claimed by Gamage Siyadoris and others.

The 2nd day of June, 1903. Matara S.O. 929


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Dowehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 28th day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Dowehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres 3 roods and 7 perches, and in the annexed certified tracing therefrom, and shown as lot 49 in preliminary plan No. 14, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with an account of the Crown (vide notice No. 1,223):

And whereas one Baduwattegedara Kiriwante Gamarala of Kurukude made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Baduwattegedara Kiriwante Gamarala do pay to the Government Agent at Badulla a sum of Rupees Fifteen (Rs. 15) as purchase amount for the said land; and whereas the said claimant has duly paid the said amount as ordered, the said claimant is hereby declared to be the purchaser of the said land commonly called or known as Dowehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale



Scale of 8 Chains to an Inch.

Situation: Kurukude village in Udukinda of Dehiwinipalata korale.

				Preliminary plan 14			E:	kter	at.
Preliminary plan 14. Lot. Name of Land. 49 Dowehena Sheets M ₁₇ 12 95 95, M ₁₀ 12 12 12 12 14 49, and 15		A.	R.	P.					
49	•••	Dowehena		•••	•••	***	2	3	7
Sh	neets M	12 12 05 06	, M ₁₀	12 20 27 29, M23 24	12 and M	L _{35 36 43 4}	4		

Surveyor-General's Office, Colombo, September 12, 1902. P. D. WARREN, Assistant Surveyor-General.

of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres 3 roods and 7 perches, shown as lot 49 in preliminary plan No. 14, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Botalatennepatana belonging to Crown; on the east by Botalatennepatana belonging to Crown; on the south by Uda-arawekumbura claimed by Uda-arawe Punchirala and others; on the west by Botalatennepatana belonging to Crown.

May 18, 1903. Uva S.O. 70

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Gedarawiladeniya, Batahena, Dandugashena, Siyambaradeniya, and Siyambaradeniya Ihaladeniya, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 21st day of March, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Gedarawiladeniya, Batahena, Dandugashena, Siyambaradeniya, and Siyambaradeniya Ihaladeniya, situate in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 271 acres 1 rood and 18 perches, and shown as lots 9, 27, 33, and 34 in preliminary plan No. 17, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 860):

And whereas (1) Hettiachchige Mateshamy of Talapalakanda, (2) Jasinkandege Don Tomis of Rotumba, (3) Gamage Don Davit of Panakaduwa, (4) Gamage Don Siyadoris of Panakaduwa, and (5) Egodahewage Babahami of Panakaduwa made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 2nd day of June, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.


Description of the Lands referred to.

The following lots situated in the village of Panakaduwa in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

		Preliminary	plan 17.	*:	Æ	xtei	nt
Lot.		Name of Land.			R.		
9		Gedarawiladeniya	•••	4	2	2	36
27		Batahena, Dandugashena, &c.			267	1	9
33		Siyambaradeniya	***	•••	1	0	14
34	•••	Siyambaradeniya Ihaladeniya	***		0	0	39
•					271	1	18

and bounded as follows: on the north by Mahamawatawila belonging to Crown, Udakapatenuma claimed by G. Davit and others, Welangahaliyaddekapatenuma claimed by ditto, Ambalanpitiye-okanda claimed by G. Jayan and others, Minuwanwiladeniya belonging to Crown, Danattewilahena claimed by S. R. Don Hendrik and others, Danattewila claimed by ditto, Arappanawila claimed by Liyanage Appu and others, Heenwilakumbura belonging to Don Carolis Abegunawardana and others, Uragalayakumbura belonging to Kandege Jayan and others, Potukumbura belonging to Gamage Jayan and others, a footpath, Tiruwanaketaokanda (lot 27 C) claimed by H. Mateshami and others, Tiruwanaketahena belonging to Crown, Nagewatta and Polkoratuwawatta belonging to Gamage Don Juwanis, the Batapatela, Katuwanagedarawatta claimed by Gamage Don Juwanis, Ambagahakoratuwa claimed by E. Babahami, Medawatta claimed by L. Gira and others, Kankanigewatta claimed by K. Lokuappu and others; on the east by the Urubokke-ganga; on the south by the village limit of Ampanagala, Pallepelahena belonging to Crown, Landewatta claimed by Gamage Mathes and others, Migahahenewatta claimed by Gamage Siman and others, Pilipothegedarawatta claimed by Gamage Dingi Appu and others, Magaelaegodawatta claimed by G. Bastian and others, Liyanagedarawatta claimed by L. Appu and others, Katukoligedarawatta claimed by Liyanage Nikulas and others, Hedigedarawatta claimed by Gamage Sabehami and others, Koratuwegedarawatta claimed by ditto, Tittalatennawatta claimed by Gamage Don Mathes, Thorahena belonging to Crown; on the west by the village limit of Siyambalagoda (Kalawittitennehena belonging to Crown).

The 2nd day of June, 1903. Matara S.O. 930



Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Ambewelagodapatana, Hompolawalgodepatana, Lokada-arawepatana alias Nayakapallepatana, Polgahayata-asweddumeaswanatakele, and Huriyahelepatana, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (vide notice No. 1,343), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 19th day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lots 164, 165, 34, 32, and 5 in preliminary plan No. 28, and in the annexed certified tracings therefrom, and containing in extent 35 acres 3 roods and 36 perches, are the property of the Crown.


Description of the Lands referred to.

The following lots situated in the village of Moretota in Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracings:—

Preliminary plan 28.

						Lt.	xte	ent.
Lot.		Name of Land.				A.	R.	Р.
164	***	Ambewelagodepatana	•••			20	0	0
165	•••	Hompolawalgodepatana	•••		•••	4	2	20
				100		24	2	20

and bounded as follows: on the north by T.P. 181,321 (Kinross) belonging to W. Pottie and R. B. Mair; on the east by the footpath; on the south by Kokatiyamullewatta claimed by Ambewela Banda,



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale,

Preliminary	plan	28.
-------------	------	-----

Lot.	Name of Land.				xte		
164 165	 Ambewelagodepatana Hompolawalgodepatana	•••	•	 20 4	0 2	20	_
				24	2	20)

Sheets $M_{53, \ 54, \ 61, \ 62}^{\qquad \ \ 7}$ and $M_{5, \ 6, \ 13, \ 14}^{\qquad \ \ 12}$ &c.

Surveyor-General's Office, Colombo, November 11, 1902.

P. D. WARREN, Assistant Surveyor-General.


Pambeulpota claimed by ditto; Bataellahena claimed by ditto; on the west by Miyanelekumbura claimed by ditto, the Moretota-oya.

II.

Preliminary plan 28.

	Lot. Na	221190000000000000000000000000000000000	Extent.
Lot.		Name of Land.	A. R. P.
34	•••	Lokada-arawepatana alias Nayakapallepatana	2 3 10

and bounded as follows: on the north by Polgahayata-asweddumekumbura claimed by Yahalearawe Huduhami, Polgahayata-asweddumehena claimed by Kumbalwelahelahalpe Punchi Banda, Nika-



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 28.

Lot. Name of Land. A. R. P.

34 Lokada-arawepatana alias Nayekapellepatana 2 3 10

Sheets M_{53,554}, 61, 62 and M₅, 6, 13, 14, &c.

Surveyor-General's Office, Colombo, November 11, 1902. P. D. WARREN, Assistant Surveyor-General.

attearawa claimed by Ratnayaka Mudiyanselage Siribaddana; on the east by Nayakapallepatana belonging to Crown; on the south by Nayakapallepatana belonging to Crown, Nayakapallehena claimed by Kumbalwelahelahalpe Punchi Banda and others; on the west by the Wattegedarakandura, Polgahayata-asweddumekumbura claimed by Yahalearawe Huduhami.

Preliminary plan 28.

Lot. 32

Extent. A. R. P.

Name of Land. Polgahayata-asweddumeaswanatakele

0 1 28



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 28.

Lot. 32

Name of Land.

A. R. P

0 1 28

Polgahayata-asweddumeaswanatekele Sheets M_{53, 54, 61, 62} and M_{5, 6, 13, 14}, &c.

Surveyor-General's Office Colombo November, 11, 1902.

P. D. WARREN, Assistant Surveyor-General.


and bounded as follows: on the north, east, and south by Polgahayata-asweddumearawa claimed by Yahalearawe Huduhami; on the west by the Wattegedarakandura.

> IV. Preliminary plan 28.

Lot. Name of Land. 5 Huriyahelepatana

Extent. A. R. P.

8 0 18



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 28.

Lot. 5

Name of Land. Huriyahelepatana

Extent. A. R. P.

8 0 18

Sheets M_{53, 54, 61, 62} and

Surveyor-General's Office, Colombo, November 11, 1902.

P. D. WARREN, Assistant Surveyor-General.

and bounded as follows: on the north and east by the footpath; on the south and west by St. James's estate belonging to J. W. de Silva and others (T.P. 181,321).

May 19, 1903. Uva S 0.71

J. G. FRASER, Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kuda-arawemukalana, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (vide notice No. 1,342), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 19th day of May, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lot 72 in preliminary plan No 28, and in the annexed certified tracing therefrom, and containing in extent 5 acres 1 rood and 8 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Kuda-arawemukalana, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 5 acres 1 rood and 8 perches, shown as lot 72 in preliminary plan No. 28, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Uda-arawehena claimed by



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

Sheets $M_{53, 54, 61, 62}^{7}$ and $M_{5, 6, 13, 14}^{12}$

Surveyor-General's Office, Colombo, November 11, 1902. P. D. WARREN, Assistant Surveyor-General.

Dimbulwattegedara Appuhami, Uda-arawa claimed by ditto and others; on the east by Tembagala-patana sold by Crown to J. W. de Silva and others; on the south by the footpath, Nelliattegodapatana sold by Crown to J. W. de Silva (T.P. 190,002); on the west by Nelliattegodapatana sold by Crown to J. W. de Silva (T.P. 190,002).

The 19th day of May, 1903.

J. G. FRASER, Special Officer.

Uva 8.0 72

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Godawattehena and Godawattepatana, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances. 1897, 1899, and 1900."


THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (vide notice No. 1,232), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 25th day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lots 4 and 5 in preliminary plan No. 30, and in the annexed certified tracing therefrom, and containing in extent 7 acres 1 rood and 16 perches, are the property of the Crown.

Description of Lands referred to.

The following lots situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 30.

Lot.		Name of Land			E	cte	nt.
		Name of Land	1.		A.	R.	P.
4 5	•••	Godawattehena Godawattepatana		 	1 6	0	16 0
					7	1	16



Scale of 8 Chains to an Inch.

Situation: Perahettiya village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 30.

Lot.		Name of Land.				xtei R.	
4 5	•••	Godawattehena Gadawattepatana		•	1 6	0 1	16 0
			•		7	1	16

Surveyor-General's Office, Colombo, September 11, 1902.

Sheet M₃, 4, 11, 12

P. D. WARREN, Assistant Surveyor-General.

on sheet M₃, 4, 11, 12, and bounded as follows: on the north, east, and south by the Lewwekandura; on the west by P.P. 896, a water-course, Mulutuella claimed by Nelugolle Pinhami.

The 25th day of May, 1903.

J. G. FRASER, Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Batawelahena, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (vide notice No. 1,227), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 25th day of May, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lot 26 in preliminary plan No. 30, and in the annexed certified tracing therefrom, and containing in extent 8 acres 3 roods and 25 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Batawelahena, situate in the village of Perahettiya in Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 8 acres 3 roods and 25 perches, shown as lot 26 in sheet M₃, 4, 11, 12 and in preliminary plan No. 30, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Kirindigodapatana



Scale of 8 Chains to an Inch.

Situation: Perahetiya village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 30

Lot. Name of Land. 26 ... Batawelahena

Extent.
A. R. P.
8 3 25

Surveyor-General's Office, Colombo, September 11, 1902.

Sheet M_{3, 4, 11, 12}

P. D. WARREN, Assistant Surveyor-General.

belonging to Crown; on the east by the Kehelwattearawekandura; on the south and west by Kirindigodapatana belonging to Crown.

J. G. FRASER, Special Officer.

The 25th day of May, 1903.

Uva S.O. 74

Crder under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Pihatukumburehena, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 5th day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pihatukumburehena, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre and 1 rood, and shown as lot 1 in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,238):

And whereas Wellewela Kiriwante of Wellewela made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Pihatukumburehena, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre and 1 rood, shown as lot 1 in sheet M₃, 4, 11, 12 and in preliminary plan 18, and in the



Scale of 8 Chains to an Inch.

Situation: Wellewela village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 18.

Lot. Name of Land. A. R. P.

1 ... Pihatukumburehena 1 1 0

Surveyor-General's Office, Colombo, August 5, 1902.

Sheet M₃, 4, 11, 12

P. D. WARREN, Assistant Surveyor-General.

annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Pihatukumbura claimed by Pihatukumburegedara Siyatu and others; on the east by Ketamillagahawatta claimed by Pihatukumburegedara Siyatu and others; on the south by the Matetille-oya; on the west by the Yatiturekandura.

J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Kahatadandehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 28th day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Kahatadandehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre 3 roods and 30 perches, and shown as lot 48 in preliminary plan No. 14, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,225):

And whereas Vimalasara Unnanse on behalf of Lewwe Pansala made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Kahatadandehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre 3 roods and 30 perches, and shown as lot 48 in preliminary plan No. 14, and in the



Scale of 8 Chains to an Inch.

Situation : Kurukude village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 14.

Lot.

Name of Land. Kahatadandehena Extent. A. R. P.

1 3 30

Surveyor-General's Office, Colombo, September 12, 1902. P. D. WARREN, Assistant Surveyor-General.

annexed certified tracing therefrom, and bounded as follows: on the north by Hompolawaltennepatana belonging to Crown; on the east by Ambalamtennepatana belonging to Crown; on the south by Ambalamtennepatana belonging to Crown; on the west by a footpath, Hompolawaltennepatana belonging to Crown.

> J. G. FRASER, Special Officer.

May 26, 1903. Uva O.S. 76


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Edandagawahena, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (vide notice No. 1,305), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 22nd day of May, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lot 9 in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, and containing in extent 3 acres 3 roods and 4 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Edandagawahena, situate in the village of Wellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 3 acres 3 roods 4 perches, shown as lot 9 in preliminary plan No. 18, and in the annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Situation: Wellewela villagr in Udukinda division of Dehiwinipalata korale.

,	Preliminary plan 18.				E	xte	nt.
Lot.		Name of Land.			Α.	R.	Ρ.
9	•••	Edandagawahena	•••	•••	3	3	4

Sheet M_{3, 4, 11, 12}

Surveyor-General's Office, Colombo, August 5, 1902. P. D. WARREN, Assistant Surveyor-General.

therefrom, and bounded as follows: on the north and east by Bedde-ellepatana belonging to Crown; on the south by Dehiarawatta claimed by Mankadawalagedara Appuhami, Arumanaellekumbura claimed by Mankadawalagedara Kuma; on the west by a footpath.

The 22nd day of May, 1903.

J. G. FRASER, Special Officer.

Uva S.O. 77

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Pallearawehena alias Kirindegoda patana, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 14th day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pallearawehena alias Kirindegodapatana, situate in the village of Perahettiya in the Dehi winipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 3 acres 1 rood and 13 perches, and shown as lot 43 in preliminary plan No. 30, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,188):

And whereas (1) Idamegedara Ukkubanda Gamarala, (2) Idamegedara Siribadde, (3) Idamegedara Huduhami, and (4) Idamegedara Appuhami, all of Perahettiya, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The following lot situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—


Preliminary plan 30.

Lot. Name of Land. Extent.

A. R. P.

43 ... Pallearawahena alias Kirindegodapatana ... 3 1 13

and bounded as follows: on the north by Kirindegodapatana belonging to Crown; on the east by



Scale of 8 Chains to an Inch.

Situation: Perahetiya village in Udukinda division of Dehiwinipalata korale-

Preliminary plan 30.

Lot. Name of Land. Extent.

43 ... Pallearawahena alias Kirindegodapatana ... 3 1 13

Surveyor-General's Office, Sheet M₃, 4, 11, 12

P. D. WARREN, Assistant Surveyor-General.

Kurundugaha-arawa claimed by Dehipola Siyatu; on the south by Pallearawa claimed by Juse Appu Fernando and others; and on the west by Kirindegodapatana belonging to Crown.

J. G. FRASER, Special Officer.

May 22, 1903.

Uva S.O. 78

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Pallearawepatana and Pahalanila alias Kirindegodapatana, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (vide notice No. 1,188), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 22nd day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lots 41 and 62 in preliminary plan No. 30, and in the annexed certified tracings therefrom, and containing in extent 1 acre 1 rood and 12 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracings:—

Preliminary plan 30.

Extent. Name of Land. Lot. A. R. P. Pallearawepatana 0 2 12 41

on sheet $M_{3, \frac{1}{4}, \frac{12}{11, 12}}$, and bounded as follows: on the north by Kirindigodapatana belonging to





Kurundugaha-arawa

Scale of 8 Chains to an Inch.

Situation: Perahetiya village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 30.

Lot

Name of Land.

Extent.

A. R. P.

41

Pallearawapatana

2 12

Surveyor-General's Office. Colombo, September 11, 1902. Sheet M_{3, 4, 11, 12}

P. D. WARREN, Assistant Surveyor-General.

Crown; on the east by Kurundugaha-arawa claimed by Dehipola Siyatu and others; on the south and west by Kirindigahagodapatana belonging to Crown.

Preliminary plan 30.

Lot.

Name of Land.

Extent. A. R. P.

62

Pahalanila alias Kirindegodapatana

0 3 0

12 on sheet M₃, 4, 11, 12, and bounded as follows: on the north, east, and south by Kirindigodapatana





Scale of 8 Chains to an Inch.

Situation: Perahetiya village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 30.

Lot.

Name of Land.

Extent.

62

Pahalanila alias Kirindegodapatana

A. R. P. 0 3 0

Surveyor-General's Office Colombo, September 11, 1902.

Sheet M₃, 4, 11, 12

P. D. WARREN, Assistant Surveyor-General.

belonging to Crown; on the west by Kirindigodapatana claimed by Idamegedara Appuhami and others, Dimbulgahahena claimed by Idamegedara Appuhami and others.

May 22, 1903.

Uva S.O. 79

J. G. FRASER, Special Officer.

Colom

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Otalapatana, Otalakelehena, and Meda-kumburapatana, situate in the village of Perahettiya" in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


HE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (vide notice No. 1,186), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 19th day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lots 112, 113, and 88 in preliminary plan No. 30, and in the annexed certified tracings therefrom, and containing in extent 4 acres 3 roods and 28 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracings:—

.1.		
Preliminary	plan	30.

				1000		.104	AUC	cite.
Lot.		Name of Land		·		A	R	. P.
112		Otalapatana		•••	•••	1		31
113	•••	Otalakelehena	•••		•••	3	0	20
						4	2	11



Scale of 8 Chains to an Inch.

Situation: Perahettiya village in Udukinda didision of Dehiwinipalata korale.

Preliminary	plan	30.
-------------	------	-----

Lot. Name of Land.	A. R. P.
112 Otalapatana	1 1 31 3 0 20
	4 2 11
Sheet M 19, 20, 27, 28	
Company Company Company	P. D. WARREN, sistant Surveyor-General.

on sheet M 19, 20, 27, 28, and bounded as follows: on the north by the Pambekandura; on the east by Purampambehena claimed by S. Fernando; on the south and west by Otalapatana belonging to Crown.

II. Preliminary plan 30.

Lot. Name of Land.

88 ... Medakumburapatana

Extent.

A. R. P.

0 1 17

*

Medakumburawattuyaya Udabedde-ellepatana

Scale of 8 Chains to an Inch.

Situation: Perahettiya village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 30.

Lot. Name of Land. 88 ... Medakumburapatana Extent.
A. R. P.
0 1 17

Sheet M 19, 20, 27, 28

Surveyor-General's Office, Colombo, September 11, 1902.

P. D. WARREN, Assistant Surveyor-General.

on sheet M_{19, 20, 27, 28}, and bounded as follows: on the north, east, and south by Udabedde-ellepatana belonging to Crown; on the west by Medakumburewatuyaya claimed by Medakumbure Vidane and others.

The 19th day of May, 1903. Uva S.O. 80 J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


In the matter of the land commonly called or known as Galagawa-arawehena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 6th day of February, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Galagawa-arawehena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre, and shown as lot 8 in preliminary plan No. 28, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,341):

And whereas one Alutwelagedara Mudalihami of Moretota made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said Alutwela-gedara Mudalihami do pay to the Government Agent at Badulla a sum of Rupees Twelve and Cents Fifty (Rs. 12.50) as purchase amount and survey fees for the said land on or before the 15th day of June, One thousand Nine hundred and Three, and thereupon the said claimant shall be declared to be

the purchaser of the said land called Galagawa-arawehena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre, shown as lot 8 in preliminary plan No. 28, and in the annexed certified tracing therefrom, and bounded



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

	Frein	mnary pian	40.		T	xte	nt
					12	AUC	110.
Lot.	Name of Land.				A.	R.	P.
8	 Galagawe-arawehena	***	•••	***	1	0	0

Sheets $M_{53, 54, 61, 62}^{7}$ and $M_{5, 6, 13, 14,}^{12}$ &c.

Surveyor-General's Office, Colombo, November 11, 1902.

P. D. WAEREN, Assistant Surveyor-General.

as follows: on the north by Galgodawatta claimed by Galgodegedara Kornelis Appu; on the east by the high road from Nuwara Eliya to Badulla; on the south by Pallegedarawatta claimed by Alutwelagedara Punchirala and others; on the west by Asweddumekumbura claimed by ditto, Galagawa-arawa claimed by Alutwelagedara Heen Menika.

It is further ordered that in failure of such payment on or before the due date, as stated above, the said land shall be declared to be the property of the Crown.

Galle, May 30, 1903.

J. G. FRASER, Special Officer.

Uva S.O. 81


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Pallearaweaswanata, situate in the village of Moretota in the Dehiwinipalatakorale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (vide notice No. 1,341); and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of May, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lot 3 in preliminary plan No. 28, and in the annexed certified tracing therefrom, and containing in extent 1 rood, is the property of the Crown.

Description of the Lund referred to.

The land commonly called or known as Pallearaweaswanata, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 rood, shown as lot 3 in preliminary plan No. 28, and in the annexed certified tracing therefrom,



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 28.

Extent. A. R. P. Name of Land. Lot. 0 1 0 3 Pallearaweassenata

Sheets $M_{53, \, 54, \, 61, \, 62}^{}$ and $M_{5, \, 6, \, 13, \, 14}^{}$, &c.

Surveyor-General's Office. Colombo, November 11, 1902.

P. D. WARREN, Assistant Surveyor-General.

and bounded as follows: on the north by Pallearawa claimed by Peragaspitiya Appuhami; on the east by Mudunmalehena alias portion of Kinross estate claimed by W. Pottie and R. B. Mair; on the south by Bakmigahakumburuyaya claimed by Neludande Ranhami and others; on the west by the Moratota-oya.

The 30th day of May, 1903.

Uva S.O. 82

J. G. FRASER, Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Kadakepumepatana alias Ambagahakumburehena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on VV the 6th day of February, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Kadakepumepatana alias Ambagahakumburehena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 3 acres and 2 roods, and shown as lot 146 in preliminary plan No. 28, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,341):

And whereas one Kudumahuwela Kiriwante of Idamegama made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said Kudumahuwela Kiriwante of Idamegama do pay to the Government Agent at Badulla a sum of Rupees Twenty (Rs. 20) as purchase amount for the said land on or before the 15th day of June, One thousand Nine hundred and Three, and thereupon the said claimant shall be declared to be the purchaser of the said land called Kadakepumepatana alias Ambagahakumburehena, situate in the village of Moretota in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 3 acres



Scale of 8 Chains to an Inch.

Situation: Moretota village in Udukinda division of Dehiwinipalata korale.

	Preliminary plan 28.	Extent.
Lot.	Name of Land.	A. R. P.
14 6	Kadakapumepatana alias Ambagahakumburahena	3 2 0
Survey or-General's Office, Colombo, November 11, 1902.	Sheets $M_{53, 54, 61, 62}^{7}$ and $M_{5, 6, 13, 14, &c.}^{12}$	P. D. WARREN, Assistant Surveyor-General.

and 2 roods, shown as lot 146 in preliminary plan No. 28, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Kiridonamankadakandura; on the east by Kadakepumepatana belonging to Crown; on the south by the Kiridonamankadakandura; on the west by Ambagahakumbura claimed by Kudumahawelagedara Kiriwante and the Kiridonamankadakandura.

It is further ordered that in failure of such payment on or before the due date as aforesaid, the northern 1½ acre of the said land shall be declared to be the property of the Crown.

Galle, May 30, 1903. Uva S.O. 83 J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Dehiwinnearawehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 28th day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Dehiwinnearawehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre 2 roods and 10 perches, and shown as lot 47 in preliminary plan No. 14, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,225):

And whereas Amunumulle Jayasin Mudiyanselage Sudu Banda, trustee of Bogoda Vihare, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Dehiwinnearawehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre 2 roods and 10 perches, and shown as lot 47 in preliminary plan No. 14, and in the annexed



Scale of 8 Chains to an Inch.

Situation: Kurukude village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 14.

Lot.

Name of Land.

Extent. A. R. P. 1 2 10

47

Dehiwinnearawehena

P. D. WARREN,

Surveyor-General's Office Colombo, September 12, 1902.

Assistant Surveyor-General.

certified tracing therefrom, and bounded as follows: on the north by Hompolawaltennepatana belonging to Crown; on the east by the village limit of Perahettiya, the Dehiwinnearawe-ela; on the south by Ambalamtennepatana belonging to Crown; on the west by the village path.

May 25, 1903.

Uva S.O. 84

J. G. FRASER, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Kitulgasmullehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

HEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 19th day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Kitulgasmullehena, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres 2 roods and 25 perches, and shown as lot 54 in preliminary plan No. 14, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (vide notice No. 1,272):

And whereas Dendiyegedera Kiri Banda made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Kitulgasmullehena, situated in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres 2 roods and 25 perches, shown as lot 54 in preliminary plan No. 14, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Kitulgasmullekumbura claimed by M.



Scale of 8 Chains to an Inch.

Situation: Kurukude village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 14.

Lot. Name of Land. A. R. P. 54 ... Kitulgasmullehena 2 2 2 25

Surveyor-General's Office,
Colombo, May 22, 1903.

P. D. Warren,
Assistant Surveyor-General.

Mudiyanse and others, Kitulgasmullekumbura claimed by D. Kiri Banda, Kitulgasmullepatana belonging to Crown; on the east and south by an ela; on the west by Egodahelawatta claimed by D. Kiri Banda and others, Kitulgasmullekumbura claimed by M. Mudiyanse and others.

Galle, June 1, 1903. Uva S.O. 85 J. G. FRASER, Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kitulgasmulletennepatana, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (vide notice No. 1,272), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 1st day of June, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lot 53 in preliminary plan No. 14, and in the annexed certified tracing therefrom, and containing in extent 3 roods and 24 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Kitulgasmulletennepatana, situated in the village of Kurukude in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 3 roods and 24 perches, shown as lot 53 in preliminary plan No. 14, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Badakumburewatta claimed by



Scale of 8 Chains to an Inch.

Situation: Kurukude village in Udukinda division of Dehiwinipalata korale.

 Preliminary plan 14.
 Extent.

 Lot.
 Name of Land.
 A. R. P.

 53
 ...
 Kitulgasmulletennepatana
 ...
 0 3 24

Surveyor-General's Office, Colombo, May 22, 1903. P. 1). WARREN, Assistant Surveyor-General.

D. Siyatu and others; on the east by Kendagahahelepatana belonging to Crown, an ela; on the south by Kitulgasmullehena claimed by D. Kiri Banda; on the west by Badakumburewatta claimed by D. Siyatu and others.


The 1st day of June, 1903. Uva S.O. 86

J. G. FRASER, Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called and known as Weraniyagodawattehena, situate in the village of Galukagama in the Uda pattuwa of Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Wste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, George Shadwell Saxton, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section (2) of the said Ordinances, do hereby on this 16th day of June, 1903, order and declare that the said land, commonly called and known as Weraniyagodawattehena, situate in the village of Galukagama in the Uda pattuwa of



Situation: Galukagama village in Uda pattu of Kuruwiti korale.

Lot. Name of Land. Extent.

2837 ... Weraniyagodawattahena ... 18 1 0

Surveyor-General's Office,
Colombo, October 9, 1902. P. D. WARREN,
for Surveyor-General.

Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and shown as lot 2,837 in preliminary plan No. 1,031 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 18 acres and 1 rood, and bounded as follows: on the north by Wijehingehena claimed by W. Yahapathhami, Wijehingewatta claimed by W. Yahapathami, (P. P. 1,031) Katange Panguwawatta claimed by K. Huratalhami; on the east by Kanatukumbura

claimed by W. Mohottihami, Nandaliyadda claimed by Wallawewatta Issa, Pissageaswedduma claimed by K. A. Lokuhami, Paragomananakumbura claimed by Sabaragamu dewale; on the south by Crown land (P. P. 1,031), Beliatteimagawahena, (T. P. 171,026) Gabbelamukalana belonging to K. C. Peris Gunatilaka; and on the west by Maligehena claimed by D. Bulatsinhala and a stream—is the property of the Crown.

Ratnapura Kachcheri, The 16th day of June, 1903. G. SAXTON, Government Agent.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called and known as Mugunekele, situate in the village of Medagama in the Helapallepalata of Meda korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section f of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, George Shadwell Saxton, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 16th day of June, 1903, order and declare that the said land, commonly called and known as Mugunekale, situate in the village of Medagama in the Helapallepalata of Meda korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and shown as lot 6,173 in preliminary plan No. 8,398 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 30 acres 3 roods 20 perches, and bounded as follows: on the north by Kitulgahakumburego'dahena claimed by E. M. Mudalihami, Ehalakumbura-ara; on the east by Acharikumbura belonging to the Crown, Ihalakumbura village boundary, Galgodahena claimed by E. Mudalihami, Mahahena claimed by E. Brahamanahami, Halaudahena claimed by M. Mohottihamy; on the south by Ahuliyadda village boundary, Ambagahahena claimed by D. Pinhami, Gorakagahahena claimed by R. M. Mudalihami, Mananagehena claimed by M. M. Kiriansa, Welurehena claimed by R. M. Mudalihami; on the west by a water-course, Gedarawatta claimed by K. M. Mudalihami, Pallekitulgahakumburagodahena claimed by K. M. Mudalihami-is the property of the Crown.

Ratnapura Kachcheri, The 16th day of June, 1903. G. SAXTON, Government Agent.

[For Tracing see page 2551]



Situation: Medagama village in Helapallepalata of Meda korale.

Lot.

Name of Land.

6173

Mugunekele'

Extent.
A. R. P.
30 3 20

Surveyor-General's Office, Colombo, November 26, 1902. P. D. WARREN, for Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land lots 1, 2, 3, and 4 called Heinyawa, Weehenakumbura, Habakumbura, and Hirigollamadangahakumbura respectively, situate in the village of Vilattawa in the Munnessaram pattu of the Pitigal korale north, Chilaw District, in the North-Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (vide notice No. 1,359), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Herbert Rayner Freeman, Assistant Government Agent of the Chilaw District, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Twenty-fifth day of May, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Vilattawa in the Munnessaram pattu of the Chilaw District, in the North-Western Province, and shown as lots 1, 2, 3, and 4 in W.L.O.S. No. 29, and in the annexed certified tracing therefrom, and containing in extent about 256 acres 1 rood 25 perches, is the property of the Crown.

Description of the Land referred to.

The following lots, all situate in the village Villattawa in Munnessaram pattu of the Pitigal korale north, in the Chilaw District, as described in the annexed plan:—


					Eх	tent.
Lot.		Name of Land.			A.	R. P.
1	•••	Heinyawa	***	***	244	3 7
3	***	Weehenakumbura	•••	***	0	3 20
	•••	Habakumbura	•••	***	0	0 22
4	•••	Hirigollamadangahakumbura	•••	•••	-10	2 16
	•				256	1 25
		•				

and bounded as follows: north by the village called Virapandiyana; east by compaspara; south by Mahawewa tank shown as lot 11,738 on preliminary plan No. 2,575, Habahena shown as lots 11,736 and 11,735 on preliminary plan No. 2,575 and claimed by Crown and Heratmudiyanselage Bandihami, Mahawela shown as lot T 1,195 on preliminary plan 2,575 and claimed by Punchihami and others, Medahena shown as lot 11,733 on preliminary plan No. 2,575 and claimed by Heratmudalige Appuhami, Kottukumburawala and Kottukumbura shown as lots S 1,195 and R 1,195 respectively and claimed by Herathami, Peace Officer, Kottukumburakele shown as lot 11,732 on preliminary plan No. 2,575 and claimed by Crown, and the Agaraella between this land and the Kanattawa village; west by Crown forest called Demmadamukalana.

The 27th day of May, 1903.

H. R. FREEMAN, Assistant Government Agent.

[For Tracing see page 2553]



Situation: Vilattawa village in Munnessaram pattu.

T -1		T 0.T 1		Ez	cten	ıt
Lot.		Name of Land.		A.	R.	P.
1	•••	Heinyawa	•••	 244	3	7
2	•••	Weehenakumbura		 0	3	20
3	•••	Habakumbura	•••	 0	0	22
4	•••	Hirigollamadangahakumbi	ıra	 10	2	16

Surveyor-General's Office, Colombo, July 15, 1902.

J. L. HAMPTON, for Acting Surveyor-General.

LAND SALES IN THE WESTERN PROVINCE

No. 1,579, w. P.

Colonial Secretary's Office, Colombo, July 2, 1903.

N Friday, August 28, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,544. Situation—Udugaha pattu of Hewagam korale.

Claimant-Crown.

		•			
Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	per Acre. Rs.
2	Panuyagula	Diyagamhena and other chenas	Chena of about 35 years	41 1 8	. 40
5	Do.	Talkekunehena and other chenas	do.	52 1 27	40
50	Do.	Unapandurehenalanda	do.	149 0 10	40
52	Do.	Gonnamadittahena	do.	240 3 9	40
76	Do.	Nawalalanda	do.	81 1 0	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No 1,579, W. P.

වම් 1903 ක්වූ ජූලි මස 2 වෙනි දින කොළඹ මහසෙකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ට ස්නාඉර දිසාවේ වංශාඛ්පති ආණ්ඩුවේ ඒජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සදහන්වෙන. ආණ්ඩුව සන් තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වම් 1903 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිනවූ සිකුරාද දවල් 12ව කොළඹ කව්වේරියේදී වෙන්දේසිකර විකුනන්ට හෝ නීන්දුකරදීමට යෙදෙනවා ඇත.

සිනියම 7,544. පිහිටීම උඩුගහපත්තුවේ හෙවාගම්කෝරලේ. ගම—පනියාගුල

පටන්ගන්න ගහන. ളക്കുക @ **താം** ඉඩමේ නම. අයිතිකම කියන්නා. අන්දම. q. dz. a. oi. 1 40 35 අවරුද්දේ වයස් හේන් \bullet 412 දියගුම්ගේන සහ තවත්ගේන් ආණ්ඩුව 5 තල්කැකුනේහේන සහ තවත් 40 09 52 1 27 එම ංගින් එම 149 0 10 40 50 උණස්පදුරේ හේතලන්ද එම 40 52ගොන් නම්හිත් තහේත එම එම 240 3 9 76 එම 81 1 40 නවලලක්ද

මෙම ඉඩම් ගැණිවැසිදුර කාරණ සර්වේ ගර්ජනරාල් උන්නා ක්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණි ඛස්නාඉර දිසාවේ වංශාසියනි ආණ්ඩුවේ එජන්නඋන්නාන්සේගෙන්ද දුනගන්ව පුළුවන.

ගරුතරඋතුමානන්වහන්සේගේ අඥුව ලෙස,

එවරාථ්හි ඉම් කර්*ත්*, මහඉසකුතාරිස් ව**ම්**ක.

No. 1,580, W. P.

Colonial Secretary's Office, Colombo, July 3, 1903.

O^N Tuesday, August 18, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

	Preliminary pla	n 11,733. Situation — Uduga Village — Nittambu	tha pattu of Siyane korale east iwa.		xte	nt.	Upset Price per Acre.
Lot.	Name of Land.	Name of Claimant.	Description.	A.	R.	P.	Rs.
13496	Bulugahawatta	Mohoppuarachchige Selo- hamy	Four cocoanut trees and 10 arecanut trees	0	0	10	400
13497	Bulugahawewa	Crown	Swamp	0	1	5	75
13498	Bulugahawatta	do.	Seven cocoanut trees and 6 cocoanut plants 3 years old		1	11	400
13499	Do.	do.	Forty-five cocoannt plants 3 years old	, ,		4	200
1.3500	Bulugahawatta <i>alias</i> Marandagahawatta		135 cocoanut trees 15 to 29 years old			16	200
	Preliminary pla		boda pattu of Siyane korale ea	st.			
13481	Millagahawatta	Pehotuwage James Appu and others	Cocoanut trees 20 years old	0	0	10	20
13482	Millagahakumbura	Pehotuwage Amaris Appu and others	Paddy field	0		. 0	40
							F (100 P) (100 P)

				Ex	cte	nt.	Upset Price
Lot.	Name of Land.	Name of Claimant.	Description.	A.	R.	Р.	Rs.
13483	Millagahawatta	Pehotuwage James Appu and others		0	1	20	20
13484	Millagahalanda	Crown	To be reserved as a burial ground	3	2	36	_
13485	Millagahawatta	Pehotuwage Nonohamy, Amaris, and others	Six jak trees 20 years old and cocoanut plants 1 year old	1	1	28	20
13486	Do.	do.	Three cocoanut trees 60 years old	0	1	8	20
13487	Do.	Erapolegamage Babahamy	Chena with jungle	0	0	16	15
13488	Do.	do.	Two jak and 1 cocoanut tree				
			15 years old	0	1	22	15
13489	Do.	Mapotage Coronis Appu	Cocoanut plants 10 months old	0	3	35	20
13490	Do.	Pehotuwage Suwaris Appu	Cocoanut plants 2 years old	0	0	35	20
13491	Millagahalanda	• Crown	Jungle	2	1	20	15
13492	Millagahawatta	Pehotuwage Suwaris Appu	Three cocoanut trees 5 years				
	•	•	old	0	1	2	20
13493	Do.	Pehotuwage Podiappu	Cocoanut plants 1 year old	0	0		15
13494	Do.	Pehotuwage Suwaris Appu	Cocoanut plants 3 years old	0		8	20
13495	Do.	Mapotage Harmanis Appu	Cocoanut plants 4 years old	1	1	24	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 1,580, W. P.

වේ 1903 ක්වූ ජූල් මස 3 වෙනි දින ශකාළඹ මහසෙකුතාරිස්උන්තාන්සේගේ ශන්තෝරුවේදීය.

ම ස්නාභිර දිසාවේ වංශාහිපති ආණ්ඩුවේ ඒජන්තඋන්තාන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වම 1903 ක්වූ අගෝස්තු මස 18 වෙනි දිනවූ අගහරුවාද වෙල් 12ට කොලඹ කඩ්වේරියේදී වෙන්දේසිකර විකුණන්ට ගෙදෙනවා ඇත.

1-0	සිතියම 11,73	3. පිහිටීම් නෑඉගණ්දර සියන	ා කෝරලේ උඩුගතපත්තු මේ).		ත්ගන්න
	100000000000000000000000000000000000000	ගම—-නික්තම්බු			කත.	ගණිත
⊕ താ∙	ඉඩමේ නම.	අසිතිකම කියන්නා.	අන්දම.	4. C	íz. O.	Oz.
13496	බු ඵ ගහව <i>ත්</i> ත	ඉමා හොප්පු ආරච්චිගේ සෙ ලෝහාමි	පොල්ගස් 4 සහ පුවක් ගස් 10	0	0 10	400
13497	එම වැව	മു കുടു ഉ	ව ගුර	0	1 5	75
13498	එම වන්න		ඉපාල්කස් 7 සක 3 අමරු අදේ පොල් පැල 60	1	1 11	400
13499	. එම	එම	3 අව්රැල්දේ පොල්පැල 45	2	3 4	200
13500	මුළුගතවත්ත් නො					
ø	ු නොත් මකර ද නහවන්න	පිරිස්අප්පු කාම්	15 සිට 25 අව්රුදු වගස් අපාල්ගස් 135	1	2 16	200
		ව නැගෙණිඉට සියනා කෝරලෙ	§් ග නලබාධ උන් තුමේ. නම්-	— මන	GOC.	
13481	මිල්ලගහව න් ග	පැහොටුවාණේ ජේම්ස්අප්පු සහ නවන්	20 අවරුදු පොල්	0	0 10	20
13482	එම කුඹුර	පැමණාටුවාගේ අමාරිස් අප්පු සහ නව ත්	කුඹුර	0	2 0	40
13483	එම වන්න	පැමණ වුවා ගේ ජේම්ස්අප්පු සහ හවත්	3 අව්රුදු පොල්	0	1 20	20
13484	එම ලන්ද	ආණ්ඩු ව	මිනිපිච්චනියක්ව අ හ්ඇ රපු කැල්ල	3	2 36	
13485	එම වන්න	පැතොටුවාගේ තෝනො තාම්, අමාරිස් සහ හවුන්	20 අව්රුදු ශාකාස්කස් 6 සං අව්රුද්දේ පොල්	1	1 28	20
13486	එම	එම	60 අව්රුදු පොල්ගස් 3	ō	1 8	20
13487	29	ඇරපොලගම්ගේ ඛඛානාම්	අහිත සහ කැලේ	0	0 16	15
13488	99	20	නොස්ගස් 2 සහ 15 අව්රුල් පොල්ගහන්	0	1 22	15
13489	එම	මා පොච් ගේ කොරනිස්අප්පු	දකම්ස් ඉපාල්	ŏ	3 35	20
13490	එම	පැනොටුවානේ සුවාරිස් අප්පු	දුවුරුදු වසස් පොල්	0	0 35	20
13491	මල්ලගහලන්ද	ආ ණ් ඩුව		2	1 20	
13492	මල්ලික්කල් න ද එම වන්න	පැනොඩුවාගේ සුවාරිස් -	ක ්ලේ	Z	1 20	15
10474	50 500	ු දෙ පි දැමෙන්සිතාමක සිබාරස	5 අවරුදු පොල්ගස් 3	0	1 2	20
13493	එම	එම ඉපා නිඅප් පු			0 26	20 15
13494	එ	එම සුමාරිස්අප්පු	එක්අව්රුදු පොල්පැල 3 එම	0	2 8	
13495	එම	වං සුවාරසඅපපු මා පොහැගේ හරමා නිස්	<i>3</i>	U	4 0	20
10100	-	අප්පු	4 එම	1	1 24	20

මේ ඉඩම ගැමිනි වැඩිදුර කාරණ සර්වේශර්ජනරාල්උන්තාන්ගස්ගෙන්ද, චිකිනීමේ කොන්ගද්සි ගැමිනි ඛස්නාඉර පලාගත් වංශාඛිපති ආණ්ඩුවේ ඒජන්හඋන්නාන්ගස්ගෙනේද දනගන්ව පුළුවන.

හරුහර උතුමානන්වහන්සේගේ ආඤවලෙස, එවරාර්හි ඉම් හර්න්, ඉහසෙකුහාරිස් වම්නං No. 1,581, w. P.

Colonial Secretary's Office, Colombo, July 3, 1903.

N Tuesday, August 18, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,329. Situation—Meda pattu of Hewagam korale. Village—Mahingala.

				-			Upset Price
Lot.	Name of Land.	Name of Claimant.	Description.	Ex	-	nt. P.	per Acre. Rs.
I 825	Kahatagahawatta	J. D. Thomas and others	Cocoanut and jak 60 years old			19	100
	Preliminar	y plan 11,624. Situation—Palle	pattu of Hewagam korale.				
		Village-Homagar					
U 820	Kahatagahawatta	Magiris Appu and Sinnappu	Nine cocoanut trees 40 years old	1	2	32	200
V 820	Etambagahawatta <i>ali</i> Kongahawatta	as Lucy Hamy and Sinnappu	Cocoanuts trees 30 to 50		177		
V 8201	Do.		years old	2		34	20 0
W 820	Etambagahawatta <i>alia</i> Delgahawatta	do. as M. Juan Appu and A. Sir	do.	0	0	2	150
	- o-Barra 11 moon	nappu	Cocoanut trees 40 years old	9	1	38	250
W 820}	Do.	do.	do.	0		36	200
X 820	Delgahawatta	M. V. Juan Appu	Cocoanut trees 30 years old	3		38	120
X 8201	Do.	do.	do.	0	0	12	120
Y 820	Do.	N. Davit Perera	Cocoanut plants 12 years old	0	1	26	100
	Preliminar	ry plan 11,641. Situation-Med	a pattu of Hewagam korale.				
		Village—Padukka					
13134 13135	Moragahatennalanda Do.	Dewage Baba Appu D. C. Patmaperuma	Paddy field 1 cocoanut tree 15 years old, 7 jak trees 15 years	0	0	9	. 50
		1.	old, and arecanuts	6	0	15	60
13136	Do.	B. Johanis Perera and others	Paddy field	Ō		20	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 1,581, W. P.

වම 1903 ක්වූ ජූලි මස 3 වෙනි දින කොළඹ මසෙකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදිය.

ටස්නාතිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තඋන්තාන්සේ විසින් වෙති පහත සඳහන්වෙන ආණ්ඩුව සත් තක ඉඩම් ආණ්ඩුවෙ නියෝගවල පුකාරයට වම් 1903 ක්වූ අගෝස්තු මස 18 වෙනි දිනවූ අතහරුවාද දවල් 12ට කොළඹ කව්වේරියේදි වෙන්දේසිකර විකුණන්ට යෙදෙනවා ඇත.

S

4	සිනී x ව 2,329. පි	කිටීම ඉහිවාගම්කෝරලේ මැදපද	ත්තුවේ. ගම —ම ානිද		(20)		වන්ගන්න ගණන.
@ 200a.	, ඉඩමේ නම.	අයිතිකම කියන්නා	අන්දම.			. o.	صهص. ور.
I 825	කුණුවගුනුවන්න	ලජ්. හි. කොමස් සහ තුවණ	පොල් සහ ත්ැවඅ දි				
1 020		90. 0. 90.90 00 000	රුදු අකාස්	6	1	19	100
	සිතියම 11,624. පිහි	වීම හේවාගම්කෝරලේ පල්ලේද	පත්තුවේ. ගම—ඉත	ජීමා ග	ම.		
T 820	ු කතටගතම න් න	මාතිරිස්අප්පු සහ සිණ්ණුප්පු	40 අව්රු දු පොල් නස් 9	1	2	32	200
V 820	ඇටඹගනවන්න නො හොත් කෝන්ගත	3	30 සිට 50 අවරුදු				,
1.12	වත්ත	ලසිනාම සහ සි <i>ස</i> ද් <i>ස</i> දප්පු	පොල්	2	3	34	200
V 8201	එම	එම	එම	0	0	2	150
W820	ඇවඹගනවන්න නො						
	ගොත් දෙල්ගන	ඇම්. ජුවන්අප්පු සහ ඒ. සිණ්ද්	30 සිට 40 අවරුදු				
•	ව ත් ත	<u>ಿ</u> ಜ್ಯಾಕರೆದ್ದ	වයස් පොල්	9	1	38	250
W8201	එම	ී එම	එම	0	0	36	200
$\mathbf{X} \ 820^{\circ}$	දෙල්ග නව ත්ත	ඇම්. වී. ජුවන්අප්පු	30 අව්රුදු පොල්	3	3	38	120
X 8201	එම	එම	. එම	0		12	120
Y 820	එම	ඇන්. දුවිත් පෙරේරා	12 අවරුදු වගස්				
		1,700	පොල්	0	1	26	100

මනා.	• ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම,		න රු		ින්ගන්න ගතන. රු.
	සිනි වෙම 11,641.	පිතිවීම, මැදපක්තුමේ යන්වාගම්යෙ	න්රලේ. ගම—පාද	:ed a.			
13134	මොරගුනතැක්න		· · · · · · · · · · · · · · · · · · ·	•			
	ලන්ද	ලද්ව ගේ බබාඅප්පු	කුඹුර	0	0	9	50
13135	එම	හි. හි . පත්මපෙරුම	15 අවරුදු අපාල්	ඉස්			
	-		1 සහ 15 වෙර	25			
			⊛ණාස්ගස් 7ිස	හ			
			පුවණ්	6	0	15	60
13136	එම	බී. ජෙ.හානිස් පුරා සහ ගවත්	කුඹුර	0	1	20	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්මේශර්ජනරාල් උන්නාන්සේමගන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වංසාබිපති ආණ්ඩුමේ ඒජන්ගඋන්නාන්සේමගන්ද දුනගන්ට පුළුවන.

> ගරුස**ර උ**තුමාන**න්වහන් ලෙසිමත් ආ**සෑව ලෙ**ස,** එවරාර්**හි ඉම් කර්න්,** මිහ ඉස**න**ුහාරිස් වම්**න.**

No. 1,582, W. P.

Colonial Secretary's Office, Colombo, July 7, 1903.

ON Friday, August 21, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,763. Situation—Udugaha pattu of Hewagam korale. Claimant—Crown.

			Claimant—	Jrown.					
						Ex	te	nt.	Upset Price per Acre.
Lot.	Village.	Name of I	and.	Description.		A.	R.	P.	Rs.
13653	Mabula	Godagederalan	da	Jungle .	- 1	2	2	.0	15
	Prelin	ninary plan 11,775.	Situation—Claimant—C	Palle pattu of Hewagai					
13684 13685	Talwatugoda Do.	Delgahalanda do.		Jungle do.			1	8	20 20
	Prelim	ninary plan 11,731.	Situation—Claimant—C	Meda pattu of Hewagar Frown.	n korale.				
13479	Malagala	Murutalanda		Four cocoanut plants old (an encroachu	nent by				
13480	Do.	do.		Haramanis and San		4		26 6	20
10400	•			do. Palle pattu of Hewagar		,	U	O	20
13329	Kottawa	Delgahalanda	Claimant—C	Jungle	()	3	18	15
13330	Do.	Delgahaowita		Owita				36	15
	Prelin			Palle pattu of Hewagar I heirs of Don Abrahan					
13279 13280	Talawattegoda Do.	Giraskumbura Happuachigek		Paddy field do.	1	-		20 24	200 200
			Situation—Claimant—C	Udugaha pattu of Salpi Frown.	ti korale.				
12408	Kiriwattuduwa	Payapilungalal	anda '	Jungle	1	. (0	0	50
	Prelimin	nary plan 11,455. S Claimant —Rand	Situation—Y. dunu Appuh	atigaha pattu of Hapiti amilage Wellon Appu.	gam korale,				
I 817	Kepitiwalana	Dangolla • Claiman		Cocoanuts 20 years of Police Vidane.)	0	7	100
K 817	Kepitiwalana	\mathbf{D} angolla		Cocoanuts 20 years ol	d (0	0	30	100
12941	Halugama	Claimant - Jaya	wardena Tal	ation – Hewagam koral wattege Migel Naide. Ten cocoanut trees 20' 13 cocoanut trees 8	years old,	1	0	28	80
	Prelin	inary plan 11,610.	Situation-	Meda pattu of Hewaga Pintuwa and Podina.					•
12946	Tunana	Ranhiligekele	monpedige .	Abandoned chena	(0	3	34	20
	Prelimin	ary plan 11,776. Si Claimant—P	tuation—Ra erumunagam	gam pattu of Alutkuru age Don Harmanis.	korale sout			-	
13686	Niwandama	Paragahalanda	3	One cocoanut tree at tree 20 years old		0	2	38	60

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

No. 1,582, W. P.

වම් 1903 ක්වූ ජූලි මස 7 වෙනි දින කො:ලඹ මහසෙකුතාරිස්උන්තාන්සේගේ කන්තෝරුවේදිය.

ට ස්නාතිර දිසාවේ වංසාහිපති ආණ්ඩුවේ ජීජ නතඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන් තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වම් 1903 න්වූ අහෝස්තු මස 21 වෙනි දිනවූ සිතුරාද දවල් 12ට කොළඹ කඩ්වේරියේදී වෙන්දේසිකර විකුණන්ට යෙදෙනවා ඇත.

		පිහිටීම හේවාගම්කෝරලේ උ	ඩුගනපත්තුවේ. ගම-	−මාබුල. මං	පව න.	න්ගන්න ඉණිතු.
ඉතා.	ඉඩමේ නව.	අයිතිකම් කි ය න්නා.	අන්දම.		iz. 0	dį.
13653	ඉතාඩගෙරල න් ද සිනියම 11.775. පිනිපීම	ආණ්ඩුව කේවාගම්කෝරලේ පල්ලේද	කැලේ අත්ත ඉම කලවන්	2	2 0	
13684	දෙල්ගහලන්ද	ଫ୍ରକ୍ଷିତ	කෑලේ -	1	1 0	20
13685	90	P 0	ළුව		5 8	20
	85 00 11,73	1.			, 0	20
13479	මුරු නාගහල න්ද	മുക്കുള്ള	දුවුරුදු පොල් 4, කරමානිස	SIG.		
			සාන්චිතාම්	4	3 26	
13480	එම	ტ9	එ⊕	0	0 6	20
	සිතියම් 11,683. පිණි	පීට්ව පල්ලේප <mark>ත්</mark> තුවේ හේවාග	ම්කෝරලේ. ගම—ෑ	කොච්චාව.		
13329	ලේ ගන ලන්ද	ආ-මන්ඩුව	ത ്രേറ്	0	3 18	
13330	එම ඕවිට	එම	କ୍ଷିପ୍ର 🍎	0	0 36	15
	සිනියම් 11,672. පිහිටීම) ඉන්වාගම්ෂ කා්රලේ පල්ලේ ද	ාන්තුවේ. ගම—කල	වත්වෙතමග	a.	
13279	තිරස්කු ඹුර	ඇම්. දෙන් ගනිගෙල් සහ ඉ	දෙන්			
		ඒබුනම්ගේ උරුමක්කාර	ශ් කුඹුර		20	200
13280	හපුආච්චිකුඹුර	එම	ළුම ,	1	2 24	200
	සිනිගම 11,494. පිර	සිටීම සල්පිට්මකා්රලේ උඩුගුණ	පත්තුවේ. ග§—ක්රි	වන්තුඩු ව.		
12408	පයපිහුන්ගලලන්ද	ආ ණිත්ඩුව	කැ ලල්	1	0 0	50
	සිනියම 11,455. පීල්	වීම හාපිවිගම්කෝරලේ අපිශ	ාකපන්තුවේ. ගම—ස	ාැපිහිවල හ		
I 817	දන්ගොල්ල	රන්දුන්අ ප් පුහාමිලාගේ වෙළු	್			
		අජ්පු	විසිඅව්රුදු පෞල	નું 0	0 7	
K 817	එම .	දෙන් ඉසන් පොලිස් විදුනේ	එම	0	0 30	100
	සිනියම් 1	1,608. පිහිටීම හාපිටිගම්කෝ	්රලේ. ගම—හඑගම.			
12941		ා ජගවඕන හල්වන්තුගේ මි				
	මහාත් පන්සලගාව		20 පොල්ගස් 10	1	0 28	80
10000	සිතිකම 11,610.	පිහිටීම හේවාගම්කෝරලේ ම	ැදපත්තුවේ. ගම—අ	න්නාහ.		
12946	්න්හිලිගේකෑලේ		ස හ			•
		ෙපාඩි නා			3 34	20
		ම දකුණු අඵන්කුරුකෝරලේ	් රාගම්පන්තුවේ. ගැලී)—නිවන්ද	◉.	
13686	පරගසලන්ද	ඉපරුම්ම නම් ගේ දෙන් හ	ර ඉපාල්ගහක් සෑ	o 20		
		මා නිස්	අව්රුදු ණ	නාස් .		
			ශාත න්	0	2 38	60

මෙම ඉඩම් ගැණි වැඩිදුර කාරණ සර්වේසර්ජනරාල්උන්නාන් ස්ගෙන්ද, විකිනීමේ කොන්දෙසි ගැණ ඉස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්හඋන්නාන්සේගෙන්ද දුනගන්නට් පුළුවන.

> ගරුහර උතුමානන්වහන්සේගේ ආසුවලෙස, එවරාර්ති ඉම් නර්න්, මහගෙකුතාරිස් වම්න

No. 1,583, W. P.

Colombo, July 8, 1903.

N Friday, August 28, 1903, and on the following day, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Minuwangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and sixty-six allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Fees for

Preliminary plan 3 066

		r renminary plan 5,000	•				Certifica	te or
Lot.	Village.	Name of Land.	Description,		kter R.		Quiet Poss Rs.	
			Paddy field	0				
3890	Manaweriya	Gorakagahakumbura		U		30		50
3 8 90 1	Do.	Kahatagahapillewa	Pillewa	.0	0	10	50	00
3892	Do.	Gorakagahakumbura	Paddy field	1	2	23	б	0
3892 1	Do.	Kahatagahapillewa	Pillewa	0	0	12	50	00
3893	Do.	Gorakagahakumbura	Paddy field	1	3	16	6	0
3895	Do.	ďo.	do.	1	0	15	6	0
3896	Do.	do.	do.	0	3	37	33	50
3897	Do.	do.	do.	1	2	0	6	0
Z 195	Etgala ·	Bambubodakumbura	do.	1	2	25	6	6
A 196	Do.	Kurundugahakumbura	do.	2	. 3	31	- 8	50
B 196	Do.	Kahatagahakumbura	ø do.	1	1.	35	6	0
C 196	Do.	do.	do.	1	0	39	6	Ò
D 196	Do.	Dawatagahakumbura	do	1	2	4	6	0
E 196	Do.	do.	do.	0	2	1	3	50
F 196	Do.	do.	do.	0	1	31	3	
		 Upset price per acre).					

				E	xtent	Fees for Certificate of Quiet Possession.
Lot.	Village.	Name of Land.	Description.		. R. P.	
G 196	Etgala_	Dawatagahakumbura	Paddy field	1	0 24	6 0
H 196 I 196	Do. Pallansena	Kotukumbura Millagahawatta	do. Old garden	0	1 36 0 26	
J 196	Do.	do.	do.	0	0 26 3 5	6 () 3 5()
K 196	Do.	do.	do.	2	1 29	8 50
L 196 M 196	Welihena Do.	do. do.	do. do.	2	0 25 1 27	8 50
N 196	Do.	do.	Low ground	0	1 27 3 4	6 0 100 0°
P 196	Do.	do.	Old garden	0	1 30	3 50
Q' 196 R: 196	Do. Do.	do. do.	do.	0	0 13	3 50
S 196	Do. Do.	do.	do. do.	0	2 31 3 32	3 50 3 50
T 196	Do.	do.	do.	ŏ	3 18	3 50
U 196 V 196	Do. Do.	do. do.	do.	0	1 26	3 50
W 196	Do. Do.	do.	do. do.	0	2 11 3 8	3 50 3 50
X 196	Do.	do.	do.	ő	1 9	3 50
Y 196	Do.	do.	do.	0	1 21	3 50
Z 196 A 197	Do. Do:	Kinagahalanda do.	do. do.	0	0 30	3 50
B 197	Do.	do.	Garden	1 12	3 11 7	6 () 500 0°
C 197	Do.	do.	Old garden	0	1 33	3 50
D 197 E 197	Do.	do. do.	do.	0	1 17	3 50
F 197	Do. Do.	do.	do. Owita	0 13	2 0 3 15	3 50 300 0°
G 197	Do	Makulugahawatta	Old garden	4	2 8	13 50
H 197	Do.	do.	do.	1	3 5	6 0
I 197 J 197	Do. Do.	do. do.	do. do.	1	1 22 0 32	6 0
K 197	Do.	Dawatagahawatta	do.	1	0 34	6 0 6 0
L 197	Do.	A'mbagahawatta	do.	1	2 31	6 0
N 197 O 197	Do. Do.	do. Kadurugahawatta	do. do.	1	0 35	6 0
P 197	Do.	do.	do.	1	0 0 3 7	3 50 3 50
Q 197	Do.	Etambagahawatta ·	do.	ĭ	1 0	6 0
R 197 S 197	Do. Do.	Madugahawatta	Garden	0	1 26	100 00
T 197	Do.	do. Madangahawatta	do. Old garden	0	2 11 1 10	400 0° 3 50
U 197	Do.	do.	do.	ŏ	1 34	3 50 3 50
V 197	Do.	Kadurugahalanda	Garden	1	1 9	100 00
W 197 3905	Do. Do.	Jambugahawatta Kadurugahawatta	Old garden Tobacco enclosure	0	3 2 1 20	3 50
3906	Do.	· do.	Garden		1 13	200 0° 400 0°
Z 197	Do.	do.	do.		3 16	400 0°
A: 198 B 198	Do. Do.	do. Kitulgahawatta	do.	1	1 15	400 00
C 198	Do.	do.	Old garden do.	0	1 8 0 30	3 50 3 50
D · 198	Do.	do.	do.	0	0 34	3 50
E 198 F 198	Do. Do.	do. do.	do.		0 27	3 50
G 198	Do.	do. do.	do. do.		0 32 0 30	3 50 3 5)
H 198	Do.	do.	do.		0 14	3 50
I 198 J 198	Do. Do.	do.	do.		0 15	3 50
J 198 K 198	Do.	do. do.	do. do.		0 24 0 26	3 50 3 50
L 198	Do.	do.	do.		1 14	3 50
M: 198	Do.	do.	do.	0	1 1	3 50
N 198 O 198	Do. Do.	Dawatagahawatta do.	do. do.	0	1 37 2 14	3 50
P. 198	Do.	Kosgahawatta	Tobacco enclosure		2 25	$\begin{array}{ccc} 3 & 50 \\ 300 & 0 \end{array}$
Q 198	Do.	do.	do.	0	2 7	300 0
R: 198 S: 198	Do. Do.	do. do.	Old garden		1 19	3 50
T 198	Do.:	Delgahawatta	do. do.		1 25 3 21	3 50 3 50
U 198	Do.	do.	da.	ŏ	2 22	3 50
V 198	Do.	Dawatagahawatta	do.	U	2 6	3 50
W 198 X: 198	Do. Do.	do. Delgahawatta	do. do.		2 37	3 50
Y 198	Do.	do.	do.		0 31 1 37	3 50 3 50
Z 198	Do.	do.	do.	0	2 26	3 50
A' 199 B 199	Do. Do.	do.	do.	0	1 17	3 50
C 199	Do.	Gorakagahawatta do.	do. do.	0	1 30 2 9	3 50
D 199	Do.	do.	do.		1 28	3 50 3 50
E 190	Do.	do.	do.	0	1 31	3 50
F 199 G 199	Do. Do.	do. Kahatagahawatta	do. do.	0	1 26	3 50
H 199	Do.	Kongahawatta.	do.	0	2 32 2 8	6 0 3 50
1 199	Do.					

			······································			
						Fees for Certificate of
. .				Ext	ent.	Quiet Possession.
Lot.	\mathbf{V} illage.	Name of Land.	Description.	A. R	. P.	Rs. c.
K 199	Welihena	Etambagahakumbura	Paddy field		28	8 50
L 199 M 199	Do.	Kotukumbura Toppukumbura	do.		26	6 0
N 199	Do. Do.	Purankumbura	do. do.		1 21 3 24	8 50
O 199	Do.	Gorakagahawatta	Old garden		14	·11 0
P 199	Do.	do.	do	0 2	2 1	3 50
Q 199	Do.	do.	do.		1 18	13 50
R 199 S 199	Do. Do.	Kalahagahawatta do.	do. do.		2 28 3 24	3 50 3 50
T 199	Do. Do.	do.	do. do.		2 2	3 50
U 199	Do.	Halgahawatta	do.		3 24	3 50
V 199	Do.	Kahatagahawatta	do.		0 12	6 0
W 199	Do.	do. do.	do.		3 14	3 50
X 199 Y 199	Do. Do.	do. do.	do. do.		1 34 2 25	$\begin{array}{cc} 3 & 50 \\ 6 & 0 \end{array}$
Ž 199	Do.	do.	do.		0 21	8 50
A 200	Do.	do.	do.		3 22	3 50
B 200	Do.	Kosgahadeniya	Garden		2 33	400 0*
3912	Etgala	Kotukumbura	do.		2 23	100 00
C 200 D 200	Daluakotuwa Do.	Kirikongahawatta do.	do. Old garden		1 0 1 33	400 0° 3 50
E 200	Do.	do.	do.		0 3	6 0
F 200	Do.	Dawatagahawatta	do.	0	2 10	3 50
G 200	Do.	do.	do.		1 34	3 50
H 200	Do.	do. Kurunduwatta	do. do.	-	0 32	3 50
I 200 J 200	Welihena Do.	Kinagahalanda	do.		$\begin{array}{c}0 & 10\\2 & 12\end{array}$	3 50 3 50
K 200	Do.	do.	do.		3 TO	. 3 50
L 200	Do.	do.	do.		1 17	
M 200	. <u>D</u> o.	do.	do.		0 26	6 0
N 200 O 200	Do. Do.	do. do.	do. do.	2 0	$\begin{array}{cc} 0 & 5 \\ 2 & 9 \end{array}$	8 50 3 50
P 200	Do. Do.	do.	do.		0 38	8 50
$\mathbf{\hat{Q}}$ $\mathbf{\hat{2}00}$	Do.	do.	do.	ī	1 8	6 0
${\bf R} {\bf 2}00$	Do.	do.	do.		1 30	
S 200	Do.	do.	do.		3 38	6 0
T 200 U 200	Do. Do.	do. do.	do. do.	1 1	0 13 0 11	$\begin{array}{ccc} 6 & 0 \\ 6 & 0 \end{array}$
V 200	Do. Do.	do.	do.		ŏō	3 50
W 200	Do.	do.	do.	2	2 15	8 50
X 200	Do.	do.	do.		1 14	
Y 200	Do.	do. do.	· do. do.		3 1 1 31	11 0
Z 200 A 201	Do. Do.	do.	do.		2 17	
B 201	Do.	Dawatagahawatta	do.		$\tilde{0}$ $\tilde{19}$	8 50
C 201	Do.	do.	do.		0 33	
D 201	Do.	do.	do.	0	2 14	
E 201	Do.	do. do.	đo. đo.		$\begin{array}{c} 1 & 30 \\ 2 & 32 \end{array}$	
F 201 G 201	Do. Do.	do.	do.		0 29	
H 201	Do.	do.	do.		3 31	6 0
I 201	Do.	Rukattanagahadeniya	Deniya	3	1 20	
J 201	Do.	Kadugurugahawatta do.	Tobacco enclosu Old garden	re 0 0	$\begin{array}{cc} 1 & 5 \\ 2 & 13 \end{array}$	
K 201 L 201	Do. Do.	do.	do.	0	2 6	
M 201	Do.	do.	do.	ĭ	1 15	
N 201	Do.	Dawatagahapita-agare	do.	0	0 17	
0 201	Do.	Gorakagahawatta	do.	0	2 32	
P 201	1)0.	do. Kadurugahawatta	do. do.	1 2	0 37 2 21	
Q 201 R 201	Do. Do.	Rukattanagahawatta	do.	õ	2 0	J 00
S 201	Do.	Kadurugahawatta	do.	. 0	1 2	3 50
T 201	Do.	do.	do.	0	3 35	3 50
U 201	Do.	Nugagahawatta Kabatarahawatta	do. do.	1 0	0 10 2 30	
V 201 W 201	Do. Do.	Kahatagahawatta Nugagahawatta	αο. do.	1	2 17	
X 201	Do. Do.	Kahatagahawatta	do.	ō	2 23	
Y 201	Do.	do.	do.	0.	2 29	3 50
Z 201	Do.	do.	do.	0	2 1	
A 202 B · 202	Do. Do.	$\mathbf{Kosgahawatta}$ do.	do. do.	1 1	2 31 0 7	
B 202	, Do.	Dawatagahakumbura	Paddy field	4	2 0	
402	20.	* Ungot price per		•	_ •	00

* Upset price per acre. .

Certificates of quiet possession will be issued for paddy fields and old gardens on payment of the fees noted against them. The fees must be paid on the day of settlement itself by the present claimants of these lots.

Further information regarding these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

No. 1,583, w. P.

වය 1903 ක්වූ ජූලි මස 8 වෙනි දින කොළඹ මහලසකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ස්නාභිර දිසාමව් වංශාගිපති ආණ්ඩුවේ එජන්තඋන්නාන්සේ විසින් මෙයි පහත සඳහන්වෙත ආණ්ඩුව සන්සක ඉඩම් ආණ්ඩුවේ නිගෝගවල පුකාරයට වෂී 1903 කවූ අගෝස්තු මස 28 වෙන් දිනවූ සිකුරුද සහ ඊල්ක සෙනසුරුද දවල් 12ට මිනිවන්ගොඩ තානාසමේදී වෙන්දේසිකර විකුණන්ට නොගෙනත් තීන්දුකරදෙන්ට සෙදෙනවා ඇත.

බස්ෘ	නාහිර දිසාමේ මීගමු ද	පලානේ උතුරු අලුන්කුරුකෝරලේ පිහිට සිහියම 3,066. ගම—මනමේරි	ා තිබෙන හිම්කැමේ දීය.	වලි 166ක්.	සහතිකප හුය කට ඉගවිය
				මහත.	ଞ୍ଚନ୍ଦ କ୍ରିଟେ
ඉනා.	ඉඩමේ නම.	අහිතිකම කීරන්නා.	අන්ද ම.	අ. රු. ප.	රු. ශ.
3890	ඉගා රකගහකුඹු ර	ත ඉද න් මර්සුලිනුඅප්පු	පුරුණ වගාව	0 1 30	3 50
3890 1	ක්ෂවග් පිල්ලැව	එම *	පිල්ලැව	0 0 10 1 2 23	50 0° 6 0
3892	ඉගාරකගහකුඹුර	ත ඉදුන් මර්සලීනුඅප්පු එම	කුඹුර සිල්ලාව	1 2 23 0 0 12	6 0 50 0°
3892 <u>‡</u> 3893	කු හ ටගහපිල්ලැව් ඉගාරකගහකුඹුර	ම ලදෑන් අන්තෝනිඅප්පු	පිල්ලැව කුඹුර	1 3 16	6 0
3895	නමා උදාග යන් ක්රිමිට වෙර්	නිකොලන් පුනාන්දු පාලප්පා	~සී එම	1 0 15	6 0
3896	එ ම	ම ඉදැන් අන්ලීනුඅප්ප	එම	0 3 37	3 50
3897	**************************************	සවියේල් සිල්වා මන්තෙස්පුල්ලේ	එම	1 2 0	6 0
43.11		ගම — ඇක්ගාල.	40	1 0 05	e 0
Z 195	බුණු බොඩකු ඔුර	ලි ආබුහම් පුනාන්දු	එම * ක	$\begin{array}{ccc}1&2&25\\2&3&31\end{array}$	6 0 8 50
A 196	කුරුඳුගහකුඹුර	පා සි පුන්සිස්කු සිල්වා නි පු පේදුරුපුල්ලෙ	එම එම	1 1 35	6 0
B 196 C 196	ක්හට්ගහකුඹුර එම	්ස ස සවුදුසි ල් ෙට න වී ලෙදී රුපිට ශ	එම	1 0 39	6 0
D 196	දව ටග හකුඹුර	අ පු ඉප්දුරුපුල්ලේ	එම	1 2 4	6 0
E 196	එම	අ කෲස් වින්සිස්කුපුල්ලෙ	එම	$0 2 \cdot 1$	3 50
F 196	එම	එ ම	එම	0 1 31	3 50
G 196	29	එ ම	එ ම	1 0 24	6 0
H 196	කොටුකුඹු ර	බාර්බරා පුනාන්දු	එම	0 1 36	3 50
I 196	ම් ල්ල ග හවත් ත	ි ගම—පල්ලන්®ස්න. ර අෙන මරිකිදුකාමි	පරණ වගාව	1 0 26	6 0
J 196	මල්ලිග්ක්ව න යා එම	ර බස්තියන්අප්පු	එම -	0 3 5	3 50
K 196	එම	ඉද පිලෝරිස්අප්පු	එම	2 1 29	8 50
		ගම—වැලිමන්න.			2.22
L 196	එ ම	ර ඉදුන් බස්තියන්අප්පු	එම	2 0 25	8 50
M 196	එම	කො සිසිලියා පුනාන්දු	එම ඉදුලුම	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	6 0 100 0°
N 196	එ ම * ම	එම ************************************	මඛ්ඛිම පරණ වගාව	$\begin{array}{cccc} 0 & 3 & 4 \\ 0 & 1 & 30 \end{array}$	3 50
P 196 Q 196	එම එම	ගා ඇඉලක්සන්දර් පීරිස් ම කහරිනා පුනාන්දු	එම	• 0 0 13	3 50
R 196	එ ම	මබා් මර්තීනු පුනාන්දු	එම	0 2 31	3 50
S 196	එම	න මරියා ඉපුර	එම	0 3 32	3 50
T 196	එම	ත පොර්ලෙන්තිනා පුෙරා	එම	0 3 18	3 50
U 196	එ ම	ග ඉසමෙලා සිල්වා	එම	0 1 26	3 50
V 196	එ ම * බ	ග ජූමස් සිල්වා	එම එම	$\begin{array}{cccc} 0 & 2 & 11 \\ 0 & 3 & 8 \end{array}$	3 50 3 50
W196 X 196	එම එම	න ලවරෙන්හි ඉපුරු න ජනේ සිල්වා	. එම එම	0 1 9	3 50
Y 196	- එම	ග ජූණේ සිල්වා එම	එම	0 1 21	3 50
Z 196	කිනගහලන්ද	දෙන් සසිමන් ගුණතිලක	එම	0 0 30	3 50
A 197	එම	ඹ මරිහාමි	එ⊚	1 3 11	6 0
B 197	එම	ඉද <mark>ුන් සසි</mark> මන් ුගුනහිලක	වගාව	12 1 7	500 00
C 197	එ ම	එම	පරණ වගාව	0 1 33 0 1 17	3 50 3 50
D 197 E 197	එම එම	එ ⊚	එම එම	0 2 0	3 50
F 197	එ ම	ඉර1් කා සභාව එම	කු විට	13 3 15	300 00
G 197	මකුලුගහවත්ත	පුන්සිස්කොපාවුලු සිල්වා	පරණ වගාව	4 2 8	13 50
H 197	එම	<u>එ</u> ම	එම	1 3 5	6 0
I 197	එ ම	මානුවෙල් දිගස් පේ පුල්ලේ	එම	1 1 22	6 0
J 197	එම ූ	හ පු දුම් න් ගොපුල්ලේ	එ ම	1 0 32	6 0 6 0
K 197	දවටගහවත්ත	මද සි අ ගුණාසේකර	එ ම එම	$\begin{array}{cccc} 1 & 0 & 34 \\ 1 & 2 & 31 \end{array}$	6 0
L 197 N 197	අඹගහවත් ත එම	ඉස් ඉදැන ආනා භාමි ස පී කුිස්ඉහැපුල්ලේ	එම	1 0 35	6 0
0 197	කදුරුග හ වත්ත	මා පු සින්නහම්හි	එම	1 0 0	3 50
P 197	එම	පී රැ ජුවන්පුල්ලෙ	එම	0 3 7	3 50
Q 197	ඇටඹගහවත්ත	පි රු ජූවන් පෙර	_ එම	1 1 0	6 0
R 197	ම්ඩුගහවුන්ත	මා දි මේප්දුරුපුල්ලෙ	වගාව	0 1 26	100 0° 440 0°
S 197	එම ම පාම්පේක	එම සි දි දක්දේ හැක්ද	එම සරණ මතා	$\begin{array}{cccc} 0 \cdot 2 & 11 \\ 0 & 1 & 10 \end{array}$	440 0° 3 50
T 197 U 197	මාදනගහවත්ත එම	පි දි පේදුරුපුල්ලෙ එම	පරණ වගා එම	0 1 34	3 50
V 197	කදුරුගහලන්ද	ලේ සි බස්නියන් සි ල්වා	වගාව	1 1 9	100 00
W197	ජ ම්බුගහවත්ත	මා පු සුමෙස්පුල්ලෙ -	පරණ වගාව	0 3 2	3 50
3905	කදුරුගුහවන්න	ස වෙරි සුම්ජපුල්ලෙ	දුන්කල වගාව	0 1 20	200 00
3906	එම	ස සිල්වා සුසේපුල්ලෙ	වගාව	0 1 13	400 0°
Z 197	<u>එම</u>	සු පීරිස් කිස්නෙන්ගු සුල්ලෙ	එ ම	1 3 16	400 00
A 198	එම සහස්කතවන්න	ගා දි පාවුලු පුල්ලේ	එම සරණ මනාම	1 1 15 0 1 8	400 0° 3 50
B 198 C 198	කිතුල්ගහවත්ත එම	කුී පී සුමස පුල්ලල එම	පරණ වගාව එම	0 0 30	3 50
D 198	වුම එම	එම -	එම එම	0 0 34	3 50
E 198	එම	· එම	එම	0 0 27	3 50
F 198	එම	එ ම	එම	0 0 32	3 30
G 198	එම	එ ම	එම	0 0 30	3 50
H 198	. එම * ම	කි පී සුෂේ පුල්ලෙ	එම	0 0 14	3 50
I 198	එ ම එම	<u>එ</u> ම එම	එම එම	0 0 15	3 50 3 30
J 198 K 198	නම එම	එම එම	එම එම	0 0 24 0 0 26	3 30 3 50
17 100	30	00		0 0 20	0 00

					සහනිකපුහුග
				මහත.	කට ගෙවිය සුතු මුද ල .
නො.	ඉඩමේ නම.	අසිතිකම කියන්නා.	අන්දම.	අ. රු. ප.	Oz. C.
L 198	කිතුල්ගහවත්ත	ස පි සුමස්පුල්ලෙ	පරණ වගාව	0 1 14	3 50
M 198	එම	එම	එම	0 1 1	3 50
N 198 O 198	දවටගහව ත්ත	ම පු දුම්න්ඉගාපුල්ඉල	එම	0 1 37	3 50
P 198	එම ඉකාස්ගුතුවන්න	එම	එම	$\begin{array}{cccc} 0 & 2 & 14 \\ 0 & 2 & 25 \end{array}$	3 50 300 0°
Q 198	ම්කාස්ග් න් වතාන එම	මා දි ඉප්දුරුපුල්ඉල එම	දුන්කල වගාව එම	0 2 25	300 0°
R 198	එම	ි දි දුමින්ගොපුල්ලෙ	පරණ වගාව	0 1 19	3 50
S 198	/)@	කු පිරිස් නි <u>ක</u> ොලන්පුල්ලෙ	එම	0 1 25	3 50
T 198	ඉදල්ගහවන් ක	එ ®	20	0 3 21	3 50
U 198	එම	කු පි නිකුලන්පුල් ෙල	එම	0 2 22	3 50
V 198	දවටග හවුන්න	ම පුනානද	එ ම	0 2 6	3 50
W198	එම	සුමස් පීරිස් බස්තියන්පුල්ලෙ	එ ම	0 2 37	3 50
X 198 Y 198	ඉදල්ග හවන්න එම	සු පු ඉප්දුරුපුල්ලෙ	එම එම	0 0 31 0 1 37	3 '50' 3 · 50
Z 198	එම	සු පු සිමන්පුල්ලේ සු පු සිමන්පුල්ලෙ	<i>∵</i> ∌ම	0 2 26	3 50
A 199	එ ⊚	එම	එ ම	0 1 17	3 50
B 199	ඉගාරකගුනුවන්න	කි පී නිකොල <u>න්පුල්</u> ලෙ	එ ම	0 1 30	3150
C 199	එම	එම	එම	0 2 9	3.50
D 199	ტ®	එම	එ ම	0 1 28	3.50
E 199	· •••	එ⊗ .	එ ම	0 1 31	3 53
F 199	එම	ම පී නිකුලන්පුල්ලෙ	එ ම	0 1 26	3 50
G 199 H 199	කුහටගතවත්ත	ළ පු අන්තෝනිපුල්ලෙ	එ ම *ම	$\begin{array}{ccc} 1 & 2 & 32 \\ 0 & 2 & 8 \end{array}$	6 0 3 50
I 199	කෝන්ගහවත්ත එම	්මා පී නිකුලන්පුල්ලේ එම	එ ම එ ම	0 3 27	3 50
K 199	ඇටඹග හකු ඹුර	දු පු සවිගෙල්පුල්ලෙ	කු <u>ඹ</u> ුර	2 0 28	8 '50
L 199	ශ කාවුකුඹුර ඇරඹගෙන්මුප	ද පු සවගෙල්පුල්ලේ	එම	1 1 26	6 0
M 199	ඉතා්ප්පුකුඹුර	පු පු සවිගෙල්පුල්ලෙ බ සි සුසේ සිල්වා	එම	13 1 21	42 50
N 199	පුරන්කුඹුර	ස පු බිස්තීයන්පුල්ලෙ	එම	2 3 24	8 50
O 199	ිගා රක්ගිහවත්ත	දි පූ සවියෙල්පුල්ලෙ	පරණ වගාව	3 0 14	11 0
P 199	එ@	එ ම	එම	$0 \ 2 \ 1$	3 50
Q 199		ුප් පුෙරු අන්තෝනිපුල්ලෙ	එම ක්ක	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	13 50 3 50
R 199	කු හ වගුහවත්ත	මා පුනාන්දු අනන්දර	එ ම එම	0 3 24	3 50
S 199 T 199	එම එම	e e e e e e e e e e e e e e e e e e e		0 2 2	3 60
U 199	හල්ගහවන් ත ●	ස පු අන්ඉතාපුල්මල එම	එම	0 3 24	3 50
V 199	කුහටගහවන් න	ඉප් පු සවි ග ේපුල්ලේ	එම	1 0 12	6 0
W199	එම	ස පු ගානිමෙහිල්පල්මල	එම	0 3 14	3 50
X 199	එ ම	්සව්ගේල්රෝ ගමල්	එම	0 1 34	3 50
Y 199	එම	ෙ ජ පී සුසේපුල්ලේ	එම	1 2 25	6 0
Z 199	එ ම	පී රු සන්නිණගුපුල්ලේ	⊕ ⊚	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	8 50 3 50
A 200	එම	පා පෙර අන්දපුල්ලේ	එම ව හාව	2 2 33	400 100
B 200	නකාස්ගහ ඉදනි ය	සුලස්පුතාදු අත්තාච්චි	0000	2 2 00	,400 0
2010	0.01	ගම—ඇත්ගාල.	æ.e.	0 2 23	100 00
3912	කො වුකුඹුර	ජු පු නිකුලන්පුල්ලෙ	එම	0 2 23	100 .0.
		ගම—දලුවාකොටුව.	40	0 1 0	400 (00
C 200	කිරිකෝන්ගහවත්ත	දෙ ලෙඅන ඉසබෙලා හාමි	එම පරණ වගාව	0 1 0 0 1 33	3 50
D 200	<u>එ</u> ම	.ජුවින් පුනා <mark>න්දු</mark>	. එම - එම	1 0 3	6 0
E 200 F 200	එම ද වටග හවන්න	ග ජුසේ සිල්වා ලු පී පිං කුස ා	එම	0 2 10	3 50
G 200	ද ්ටටග යාවාන එම	පිලිස්ම්රන්දු පිලිස්ම්රන්දු	එම	0 1-34	3 50
H 200	එම	ව ඉසබෙලා සිල්වා	එම	0 0-32	3 50
		ගම—වැලිසේන.			
I 200	කුරුන්දුවත්ත	ලදුන් බා ගුණවර්ධන	ජි ම	0 0 10	3 50
J 200	කි න ගහලන්ද	තර්මානිස් මුදලාලි	එම	0 2 12	3 50
K 200	. එම ි	ිතන්දික්අප් පු	.එ ම	0 3 0	3 50
L200	එම	ඉද අගගාස් නීනු ඉපු ර	එුම	7 1 17	23 '0
M 200	එම	පි සීමන් ඉපාන්මස්කා	්ර ්ම න්ම	1 0 26	6 °0
N 200	එම	තු බස්තීයන් ඉපුර	ජ ්ම ජ ුම	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	8 50 3 50
0 200	එම * ක	නිමකාලන් පුල්මලි සි කොර්ගියක ලෙසන්ගේකා		2 0 38	8 50
P 200 Q 200	එම එම	පි ගොර්දියානු පොන්ශස්කා බෝ ඉසලබල් පුතාන්දු	∌ ⊚	1 1 8	6 '0
R 200	එ ම	න පිලිප් පුර න	න ්ම	2 1 30	8 50
S 200	එ ම	එම	එ ම	1 3 38	6 '0
T 200	එ ම	ත කලමෙන්ති පෙුරා	⊕ •	1 0 13	6 '0
U 200	. එම	එම	⊕@	1 0 11	6 0
V 2 00	⊕ ®	කා ජුලස් පුනාන්දු	එ ම එ ම	1 0 0	3 50
W200	එම #ක	ගා ගාබුගේල් පීරිස්	එ ම එ ම	2 2 15 3 1 14	8 50 11 0
X 200 Y 200	එම එය	එම : ම සම්ස්තීයක් සහා න්ද	ජ <u>ූම</u> ජුම	3 2 1	11 0
Z 200	ළු ය එම	ිවි <u>ක</u> ුිස් තියන් පුනාන්දු එම	₩9	2 131	8 50
A 201	, එම	නිකො ලන් පුල්ලෙ	එ ම	7 2 17	23 0
B 201	දුවටගතවත්ත	ස්වේ ජීවීම	එ⊚	2 0 10	8 50
C 201	එම	එම	එම	3 0-33	11 0
D 201	එ ම	අ රෙගමල් පොන්සේකා	<u>එ</u> ම	0 2 14	3 50.
E 201	එම එම	මා ස්මන්ගු මපාන්මස්කා	එ ම ෂක	0 1 30	3 50
F 201 G 201	එ ම . එම	අ මිගෙල් පොන්සේකා සු ඔර්ලන්සිස් ඉළුනේකා	එ ම එම	3 2 32 2 0 29	11 0 8 50
H 201	. එම ුය ',	අ මර්නේලිස් පොන්සේකා වි කිුස්තිතා පුනාන්දු	ව ම එම	1 3 31	6 0
	. 55	o maring	-	0 01	0

J 201 කුදරුගුකුවක්ක වී කිස්තියන් පුතාන්දු	දුන්කල වගාව පරණ වගාව එම එම එම එම	0 5 1 7 0 6 0 5 1 6	1 20 1 5 2 13 2 6 1 15 0 17 2 32 0 37	100 100 3 3 6 3 3	50 50 0 50 50
J 201 කළුරුගතවත්න වී කිස්තියන් පුතාන්ද K 201 එම එම L 201 එම එම M 201 එම අ සෙලෙස්තීනු පොන්සේකා N 201 දවටගතපිටඅගාරෙ වී කිස්තිනා පොන්සේකා O 201 ඉගාරකගතවත්ත එම P 201 එම අ ජුවන් පොන්සේකා Q 204 කළුරුගතවත්ත ස රු යාකොබ් පුල්ලෙ R 201 රැක්අත්තනගතවත්ත එම S 201 කළුරුගතවත්ත සවිනා පුර T 201 එම පා රු යාකොබ් පුල්ලෙ	ෘන්කල වගාව පරණ වගාව එම එම එම එම එම එම එම	0 9 0 9 1 0 0 0 9	2 13 2 6 1 15 0 17 2 32 0 37	3 3 6 3 3	50 50 0 50 50
K 201 එම එම L 201 එම එම M 201 එම අ සෙලෙස්තීනු පොන්සේකා N 201 දවටගහපිටඅගාවේ වී කුිස්තීනා පොන්සේකා O 201 මගාරකගහවත්ත එම P 201 එම අ ජුවන් පොන්සේකා Q 204 කදුරුගහවත්ත ස රු සාකොම් පුල්ලෙ R 201 රැක්අත්තනගහවන්න එම S 201 කදුරුගහවත්න සවිනා පුර T 201 එම පා රු සාකොම් පුල්ලෙ	පරණ වගාව එම එම එම එම එම එම	0 5 0 6 0 5 1 6	2 6 1 15 0 17 2 32 0 37	3 6 3 3	50 50 50
L 201 එම එම එම M 201 එම අ සෙලෙස්තීනු පොන්සේකා N 201 දවටගහපිටඅගාවේ වී කිස්තීනා පොන්සේකා O 201 ඉගාරකහමවත්න එම P 201 එම අ ජුවන් පොන්සෙකා Q 204 කදුරුගහවත්ත ස රු සාකොම් පුල්ලෙ R 201 රැක්අත්තනගහවත්න එම S 201 කදුරුගහවත්න සවිනා පුර T 201 එම පා රු සාකොම් පුල්ලෙ	එම එම එම එම එම	1 : 0 : 0 : 1 :	1 15 0 17 2 32 0 37	6 3 3	0 50 50
M 201 එම අ සෙලෙස්තීනු පොන්සේකා N 201 දවටගහපිටඅගාවෙ වී කුිස්තීනා පොන්සේකා O 201 ඉගාරකගතවන්න එම P 201 එම අ ජුවන් පොන්සේකා Q 204 කදුරුගතවන්න ස රු සාකොම් පුල්ලෙ R 201 රැක්අන්තනගතවන්න එම S 201 කදුරුගතවන්න සවිනා පුර T 201 එම පා රු සාකොම් පුල්ලෙ	එම එම එම	0 5	0 17 2 32 0 37	3	50 50
N 201 දවටගහපිටඅගාමර වී කිස්තීනා පොන්මේකා O 201 ඉගාරකගතවන්න එම P 201 එම අ ජුවන් පොන්මේකා Q 204 කදුරුගතවන්න ස රු ශාකොබ් පුල්ලෙ R 201 රැක්අන්තනගතවන්න එම S 201 කදුරුගතවන්න සවිනා පුර T 201 එම පා රු ශාකොබ් පුල්ලෙ	එම එම	0 5	2 32 0 37	3	50
0 201 ඉගාරකගතවත්ත එම P 201 එම අ ජුවන් පොන්සෙකා Q 204 කදුරුගතවත්ත ස රු යාකොබ් පුල්ලෙ R 201 රැක්අත්තනගතවන්න එම S 201 කදුරුගතවත්ත සවිනා ලපුර T 201 එම පා රු යාකොබ් පුල්ලෙ	එම	1 (0 37		
P 201 එම අ ජූව්න් පොන්සෙකා Q 204 කදුරුගුහවන්න ස රු යාකොබ් පුල්ලෙ R 201 රුක්අන්තනගුහවන්න එම S 201 කදුරුගුහවන්න සවිනා ලපුරු T 201 එම පා රු යාකොබ් පුල්ලෙ		_	-	6	0
Q 204 කදුරුගතවන්න ස රු	AAA	ຄ			
R 201 රුක්අන්තනගහවන්න එම S 201 කදුරුගහවන්න සවිනා ලපුර T 201 එම පා රු යාකොබ් පුල්ලෙ			2 21	8	
S 201 කදුරුගතවන්න සවිනා මපුර T 201 එම පා රු යාකොබ් පුල්ලෙ	එම	-	2 0	3	-
T 201 ී එම පා රු සාලකාබ් පුල්ලෙ		0 :	1 2	3	
		-	3 35	3	-
	එම	1 (0 10	6	
V 201 කුෂාටගුහුවන්න එම		0 2	30	3	
W201 නුගගකවන්න සවිගෙල් පුර	- එම	1 5	2 17	6	
X 201 ක්ෂාට්ගුහවන්න රෝ ක් සභාව			2 23	3	
Y 201		0	2 29	3	
$f Z \ 201$ එම දු සු සවිගෙල්පුල්ලේ			2 1	3	50
A 202 ඉකාස්ගුහවන්න එම .	එම	1 !	2 31	6	
B 202 එම ඉරෑ. ක. සභාව	එම		0 7	6	
B 202} දවටගහකුඹුර නි සිල්වා බස්තියන්පුල්ලේ	කුඹුර	4	2 0	13	50

ං අක්කරයක මිල.

මේ පතුයේ ජෙන පරණවතාව ඇති ඉඩම්වලටද, කුඹුරුවලටද, ඊට පෙරවුව සඳහන්කර තිබෙන ගාස්තු ගෙවා ඒවා ආණ්ඩුවට අයිතිනැති හැවියට සහතිකපතු ලබාගත යුතුය. මේ සහතිකපතුවලට අමුණ් විවිනා පිඹුරුකරද සි දෙනු ලැබේ. ගාස්තුානින්දුකරණ දවසේදීම ගෙවන්ට ඕනැය. මේ ඉඩම් දනට අයිත්කාරයින් විසින් සහතිකපතු ඉල්ලුමකළ යුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජනරල්උන්නාන්සේගෙන්ද, විකින්මේ කොන්දේසි ගැණි බස්නාඉර පලාතේ වංශාධිපති ආණ්ඩුමේ ඒජන්තඋන්නාන්සේගෙන්ද දුනගන්නට හැකිවේ.

> ගරුතර උතුමානන්වකන්ගේගේ ආඤවලෙස, එවරුර්ති ඉම තර්න්, මකයෙකුතාරිස් විමිත.

No. 1,584, W. P.

· Castillian

Colonial Secretary's Office, Colombo, July 8, 1903.

O^N Tuesday, August 25, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

	Pre	eliminary plan 10,221. Situation Claimant—Cr		E	xte	nt.	Upset Price per Acre.
Lot.	Village.	Name of Applicant.	Description.	A.	R.	. P.	Rs.
7506	Rawatawatta	. (Laxapatiya) Delgahawatta	Garden and house purchased under a Crown writ	0	1	20	800
7506½	Rawatawatta	Claimant —Merrinage C (Laxapatiya) Delgahawatta	Christina Fernando. Garden and house purchased under a Crown writ	0	0	2	60
	Pre	oliminary plan 10,219. Situation- Claimant—	—Palle pattu of Salpiti korale. Crown.				
7505	Moratuwella	Madangahawatta	Garden and house purchased under a Crown writ	0	0	26.7	5 250
	Pre	liminary plan 10,224. Situation Claimant—					
7521	Kaldemulla	Kahatagahawatta	Garden and house purchased under a Crown writ	0	1	10.5	0 · 400
7522	Do.	do.	Reservation for road	0	0	2.5	0 . —
	Prelin	minary plan 10,166. Situation—Claimant—C		€.			
7330	Kahapola	Welchondawawala	Deniya purchased under a Crown writ	0	2	16	30
	Prel	iminary plan 10,218. Situation-Claimant—C	Palle pattu of Salpiti korale.				
7504	Rawatawatta	Wattiyawatta	Garden purchased under a Crown writ	0	0	13	200

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,

Colonial Secretary.

No. 1,584, W. P.

විම 1903 ක්වූ ජූලි මස 8 වෙනි දින කොළඹ මහසෙකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදිය.

බස්නාඉර දිසාමේ ිංශාඛපති ආණ්ඩුවේ ඒජන්හඋන්නාන්සේ විසින් මෙහි පහන සඳහන්වෙන ආණ්ඩුව සන් හතා ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වම් 1903 ක්වූ අගෝස්තු මස 25 වෙනි දිනවූ අතුහරුවාද 12ට ඉකාලම කව් වේරියේදී වෙන්දේසිකර විකුණන්ට හෝ නීන්දුකරදීමට දෙදෙනවා ඇත.

සිනියම 10.221. පිහිටීම, සල්පිටිනෝරලේ පල්ලේපන්තුවේ. අයි**නි**කම කියන්නා—ආණ්ඩුම.

ඉතා.	ගම.	ඉඩමේ නම.	අන් _{දු} ම්,		මහ රු.	e.	පවින්ගන්න ගණිත. රු.
7506	රාවතාවත්ත (ලඝාෂපත්ග)	ිදල්ගහව ත්ත	ගෝ සහ වන්න, ආණ් ඩුවේ නගකදී ගන් නාලද ඉඩම	0	1	20	800
7506	අයිනික රාව තාවන්න (ල <i>ස</i> ෂ්පනිග)	ම කියෙන්නා—මැරිනගේ) <i>ඉ</i> දල්ගහව <i>න්න</i>	් කිුස්තිතා පුතාන්දු. ගේ සහ වන්ත, ආණ් ඩූවේ නගකදී ගන් නාලද ඉඩම	0	0	2	60
7505	සිනියම 10,219. පිහිටීම, සැ මොරවුවැල්ල	ල් පිටිකෝරලේ පල්ලේද මෘදන්ගහවන්නේ				26·7	
7521	කල් දමුල්ල	කෙහටි න හ වන්න	්රලේ පල්ලල්පන්තුවේ. ගේ සහ වන්ත, ආණ් ඩූවේ නයකදී ගන් නාලද ඉඩම	0		10.5	
752 2 7330	එම සිනි ාම 10,1 කෙ පෙ පාල	එම 166. පිහිටීම, සල්පිරිණෙ වැලගොන්දෙවැවල	පාරව ඇරපු කැල්ල ා්රලේ උඩුගහපත්තුවේ. දෙනිය, ආණ්ඩුවේ නය	0	0	2.5	0 —
			කට විකුනන්ට ඉග දුන ඉඩම	0	2	16	30
7504	සිතියම් 10,2 රාවකාවත්ත	118. පිහිටීම, සල්පිවිමය වච්චියවක්ත	ා්රලේ පල්ලේපත්තුවේ. ආණ්ඩුවෙන් නයකට ගන්නලද වත්ත	0	0	13	200

මේ ඉඩම් ගැණි වැඩිදුර කාරණ සර්වේශර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ ඉකාන්දේසි ගැණ ඛස්තෘතිර දිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්හඋන්නාන්සේගෙන්ද දුනගන්ට පුළුවන.

ගරු තර උතුමානන්වහන්සේගේ ආඥුවලෙස,

එවරාර්**හි** ඉම් කර්*න්*, මනමෙසකුතාරිස් වම්ග.

No. 1,585, W. P.

Colonial Secretary's Office, Colombo, July 10, 1903.

ON Friday, August 21, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.		age—Lunugama. Description.	-	ctei		per Aci Rs.	
1' 2	Kahatagahawatta	Wirakodige Paulis Appu	Jungle	0	2	18	15	
\tilde{H} 3	Ďo.	Kudahappuarachchige Daniel					_	
		Appu	Cocoanut plants 6 years old	2	0	31	15	
I 3	Do.	Kudahappuarachchige Thegis	•					
		Appu	do. 1	1	1	9	15	
J 4	Do.	Wirakodige Paulu Appu	do.	0	2	27	15	
K 4	Do.	Wirakodige Samuel Appu	Cocoanut plants 9 years old	2	2	27	20	
L 4	Do.	Wirakodige Davith Appu	Cocoanut plants 7 years old	0		13	15	
M 4	Do.	Wirakodige Singho Appu	Cocoanut plants 8 years old	1	1	28	15	•
N 4	Do.	Heirs of Lokuhapuarachchige						
		Hendappu	Cocoanut plants 7 years old	1	0	12	15	
V 4	Do.	Heirs of Lokuhapuarachchige						
		Belenis Appu	Cocoanut plants 8 years old	2	3	25	15	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary. No. 1,585, W. P.

වම් 1903 ක්වූ ජුලි මස 10 වෙනි දින කොලඹ මහ∍සකුතාරිස්උන්තාන්සේගේ කන්තෝරුවේදීය.

ම ස්නාතීර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තඋන්නාන්සේ විසින් මෙහි අහත සඳහන්වෙන ආණ්ඩුව සන් ගත ඉඩම් ආණ්ඩුවේ නිගෝගවල පුකාරයට වම් 1903 ක්වූ අගෝස්තු මස 21 වෙනි දිනවූ සිකුරාද දවල් 12ට කොලඹ කව්වේරියේදී වෙන්දේසිකර විකුණන්ට හෝ නීන්දුකරදීමට යෙදෙනවා ඇත.

		සිතියම 33. ගමලුනුගම	•				96)න්ගන්න
		•			6	000	D.	ගණින.
⊕ 2000.	ඉඩමේ නම.	අයිතිකම කිග න් නා.	qe.	đçĐ.	œ.	dr.	٥.	dı.
T 2 H 3	කහට්ගතවත්ත එම	වීර ෙකෘඩි පව්ලිස් අප්පු කුඩාහපුආරව්විගේ දනියෙල් අප්පු	කැල 6 අඩ	ල්)රුද්දේ පොල්	0	2	18	15
	177		010		2	0	31	15
I 3	එම	එම තේඟිස් අප්පු		් එම	1	1	9	15
J 4	. එ ම	වීරකොඩිගේ පව්ලඅප්පු		එම	0	2	27	15
K4	එම	එම සාමේල්අප්පු	9	එම	2	2	27	20
L 4	එම .	එම අවින්අප්පු	7	එම	0	1	13	15
M 4	එම	සිංගුලු අප්පු	8	එම	1	1	28	15
N 4	එ ම	ලොකුහපුආරච්චිගේ හෙන්දප්පුගේ						
		මක් කාරගෝ	7	එම	1	0	12	
V4	එම	එම බෙලේනිස්අප්පු	8 .	එම	2	3	25	15

මේ ඉඩම් ගැණි වැහිදුර කාරණ සර්වේශර්ජනරාල්උන්නාන්සේ ගෙන්ද, විකිනීමේ සෞන්දේසි ගැණි ඛස්නාහිර දීසාවේ වංශාඛපති ආණ්ඩුවේ ඒජන්නඋන්නාන්සේ ගෙන්ද දනගන්ට පුළුවන.

ගරුතර උතුමානන්වනන්සේගේ ආසුවලෙස,

එවරාර්ති ඉම් කර්න්, මතසෙකුතාරිස් වම්ය.

No. 1,586, W. P.

Colonial Secretary's Office, Colombo, July 14, 1903.

N Monday, August 24, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

OVOIMMO	x1 U.	Preliminary plan 1,654.	Village—Weragala.	77.	cter		Upset 1	
Lot.	Name of Land.	Name of Claimar	nt. Description.		R.		per A Rs.	
5353	Hembrawilakele	Crown	Jungle	13	3	24	20	00
5354 5361	Do. Eriyalanda	đo. do.	do. do.	17 13		22 32	20 30	00
8432	Munamalgahalanda	Preliminary plan 2,282. Crown	Village—Potuwila. Jungle and chens	. 7	0	32	30	00
11318	Weragalakandapaula	Preliminary plan 11,231. Crown	Village—Potuwila. Chena	0	1	27	15	00
9791	Kekunagahalanda Sit	Preliminary plan 10,866. Crown uated in the Paiyagalbadd	Village—Paiyagala. Jungle a of the Kalutara totamune.	5	1	0	250	0†
3379	Kandegedaragodaland	Preliminary plan 7,507.	Village—Gama goda. Jungle	0	3	23	20	00
3194	Panwilakele	Preliminary plan 7,461. Crown	Village—Palatota. Jungle	. 2	0	17	30	00
11281	Nugahenaudumullaku	Preliminary plan 11,217. umbura Crown	Village—Bombuwala. Field	0	1	17	20	00
13405 13406	Annasigalakele Do.	Preliminary plan 11,708. Crown do.	Village—Bombuwala. Jungle Reservation for	2	0	22	20	0
13407	Galassehenawatta	Paiyalage Bastian	road	0		28 10	50	
6155 6156 6157	Adikarigodellawela Do. Do.	Preliminary plan 1,798. Crown do. do.		8 16 4	0 2	0 15 32	26 26 26	40 40
	Situa		of the Kalutara totamune.				20	40
8239	Bandarawattapaulaow		Garden	0	3	6	15	0¢
11651	Poruwedandemulla	Preliminary plan 11,305. Crown	Field	3	1	25	15	0
	Situate	ed in the Waskaduwabadd	a of the Panadure totamune.					
11999	Pr Medawilaginketiyekur	reliminary plan 11,402. V mbura Crown	7illage—Mahagonaduwa. Owita	0	0	18	15	0
	$^{a}\dot{\mathbf{R}}_{\mathbf{e}}$ -sale	•	† With mining rights.					

Lot.	Name of Land.	Name of Claimant.	Description.		tent. R. P.	Upset Price Per Acre. Rs. c.
59 3	Medawala	Preliminary plan 6,833. Village—I	Kalugoda.	•		105. 0.
	mcua wala	Mututantirige Charles Richar Fernando of Horetuduwa	Paddy field	1	0 19	80 0
594 '	Do.	do.	ďo.	6	0 19	
596	Do.	do.	do.	2	3 24	80 0
598	Do.	do.	do.	3	2 9	
. 600						
	Do.	Sirinewasa Unnanse	do.	0	2 9	
601	Do.	M. C. Richard Fernando	dos	2	3 2	
602	Do.	do.	do.	1	2 0	80.0
603	Do.	do.	do.	2	0 7	80 0
604	Do.	do.	do.	0	2 15	80 0
607	Magurumullekumbura			•		
		hami	do.	1	3 11	80 0
608	Medawilaowita	Heirs of Seneris Senaratna				
000			Owita	0.	0 35	20 0
	Situat	ed in the Waskaduwabadda of the Ka	alutara totamune.			
						- 4
		Preliminary plan 5,451. Village Ma	galkanda.			
6016	Galagahamullelanda	Crown	Jungle	10	1 10	20 0
6016±	Siyambalagahawatta	· Hewahakuruge Amaris Fer-				• •
00104	Con y and could be designed in the county	nando	Garden	0	1 10	50 0
00101	Wanalman hamatta			-		
60161	Veralugahawatta	Halowitage Selestinu Fernand		0	1 30	60 0
N 282	Dangahaowitaudumull		ın			
		selage Juwanis Perera	Paddy field	1	2 37	50 0
O 282	Dangahaowita	do.	do.	0	3 6	50 0
P 282	Galagahamulla	Heirs of Assan Bawa Leb	be			
	,	Awudu Lebbe	Garden	11	1 34	55 0
Q 282	Galagahamullewatta	do.	Old garden	4	2 18	
				4	4 10	100 0
R 282	. Ambagahawatta	Heirs of Hewahakuruge Wa		0	0. 04	00: 0
- VEG 12-12-12		tuwa Fernando and another		0	3 31	80 0
$R 282\frac{1}{9}$	'Do .	Heirs of Halowitage Juw	an			
		Fernando	do.	0	3 0	80 0
	Situa	ted in the Maggonbadda of the Kalut	ara totamune			
	Situa	tod in the maggerounded of the month	ara vocamune.			
	p	rellminary plan 2,502. Village-Ara	mone collie			
0500				4	0 90	00.0
9702	Galwala	Crown	Field and owita	1	2 32	
C 9060	Galwalakottunne	do.	Field	0	2 32	20 0
		Village—Mimana.				
9752	41 1 .11 . 33		Owita with chena			10. 0
	Aninanaddeowita	Crown	Owner with cheffa.	0	1:14	
0,000	Ahinaliaddeowita		Owner with chens.	0	1:14	
		Village—Owitigala.				10: 0
9757	Delgahadeniya	Village—Owitigala. Crown	Deniya		1: 14 2 28	10, 0,
9757	Delgahadeniya P	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa	Deniya lannoruwa.			10, 0,
	Delgahadeniya	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar	Deniya lannoruwa. a-		2 28	
9757	Delgahadeniya P	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa	Deniya lannoruwa.			
9757	Delgahadeniya P	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura	Deniya lannoruwa. a- Jungle	1	2 28	
9757 12472	Delgahadeniya P Irewaraketiyekele	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village—	Deniya lannoruwa. a- Jungle -Wewala.	1.4	2 28	20:.0
9757	Delgahadeniya P	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown	Deniya alannoruwa. a- Jungle -Wewala. Jungle	1.4	2 28	20:. 0
9757 12472	Delgahadeniya P Irewaraketiyekele	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown	Deniya alannoruwa. a- Jungle -Wewala. Jungle	1.4	2 28	20:.0
9757 12472 4503	Delgahadeniya Irewaraketiyekele Kapugallehena	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—	Deniya alannoruwa. a- Jungle -Wewala. Jungle	4	2 28 3 12 1 14	20: 0
9757 12472	Delgahadeniya P Irewaraketiyekele	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown	Deniya lannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa	4	2 28	20: 0
9757 12472 4503 2514	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village—	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Pillewa -Talagala.	1. 4 1.	2 28 3 12 1 14 1 2	20: 0 100: 0° ·
9757 12472 4503 2514	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown	Deniya lannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa	1. 4 1.	2 28 3 12 1 14	20: 0 100: 0° ·
9757 12472 4503	Delgahadeniya Irewaraketiyekele Kapugallehena	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown	Deniya lannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Pillewa -Talagala. Field.	1. 4 1.	2 28 3 12 1 14 1 2	20: 0 100: 0° ·
9757 12472 4503 2514 11764	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Preliminary plan 11,345. Village—	Deniya lannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Pillewa -Talagala. Field. Welmillax	1. 4 1. 0	2 28 3 12 1 14 1 2 0 38	20. 0 100 0° · 15. 0° 30 0°
9757 12472 4503 2514 11764	Delgahadeniya P Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown Preliminary plan 11,345. Village— Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field Welmilla: Garden	1. 4 1. 0 1	2 28 3 12 1 14 1 2 0 38 2 23	20: 0 100: 0° · 15: 0° 30 0°
9757 12472 4503 2514 11764	Delgahadeniya P Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown Orown do.	Deniya lannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field Welmilla: Garden do.	1. 4 1. 0	2 28 3 12 1 14 1 2 0 38	20: 0 100: 0° · 15: 0° 30 0°
9757 12472 4503 2514 11764	Delgahadeniya P Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown Preliminary plan 11,345. Village— Crown	Deniya lannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field Welmilla: Garden do.	1. 4 1. 0 1	2 28 3 12 1 14 1 2 0 38 2 23	20: 0 100: 0° · 15: 0° 30 0°
9757 12472 4503 2514 11764 11765 11768	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown Ochorous Preliminary plan 11,504. Village—Ochorous Crown Ochorous Preliminary plan 11,504. Village—Ochorous	Deniya lannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa.	1. 4 1. 0 1 1 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0°
9757 12472 4503 2514 11764	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown do. Preliminary plan 11,504. Village—O Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden	1. 4 1. 0 1	2 28 3 12 1 14 1 2 0 38 2 23	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0°
9757 12472 4503 2514 11764 11765 11768	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown Ochorous Preliminary plan 11,504. Village—Ochorous Crown Ochorous Preliminary plan 11,504. Village—Ochorous	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden	1. 4 1. 0 1 1 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0°
9757 12472 4503 2514 11764 11765 11768	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown do. Preliminary plan 11,504. Village—O Crown ated in the Kumbuke pattu of the Ra	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden	1. 4 1. 0 1 1 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0°
9757 12472 4503 2514 11764 11765 11768	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown do. Preliminary plan 11,504. Village—O Crown ated in the Kumbuke pattu of the Ra	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden	1. 4 1. 0 1 1 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0°
9757 12472 4503 2514 11764 11765 11768	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village—Crown Preliminary plan 11,345. Village—Crown do. Preliminary plan 11,504. Village—Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—I	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden	1. 4 1. 0 1 1 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0°
9757 12472 4503 2514 11764 11765 11768	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village—a Crown Preliminary plan 11,345. Village—a Crown do. Preliminary plan 11,504. Village—a Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—a Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field Welmilla: Garden do. blaboduwa. Garden tyigam korale. Millewa. Chena	1 4 1 0 0 1 0 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0°
9757 12472 4503 2514 11764 11765 11768	P Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village—Crown Preliminary plan 11,345. Village—Crown do. Preliminary plan 11,504. Village—Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—Crown Preliminary plan 9,354. Village—Crown Preliminary plan 9,354. Village—Crown Preliminary plan 2,310. Village—Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden ayigam korale. Millewa. Chena Kurana.	1. 4 1. 0 1 0 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0° 10 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455	P Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village—Crown Preliminary plan 11,345. Village—Crown do. Preliminary plan 11,504. Village—Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—Crown Preliminary plan 9,354. Village—Crown Preliminary plan 9,354. Village—Crown Preliminary plan 2,310. Village—Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field Welmilla: Garden do. blaboduwa. Garden tyigam korale. Millewa. Chena	1 4 1 0 0 1 0 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0° 10 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455	Delgahadeniya Irewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown do. Preliminary plan 11,504. Village—Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—Crown Preliminary plan 9,354. Village—Crown Preliminary plan 2,310. Village—Ura Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden ayigam korale. Millewa. Chena Kurana. Field.	1. 4 1. 0 1 0 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0° 10 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455 8209 N 809	Pirewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ Matamuhena Kandawalalangakumb	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karunachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village— a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown Accepta Crown Preliminary plan 11,504. Village— Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—I Crown Preliminary plan 2,340. Village—I Ura Crown Preliminary plan 4,896. Village—I Preliminary plan 4,896. Village—I	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. blaboduwa. Garden tyigam korale. Millewa. Chena Kurana. Field. Kotigala.	1. 4 1. 0 1 0 0 0	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37 0 8	20: 0 100: 0° 15: 0° 30: 0° 50: 0° 10: 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455 8209 N 809 3427	Pirewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ Matamuhena Kandawalalangakumb	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karnnachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown do. Preliminary plan 11,504. Village—O Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—I Crown Preliminary plan 2,310. Village—I Ura Crown Preliminary plan 4,896. Village—I Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. llaboduwa. Garden tyigam korale. Millewa. Chena Kurana. Field. Kotigala. Jungle and chena	1. 4 1. 0 1 0 0 0 0 1 2.	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37 0 8	20: 0 100: 0° 15: 0° 30: 0° 50: 0° 10: 0° 10: 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455 8209 N 809	Pirewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ Matamuhena Kandawalalangakumb Dawatagahahena Do.	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karnnachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village—Crown Preliminary plan 11,345. Village—Crown do. Preliminary plan 11,504. Village—Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—Crown Preliminary plan 2,310. Village—Crown Preliminary plan 2,310. Village—Ura Crown Preliminary plan 4,896. Village—Irown Ocrown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Fillewa -Falagala. Field -Welmilla. Garden do. blaboduwa. Garden tyigam korale. Millewa. Chena -Kurana. Field -Kotigala. Jungle and chena do.	1: 4 1: 0 1 0 0 0 0 1 2: 1	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37 0 8	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0° 10 0° 10 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455 8209 N 809 3427	Pirewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ Matamuhena Kandawalalangakumb	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karnnachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village— Crown Preliminary plan 11,345. Village— Crown do. Preliminary plan 11,504. Village—O Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—I Crown Preliminary plan 2,310. Village—I Ura Crown Preliminary plan 4,896. Village—I Crown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Pillewa Talagala. Field. Welmilla: Garden do. llaboduwa. Garden tyigam korale. Millewa. Chena Kurana. Field. Kotigala. Jungle and chena	1. 4 1. 0 1 0 0 0 0 1 2.	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37 0 8	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0° 10 0° 10 0° 15: 0° 15: 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455 8209 N 809 3427 3429	Delgahadeniya PIrewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ Matamuhena Kandawalalangakumb Dawatagahahena Do. Imbulgahahena	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karnnachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village—Crown Octown Preliminary plan 11,345. Village—Crown do. Preliminary plan 11,504. Village—Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—Crown Preliminary plan 2,310. Village—Crown Preliminary plan 4,896. Village—Icrown Crown Octown Octo	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Pillewa Talagala. Field Welmilla: Garden do. llaboduwa. Garden tyigam korale. Millewa. Chena Kurana. Field Kotigala. Jungle and chena do. Garden	1: 4 1: 0 1 0 0 0 0 1 2: 1	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37 0 8	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0° 10 0° 10 0°
9757 12472 4503 2514 11764 11765 11768 12455 8209 N 809 3427 3429	Delgahadeniya PIrewaraketiyekele Kapugallehena Horagahakanatteowita Kosgahadeniya Gulupitiyawa Thumpaliyaowita Kah tagahakanatta Situ Matamuhena Kandawalalangakumb Dawatagahahena Do. Imbulgahahena	Village—Owitigala. Crown reliminary plan 11,507. Village—Pa Crown and Karnnachchar nekatige Sanchigura Preliminary plan 1,356. Village— Crown Preliminary plan 7,263. Village—a Crown Preliminary plan 11,344. Village—Crown Preliminary plan 11,345. Village—Crown do. Preliminary plan 11,504. Village—Crown ated in the Kumbuke pattu of the Ra Preliminary plan 9,354. Village—Crown Preliminary plan 2,310. Village—Crown Preliminary plan 2,310. Village—Ura Crown Preliminary plan 4,896. Village—Irown Ocrown	Deniya llannoruwa. a- Jungle -Wewala. Jungle -Talagala. Pillewa Talagala. Field Welmilla: Garden do. llaboduwa. Garden tyigam korale. Millewa. Chena Kurana. Field Kotigala. Jungle and chena do. Garden	1: 4 1: 0 1 0 0 0 0 1 2: 1	2 28 3 12 1 14 1 2 0 38 2 23 3 35 3 30 0 37 0 8	20: 0 100: 0° 15: 0° 30 0° 50: 0° 10 0° 10 0°

$^{\circ}$ Re-sale.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His-Excellency's command,

EVERARD IM THURN,

Colonial Secretary.

N.B.—Lot 9,791 is supposed to contain plumbago.

No. 1,586, w. P.

වම් 1903 ක්වූ ජූලි මස 14 වෙනි දින කොළඹ මහසෙකුතාරිස්උන්නාන්සේගේ කන්නෝරුවේදිය.

එහර දිස්තුික්කේ ආණ්ඩුවේ උපඒජන්හඋන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිගෝගවල පුකාරයට වැඩි 1903 ක්වූ අගෝස්තු මස 24 වෙනි දිහවූ සඳුද දවල් 120 කඑහර කම්චේරියේදී වෙන්දේසිකර ව්කුනන්ට යෙදෙනවා ඇත.

			සිතීයම 1,654.	කම—∍ච්ර ත ල.		90	30 CT		පවන් නණි	
	මන ි.	ඉඩමේ නම.	අයිතිකම කියන	තා.	අන්දම.			0.	dz.	œ.
	5353	ංග ම්බරවිලකැලේ	රාජසන්තක			13		24	20	
	$\begin{array}{c} 5354 \\ 5361 \end{array}$	එම සිටින කරේ ක	එම එම			17 13		22 32	20 30	
	9901	ඊරියලන්ද		ගම— පොතුවිල.	99	10	1	04	50	U
	8432	මූ නමල් ගනල න්ද	රාජසන්තක	wosouques.	එම සහ ඉහින	7	0	32	30	0
	0101	ame@mmG4		11,231.				-	-	,
	11318	මේරගල් කන් දපාඋල	රාජසන්තක		හේ න	0	1	27	15	0
	0701		සිනියම 10,866.	ගම—පසිසාකල.		F	1	0	950	^
	9791	. කැකුනගහලන්ද ා තිබෙන්නේ කඵතර නො	රාජසන්තක වෙමකේ සම්කෘත	ದ ದಿನ್ನಿನ	ಹಾದಿಹ	5	1	0	250	0
	000	. තුළුමනු ඉතිර කර ඇට අත	සිති වේ 7, 507.	ගම—ගමගොඩ.						
	3379	කැන්දගෙදරගොඩලන්ද	රාජසන්තුක		එම	0	3	23	20	0
			සිනියම 7,461.	ගම—පලාතොව.						
	3194	පන්විලකැලේ	රාජසන්නක	0: 0:00	එම	2	0	17	30	0
	11281		ස්තියම 11,217.	ගම—මෙර්ඹුවල.						
	11201	නුග ෳක් ෙනඋඩුමුල් ෙල කුඹුර	රාජයන් හත		කුඹුර	0	1	17	20	0
		₩ ₩	සිතියම	11.708.	M	U		т,	20	U
	13405	අන්නසිගලකැලේ	රාජසන්තක		en 1 Ca	2	0	22	20	0
	13406	එම	එම		පෘර, තහනම්			28	-	
	13407	ගලස්සෙහේනවත්ත	පසියාගලගේ ව	ස්තීයන් පුතාදු	වත්ත	0	0	10	50	0
	6155	අදිකාරි ගොඩැල්ලෙවෙල	රාජනම් 1,798,	ගම—උක්වත්ත.	වගුර	8	0	0	26	40
	. 6156	එම	එම			16		15	26	
	6157	එම	ტე		එම	4		32	26	
	පි යිව	ා තිබෙන්නේ කළුතර නේ:	වමුනේ කළුතරම්)ද්දේය.						
		. 8	ති යම 9,3 63. ක	ම—කුඩාගෝහදුව,						
,	8239	ඛක් ඩරවත්තෙ පා උල				^		4		
		ඹ්ජීව	රාජසන් නක		වන්ත	0	3	6	15	0
	11071	- 14 - 8 4 - 30 - 1		ගම—පරදුව.	53.4	4)	-	0.5	15	^
	11651	පෝරුවේඅන්ඩෙමුල්ල ා තිබෙන්නේ පානදුරානො	රාජසන්හක වෙමුවේ විස්තුව (മർമർത	කුඹුර	3	T	25	15 .	U
	000			වද්දේශ. වේවහලගෑනදුව,						2
	11999	මැදවිල නින්කැවිගෙ	0 me 11,402. G	ම කියගා කදු ව.						
		කුඹුර	රාජසන්තක		ඕව්ව	0	0	18	15	0
			සිතියම 6,833.	ගමකළුගොඩ.						
	593	ᡚ ૄ¢ᡚ ᠿ	නෝරේතුඩුවේ	වුතුතන් නිගේ						
	0		මාල්ස් ඊම්හි ද	පුනා දු	කුඹුර	1		19	80	0
	594	එ ම .	එම			6		19	80	0
	596	එම එම	එම එම		එම එම	$\frac{2}{3}$		$\begin{array}{c} 24 \\ 9 \end{array}$	80 80	0
	598 600	එම	සිරිනිවාස උන්ත	ාන්සේ	එම	ŏ	2	9	80	ŏ
	601	එම	ඇම්. සී. රිචහි ද	නිකා ර	එම	2	3	2	80	ŏ
	602	. එම	එම	y 'G	එම	1	2	0	80	0 ·
	603	එම	එම		@ 9	2	0	7	80	0
	604	එම	ම්ම	مراجع في مناه	එම	0	2	15	80	0
	607	මගුරුමුල් ලෙකු ඹුර	ලිගනගේ පුංචිසි භාමි	ಆರ∉ಿ, ಆದ ದಿ	එම	1	3	11	80	0
	- 608	මැදවිලඹ්වීව		ාරන්නගේ උරුම	00	_	U		00	v
			කාරගෝ	•	ඕ විට	0	0	35	20	0
	පිස්ව	ා තිබෙන්නේ කළුතර තෙ	වේමුනේ වස්සාඛුදි)ද්⊛ද්ග.						
			සිතියම 5,451. අ	ම—මාගල්කන්ද.		_	_	• •	~~	
	6016	ගලගනමුල්ලෙලන්ද	රාජනන්නක	. 6 9.1	₩.Gœ	0		10	20	0
	$6016\frac{1}{8}$	සිග්මලාගණවත්ත වෙරඑගණවත්ත	ඉත්වනකුරුගේ කස්බ්බ්ඩලේ ඉජ		ච ක් න එම	0		10 30	50 60	
	N 282	්ර්කු ඔහු මුඩු ව පිවීමි ශ්ල කොදා කතු කතු කතු ක		ලෙස්තීතු පුතාදු ඉරුන්තාන්සෙලා	එම ු	U	T	υU	UU	U
	** #O#	7		පෙුරාගේ උ රුම						
			කාරගේ	9	කුඹුර	1	2	37	50	
	O 282	දන්ගහඹ්විට	එ ම		•් ිඑම	0	3	6	50	0
	P 282	ගලගහමුල්ල	අසකු වා වල ලබු	න අව්දිම රමුමෙ	2-4			0.4		0
	Q 282	ගලගහමුල්ලෙවක්ත	මෙ උරුමකා එම	0001	වත්ත පරන වගාව	11 4	$\frac{1}{2}$	-	55 100	
		~()~~BC~Gom	. 39	•	20a 9099	Ť	4	10		12
									U	12

ෙන ා.	ඉඩඉම් නම.	අයිනිකාව කිය න්න ා.	අන්දම.		මහත රු.		ವೆರ್ ರಾಶ ರೈ.	n æs.
R 282			ande.	φ.	UĮ.	U .	Uį.	.
16 202	අඹගතවත් හ	හේවාහකුරුගේ වත්තුවා පුහාදු ගේ උරුමකාරගෝ සහ හවත්	ව ත් ත	0	3 3	1	80	0
R $282\frac{1}{2}$	છ છ	කල්ඕවීටගේ ජුවන් පු නාදුගේ උ						
ા લ	ටා නිවෙන්නේ කළුතර	රුම්කාර ංග් තොවමුනේ මග්ගොන්බද්දේ ඃ.	90	0	3	0	80	0
9702	40	සියිකම 2,502. ගම—අරමන ගොල්ල						
9102	ගල්වල	රාජසන්තුක	කුඹුර සහ		0.0		90	^
0.000	40 80 4		ඹිව්ව	1	2 3	Z	20	0
C 906	එම කොච්චුන්න	එම	කුමුර	0	2 3	Z	20	0
0770	0 0 1 1000	ගම—මීමණ.						
9752	අතිනලියද් දේඛ්ව ි	රාජසන්තස	ඕවීව සහ	_			• •	^
			හේන ·	0	1 1	4	10	0
05-5	•	ගම—ඕව් ටිගල.				^	40	^
9757	ඁදල්ග න ඉදනිය	රාජසන් අත	ෙ දනි ග	1	2 2	8	1.0	0
40.00		සිනියම 11,507. ගම—පලන්නොරුම	Ð.					
12472	ු ඉරිමේරකච්චියෙකැල					•	20	^
		තැකතිගේ සාත්විගුරා	wiGa	4	3 1	.2	20	0
1.500		සිනියම 1,356. හම—වෑවල.						_
4503	ක පුගල්ලේහේන	්රාජස න් න ක	එම	1	1 1	4	100	0
		සිතියම් $7,263$. ග $oldsymbol{arphi}$ $oldsymbol{\omega}$						
2514	නාර්තු නසා නත් තේම්	ම්ව රාජසන්තන	පිල්ලෑම	0	1	2	15	0
		සිතියම 11,344.	7					
11764	ංක ාස්ගහලදනිය	රාජසන් ගත	කුඹුර	1	0 3	8	30	0
		සිතියම 11,345. කම —වැ ල්මිල්ල .	-					
11765	ගුළුපිට් යාව	රාජසන්තක	වන්න	0	2 2	3	30	. 0
11768.	තුම්පාලියෙඕව්ව	එ ම	එම	0	3 3	5	50	0
		සිතියම 11,504. යම—මලුබොඩුව.						
12455	කාහට්ගනනනනන්න	රාජසන්තක	එම	0	3 3	0	50	0
පිහි	වා නිෳඛන්නේ රයිනම්ම	ක්රලේ කුඹුකේපත්තුමේග.						
		සිනියම 9,354. හම—මිල්ලෑව.						
8209	මාතමුගේන	රාජසන් ගත	- හේත	0	0 3	7	10	0
0200	ಲುದು <u>ಟ</u> ಡದು	සිහිගම 2,310. ගම—කුරන.		•				-
N 809	කද වලලකකුඹුර	රාජසන්හන රාජසන්හන	කුඹුර	1	0	8	20	0
14 000	කර්ටේර්ගත්තිය	සිනියම 4,896. හම—කොට්ගල.	A SO	_	•	•		•
3427	දවටගහරෝන	රාජසන්ගත	කැලග සහ					
UTAI			මන්න කෑලිය යය	2	2	4	15	0
3429	එම	. · · 	එම	ī	Õ 1	_	15	ŏ
3431	•	ර ්ම එම	වන්න	ō	3 1		50	ŏ
	ඉඹුල්ගහහේන	කා්රලේ උඩුගහපත්තුවේය.	Jun	v	0 1	•	00	J

දු ක්වීමයි.—9,791 යන නොම්මරය දරන ඉඩම්කර්ටියේ මිනිරින් සම්භවීමට නිමේ.

ාම ඉඩම් ගැණි වැඩිදුර කාරණ සර්**වේගර්ජනරාල්උන්නාන්**සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණි කළුකර දිස්නික්කේ ආණ්ඩුවේ උපඒජන්තඋන්නාන්සේගෙන්ද දනගත හැකිවේ.

නරුතර උතුමානන්වනන්සේගේ ආඥවලෙස,

එවරාර්ති ඉම් තර්න්, මහලෙසකුතාරිස් වම්න.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,960, c. P.

Colombo, July 2, 1903.

N Wednesday, August 19, 1903, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 5,153. Village—Kalaganwatta.

	- 43 c. 182 cl V	paul 0,200	· · · · · · · · · · · · · · · · · · ·	120004	E	xter	at.
Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	A.	R.	P.
13737	Bataelahena	L. Punchirala	Crown	Chena 3 years old	3	1	0
13738	Beddaulpothahena	P. Appuhami	do.	Chena 4 years old	2	2	5
Upset	price.—Rs. 10 per acr	e.					

Lot.	Name of Land.	Name of Applicant	Name of Claimant. Description.	Extent.
13771	Titewelkandura-	Pillilagodagedara Ki		
13772	$egin{array}{l} ext{aswedduma} \ ext{Do.} \end{array}$	Banda do.	Crown Paddy do. do.	0 1 26 0 0 7
13773	Titawelkandurahena	do.	do. Chena	1 3 30
			Lot 13,773, upset price Rs. 10 per acre.	
	of sale from the Assistant		obtained from the Surveyor-General, a uwara Eiiya. By His Excellency's con	
			Everard	IM THURN,
				onial Secretary.
No. 1,960,	C. P.	Ð	් 1903 ක්වූ ජූලි මස 2 වෙනි දින කො මගසෙකුතාරිස්උන්නාන්සේමක් කන්	ලබ් නෝරු මේදීය.
ආ ණ ලියේ කම්	iඩුවේ නිගෝගවල පුකාර විවේරියේදී වෙන්දේසිකර ම දිසාවේ නුවරඑලිය පල	රගට වම් 1903 ක්වූ අ ර විකුණැන්ව ගෙලදෙන මෙන් වලපමන් කොර්)ඨාසයේ පිහිටා නිමෙන බිම්කැබේලි	දවල් 12 ව නු ව 5 ක් .
@ 2000.	ස්තියම ව,193. ඉඩමේ නම්.	ඉල්ඵම්කාරයා.	-ආණැඩුව. ගම—කලගන්වන්න. අන්ද∙.	ම්කත. අ. රු. ප.
13737	වනල හේත	ඇල්. පුන්වීරාල	3 අවුරුදු වගසැති මෙන්	
13738	බැද්දේඋල්ප ෑ න්ගේන කරයක් රුපියල් 10 බැගි	පී. අප්පුතාම න්ය.	4 අවුරුදු වයසැති හේද	2 2 5
13771	තින්තවැල්කඳුරේ අස්	සිනියම 5,166. කම		
	මෑ ල්දුම	පිල්ලගොඩගෙදර	හේ නිරිබන්ඩා කුඹුර	0 1 26
13772	ළුම පික්කට ස් කෙර්නක්ක	ළුම , එම	එම එම	$\begin{array}{cccc} 0 & 0 & 7 \\ 1 & 3 & 30 \end{array}$
13773	තිත්තවැල් දුරේගේන කරගක් රුපියල් 20 බැහි		09	1 0 00
			ුතර උතුමාභන්වකන්මස්ගේ ආඥව ග එවරාර්හි ඉ මනසො	
J put 1	nesday, August 26, 1903, at up to auction, at his offic- ov Government.	e in Matale, the und	Colombo, Assistant Government Agent for the Ma er-mentioned portions of Crown Land Jdasiya pattu of Matale north.	July 10, 1903. ntale District w nd, on the term Upset Pric
Lot.	Name of Land.	Village—Nikula. C	laimant—Crown. Exter cant. Description. A. R.	
10434	Achariyadalupota	Harmanis Appu.	Chena 0 2	14 10
	-		uwa korale of Matale north.	
13832	Mahakibissakumburekele		ala of Scrubby waste land suit- able for paddy 12 2	
13833	Mahakibissakumbura	do.	Paddy field 2 3	
	ner information respecting f sale from the Assistant G		obtained from the Surveyor-General, an	
nations of	I sale from the Assistant G	overnment Agent, ma	EVERARD	IM THURN,
o. 1,961,	С. Р.	€	1903 ක්වූ ජූලි මස 10 වෙනි දින කො	onial Secretary.
ිකිම විස	ාවේ මාතුලේ උපඒජන්ද	ලෙන්නාන්සේ විසින්	මකසෙකුතාරිස්උන්නාන්සේගේ කන් මෙකි පහත සදහන්වෙන ආණඩුව	සන්තක ඉඩ
ආණ ව්වේරියේ	ඩුවේ නිගෝගවල පුකාර ද්දී වෙන්දේසිකර විකුණිද	ූූර මහදේනවා ජාත. වූර මහදේනවා ජාත.	හේස්තු මස 26 වෙනි දිනවූ බදද දීව කඋඩසිගපත්තුවේ. ගම—නිකුල.	ල් 12ව මා න ෙ පවන්ගන්
		අශිතිකම කියන්න ඉල්එම්කාර	ා—ආ- ගත් ඩුව.	මඟත. ගහන
● 2003.	ඉඩමේ නම.			2.14 10
10434			ාමලව කෝරලේ. ගම — මතකිඹිස්ස.	
13832	මහත්හිස්සේතුඹුරේකැම	රාල	්ගෙදර අප්පු අස්වැද්දුමව සැමෙන ${f a}$ පුන්වි කැලේ 12	2 18 10
13833 @@@	මහත්තිස් සේ කුඹුර) ඉඩම් ගැණ වැඩිදුර කාර ක්රීක් කුලේ නැති ක්රීක්ෂ	එම රණ සර්වේගර්ජනරා ක්ෂ අනුකත්ව සුළුවන	කුඹුර ල්උන්නාන්ගෙන්ද විකිනීමේ ශක	3 27 10 නේලේසිය ගැම
ාතලේ	ාඒ ජන් කඋන් නාන් සේ ගෙ	ඔද! ආද් ජ්යාඔනුඩ සිතුබ	කර උතුමා තන්වහන්සේගේ ආඥුවම	
			එවරාර් ති ඉ මනුසෙය	ම කරන, ඉතාරිස් වම්ක.
				y

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 419, N. P.

Colonial Secretary's Office, Colombo, July 3, 1903.

N Wednesday, August 19, 1903, at 10 o'clock A.M., the Assistant Government Agent for the Mannar District will put up to auction, at his office in Mannar, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-two allotments of land situated in the Perunkalli, &c., divisions, of the Mannar District of the Northern Province.

.01	vince.								
F	Prelimina	rv		Perunk	alli pattu. Claimant—Crown.		E:	ktei	nt.
-	Plan.	٠,	Lot.	Village.	Name of Applicant.	Description.		R.	
	1,275	4	1320	Attimoddai	Chinnattampi Viravakku	Scrub	3	3	38
			321	Do.	do.	do.		1	
	1,308 .		1422	Vidattaltivu	N. Sultan Abdul Cader	Paddy field		1	
	1,309		1425	Do.	Udayar for Crown	Scrub		2	
•	1,000		426	Do.		do.		ī	
	1,848		7082	Attimoddai	do.	Jungle		3	8
					Iyampillai Vayiravi		2	ŏ	7
	1,985		7571	Koyilkulam	M. Chinnatampi	Waste land	2	3	
	2,042	9.	7696	Vidattaltivu	Segu Meyatintampi	Open plain	0		9
	2,046		7711	Do.	Asana Neyna Levvai	Fit for tobacco	0		20
	2,266	,	8328	Attimoddai	Virakatti İyampillai	do.	U	Э	20
					davai pattu. Claimant—Crown.	TT: 0 1 1	•	4	0
	1,846		7073	Kaddadirayal	N. M. Matarusaibu	Fit for tobacco	9	1	2
	2,049		7714	\mathbf{V} ellankulam	K. Udr. Nakanather	High jungle	0	2	8
	"		7715	Do.	do.	Tobacco garden	1	3	8
	2,054		7721	Do.	V. Kanapatipillai	Fit for tobacco	3	3	2 5
					ntai south. Claimant—Crown.			•	
	606	5	2102	Mutalaikutti	A. Marisal	Scrub	1	2	31
				Manta	i north. Claimant—Crown.				
	1,277		4325	Adampan	Tavitu Antonipillai	Scrub	0		14
	1,303	4	4416	Alankulam	U. Mohidin	do.	0		17
	2,361	8	8576	Palaiperumalkadu	Vaity Parikari Santan	Jungle			16
		8	3603	Do.	do.	do.	0		34
	"		3604	Do.	do.	do.	0		16
	"		3588	Do.	Santiago Marisal	do.	0	3	0
	"		8607	Do.	do.	do.	0	0	32
	"		8611	Do.	Philippa, widow of Chusai	do.	0	0	24
	"		8623	Do.	do,	do.	1	1	36
	,,		8635	Do.	K. M. Kayittan	do.	1	9	4
	. 1)		0000		dan west. Claimant—Crown.				
	1 009		9665			Fit for paddy	4	1	34
	1,093		3665	Palaikkuli	Adigar for Government	do.	2		26
	1,094		3666	Kattankulam	do.	do.	1		27
			3668	Pallankoddai	do.				12
	1,253		118	Pasikkulam	do.	Dwelling compoun	0	0	
	1,400		4850	Vankalai	do.	Waste	U	U	•
		_			ts—Periyakaddaikadu villagers.	Field	1	0	20
	2,352	L	215	Periyakaddaikadu		Fleid		U	40
					imant—Attikuli villagers.	777 3 3	Λ	0	20
	2,353	M	215	Attikuli		Field	0	Z	20
					Claimant—Crown.				
	2,367		8663	Alavakkai	C. M. Ibrahim Saibu	Paddy	1	0	14
			8670	Do.	do.	Suitable for com-	-		
	"		0010			pound	0	0	16
				Mus	ali north. Claimant—Crown.				
	903		2760	Periyapullaichipot	j-				00
				keni	Adigar for Government	Waste land		_	20
	1,259		4131	Antonimelingikula	am do.	do.	38		19
	1,413		5003	Do.	do.	do.	2		35
	"		5004	Sanjuwankulam	do.	do.	26	1	
	"		5005	Do.	do.	do.	2		30
	"		5006	Do.	do.	do.	1	2	
	"	F	126	Do.	do.	Paddy field	11	2	1
	. "				asali south. Claimant—Crown.				
	1,418		5089	Tampaddamutali-	Camani Clamani				
	1,110		5000	kaddu		Waste	8	1	2
									

Upset price,— Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary. No. 419, N. P.

கொலோனியல சக்கிமித்தார ஆபிசில, கொழும்பு, 1903 ம் (வகம் ஆடிமீர் 3 ந் உ.

1903 ம் ஆணும் ஆவண்டாதம் 19 ந் தேதை, மன்னூர்ல் ன ஆபிசில டுன்னூர் டிஸ்சிறிக்கு உதவி கவற்ண பேந்து ஏசுனுறைவாகளால இதனடியிற் சொல்லப**ப**ட்டிருகுகிற முடிக்குரிய காணிச்சூண்மிகூனா, அரசாடசியா ராஸ் உத்தரவு**ப**ண்ணபபட்டிருக்குமே பொருதை**ப**பிரகாரம் ஏலத்திற்குறி விற்கப்பமும்.

42 காணித்துணுக்கள், வட டாகாணதை மன்னார் டிவைகிறிக்கின் பெருங்கள்ளி முதலியை புகுதியிலிருக கிகுறைது.

பெருங்களிப்பற்று. உரித்தாளி— அரசாட்சி,

			உரிதுதாளி—அரசாட்சி.				
பிளான	(<u> </u>			1.45550	ബ) പ	F NT G	യഹ.
இலச் கம்.	. இல.	Or .	கேள்விக்காரணினை வெயாழ்.	விவரம்.	Წ.	D T	. u.
1,275	4320 4321	ஆத்தமோட்டை கூடி	சுனைத்தம்பி வீரவாகு பெட	கா டு கோ டு	3 4	3 1	
1,308	4422	விடத்தலதிவு	எஸ். சுலத்தான அப்துல்காதுர்	தெல்வயல் -	2	1	30
1,309	4425	Sort.	அரசாட் க்கக்க உடையா	காடு	2	2	
	4426	sa.c.	-à.c	an (P	5	1	16
1,848	7082	ஆக்திமோட்டை	ஐயம்பின் கூற வயிரவி	புகையி டில் சகே <i>ற்ற</i> காடு	0	3	8
1,985	7571	கோயில் (சுளம்	எம். சின்ன த்தம்பி	வெண்கானரி	2	0	
2,042	7696	விடத்தலதீவு	பேவ் உண்டுயய்வடுக்க	வெளி	2	3	
2,046	7711	egro a	அசன தெயினுலெவ்வை	புகையிலேச8கற்ற	-	•	
				கா ©	0	3	
2,266	8328	ஆத்திமே ரட் டை	ு இத்தி இயம்பின் இத்தைய	egro.	0	3	20
1 0 4 0	=0=o		இப்பை க கடவைப்பற்று.	- 00 0 1			
1,846	7073	கட்டாடி வயல	எ னை. எம் . மதா ற சாயபு	பன கயி 2ல சுகேற்ற காடு	9	1	2
2,049	. 7714	வெள்ளாங்குன ம்	கை. உடையாரு நாகநு தேர்	உயர்ந்தகாடு	0	2	8
	7715	50.0	-9-3-	புகையில் ததோட்ட	1 منا	3	8
2,054	7721	. 50.2	வீ. கணபதப்பினுகோ	புகையிலேககேற்ற			
•				க என்	3	3	25
4.2			டாந்தை தெற்கு.				
606	2102	முதனே 🥗 தி	அ. மரிசால	காடு	1	2	31
			டா ததை வடக்கு.	14. <u>2</u>			
1,277	4325	<i>ஆட</i> மப <i>ன</i>	<i>க</i> வு அந்தோனிபிள்°ள	கா டு	0		14
1,303	4416	ஆல்னகுளம்	உ. முசையதீன	e t O	0	3	17
2 ,361	8576	பா ஃப்பெருமாளு கட்டு		0	^	^	16
	0609		வையித்தி ப்பரி காரி சந் <i>தானு</i>	ar()	0		16
"	8603	200	49r 0	⊕π (β)	0	1	34
17	8604	481.g.	-AC	a.r()	0	0	16
**	8588	சு	சந்தியோகுடிரிசால	вт()	0	3	0
"	8607	ygr ð	200	& (f)	0		32
"	8611	EOLD	சூசை சைம்பெண் பி லிபபா	6 110	0	0	24
77	8623	€ Contraction	*4.	an R	1	1	
**	8635	2 grit	கே. எம். கையிததான முசலி செற்கு.	5 17 (G)	1	0	4
1,093	3665	பாலேக்குளி	நாளுட்டாண மேற்கு.				
1,050	9000	பாணக்குள்	எட். சிடாட்பின்ஐன அதிகாரம்	0-:	4	,	9.4
	3666	AT E ATOM OF STA	அரசாட் சுக்காக	நெ ற்காணி	4	1 3	34 26
1,094	3668	கோததானுகுஎம ப ள்ளங்கோட டை	6 0.9.	છ ા	2	2	27
1,253	I 118	பாசிக்குளம்	-n.c.		0	1	12
1,400	4850	வங்காலே	- ያም <u>ት</u>	(சுடியிருக்கி ற நி லம் வெண்காணி	ő	0	7
1,100	1000		ளி—-இபரியகடைகாடு பூரவ ாகள .	ADLIGHTCOXAL GRAIN GOOD!	U	U	
2,352	L 215	பெரிய கடைக்கால		வய ல்	1	Λ	20
2,002	. 2210		FEET OF SET OF SET	W (1) 60		v	20
2,353	H215	உயத் ஆத்திக்குளி	ாளி—ஆத திக்குளி பூர வாகள். —	മ :பல	0	2	20
,			0 0 0		v	_	20
2,367	8663		ித்தாளி.—அத்சாட்சியார்.	0-:	,	^	14
	8670	എണ്ടാ കേരുക പാര്യം	கா. மெ. இப் <i>ளு</i> யிமசாய் பு ஃஷ்	<i>நெற்காணி</i>	1		14
"	0010	3004	ധുക്കിയ∟കആ.	டு ம் நிலம்	0	O	16
903	2760	பெரிய புள்ளேச்சி	G				
		பொற்கேனி	கோ <i>றண</i> மேந்துககாக அதி				
1.050	4191		स्त्र ता ती	வெண் காணி	1	1	20
1,259	4131	அந்தோனிமெ லி ஞ்			0.0	_	
1,413	5003	ூ ள் ம இந்	90 0	2010	38		19
	5004		டை	eorb	2	1	
"	5005	சஞ்சுவா <i>ன</i> சூளப்	டை	200	26	1	7
"	5 006	ග ් ගේ	டை	ஷ	2		30
77	F 126	eort	ஷ	रुप्र	. 1	2	8
>>	1 120	34 -1-	∞ .	⊕ !! ல	11	2	I

பிளான் இல.	இல்.	கு தி ச்சி.	கேள்விக்காரனின் பெயா.	விவேரம்.	. விச ஏ. ப			
1,418	5089	தம்பட்டமுத்விக்ட டு	_	வென சரணி	8	1	2	

பாணிப்பு கூடு சைகைர் ஒன்றுகுகு ருபோய் 10.

இக்கோணி கூடைப்பர்றிய மேலதனை விள**ட்ப**ாங்க**ே சேர்வையர் இனற**ல தலையையர்களிடத்தி<mark>லும்</mark> வீற்பனவின் கொந்தீசைப்**ப**ற்றி மன்ஞர் உதவி ஏசென்றுத்*து* கையவர்களிடத்தி*லு*ம் கேடேடறிந்*து*கொள் ளலாம்.

> மு் காதமர் அவர்களினது கடடுளயின்பைடி, எவெறுட் இப் தோர்ணை, இராசாங்க விகிதேர்.

No. 420, N. P.

Colonial Secretary's Office, Colombo, July 7, 1903.

N Monday, August 24, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaittivu District will put up to auction, at his office in Mullaittivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One-hundred and thirty-five allotments of land situated in the Maritime pattus and Vavuniya north divisions of the Mullaittivu District of the Northern Province.

Preliminary plan 1,745. Claimant—Crown.

Description-Jungle.

		Description-	-Jungie.	•
		Extent.		Extent.
Lot.	Village.	A. R. P.	Lot. Village.	A. R. P.
6667	Mullaittivu	1 0 4	6770 Mullaittivu	0 3 22
6668	Do.	1 1 17	6771 Do. •	0 3 18
6672	Do.	1 0 4	6772 Do.	0 3 36
6673	Do.	1.20	6773 Do.	1 0 5
6674	Do.	1 2 22	6774 Do.	1 3 16
6675	Do.	i 0 11	6775 Do.	1 1 38
6678	Do.	1 0 8	6778 · Do.	0 2 5
6679	Do.	1 2 29	6779 Do.	0 3 21
6680	Do.	1 2 14	6780 Do.	0 • 3 39
6681	Do.	1 0 7	6781 Do.	0 3 37
6683	Do.	0 3 37	6783 Do.	1 3 7
6684	Do.	1 0 7	Preliminary plan 1,722. Claims	ant—Crown.
6685	Do.	1 1 29	Description-Jungle	
6686	Do.	1 1 17	6391 A Periyakulam	4 1 5
6687	Do.	1 0 14	6391 B Do.	4 2 33
6688	Do.	$1 \ 0 \ 2$	6391 C Do.	4 1 16
6689	Do.	1 0 0	6391 D Do.	4 0 30
6690	Do.	1 0 10	6391 E Do.	4 3 26
6691	Do.	1 0 14	6391 F Do.	4 3 17
6692	Do.	1 0 30	6391 G Do.	4 3 23
6693	Do.	1 0 10	6391 M Do.	4 0 11
6694	Do.	1 0 0	6391 N Do.	· 3 0 0
6695	Do.	1 0 4	6391 O Do.	2 1 4
6696	Do.	1 2 0	6391 P Do.	2 3 18
6697 -	Do.	1 2 23	6392 A Do.	3 3 0
6698	Do.	1 2 31	6392 B Do.	4 1 25
6715	Do.	1 2 26	6392 C Do.	4 1 36
6718	Do.	0 2 4	6392 D Do.	4 2 6
6719	Do.	1 0 0	6392 F Do.	6 0 16
6720	Do.	1 2 15	6392° I Do.	5 1 3
6721	Do.	1 1 32	6392 K Do.	4 1 16
6726	Do.	1 1 7	6392 M Do.	3 2 12
6745	\mathbf{D}_{0} .	0 3 26	6392 O Do.	2 3 10
6747	Do.	1 0 11	6404 A Do.	3 1 5
6748	Do.	1 0 21	· · 6404 C Do.	4 2 0
6749	Do.	1 1 36	6404 E Do. °	4 3 16
6750	Do.	0 3 37	6404 G Do.	5 3 10
6753	Do.	0 3 33	6404 I Do.	4 2 14
6754	$\mathbf{Do.}$	1 1 24	6408 B Do.	4 0 16
6755	Do.	1 0 39	6408 C <u>D</u> o.	5 1 20
6756	Do.	1 2 3	6408 D Do.	5 0 0
6757	Do.	1 2 17	6409 B Do.	5 2 24
6758	Do.	1 0 39	6409 F Do.	6 2 12
6761	Do.	0 3 9	6409 K Do.	5 0 20
6762	Do.	1 0 6	6411 A Do.	6 1 30
6763	Do.	1 0 22	6411 B Do.,	4 3 30
6764	Do.	0 3 29	6412 A Do.	4 0 28
6768	Do.	1 0 24	6412 B Do.	6 0 22
6769	Do.	1 0 0	6412 D Do.	5 1 32
			6412 F Do.	4 0 24

		Pr	eliminary plan 2,600. Claimant—Crow	n.	7"		1
	Lot.	Village.	Name of Applicant.	Description.		_	nt. . P.
	9301	Mulliavalai	Kumari Arumukam and another	Jungle		-	20
	9303	Do.	Pandari Minasi	do.	1		27
	9304	Do.	Aiyampillai Veluppillai	do.	1	1	2
	5644	Mullivaikkal	Preliminary plan 1,491. Vairamuttu Aunamalai	Paddy field	6	I	0
	5689	Kanukkeni	Preliminary plan 1,504. Velu Supramaniam	Scrub jungle	0	3	15
	5723	Putukkudiyiruppu	Preliminary plan 1,522.	Scrub jungle	0	0	31
			Preliminary plan 1,541.				
	5776	Mullaittivu	<u>-</u>	Sandy waste	0	3	27
	5778	Do.		ďo.	0		33
	5780.	Do.	Annual Control	do.	0		31
	5781	Do.	M. Fredrick	do.	0		21
						-	
	6284 <u>\$</u>	Kumarapuram	Preliminary plan 1,678. V. A. Muhamatu Ibrahim	Jungle	40	0	0
			Preliminary plan 2,087.				
	7805	Mullivaikkal	Mullivaikkal	Jungle	1	0	12
	-0. -5	4	Preliminary plan 2,143.	C 1		_	^-
	7913	Kulavisuddan	Kasinatar Sinnattampi	Chena	4	0	37
		10	Preliminary plan 2,185.				
	8006	Marutodai	S. M. Kanapatippillai	Jungle	3	1	30
			D -111 1 - 0.700	•			
	0000	Pr. 11 0 1 1 1	Preliminary plan 2,763.	-	1	_	
	9826	Kataliyar Samalankulam	Kartikesu Ramalinkam	Jungle	1		13
	9828	Do.	Periyatampi Veluppillai	do.	1		16
	9829	Do.	do.	do.	0		15
	9830	Do.	do.	do.	0	1	
	9831	Do.	do.	Open land	0	0	8
	9834	Kokkulai	Preliminary plan 2,764. Kanapati Chellan	Abandoned paddy field	3	,	22
	9835	Karuvaddukkeni	Preliminary plan 2,765. Sinnavan Kanapati	Jungle	2	0	
	0020	W. Nahan I.	Preliminary plan 2,767.	•			
	9838	Kokkulai	Sinnavan Kanapati	Jungle	2	2	0
	9839	Do.	do.	Paddy field	0	2	4
	0040	77 11 1 .	Preliminary plan 2,768.				
	9840	Kokkulai	Suppar Velu	Open land	5		20
	9841	Do.	Velayuter Arulampalam	Cleared land	0	3	22
		-0.000	Preliminary plan 2,769.				
	9843	Kokkuttoduvai	Sinnattampi Veluppillai	Paddy field	0	1	0
	9844	Do.	do.	${f J}{ m ungle}$	6	1	23
	9845	Karuvaddukkeni	Preliminary plan 2,770. Kanapati Katiresu	Jungle	0	3	27
•			Preliminary plan 2,771.				
	9846	Kokkuttoduvai	Velan Kantan	Jungle	3	2	3
	9847	Do.	Raman Nakamuttan	do.	3		35
	9848	Do.	Konar Sitampari	do. do.	4		12
		ι.	~	40.	-	9	14
	9818	Kalikkadu	Preliminary plan 2,760. Muttar Sinnakkuddi and another	Jungle	14	1	8
	9819	Kalikkadu	Preliminary plan 2,761. Kantar Arumukam	Jungle	3	0	26
			Proliminary -1 0.720				
	9820	Kalikkadu	Preliminary plan 2,762.	T 1	^	~	4.0
		Do.	Sinnattampi Tampaiya	Jungle	3		19
	9821	,	W-l- 1	Paddy	0		26
	9822 9823	Do.	Velu Arumukam	Jungle	4	2	26
	9875	Do.	do.	New clearing	0	9	9
	9824	Do.	Parupati, widow of Sinnattampi	Paddy	ŏ		20

Upset price,-Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaittivu.

No. 420, N. P.

கொலோனியல சக்கிறத்**தார்** ஆபிசில, கொழும்பு, 1903 ஆணூ ஆடிமூ 7 ந் உ.

1903 ட ஆணா() ஆவணிமாதம 24 ந் சேதி, முல்ஃத்தீவில் தன் ஆபிரில் வட்டடாகாணத்த முலிஃத்திவு கவற்ண – டேந்து உதவி ஏசன்றவாகளால இதனமேயிற் சொல்லப்பட்டிருக்கிற மும் உகுரிய காணித் தண்டுகின், அரசாடரியாரால உத்தாவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கூறி விற்கப்படும்.

135 காணித் து-ணைடுகள், வட மாகாணத்து முல‰த்தீவு டிஸ்திறிக்கின் கணை தறையற்று வவுனியா வடக் குப் பகுதிகளிலிருக்கின்றது.

உரிததாளி—மும. கேள்வீக்காரன் இல்லே.

		உயக்காள்—மும்.	ഗമാണെ താകകണ് വിജ്	இலை.					
பீளான்	இலக்கடு 1,745.	குறிசகி—முவ்வேத்தீவு.	1			ക്ഷി	FIT 6	സഥ.	
		விசாலம.	இல.	ക്യാഗം.		ਹ .,	றா	. u.	
இவ.	விவரட.	ஏ. ஹா. ப.	6771	கா டு		0	3	18	
6667	ъп (b)	1 0 4	6772	2013		Ö	3		
6668	தை	1 - 1 17	6773	OLD.		1	Õ		
6672	+976	1 0 4	6774	Song.		1	3		
6673	So.c.	1 2 0				1	1		
	Sort		6775	200		0	2		
6674			6778	1000					
6675	200	1 0 11	6779	சு		0	3		
6679	2013	1 0 8	6780	200		0	3		
6678	60T-0	1 · 2 29	6781	5013		0		37	
6380	997	1 2 14	6783	2010		1	3	7	
6681	2903	1 0 7							
6683	4900	0 3 37	1						
6684	89r 0	1 0 7		பிளான இலக்கப	o 1,722.				
6685	4000	1 1 29		சூறிச்சு—பெரிய	புதுளைப்.				
6686	5000	1 17	6391 A	கா டு	_	4	1	5	
6687	soup	1 0 14	6391 B	2000		4	2	33	
6688	60.0	1 0 2	6391 C	50LD		4	1	16	
6689	2013	1 0 0	6391 D	50.0		4	0	30	
6690	4300	1 0 10	6391 E	50.0		4	3		
6691	2010	1 0 14	6391 F	6014		4		17	
6692	- yrð	1 0 30	6391 G	6014	•	4	3		
	eart.	1 0 10	6391 M	50cm		4		11	
6693	70L9.	1 0 0	6391 N	2000		3	ŏ		
6694	as	1 0 4	6391 O	20-7		2	ĭ		u
6695	ஓ	1 2 0	6391 P	ஒடி		2	3		
6696	2010		6392 A	100 Per		3	3		
6697	2010					4	1		
6698	ag	1 2 31	6392 B	50LQ		4			
6715	sing.	1 2 26	6392 C	1970			1		
6718	SOFT	0 2 4	6392 D	69.0		4	2		
6719	63.9	1 0 0	6392 F	40.0		6	0		
6720	496	1 2 15	6392 I	தை		5	1		
6721	SOL P	1 1 32	6392 K	49rð		4	1		
6726	6013	1 1 7	6392 M	~ 9rð		3		12	
6745	50.0	0 3 26	6392 O	eard		2	3		
6747	egre	1 0 11	6404 A	6 3.	•	3	1		
6748	60.0	1 0 21	6404 C	200	C - * =	4	2		
6749	50Le	1 1 36	6404 E	60rd		4	3		
6750	2013	0 3 37	6404 G	-00		5	3		
6753	401.0	0 3 33	6404 I	EQT O		4		14	
6754	Eag.	1 1 24	6408 B	500		4	0	16	
6755	200	1 0 39	6408 C	egrò		5	1	20	
6756	50.0	1 2 3	6408 D	40rd		5	0	0	
	80.9.	1 2 17	6409 B	SOLO		5	2	24	
6757	Sort.	$\tilde{1}$ $\tilde{0}$ $\tilde{39}$	6409 F	EDL.		6		12	
6758	90 13	0 3 9	6409 K	O.g.		5		20.	
6761		1 0 6	6411 A	500	•	6		30	
6762	200	1 0 22	6411 B	50.9	•	4		3 30	
6763	497t		6412 A	500		4		28	
6764	-gra		6412 B		•	6	-	22	
6768	كهتخ	1 0 24		60.0		5		32	
6769	200	1 0 0	6412 D	छाउ					
6770	2010	0 3 22	6412 F	East.		4	,	24	
		l Variation (a)	டக்கம் 2,600.			ബി പ	FIT	மை்.	
0-	ுறிச்சி.	கேள் விக்காரன *		விவைரம்.				r. u.	
இல.	_	•							
9301	முள்ளியவீள	ஷெர்பு சீற்மே		∡π®		1		20	•
9303	29.5	பண்டாரி மிஞ		90.7		1		27	
9304	थ ुन	ஐயம்பிள் கோ சே	வ லுப்பி <i>ள்</i> கொ	2016		1]	1 2	
									٠
		பிளாக இை	சக ட 1,491.						
5644	முள்ளிவாய்க்க	ாஸ் வயிரமுக்கு அ	രമ്പത്തിനുത	ഖ ധ്ര		6	1	1 0	

@ -	CE .0 3 C	் தேன்விக்கா உளின் டெடர்.	ക്യെ⊬ഗ്.			, אנר	
Dov.	ுறைச்⊭ை.		வைபட்ட		_00	. L!.	
		பிளான் இலக்கம் 1,504.					
5 689	கணுக்கணி .	வேலு சுப்பிரமணியம	A TE	0	3	15	
		பினாணு இலககைமை 1,522.					
572 3	பு அக்கு முயிருப்பு		asn (Ri	0	(31	
0120	4200-4200-4	.0		·	•	•	
		பினானு இலககுமே 1,541.	• • •	^		۰.	
5776	முல் இலத் தீவு	_	மே என ந்த என ம	0		27	
5778	-9-3		- V-5	0	8		
5780	€grð		-95	0	_	33	
5781	80.Q	ட. பே துரு ககை	25-3.	0	3	21	
		பினானு இலக்கைப் 1,678.					
62841	குமா தபுரம்	அ. முக மத் இபருகீம்	æ n D	40	(0	
2	9			• "			
** 0() *		பிளான இலக்கம் 2,087.	A	4.2			
7805	மு ள்ளி வாயககால்	முருகன் பெண் கின்னி	85 17 (6)	1	C	12	
		பிளான இலக்கம் 2,143.					
7913	ு ளைவிகுட்டாள்	காசுநாதர் சின்னத்தம்ப்	G # data	4	Ò	37	
,	941 22 22 34			•	·	٠.	
0000		പ് ണ ന്ത് இയകടെ 2,185.	(1)	•			
8006	மரு தோடை	சே. மு. கணப்திப்பிள்ளே	45.17 (A)	3	1	30	
		பினான இலக்கட் 2,763.					
9826	க தெலியோர் சேமனங்குளை ம	கா த்திசேசு இயடுவிங்கம	an (A)	1	0	13	
9828	40LG.	பெரிய சம்பி வேலுப்பின் கோ	கு π . ப்	1	3	16	
9829	-7.0	50.0	⊕π ·Āl	0	1		
9830	200	200 D	45π (β)	0	1	Ö	
9831	n.a.	-n.c.	9 வளிறிலம்	Ü	ó		
5001	30taja		C Well ID TO ED	U	U	0	
		பினான இலக்கம் 2,764.		- 22			
9834	<i>சொசுகுளா</i> ய்	க <i>ணைப தெ செ</i> ல்ல ன்	<i>பு க்கை</i> அயெல்	3	1	22	
		பினான இவசகம் 2,765.					
9835	கருநாட டு க கே ணி	சின்னைவன் கலோபதி	காகு	.2	0	0	
	-6/2				•	v	
0000	0	் பிளாணு இலக்கம் 2,767.	.5				
9838	<i>கொக</i> ே ன ாய்	*9rð	சு ர் செ	2	2	0	
9839	÷9 r0	- O. U.	வயல்	0	2	4	
		பிளானு இலக்கம் 2,768.					
9840	South	கப்பா 2வேறு	வெளிநி லம்	5	0	20	
9841	200	ேவை. உ. அநள ப்பல ம்	திருத்த ்ப டட காணி	U		22	
	•		- 0-7				
		பினானு இலககம் 2,76').					
9843	கொக்குத்தொடுவாய்	சின்னத்தம்பி வேலுப்புன் கூடி	வ டல்	0	1	0	
9844	-à.3	sag.	毎日小	6	1	23	
		பினாண இலக்கம் 2,770.					
9845	கருநாட்டு சு கேண்ரி	கணைபத் கத் ச ோசு	ær Ø	C	2	27	
		SW(C) 19 19 19 19 19 19 19 19 19 19 19 19 19	6 11 6	. "	U	41	
		பினான இவககடை 2,771.					
9846	கொக்குத்தொ டுவாய்	வேலன் கந்தன்	An (b)	3	2	3	
9847	-216.	இராடர் நர கமுக்கன	கா <i>ல</i>	3		35	
9848	The state of the s	கோணர் சிதப்பரி	± 7 €	4		12	
				•	•	. 2	
		பிளாக இலக்கைய 2,760.					
9818	களி க கா ல்	முத்தர் சின்னக்குட்டியு . மற					
		பேரும	ж п ()	14	1	8	
						-	
9819	· dre	பிளான இலக்கும் 2,761.			^	00	
	100	கந்தா ஆறுமுகம	கா ம் .	3	U	26	
2.000	200	பிளான இலக்கம் 2,762.					
9820	حقيقة ا	சின்னத்தபட்டு தட்டையா	## B	3	2	19	
9821	÷grò		வ யல்	Õ		26	
9822		வேது ஆறமுகம	a r (s)	4		26	
9823	مركدو.	ுறை கிறமுகம அறை கூறுமுகம்	புதுக்கோடு	0	2	9	
9824	Song	சி ணை அத்த ப்பி கைம ் பெண்	ு க்கைய	U	2	3	
		பாரு வதி	20.10	(1	,		
		∟ III (15@! ¥7	வ யல	0	1	20	

செரிப்புடிவில் எகைச்ரொன்றுக்கு ருபோ 10.

இக ொணிகுளைப்பற்றிய மேலைதிகமோன . பாம சர்வேயேர்இெனேறல தலாை அவர்களி தேதிலும விற்பன வினு சொந்தீனைசப்பற்றி முல**்லைத்திவு** டிஸைதிறி செ உதேவி ஏசேனுறுத்**தனை** யவாகளிடத்திலும் கேட்டறிந்*து* சொள்**ளலா**ம்.

மகோத தமர் அவர்களினது கடட காயின படி,

LAND SALES IN THE SOUTHERN PROVINCE.

Lease of a Gem Land.

OTICE is hereby given that on Saturday, August 22, 1903, at 1 P.M., the Assistant Government Agent, Matara, will put up to public auction, at his office at Matara, the lease of the right to dig for gems in the under-mentioned Crown land supposed to contain gems for a period of one year, on conditions which can be ascertained at the Matara Kachcheri. The upset price will be as given below:—

Situation: Gombaddala in Kandaboda pattu.

Name of Land.		Extent.		Ups	et Price Rs.
Pambawila	•••	30 acres more or less			200
Matara Kachcheri, June 25, 1903.		J. O'K. Assistant Gove	Mu	RTY,	Agent.

මැණින් හැරිමේ ඉඩමක් බදුවිකිනීම.

ම් ක් ඇතැයි කියා කලපනාකරනලද මෙහි පහත සඳහන්වෙන ආණඩුව සන්තක ඉඩම මැණික් ගරාගැනීම පිනිස අවුරුදු එකකට බදා මාතර කම්මේර්යෙන් දනගත හැකිවන කොත්දේසිවලට යටත්කොට 1903 අගෝස්තු මස 22 වෙනි සෙනසුරාද පස්වරු 1 පැයට මාතර කඩ්මේරියේදී මාතර ආණඩුවේ උපඒජන්තඋන් නාන්සේ විසින් පුසිබ වෙන්දේසියේ වීකුනන්ට යෙදෙනවා ඇත.

තක්සේරු මුදල මෙහිපහත සඳහන්කරණි -

ලැබෙ. පිහිටි සථා**නය, කන්ද**බඩපත්තුවේ <mark>ගොම්</mark>බදදල තක්සේරු

ඉඩමේ නම.	බිම්තරම.	මුදල රු.
පඹවිල	අක්කර 30ට අඩු වැඩිගනනක්	2 00
	පේ. ඕ'කේ.	මාර්ට්,

උපඒජ**න්ත**තැන. 1908 ක්වූ ජනී මස 25 වෙනී

වණී 1903 ක්වූ ජූනි මස 25 වෙනි දින මාතර කච්චේරියේදීය.

OTICE is hereby given that on Saturday, August 15, 1903, at 1 P.M., the Assistant Government Agent, Matara, will put up to public auction, at his office at Matara, the lease of the right to dig plumbago in the under-mentioned Crown lands supposed to contain plumbago for a period of one year, on conditions which can be ascertained at the Matara Kachcheri. The upset price and additional rental will be as given below:—

uu auuru	Onai I Ci	TOUT WILL DO UN BIO					1
	Name	e of Land-Moraga				Upset	
Plan or			163	xte	nt.	Price.	}
Sketch.	Lot.	Situation.	A.	R.	P.	$\mathbf{R}\mathbf{s}$.	
P 2	A	Belpamulle, Kan-	da-				
		boda pattu	2	0	29	800	-
P 2	В	Do.	2	1	20	1,000	1
P 3	C	Do.	2	1	33	1.000	
P 3	D	Do.	2	0	0	800	
	Name	of Land-Paniccia	mulleh	ena	ι.		1
P 5	1	Kiandua, Weliga	am				1
	-	korale	5	2	31	500	
	Name	of Land-Kiriweld	enivahe	ena			L
P 6	1	Kiandua, Welig					Т
_ 0		korale		3	34	300	1.
Additi	onal ren	tal,-Re. 1 per acr	e per a	nnt	ım.		
Matara E	Cachche	ri. J.	O'K.	Мπ	RTY		
June 1	8, 1903	. Assistan	t Gove	rnn	aent	Agent.	
						_	

මු ුතර දිස්තුික්කේ පිහිටි මෙහි පහත සඳහන් කර තිබෙන බිම්කට්ෆිය මිනිරන් හෑරීම පිණිස අවූරුද්දකට බද්ද මාතර ආණ්ඩුවේ උප ඒජන්තඋන්තාන්සේ විමින් විෂි 1903 ක්වූ අගෝ ස්තු මස 15 වෙනි සෙනසුරාද දවල් 1ට මාතර කම්මෙරියේදී වෙන්දේසිකර විකුතන්ට යෙදෙ නවා ඇත. විකිනීමේ කොන්දේසි මාතර කම් මෙරීයේදී ඉල්ළුම්කර දනගන්ට පුළුවන.

කන්දබඩපත්තුව, බෙල්පාමුලල. තක්සේරු මුදල. මහත. ٥į. ඉඩමේ නම. පැලෑුුුනේ. අ. රූ. ප. 0 29 800 P 2 (a)**මොරගස් ආරේඛේ**න 2 P 2 (b). 1 20 1,000 එම P 3 (c) 1,000 20 1 33 P 3 (d)එම 2 0 0 800 වැලිගම්කෝරලේ, කියාන්දුව. පනිසියාමුල්ලේ P 5 (1) 5 2 31 500 සේන

P 6 (1)ක්රීවැල්දෙනියසේන $2 \cdot 3 \cdot 34 \cdot 300$ මේ ඇර අවුරුද්දකට අක්කරයකට රුපියල් 1ගතමන් බිම්බද්දක් ගෙවන්ට ඕනෑය.

මේ. ඹ්'මක්. මර්ලි, චුෂි 1903 ක්වූ ජූනි මස 18 උපඒ**ජන්තතැ**න. වෙනි දින මාතර කඩිවේ

රී යේදීය.

OTICE is hereby given that on Saturday, August 22, 1903, at 1 P.M., the Assistant Government Agent, Matara, will put up to public auction, at his office at Matara, the lease of the right to dig plumbago in the under-mentioned Crown land supposed to contain plumbago for a period of three years, on conditions which can be ascertained at the Matara Kachcheri. The upset price and the additional rental will be as given below:—

		No. of plan	1.	E2	cte	nt.	
Lot.	Name of	f Land.		A.	R.	P.	
1	Panugala	hena	•••	6	1	31	
Situatio	n-Wilpita in	Gangaboda	pattu.				
Upset p	rice,—Rs. 12,	500.	-				
Additio	nal rental, - F	e. 1 per acr	e per ar	num	١.		
Matara K	achcheri,	J.	O'K. I	I URT	Y,		
June 15	5, 1 9 03.	Assistan	t Gover	nme	nt	Age	nt.

මා තර දිසතුක්කේ පිහිටි මෙහි පහත සඳහන් කර තිබෙන බිම්කට්ටිය මිනිරම හෑරීම පිණිස අවුරුදු තුනකට බද්ද මාතර ආණඩුවේ උපඒජන්තඋන්නාන්සේ විසින් වම් 1903 ක්වූ අගෝස්තු මස 22 වෙනි සෙනසුරාද, දවල් 1ට මාතර කච්චේරියේදී වෙන්දේසිකර විකුනන්ට ගෙදෙනවා ඇත. විකිනීමේ කොන්දේසි මාතර කච්චේරියේදී ඉල්ළුම්කර දනගන්ට පුළුවන.

ගගබඩපත් කුවේ, විල්පිට.

ම්,සන. ප්ලෑ**ෙන්. ඉඩමේ** නම. **අ. රූ.** ප. l පනුග**ල**ෙසේන 6 l 31

තක්මස්රු මුදල රුපියල් 12,500 මේ ඇර අවු රුද්දකට අක්කරයකට රුපියල් 1 ගනමන් වීම බද්දක් ගෙවන්ට ඕනෑය.

ජේ. ඹ්'කේ. මර්ටි, උපඒජන්තතැන

වණී 1903 ක්වූ ජූනි මස 15 වෙනි දින මාතර කච්චෙරියේදීය. No. 1,409, s. P.

Colonial Secretary's Office, Colombo, July 2, 1903.

ON Thursday, August 27, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and two allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

-50 u 0		2 TOVIMOC.	Preliminary plan 608.				
	Lot.	Name of Land.	Village.	Description.			ent. R. P.
	4631	Kebellagahaudumullakoratuwa	Gallala	Gardon	1		
	4634	Bandarahena	do.	do.	1		21
			Preliminary plan 624.				
	4741	Weralugasdeniyahena	Nimaluwa	Chena	0	2	4
	4742	Do.	do.	do.	0	1	31
į	5093	Kebellegahairikonda	Preliminary plan 654. Peddapitiya	Field	0	í	31
			Preliminary plan 833.				
C	341	. Kadalana	Komburagamuwa Preliminary plan 1,088.	Owita	8	0	15
J	469	Yaddehigewatta	Warakapitiya	Garden	0		
S	469	Do.	do.	do.	3		29
	469	Do.	do.	do.	1		17
W	469	Do.	do.	do.	ò	3	
			Preliminary plan 1,106.		v	•,	-1
J	482	Bnduwatta	Kokmaduwa	Low jungle	1	0	23
_	400	****	Preliminary plan 1,118.	-			
O	486	Ittawalakumbura	Penetiyana	Field	()	0	1.4
4			Preliminary plan 1,142.				
	504	Dewilagodella alias Medagodella	Udukawa	Owita	0	0	14
Q	504	Radagewatta	do.	Garden	0	ō	
S	504	Do.	do.	do.	()	0	
	,		Preliminary plan 1,144.				
	019	Kajjugahadeniya	Beralaliya	Garden	0	2	00
	020	Do.	do.	Owita	0	2	
9	021	Do.	do.	Field	2	0	00
			Preliminary plan 1,255.				
10	150	Beddedeniya	Wellane	Deniya	0	0	18
			Preliminary plan 1,352.	,	· ·	.,	
10	645	Attikkagahahena	Nape	Innala	0	۸	.)7
			•	J ungle	. 2	U	27
v	130	Narawalagodahena	Preliminary plan 1,794.	CI)			~~
w		Do.	Pategama	Chena	0		25
x		Do.	do. do.	do.	0	-	21
Ÿ		Depalagodawatteowita	do.	Garden	0		12
Z		Narawalagodahena	do.	Cocoanuts Chena	0		11
				Onena	U		19
94	1ó7	^ Annasigalahena	Preliminary plan 1,203.	T 1	4		~~
	468	Ba-allahena	Penetiyana and Kokmadı		61		26
	$\frac{167a}{}$	Penetiyankandahena	do. do.	do.	0	-	20
	467b	Do.	do.	do.	0		32
	467c	Do.	do.	do. do.	0 3		36 24
	467d	Do.	do.	do.	1		23
94	467.e	· Do.	do.	do.	ō		19
			Preliminary plan 1,466.		v	Ü	10
125	583	Kahadolaowita	Iluppella	Owita	. 0	1	26
				O W toa	v		40
44	105	Horatalagodakele	Preliminary plan 1,870.	F7	10	^	00
	106	Do.	Henegama	Forest	13		38
	107	Do.	Horagoda Penetiyana	do.	13		35
				do.	42	1	35
11	17	Higgshadaniyackanda	Preliminary plan 1,880.	01			
	18	Higgahadeniyaokanda Kaluokanda	Peddepitiya	Okanda	1		20
M 1		Do.	do.	do.	0		30
N I		Kaluokanda or Polgahaokanda	do.	Low jungle	2		23
•			do.	Okanda	0	0	32
11	41.	Runggawatts	Preliminary plan 1,884.				
44	±1.	Runagewatta	Porambakananke	Swamp	0	2	7
40	.01	77 1 7 1 1 1	Preliminary plan 2,646.				
	61	1 akadagodadeniya	do.	Deniya	0	0	10
49	62	Peellaliadda	do.	do.	Ō	ŏ	9
			Preliminary plan 2,422.				
38	79	Kolamulla	Diyalape	Chena	1	3	7
	A 1733				•	•	

These lots have a reputation for gems, and are advertised for sale with mining rights. Upset price, Rs. 200 an acre.

Lot.	Name of Land.	Village.	Description	Extent. A. R. P.
Z 255	. Handiyadeniya	Preliminary plan 2,578. Warakapitiya	Deniya	0 0 11
7808 7810	Polpalaketiyedeniya Thankandahenedeniya	Preliminary plan 3,356. Kitanwila do.	Deniya Field	0 3 18 0 3 28
7469 · 7471 · 7472 ·	Millehena or Gorakahenakandaho Do. Do.	Preliminary plan 3,246. ena Welangoda do.	Jungle Citronella	38 1 24 0 3 31
7531	Kirillagahaliaddahena	do. Preliminary plan 3,275. Gallala	do. Deniya	0 1 18 0 0 18
9757 9758	Godapitahena or Deniyewatta Godapitahena or Hettigodawatta	Preliminary plan 3,921. Hikgoda do.	Citronella do.	3 0 8 1 2 6
13344 13345 13352	Ilukkanattehena Ilukkanattehena or Agalekele Do.	Preliminary plan 4,735. Denepitiya do. do.	Jungle do. Chena	7 0 0 30 2 5 2 3 36
13659 13664 13666	Koratuwahena Anderamullehena Yahalapittaniyahena	Preliminary plan 4,803. Balapata do. do.	Chena do. do.	35 0 35 8 2 35 9 2 37
14030 14036	Goiralagedeniyahena Kekunegahawelahena	Preliminary plan 4,903. Henegama Paraduwa Preliminary plan 4,811.	Citronella do.	0 1 26 0 0 14
N 534 O 534 P 534	Watehena Watedeniyehena Watedeniyekanatta	Koragoda do. do.	Jungle do. do.	1.6 2 27 7 3 3 2 3 27
11213 11 2 17	Pitawilahena or Elamullahena Kirimetimullehena	Preliminary plan 4,282. Diyalape do.	Chena do.	21 0 25 11 3 28
13378 13379 13387	Kudaluelehena or Weweldoranah Nugehena Etgalahena	do. do.	Chena do. Cocoanuts	4 0 36 12 1 24 0 0 11
11307 11315 11322	Sohonpola or Balimadutenne Panumoramukalana Etambagahadeniya	Preliminary plan 5,222. Eramudugoda do. do.	Citronella Forest Field	$\begin{array}{cccc} 1 & 3 & 6 \\ 97 & 0 & 31 \\ 0 & 0 & 28 \end{array}$
14290	Dolamullahenatenne	Preliminary plan 5,832; Kilittuwa	Chena	1 2 7
13778 13779 13780 13781	Hingurupatalahendeniya Do. Do. Do.	Preliminary plan 5,704. Porambakananke do. do. do. Preliminary plan 5,834.	Deniya do. do. do.	0 1 0 0 0 10 0 0 7 0 1, 32
14314	Kolaelemulleihaladeniya	Diyalape Preliminary plan 5,698. Gallala	Deniya Owita	0 0 16
13747 K 529	Ketadolaokanda Angaruwapitiyahena	Preliminary plan 5,599. Ganhela	Citronella	0 3 12
. 13354	Dolagawa-aswedduma	Preliminary plan 5,602: Diyalape	Field	0. 1 2
13361 13363	Malmoreokanda Beddegederawattedeniya	Preliminary plan 5,606. Lenama do.	Chena Deniya	$\begin{array}{cccc} 1 & 3 & 0 \\ 0 & 2 & 21 \end{array}$
13368 13372 13373	Linigalagawadeniya Rilagahadeniya Haterahaulhenadeniya	Preliminary plan 5,608. Diyalape do. do.	Deniya do. do.	0 0 23 0 1 18 0 1 21
, 13413	Pitamulle	Preliminary plan 5,622½. Lenama	Field	0 1 35
13477	Pillagawadeniya	Preliminary plan 5,645. Porambakananke Preliminary plan 5,582.	Deniya	0 1 8
13313 13315	Pinliadda Batatumbegahahena	Lenama · do.	Deniya do.	$\begin{smallmatrix}0&1&1\\1&2&19\end{smallmatrix}$
11178	Hathaulhenadeniyakuttiya	Preliminary plan 5,202. Ganhela	Cleared land	0 2 7
15694	Pahalakalakele	Preliminary plan 6,096 Midigama	Deniya	8 0 18

Lot.	Name of Land.	Village.	Description.		extent.	
15870	Danahaladeniya	Preliminary plan 6,139. Udukawa	Field		0 .24	
15837	Weduradeniyahena	Preliminary plan 6,129. Penetiyana	Jungle	10	3 11	
16478	Kokaradeniya	Preliminary plan 6,267. Midigama	Deniya *	0	1 2	
15663 F 542 G 542 H 542 I 542	Hapugalkanda Hapugalhena Koralakumbureaddarawatta Hapugalkanda Herasakeriwattehena	Preliminary plan 6,087. Palalla do. do. do. do.	Jungle Citronella do. Cleared land do.	30 0 2 0	1 37 0 30 1 33	
15674 15675	Nagasgodella Do.	Preliminary plan 6,092. Kamburagama do.	Chena do.	3 0	0 32 2 20	

Upset price,—From Rs. 10 to Rs. 200 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 1,409, S. P.

වෙෂී 1903 ක්වූ ජූලි මස 2 වෙනි දින කොළඹ කොසකුතාරස්උන්නාන්සේමක් කන්තන්රුවේදිය.

කුතු දිසාවේ මාතර පලාගේ උපළුජන්හඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහතක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වළී 1903 ක්වූ අගෝස්තු මස 27 වෙනි දිනවූ බුගස්පනින්ද දවල් 1ව මාතර කම්මේජියේදී වෙන්දේසිකර විකුණින්ට කෙදෙනවා ඇත.

දකුනු දිසාවේ මාතර පලානේ වැලිගම්කෝරල කොච්ඨාසයේ පිහිටා තිබෙන බිම් $oldsymbol{x}$ ෙබලි 102ක්. සිතියම 608. 8 mm. අත්දම. @ **5**72. අඩමේ නම. q. oz. o. 463! කැමැල්ලගහඋඩුමුල්ල **කොරටු**ව වත්ත 1 0 0 **කල්ලල** 4634 **ඛන්**වාරසේන එම එම 1 0 21 සිනිගම 624. 4741 . 0 2 **වෙරඵගස්දෙනියමෙන්න** කිමඑව ගේන 4742 0 1 31 00 @€ 00 සිනියම 654. 5093 0 1 31 **කැබැල්ලගනඉරි**කොන්ද පැද්දපිතික ත්හීර **සි**නියම 833. C 341 8 0 15 ∞ එලන ක මුරු ගමුව ම්විව සිනියම 1,088. 3 J 469 ගද්දෙහිනේවත්ත වරකාපිමිය වත්ත 3 29 S 469 එම 0 2 28 එම AD T 469 එම 00 1 1 17 එම W469 €9 0 3 එම 20 සි ක්යම 11,06. J 482 මුදුවත්ත 1. 0 23 **ංකාක්මදු**ව සුළු බැඳ්ද සිතියම 1,118. 0 486 ඉක්තෑ මලකුඹුර පැහරියන 0 0 14 කුඹුර සිනීයම 1,142. P 504 දෙව්ලගොඩැල්ල නොනොත් මැදිගොඩැල් ල 0 0 14 ඔව්ට උඩුකාව Q 504 රදගේවන්ත 0. 0 22 00 ಲವ್ರ S 504 එම 0 එම ∌⊛ 0 4 සිනිකම 1,144. 9019 කජ්ජුග**ක**ෙදනිග 0 0* 2 **වෙ**රලැලිය කුඹුර 9020 එම ඔව්ට 5* 0 2 20 ම හිට 9021 ()* 00 000 2 කුඹුර සිතියම 1,255. 10150 **බැඳ්දදෙනි**ග **මෙල්**ලා න 0 18 **ල**දනිය සිනිකම 1,352. 10645 අව්වික්කාගන මේන 2 0 27 නාලේ බ, ද්ද **88**00 1,794. V 130 කරවැල්ගොඩහේන 0 1 පාලන් ගම ඉහිත W130 0 00 0 21 එම 0 X 30 Y 130 එම 0 3 12 එම වන්ත දේපාලගොඩවක්ක ඕව්ට එම පොල් 0 1 11 **Z** 130 නරවැල්ගොඩහේන 00 0 1 19 භේත

^{*} මෙම ඉඩම්වල මැනික් තිබේග ගත කල්පතාවක් ඇත්තේග, එම හැරීමේ බලගත් ඇතුව මෙහි මිකිනී වෙ පුසිඩකරනු ලැබේ. තක්ෂේරු මිල අක්කාරයක් රුපිගල් 200යි.

					හු ආ.	_
ලනා.	ඉඩමම් නම.	ගම. සිනියම 1,203.	අන්දම.	q.	< z. ₫.	
9467	# M m . A m m m m m		C	<i>C</i> 1	2 00	
9468	අන්තාසිගලමන්න වැ. දක් ප	පැනටියන සහ ලකක්මදූව	වැ ද්ද	61	3 26	
	බ ාඋල්ල හේ හ	එ ම	එම	0	0 20	
9467A	පැනැව්ගන්කන්දමන්න	එම	එම	0	1 32	
9467в	ବ୍ର	එව	එම	0	3 36	
9467c	ි එම	එම	එම	3	224	
9467 D	එ ව	එ ම `	එම	1	0 23	
$9467\mathbf{E}$	එ ම	එම	එම	0	3 19	
		සිතියම 1,466.	- •	·	0	
12583	ක හ දෙල ඕ විව	ඉ ඵප්පැල්ල සිකම 1,870.	ම් විට්	0	1 26	
4405	ගොරන් රිතොහු ක ් ලේ	෦ හේඉන්ගම	කැලේ	13	0 38	
4406	එම	මහාර ුගොඩ	එම	13	1 35	
4407	එම	පැනවියන සි නි යම් 1,880.	එ ම	42	1 35	
4 4 1 7	all and an important and an and an		ඕ කන්ද	1	2 20	
4417	තින්ගෙන දෙනිය ඕ ින න්ද	පැ ද් සි වී ග	•	_	2 30	
44 18	කළුඹු ක න්ද	ခိ ု့	9 0	0		
M151	එම	එ ම	සුළු බැල්ද	2	0 23	
N 151	කුඵඕකන්ද නොහොත් පොල්				•	
•	ගත ඕකන්ද	එම ්	ඹි කන්ද	0	0 32	
		සිනියම් $1,884\frac{1}{2}$.		0	0 5	
4441	රූත ඉත්වන්න .	පොරම්ඛ ස නංක	මඩුබිම	0	2 7	
		සිනියම 2,646.				
4961	ග කඩ ඉහා ව දෙනි ග	එම	ලදනි ය	0	0 10	
4962	පීල්ලලී ය ද්ද	එම	්ව ම	0	0 9	
1002	-0007-44	සිනි ූම 2,422.				
3879	ං කංලමුල්ල	දී ෙලප	ඉත්හ -	1	3 7	
3013	#micgcc	සිනියම 2,578.		_	•	
Z 255	භන්දියදෙනි ය	වරකෘපිටිග	ලදනිය	0	0 11	
2 200		සිති ූම 3,356.			•	
7808	පොල්පලා කැ ටි ගේ දෙනිග	කිවනවිල ^()	ඉදනිග	0	3 18	
7810	න න්කන්දහේතදෙනිය	එම	කුඹුර	0	3 23	
1010	Biomode and done	සිනිගම 3,246	-30-	1		
5460	ad-order on saved and					
7469	මල්ලගේන ඉතා ගොත් ගොරක) Same and comments	െൻക	38	1 24	
	ගේ නකු න්ද හේ න	වැලන්ගොඩ	බැල්ද සංකීදි	0	3 31	
7471	එ ම	එම	පැඟිරි	_	2 18	
7472	එම		එම	0	Z 10	
		සීතිගම $3,275$.	_	0	A 40	
7531	කිරිල්ලගහලි.ාද්දහේන	<u> ගල්ලල</u>	ෙ දනි ග	0	0 18	
		ස්තීයම 3,921.				
9757	ඉගාඩපිට හේත නො නො ත්			,		
	ලදනියවන් ක	තික් ගොඩ	පැඟිරි -	3	0 8	
9758	ඉහාඩපිවහේන නොනෙ ාක්					
3.00	කෙව්වි නොඩව න්න	එම	එම	1	26	
		සිනියම් 4,803.				
40050	450 a selen	බල පාන	හේන	35	0.35	
13659	ංකා රවුවගේන	<u> చి</u> త్రి	එම	8	2 35	
13664	අන්දරමුල්ල ෙක්න	එම	එම	9	2 87	
13666	œහලපිච්චෙනිය මෙන්න -		00	v	2 01	
		සිනියම් 4,735.	O	7	Λ Λ	
13344	ඉ ඵස් කනන් න මේ න	ඉදනලිවිග	මැඳ්ද		0 0	
13345	එම නොහොත් අගලකැලේ	එම	එ ම	30	$\frac{2}{2}$	
13352	ඉළුක්තනත්හගේන	එම	ඉහ්න	2	3 36	
1000-	•	සිනියම 4,903.				
1403 0	ගොයිරාල ගේ දෙනිය හේන	හේ ඉන් ගම	පැඟිරි	0	1 26	
14036	කැකුනගහමවල ගේන	පරදුව	එම	0	0 44	
14050	യൂത് മാതരം പ്രദേഹ	සිතියම 4,811.				
27 70 4	20 4 /	කරගොඩ	බැල් ද	16	2 27	
N 534	වට්ගේන	නම එම	එම	7	3 3	
O 534	වට දෙනිය මෙන්න	_	එම	$\dot{2}$	3 27	
P 534	වට _ම ඳනිය ක න ත් ය	එම සංසුකුතු 4 999	J 9	2	J 41	
		සිනියම් 4,282.				
11213	පිටවිලගේන නොනොත් ඇල		' aud e	ត1	0 05	
	වුල් ලගේන	දීගලප	ගේන	21	0 25 3 28	
11217	කිරිමැව්මුල්ලහේන	එ ම	එම	11	5 Z8	
13378	කුඬඵඇලගේත තොගොත්	සිනිගම $4{,}740$.				
19910	මතුවැල්දේරුණු මෙසුක ක්සායස් ලියෙද	වරකාපිටිය	එම	4	0 36	
19970	acetGactomaga	එම .	හේත	$1\overline{2}$	1 24	
13379	නුගමන්න		පොල් කෙයා		0 11	
13387	ඇත්ගල කේන	එම සංක ක ද ඉලුල	andia.	;0	0 11	
11307	සොහොන්පොල නොනොත්	සිතීයම 5,222.				:
•	ඛලිමඩුහැන්න	එරමුදුගොඩ	පැඟිරි	1	3 6	
11315	පනුමෝරමුන්ලාන	් එම	කැලේ	97	0.31	
11322	ඇ ට්ඹනන ඉදනිය	එ ම	කුඹුර	0.	0 28	
_ ~~ # #	40 1		€ 1_7			

				•	αu,
AEDO.	ඉඩමේ නම.	ගම.	අන්දම.	4.	٥١. ٥.
	•	සිතියම 5,832.			
4290	ේ රමුල් උගේන හැන්න	කිලිත්තුව සිහිගම 5,704.	රේ න	1	2 7
3778	තිතුරු 3හල ගේන් දෙනික	පොරම්බකු නංක	අදනි ග	0	1 0
3779	එම	එම	එම	ŏ	0 10
3780	එ ම	එම	එම	ő	0 7
3781	ළුව	⊕⑤	එම	ŏ	1 32
3.01	9,	සිති≂€ 5834.	777		
4314	ංක ාCඇCම්ල්ල ඉතල ෙනුත	දිගලප	⊕⊚	0	0 16
1011	amagardage Amegains	සිනිකම 5,698.		•	0 .0
3747	කෑටදෙලඹ් ^ න්ද	ගල් ලල	තිජව	0	0 12
0.1.	mtoadGo ort	සිනියම 5,599.		U	
529	අතුරුවපිටිය හේත	ගන්නැල	පැඟිරි	0	3 12
. 020	අත්රර්දෙයකෙන	සිනි∞ම 5,602.	5,55	v	0 12
3354	දෙලන වාඅස්වැද්දුම	දිනලප	කුඹුර	0	1 2
0007	ခင်ပြ အ ဝာဏသ(၎င်ခ	සිනිකම 5,606.	480	U	
3361	මල් මොරඹ් කන් ද	ලේනම්	හේන	1	3 0
3363	බැඳ්ද ගෙදරව න්න ලදනි න	එම	ලදනිය	õ	2 21
0000	21642 405 5.5 B. A.	සිතිකම 5,608.	3400	U	4 41
3368	ලීකිගලගාවා දෙනිග	දියලප	එම	0	0 23
3372	රීලාග ආදේනි ග	මම - දුක්ලප	එම	ŏ	1 18
3373	ගතරහවුල් • හ්ත ∍ දනිග	එම	එම	ŏ	1 21
.0010	කත් ටක්පිලියෙන් දේනක	සිතියම් 5,622}.	•	U	1 2,1
3413	පි වමුල් ල	ගෙනුම <i>0,022 දු.</i> ලේනම	කුඹුර	0	1 35
O# 10	SoaGG	සිනියම 5 645.		U	T ()()
3477	පි ල්ලගාවා ලදනිය	පොරම්ඛක නංක	ංදනි ග	0	1 8
LOTII	○ 6 0 0 10104 0 00	8 55 € 5 582.	400	U	. ()
3 13	පින්ලිදේද	ලේනම	එම	0	1 1
3315	ම ව තිම නම මෙන	එම	<u>گ</u> ٠	ĭ	2 19
11010	න ි රැඹ්නල ඉගුන	සිනි යම 5,202.	9		2 10
1178	තරු නවුල් හේන දෙනි : කුට් වි . ·	© 7 Ø1€	එලිකරපු ඉඩ 🤋	0	2 7
1110	mara ale amara car mico.	සිතියම 6,096.	Clare & An	V	4 1
5694	පහලකුවකැලේ	ම්දිනම්	ဖၚတ်ထြ	8	0 18
OUVI	Ca Garomia G	සිතියම 6,139.	0400	O	0 10
5870	ද න හලාදෙනි ග	උඩුකාව ලබුකාව	කුඹුර	0	0 24
0010	G	Bonæ⊚ 6,129.	mf ba c	U	0 24
5837	වැදුරුදෙනියහේන	පැනම්ගත	මෑ අද	10	3 11
10001	නැදිරෑ <u>ශද්නා</u> කලෙන	සිකිකළ 6,267.	कार्द्	10	9 11
16478	a manda a fin	ම් :ගම	ෙදනි ක	0	1 2
.0410	ඉ ණාකර ඉදනි ග		ශ්රනය	U	1 2
5663		සිනියම 6,087.	S- #4	3 0	3 34
542	හපුගල්කන්ද සහස්සේක	්ල් ල්ල්	මැඳ්ද	0	1 37
342 3 542	හපුගල්හේන කොරු කමුරුදුල්දරවන්න	එම එම	ප,ඟිරි ළම	2	0 30
	කොරලකුඹුරඅද්දරව <mark>ත්</mark> ය	එම			1 33
H 542	හපුගල්කන්ද කරන දිවුණ් කලක්න	එම එම	එලිකරපු ඉඩම	0	
542	නැ රසකැරිවත් ක හේත		20	U	3 28
5674	m.maiamaia	සි කණම 6,092.	o pul ma	9	0 90
	නාග ස් නොඩැල්ල	<i>ස</i> මුරු ගම එම	ලන්න	3	0 32
5675	එම	එම	එම	0	2 20

තක්සේරු මිල අක්කරයක් රුපියල් 10යේ සිට රුපියල් 200 දක්වා ඉඩමේ හැටියවය.

මෙම ඉඩම් ගැණි වෙ.ඩිදුර කාරණ සර්වේසර්ජ රොල්උන්නාන් සේගෙන්ද, විකිනීමේ ඉතාන්දේසි ගැණ මොහාර උපඵ්ජන්තාලන්නාන්ස්ගෙන්ද දුනගන්ට පුළුවන.

හරුතර උතුමානන්වහන්සේගේ ආසුව ලෙස, එවරාථඩ් ඉම් තර්න්, මහසෙකුතාරිස් වම්හ.

No. 1,410, s. P.

Colonial Secretary's Office, Colombo, July 3, 1903.

N Friday, August 21, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

1	Lot.	Name of Land.	Preliminary plan 1,198.—Gal Applicant—Nil. Name of Claimant.	duwa. Description.	Extent.	Upset Price per Acre. Rs.
Т	538	Galduwebedda	Emmanuel de Silva W remaratna and oth heirs of Adris de S	iers,		
U V	538 538	Galduweaddaradeniya Galduweowita	Wickremaratna do. do.	Jungle and garden Garden Owita	31 1 4 0 1 11 0 1 24	40 20 20

				,	Exte	nt		pset Price er Acre.
L	ot.	Name of Land.	Name of Claimant.	Description.	A. I	₹ . I	₽•	$\mathbf{R}\mathbf{s}$.
W	538	Dummullekumbura	Emmanuel de Silva Wick- remaratna and others, heirs of Adris de Silva					
			Wickremaratna [17]and	t Field	4	ĺ	7	60
X	538	Galduwebedda .	others — Bonu	Jungle	6 2	2 1	6	40
Ÿ	538	Galduwebedda or Gamagewat	taKodituwakkuge Arnolis	·	Λ :	3 1	e	40
_			and others Emmanuel de Silva Wick-	Garden	0 ;) Т	U	4 0
Z	538	Galduwebedda	remaratna and others heirs of A. D. S. Wick	·				40
			remaratna	Jungle		0 3 0	55 5	40 20
A	539	Galduwebedda-addaradeniya	do. K. A. Janis and others	Abandoned field Garden		ŏ 1	-	40
В	539	Summaygaywatta Do.	do.	'do.	_	0 8	-	40
C	539 539	Do.	do.	do.	-	1 3		40
Æ	539	Summaygaywatta-addaraowit	a do.	Owita	-	$ \begin{array}{ccc} 1 & 1 \\ 0 & 1 \end{array} $		40 40
\mathbf{F}	53 9	Galduwebeddeaddarawatta	K. G. Sinno and others	Garden		$0, 1 \\ 0, 2$		40
G	539	Kappugaywatta	Tirimavitana Arlis and oth	do.		1 8		4()
Ħ	539	Do. Galduwebeddeaddarawatta	E. D. S. Wickremaratn					
I	539	(ARICH MEDECCG RECORD A WARREN	and others	do.	-	1 .	0	20
J	539	Galduwebeddeaddaragoipola	.do.	Field	0	0 1 Э	16 5	20 20
ĸ	539	Galduwebeddeaddaraowita	do.	Owita Jungle	0	-	8	20
\mathbf{L}	539	Galduwebeddeaddarawatta	do. a do.	Field	-	ŏ :		20
M	539	Galduwebeddeaddarakumbur Kapugaywattta-addaraowita	T. V. Adris and others	Owita	0	1	9	20
N	539	Pre:	liminary plan 5,139.—Hikka Applicant—Nil.	duwa.				
	10907	Suduwelipota	_	Part of lake filled in				
	10001	Suduwenpow		with earth excavat-	•			
	·			ed from plumbago	0	0	4	20,000
				pits do.		Ŏ:		20,000
	10908	Do.	liminary plan 5,240. —Hikks					
		rre	Applicant—Nil.					
	11405	- Suduwelipota		Part of lake filled in with earth excavat- ed from plumbago		0	• •	20,000
				pits	0	U	16	20,000
		Pre	liminary plan 5,773. Karan	ideniya.	-			
		•	Applicant—Nil.	_	0	1	31	150
٠.	14072	Yakkatuwakelemanana	Kaluwahackuru Enorisa	Patana Field	0		31	150
W	533	Yakkatuweleudumulla	Village—Batapola.	1 lora	_			
		Aı	pplicant—Talpe Hackuru Sa	manaris.		-	24	150
	14073	Yakkatumuneowita		${f Jungle}$	2	3	24	150
	14010	Pre	eliminary plan 1 ₂ 993.—Pinik	ahana.				
		Δ.	onlicant — Magedaragamage	Andris.	. 3	2	9	`10 *
	1994	Wellebendikanda-addaratala	wa Magederagamage Andris	Garuen	. 0	_	·	
		\Pr	diminary plan 4,786.—Karar	ideniya.				
			Applicant—Nil. Halukiri Dines Mendis	Garden	2	2	39	150
	13584	Anganketiyawatta	reliminary plan 6,464.—God					
		P	Applicant—L Punchi A	ppu.				
	45541	Kirindielakanda	Applicant	Jungle 50 years	3	1	22	40
	17341	Ellingienkanda	VillageAlutwela.					
			Applicant - K. B Manor	ris.	0	2	16	20
	17343	Walanduwewa	pplicant—K. Karanalis and	Deniya		_		
	مسور		ppincant—ix. Karanans and	Jungle	0	3	2	40
	17344	Walanduwewa	Preliminary plan 6,429.—Ba	9				
		A.,	pplicant Talpe Hackuru Po	disinno.				***
	17000	Kohilawalagalawalaehela	Arromin Torbo Trioning Co.	Patana and jungle	1	1	11	. 100
	17222	FORTHWAIGSTON AUTOMAN	reliminary plan 5,111.—Pini	ikahana				
			Applicant - W. W. Alahal	coon.			ı n	100
	10818	Wellebendikanda	-	Patana and scrub	3		0	
			a 107 599 14 079 17 999 a	nd 10.818 are supposed	l to	co	ntai	n plumba

Lots 10,907, 10,908, 11,405, 14,072, W 533, 14,073, 17,222, and 10,818 are supposed to contain plumbago. They are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

Everard im Thurn, Colonial Secretary. No. 1,410, s. P.

වීම 1903 ක්වූ ජූලි මස 3 වෙනි දින කොළඹ සෙනසකුතාරිස්උන්නාන්සේගේ කන්නෝරුමේදීස.

දිකුනු දිසාමම් මහජ්ජන්තඋන්නාන්සේ විසින් මෙහි පහස සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුමේ නිගෝගවල පුකාරයට විෂි 1903 ක්වූ අගෝස්තු මස 21 වෙනි දිනවූ සිකුරුද, දවල් 12ට ගාල්ලේ කච්චේරියේද් මෙන්දේසිකර විකු ණන්ට සහ තීන්දුකරදෙන්ට සෙදෙනවා ඇත.

දකුනු දිසාවේ ගාඵ පලානේ වැල්ලබොඩපන්තුවේ පිසිටා නිබෙන බිම්කැබෙලි 34ක්.

	සි තියම 1,198.	ගල්දුව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කා	රගෙක් නැහැ.	ക	හත.	පවන්ගන්න ගුනන.
ඉනා.	ඉඩමේ නම.	අසිතිකම කියන්නා.	අන්දම.		ຜິຜ. ວ _ິ ງ. ອ.	
T 538	ගල්දුවබැද් ද	ආදිරිස් ද සිල්වා විකුමරක්නගේ උරු මක්කාරගේ වන එම්මැනුවෙල් ද				
U 538	and water of a self-	සිල්වා විකුමරත්න සහ ඉවනන් අය එම	කැලේ සහ වත්ත		1 4	40 20
V 538	ගල් දුවඅද්දර ෙදනිය ගල් දුව ඔව්ට	වූම එම	වත්ත 19විට	0	1 11 1 24	20
W538	දුම්මුල්ලකුඹුර යල්දුමෙම ට	එම සහ මෙනත් අය	කුමුර කුමුර	4	1 7	60
X 538	හල් දුව්බැද්ද ගල් දුව්බැද්ද		කැලේ	6	2 16	40
Y 538	ගල්දුවබැද්ද නොහොත් ගම ගේ වන්ත	කොඩිතුවක්කුගේ අර්නෝලිස් සහ වෙනත් අය	වත්ත	0	3 16	40
Z 538	ගල්දුවබැ ද්ද	ආදිරිස් ද සිල්වා ව්යුමරත්නගේ උරු මක්කාරයෝවන එම්මැනුවෙල් ද		Ĭ		-
		සිල්වා විකුමරත්න සහ ඉවනන් අය	කැලේ	0	0 35	40
A 539	ගල් දූවබැද් ද්අ ද්දර ෙදනි ග	එම	අත්ඇරපු කුඹුර	0	0 5	20
B 539	සම්මිශ්චිත්ත	ඉක්. ඒ. ජාතිුස් සහ ඉවන අ ය	වන්ත	0	0 14	40
C 539	එම	එම	එම	1	0 36	40
D 5394	⊕@	එම	එම	U	1 34	40
E 539	සමගේවන්නඅද්දරුම්විට	එ ම	.නිව්ට	0	1 18	40
F 539	ගල් දුවබැද් ද අද්දරවත් න	ෙක්. ජී. සිකෙසෝ සහ වෙන අ ග	වත්හ	1	0 13	40
G 539	කපුමගවන්න	තිරීමාවිතාන ආලිස් සහ මෙන අය	එ ම	1	0 27	40
H 539	එම	. එම	_ එම	1	1 39	40
I 539 J 539	ගල් දුවබැද්ද අද්දර වන්න ගල් දුවබැද්ද අද්දර ගොසි	ඉ. ඕ. ඇස්. විකුමරක්න සහ ඉවන අය	වන්ත	0	1 0	20
TZ 500	මපාල ස්වේද ප්පෙස්දේශපිට	එ ම	කුඹුර	0	0 16	20
K 539	ගල්දුව්බැද්දඅද්දර්ඕව්ට	එම * ම	නුත්ව	Ŏ	0 5	20
L 539	ගල්දුව්බැද්ද්අද්ද්රව්ත්ත	එම එම	කැලේ	0	0 8	20
M 539 N 539	ගල්දුවබැද්දඅද්දරකුඹුර කාලයවැද්දෙඅද්දරකුඹුර	#0 8 8 m88d mm com	කුඹුර	0	0 33	20
N 999	කපුගේව <mark>ත්තඅද්ද</mark> රඹිවිට	ව්. ව්. ආදිරිස් සහ වෙන අය	නි ව්ට	0	1 9	2 0 .
10005	- 2.0	සිනිගම $5,139$. භික්කඩුව.			•	
10907	සුදුවේලි ෙන න		මිනිරන් වලවල්වල පස් වලින්ගොඩ කරපු වැවෙන්)		
10908	එම	<u>-</u>	කැබැල්ල ක් එම	0	0 4 0 27	20,000 20,000
		සිත්යම 5,240. නික්කඩුව.	•			
11405	එම	—	එම	0	0 16	20,000
14072	යක්කටුවකැලල් මානාන		පතන	0	1 31	150
W533	යක්කවුවෙල<u>උ</u>ඩුමුල්ල	කළුවහකුර එනේරිසා	කුඹුර	Ö	0 31	150
14073	කට මෙට ක්ක වුමුන ඕවිට	ල. ඉල්ඵම්කාර යා — තල්ප නකුර ස ම්ඵ		2	3 24	150
11010		-	කැලේ ["]	4	0 44	100
- 1994	සින්ගම 1,993. පි මේල්ලබැඳිකන්දඅද්දරනලාව	නිකහන. ඉල්එම්කාරයා—මාගෙදරග මාගෙදරගමගේ අන්දිරිස්	මගේ අන්දිරිස්. වත්ත	3	2 9	10
13584	අංගනකැවසවන්ත	කරන්දෙනිය. මේ ඉඩමට ඉල්ඵම්කාර හඵකිරි දිනෙස් මෙන්දිස්	වත්ත	2	2 39	150
17341	සිනියම 6.46 කිරින්දඇලකන්ද	4. ඉගාඩගම. ඉල්ඵම්කාරයා—ඇල්. —	පුංචිඅප්පු. කැමල් (අවුරුදු 50යි)	3	1 22	40
17343	අ ථ ත්ර වලන්දුමේවැව	වෙල . ඉල්ඵම්කාරයා—කේ. නි. මනෙත —			2 16	20
		Saddle and managet are all a				
17344	එම ඉල ් වම	ඛාරසා—ඉක්. කරඉනලිස් සහ ඉවන අ —	මෙසක්. කැලේ	0	3 2	40
17222	සිනිගම 6,429. බ කොහිලවලගලවලඉහල	වපොල. ඉල්ඵම්කාරයා—නල්පහකුර —		1	1 11	100
10818	සිනියම 5,111. පිනි වැල්ලබෙඳිකන්ද	ක හන. ඉල්ඵ ම්කාර ගා—ඩබ්ලිම්. ඩබ්(—	^{ලිව්.} අල හාකොන්. පුතන සහ කැලේ	3	0 0	0 10

නොම්මර 10907, 10908, 11405, 14072, W 533, 14073, 17222 සහ 10818 කැබෙලිවල මිනිරන් තිබෙනවාස කිසා කල්පනාකර තිබේ. මේවා විකුනන්නේ මිනිරන් හාරාගන්ට බලේ ඇතුවයි.

මෙම ඉඩම් කැබෙලිවලට අයිනිවාසිකම් කියා සිටින යම් අයෙක් ඇත්තම් ඔහු විසින් මෙම විකිනීමේ දිනේදි ඊට අයිනිවාපිකම් කියා තිබෙන ඔප්පු අනාදිය දකුණු පලාතේ මහඒජන්තඋන්නාන්සේට පෙන්වා සිරින්ට ඕනැය.

ඉමම ඉඩම් ගැණ වැබිදුර කාරණ සර්වේසර්ජනරාල්උන්නෘන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණ දකුණු පලාතේ මහඒජන්හලන්නාන්සේගෙන්ද දනගන්ට පුළුවන.

ගරුතර උතුමෘතන්වහන්සේගේ ආඤුවලෙස,

එව**රා**ර්ඞ් ඉම් තර්න්, මහසෙනුතාරිස් වම්හ No. 1,411, s. p.

Colonial Secretary's Office, Colombo, July 1, 1903.

O^N Monday, August 17, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-nine allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 1,512.

		LIGHMAN			$\mathbf{E}_{\mathbf{X}}$	tent.
L	ot.	Name of Land.	Village.	Description.	A.	R. P.
M	22	Malanagewatta	Karagoda Uyangoda	Garden	1	1 2
N	22	Naggodegewatta	do.	do.		1 8
0	22	Malanagewatta	do.	Old citronella		3 1
P	22	Do.	do.	do.	-	0 24
$_{\mathbf{R}}^{\mathbf{Q}}$	$\frac{22}{22}$	Do.	do.	Garden		0 32
\mathbf{T}	22	Do. Pulubulat comette	do.	do. Citronella		0 14 3 34
Ū	22	Palubulatgewatta Do.	do. do.	Garden		5 54 1 14
$\ddot{\mathbf{z}}$	22	Gamachigewatta	do.	do.		3 5
Ā	23	Do.	do.	do.		0 9
$\bar{\mathbf{B}}$	23	Malawigegedarawattemungkanatta	do.	do.		3 28
A	24	Nadugewatta	do.	Old citronella		1 8
В	24	Do.	do.	Garden	1	0 0
C	24	Nadugewattekoratuwa	do.	do.	0	0 24
E	24	Ehelagewattepalukoratuwa	do.	do.	0	2 37
F	24	Radagewatta	do.	do.	1	2 8
G	24	Ehelagewatte-ehelakoratuwa	do.	do.	1	2 36
\mathbf{H}		Ehelagewattepitakoratuwa	do.	do.	0	2 27
Ī	24	Kottamullewatta	do.	do.	0	2 7
J	24	Andiya-adderakumbura	do.	Paddy field	0	3 19
K	24	Udairakondakumbura	do.	do.	0	3 20
F	24	Moragahakumbura	do.	do.	0	0 16
N	24	Udairakondawatta	do.	Garden	0	1 30
0	24	Aluakumbura	do.	Paddy	2	2 28
P	24	Egodawatta alias Nadongahawatta	do.	Arecanut Garden	0 1	1 29 1 37
$_{\mathbf{R}}^{\mathbf{Q}}$	24 24	Nelliyawatta Luligahakoratuwa	do. do.	do.	1	0 14
\mathbf{T}	24	Dole-egodawatta	Atureliya	do.	2	1 18
Ū	24	Bangwilgodawatta	Karagoda Uyangoda	do.	õ	3 2
v	24	Dolemegodawatta	do.	do.	o.	3 7
w	24	Do.	do.	Citronella	ŏ	3 36
X	$\overline{24}$	Kahagalegeihalawatta	do.	Garden	1	1 36
Ÿ	24	· Do.	do.	do.	0	2 9
\mathbf{z}	24	Kahagalageihalawatta	do.	Citronella	0	0 34
Y	23	Godegedarawatta	do.	Old citronella	1	0 33
	250	Bangwilagodahena alias Upasakehena	do.	Jungle	13	3 16
	251	Do.	do.	do.	13	0 0
	252	Kajugasdeniyahena alias Berawagoda-	1			
		mullehena	do.	do.	44	2 19
	254	Bangwilagodaliyadda	do.	Paddy field	0	3 27 2 21
	255	Kohilaliadda	do.	do. Garden	0	1 5
	256	Gamachchigegedarawatta	do. do.	Deniya	0	0 11
	258	Berawagodamulleowita Do.	do.	do.	ő	0 34
	259 260	Do.	do.	do.	ŏ	0 14
	263	Kotamullewatta	do.	Citronella	ĭ	1 12
	264	Udairakondawatta	do.	do.	1	1 11
	267	Waragahawatta	do.	do.	0	0 31
	268	Kandakodiyahena	do.	do.	0	0 10
	269	Egodawatta alias Nadongahakoratuwa	do.	do.	0	1 31
	270	Amahena	do.	do.	0	1 13
	271	Dole-egodawatta	do.	Garden	0	2 11
	272	Lintotamullekumbureowita	do.	Citronella	0	0 4
	273	Bangwelgodahena alias Kapuhena	do.	Jungle	11	0 24
		. Prelimir	nary plan 1,605.	14.		
0	60	Batgamagewatta	Atureliya	Old citronella	2	0 38
Q R	60	Vilawatta	do.	do.	ō	3 25
S	60	Waduawatta	do.	do.	0	2 26
T		Udumullawatta	do.	do.	1	0 37
Ū		Do.	do.	Jungle	0	0 30
	1425	Herapanwilakumbureadderaowita	do.	Owita .	0	0 12

Upset price,—From Rs. 10 to Rs. 300 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 1,411, S. P.

වම් 1903 ක්වූ ජූලි මහ 1 වෙන් අත කොල්ම මහමසනුතාරිස්උන්නාන්සේගේ කන්ගෝරූවේදීය.

තුනු දිසාවේ මාතර පලාතේ උපඒජන්හඋන්තාන්ගේ විසින් මෙනි පතන සඳහන්වෙන ආණ්ඩව සන්නක ඉඩම් ආණ්ඩුවේ නිගෝගවල පුසාරයට වම් 1903 ක්වූ අගෝස්තු මස 17 වෙනි එනවූ සදුද දවල් 1ව මාතර යව්වේරියේදී වෙන්දේසිකර විකුණින්ට යෙදෙනවා ඇත.

දකුනු දිසාවේ මාතර පලාතේ ගතුමබාඩපත්තු කොච්ඨාසයේ පිහිවානිමෙන බිම්කැමේලි 59.

ć vi	මති දකාලෙ ලාතුර පඩාලක <i>නතු</i> ලෙ	සිනියම 1,512.	නටාපාණන නමකැලන		മാമാ.
ෙනා .	ඉඩමේ නම.	ගම.	අන්දම.		dz. 0.
M 22	මලාන ගේවන්න	කරගොඩ උයන්ගොඩ	වත්ත	1	1 2
N 22	නා ගොඩ ගේ වත්ත	එම	එම	2	1 8
0 22	මලාන ගේවන්න	එම	පරණ පැතිර	0	3 1
P 22	එම	69	එ⊚	0	0 24
Q 22	එම	29	වත්ත	0	0 32
R 22	එම් මිරි ම ම ම ම	එම එම	<u>එ</u> ම	0	0 14 3 34
T 22	පාළුබුලත් ෙ ග්වන්න එම	එම එම	පැඟිරි වණක	$0 \\ 1$	3 34
$egin{array}{c} \mathbf{U} \ 22 \ \mathbf{Z} \ 22 \end{array}$	ග§ ච්චීගේ වන්ත	එම	ච ත් න එම	0	3 5
A 23	එම්	එම	එ ම	1	0 9
B 23	මලව් ඉග්ගෙදරව න්න මුංක භන් ර		9 9	ō	3 28
A 24	නදු ෙන්වන්න	එම	පරණ ප භිරී	0	1 8
B 24	එම	එම	වත්ත	1	0 0
O 24	එම කොරටුව	එම	එම	0	0 24
E 24	ඉහලගේවන්න පාළුකොරවුව	එම	එම	0	2 37
F 24	රද ඉත්වන්ත	එම	@	1	2 8
G 24	ඉහලගේවන්ත ඉහලකොරවුව	එම	.	1	2 36
H 24	ඉහලගේවන්ත පිටිකෙනාරවුව	එම	∌ ⊚	0	2 27
I 24	ංකා්ච්ච්චල්ලවන්න	99	ල ම	0	2 7
J 24 K 24	ආභි සංඅද්දරකුමුර අභියර්ග කරනු	එම එම	ଘ୍ୟ ଷ୍ଟିପ୍	0	$\frac{3}{3} \frac{19}{20}$
L 24	මොරගණ ක්ෂූර උඩ ඉරමණා න්දකුඹුර	එම	එම එම	ŏ	0 16
N 24	උඩඉර ං කාන්දවන්න	එම	වන්තු	ŏ	1 30
0 24	අඵ වංකුමුර	එම	කුඹුර	2	2 28
P 24	එගොඩවන්න නො හොන් නැදුන්	33	ക് ളര	_	
	ගහවන්ත	එම	පුව න්	0	1 29
Q 24	ඉනල්ලියවන් හ	එම	වන් හ	1	1 37
R 24	ඉච් ලිගහ මක දෙවුව	එම	. එම	1	0 14
T 24	දෙලඵගොඩව න් න	අ තු රැලි ය	එම	2	1 18
U24	බාංවැල්ගොඩව <i>ත් හ</i>	කරගොඩ උයන්ගොඩ	එම ·	0	3 2
V 24	අෙලමේ ඉගාඩවන්න	එම	එම	0	3 7
W24	එ ම ූ	එම	පැතිරි	. 0	3 36
X 24	කහගල ගේ ඉහලවන්න	. එම	වන්ත	1	1 36
Y 24	එම	ల్లి	ტ ම	0	2 9
Z 24 Y 23	ජීම කොඩම කරවලේ ක	එ ම ♠ ක	පැතිරි	0	0 34 0 33
250	ඉතාඞමගදරවන්න බාංවිලගොඩහේන නොනොක්	එම	පරණැ පැඟිරි	1	0 00
200	උපාසකහේත	එම	බැ ල්ද	13	3 16
251	එම	එම	⊕ @	13	0 0
252	කජ්ජු හස්දෙනියෙහේන නො				
	නො ක් බේරවානොඩ මුල්ල				
	ෙ න්න	එම	එම	44	2 19
254	බ ාංචිලගොඩලි ග ද්ද	එම	කුමුර	0	3 27
255	ං කාතිලලි ග ද්ද	එම	ී එම	0	2 21
256	ගමච්චිගේ ගෙදරවන් න	එම	වත්ත	0	1 5
$\begin{array}{c} 258 \\ 259 \end{array}$	බෙරවාගොඩමුල් ල ඕ විව	එ ම ·	•දනිග	0	0 11
259 260	එම එම	එ ම	එම	0	0 34
263		එම	එම	0	0 14
264	කොට්මුල්ලවන්න උඩඉරකොන්දවන්න	එම	ප, තිරි	$\frac{1}{1}$	1 12 1 11
267	වරාගතවන්න -	එම එම	එම එම	0	0 31
268	ඉකා න්දඉකාඕයහේත	එම එම	එම	ő	0 10
269	එගොඩවත්ත නොකෝ	5 9	09	U	0 10
	නැදුන්ගහමකාරවුව	එම	එම	0	1 31
270	අවුගේන	එම	එම	ŏ	1 13
271	ඉදලුළුගෙ ඔව න් න	එම	වත්ත	Ŏ	2 11
272	ලින් තොටමුල්ලකුඹුරඹ්විව	එම	පැතිරි	0	0 4
27 3	බාංවැල්ගොඩහේන නොහොත්				
	කපුමත් න	එම	බැල්ද	11	0 24
0.00	0449	සිනියම 1,605.			
Q 60 R 60	බජ්ජමගේවත්ත ම් දවස්ස	අතුරැලික	පරණ පැගිරි	2	0 38
S 60	ම්ලවන්න වඩුවාවන්න	එම	@	0	3 25
T 60	ි විම්මිල් රිවකුත	එම	. 9 0	,0	2 26
_ 00	Casc Comm.	එම	එම	1	0 37

න ා.	ඉඩමේ නම.	ගම.	අන්දම,	මකත. අ. රු. ප.
U 60	උඩුමුල් ලවත් හ	ල ම	බැඳ්ද	$\begin{smallmatrix}0&0&30\\0&0&12\end{smallmatrix}$
1425	හැරපන් පලකුඹු රඅද්දර ඕව්ට	අතු රාලිය	ඕවිට	

තක්මස්රු මිල අක්කරයක් රුපිගල් 10මෙය් සිට රුපිගල් 300ක් දක්වා ඉඩමේ හැටිගටිය.

මෙම ඉඩම් ගැණි වැඩිදුර කාරණි සර්වේසර්ජනරාල්උන්නාන්සේගෙන්ද, මිකිනීමේ කොන්දේසි ගැණිමාතර උපඒජන්හඋන්නාන්සේගෙන්ද දනගන්ව පුළුවන.

තරුතර උතුමා තන්වහන්සේගේ ආසුව ලෙස, එවරාර්ඩ් ඉම් තර්න්, මහසෙකුතාරිස් වම්න.

No. 1,412, S. P.

Colonial Secretary's Office, Colombo, July 7, 1903.

O^N Friday, August 28, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Talpe and Wellaboda divisions of the Galle District of the Southern Province.

Preliminary plan 6,536.—Tellembure, Talpe pattu.

	Cla	imants—Gamage Bastian and	others.	T74	Upset Price
Lot.	Name of Land.	Name of Applicant.	Description.	Exter A. R.	
17640	Lindagawaleadda-addara-		*		•
	kanatta	Gamage Bastian	Cleared land	0 0	38 10
O 555		ary plan 6,409.—Tellembure, ' gamuwegamage Wattu <i>alias</i> K: H. Wattu <i>alias</i> Kaluappu		0 1	36 10
		inary plan 6,495.—Kottowa, To Claimant—Nil.	alpe pattu.	• '	
17428	Batalagewatta	G. Nonahami	Chena	0 2 3	
17429	Do.	do.	Deniya	0 1	5 10
		nary plan 6,496.—Kottowa, T Claimant—Nil	• •		
17430	Maragahamulakanatte	Y. Suaris	Chena Omita	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	
17431	Kalugahadeniya	K. Sadris	Owita	0 1 5	24 10
17432	Kalugahadeniya	—Happawanamedakara Terun K. Sadris	nanse s neirs. Field	0 0	6 10-
11402		ary plan 6,547.—Udubettawa, Claimant—Nil.		0	10
17661		7a Hinatigalakanattege Appu		2 2 3	
17662	Meemanagodella-addaraden	•	Deniya	0 1 5	23 10
	Prelim	inary plan 6,436.—Migoda, Ta Claimant—Nil.	- ·		
17255	Uswattagoda	K. Aberan	Chena	8 2 3 2	22 100
	Prelim	inary plan 2,224.—Howpe, Ta	lpe pattu.		
3120	Munkanattegoda .	Claimant—Nil. Don Bastian Edirisinghe	Jungle	5 0 9	24 10
	_	nináry plan 3,276.—Mipe, Talj Claimant—Nil.	-		
7533	Wilamagawattagodabedde	Walpitagamage Appuha and five others of Mipe	mi Jungle	6 1	0 20
	Prelimin	nary plan 6,482.—Nabadawa, T Claimant—Nil.	alpe pattu.		
17390	Pelangahaliyaddakanatta	G. Babappu	Jungle (chena)	1 1 8	2 10
•	Prelimi	nary plan 6,533.—Paragoda, Ta Claimant—Nil.	alpe pattu.		
17636	Kotigalagawadeniya	-	Deniya	0 1	5 20
	Prelimi	nary plan 6,531.—Paragoda, Ta Claimant—Nil.	alpe pattu.		
17632	Kiridandupegoda		$\mathbf{Jungle}_{\mathbf{q}}$	2 0	
17633 17634	Do. Walarambedeniya	-	do. Deniya	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	
11004	Prelimi	nary plan 6,532.—Kombala, Ta	lpe pattu.		JU 20
17635	Kekunatuduwa	aimant—Hewaritanage Urudih T. Upathihami	Jungle	0 3 2	9 10-
11000		nary plan 6,530.—Kombala, Ta			20
	·	Claimant—Nil.	ape paula.		
17629	Hootawattakele	W. Don Salman de Silva	Chena		4 10
17631	Ba-anwelakuladeniya	do.	Deniya	3 2	0 20
17900		nary plan 6,486.—Kodagoda, Ta Claimant—Nil.			
17396	Kodagodakanda Claimani	A. R. Ephraiums s—Kerewelemullege Danoris a	Jungle and others	6 0 1	4 100
Z 556	Ehalapussalamulladeniya		Paddy field	1 1	6 32

Lot.	Name of Land.	Name of Applicant.	Description.	E:		nt.	Upset Price per Acre. Rs.
,		ary plan 5,152.—Galduwa, W Claimant—Nil.	ellaboda pattu.				•
10965	Galduwebedda	_	High jungle	7	2	31	40
	Prelimina	ary plan 1,006 Pereliya, W	ellaboda pattu.				
		nt—Andramarakkala Andris					
P 420	Beligahawatta	-	Garden	0	0	8	300
	2 or Baran II area	Claimant-Gallege Kiro and	others.			_	
Q 420	Ganimewatta	_	Garden	0	0	39	300
		Sinigama.					
	Cl	aimant—Gallege Endiris and	l others.				
T 420	Okadiewatta	_	Garden	0	2	12	100
	Clair	nant—Ilandaridewa Endris a	and others.				
W 420	Midigahagodaowita	_	Owita	1	1	7	30
X 420	Telekeragahaowita	-	do.	0 '	0	25	30
	•	nant—Ilandaridewa Omaris a	and others.				
Y 420	Mahagahao wita		Owita	0	1	25	30
	C	laimant-M. Nonohami and					•
Z 420	Kohowaltotaowita	- .	Owita	0	1	6	30
	Clain	ant—Ilandaridewa Udaris a	nd others.				
A 421	Metikattiyagodellaowita	_	Owita	0	2	10	30
		Claimant-M. Nonnoham	i				
B 421	Galagawaowita	Claimante12. From Control	Owita	0	0	18	30
- 141	0	imants—Aganpodi Endris ar		•	•		•
C 421	Beligahawatta-addaraowita	mants—Aganpour Enurs ar	Owita	0	1	0	30
D 421	Vellabodapelawatta	_	do.			14	30
141	v chaodapcia wasa	Demalies		•	•		00
	Claim	Pereliya. ant—Ambalangodage Elias a	and others				
E 421	Okadewatta	ant—Ambaiangouage Dias a	Garden	0	0	30	30
441	Okadewatta	Sinigama,	Gardon	v	٧	00	00
		Claimant-L. Oralias and ot	hers.				
7806	Sinigamanadure		Owita	5	2	6	30
7808	Do.	_	Swampy owita				
	*1028		and jungle	4			30
7809	Do.	—	do.	2	3	0	30

Lots 17,255, 17,632, 17,633, and 17,396 are supposed to contain plumbago. They are advertised with plumbago mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,

Colonial Secretary.

No. 1,412, S. P.

වම් 1903 ක්වූ ජූලි මස 7 වෙනි දින කොලම මහසෙකුහාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

උකුනු දිසාවේ මහජජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වර් 1903 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිනවූ සිකුරාද දවල් 12ව ශාල්ලේ කඩ්වේරි යේදී වෙන්දේසිකර විකුණන්ට සහ නීන්දුකර දෙන්ට ගෙදෙනවා ඇත.

දකුනු දිසාවේ හාඵ පලාහේ කල්ලේ සහ වැල්ලබඩපත්තුවෙ පිහිටා තිබෙන ඕමිකැබෙලි 38ක්. සිතියම 6,536. හෙල්ලම්බුරේ, කල්ලේපත්තුව. ඉල්ළුම්කාරයා—ගමගේ බස්තියන්.

						000	nono
				6	(D)	30. 60	ණක.
ඉන ා.	ඉඩමේ නම.	අයිනිකම කියන්නා.	අන්දම.	œ.	O	. 0.	di.
17640	ලිඳගාවලිය ද්දඅද්දර						
	කෙනන්න	ගමගේ ඩස්තියන් සහ වෙන අය	එලිකරපු ඉඩම	0		38	10
සිති	ාම $6,409$. නෙල්ලම්බු $oldsymbol{e}$	ර්, හල්පේපන්තුව. ඉල්එම්කාරගා—එ	ව. විත්තු නොගෙ	ාත්	000	ಶೀರೆದ	
Q 555	කිනගනවත්ත	හන්ගමුවගමගේ වත්තු නොනො				,	
		ත් කළුඅප්පු සහ ලවන අග	වත්ත	0		36	10
	සිනියම 6,495. කො	ාව්වව, නල්පේපහිතුව. ඉල්එම්කාරයා	—පී. කොන්නෝ ර	නාමි			
17428	බනලගේ වන්න	_	ලග් න	0	2	30	10
17429	එ ම	-	දෙනිය	0	1	5	10
	සිනියම 6,496.	කොච් වව, හල්පේපන්තුව. ඉල්එම්කාල	රකාවයි. සුවාරිය	ŧ.			
17430	මෘරගහමුලකන්න්න	——————————————————————————————————————	ං ග්න	1	0	14	10
	•	ඉල්එම්කාරග:—ඉක්. සාදිරිස්,					
17431	කළුගහ දෙනිය	_	ඔ විට	0	1	24	10
17432	එ ම	කපවන මෙදංකාර කෙරුන්නාන්					
		සේගේ උරුමක්කාරයෝ	කුඹුර	0	0	6	10
		The state of the s	•				

			100	මය			්ගන්න ණින.
⊕නා.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	œ.	٥'n	. o.	dį.
	සිනියම 6.547. උඩුබැච්චාව.	, කල්ලේපත්තුව, ඉල්ඵම්කාරය	ා-නිනවිගලකනන් ප	0 G G	œط	g.	
17661	ම්මක ඉහාඩැල් ලඅද්දර						
	දූව		කැලේ	2	2	35	10
17662	ම්මන ගොඩැල් ල දේදර			^	4	00	10
	ෙ දනිග		දෙනිය	_ 0	1	23	10
		නො ඩ, ත ල් ජෙපත්තුව. ඉ ල්එ ම්	කාරය:—ඉක්. අවරජ	J. ,	9	99	100
17255	උස්වන් තුලෙන ඔ		සේන	0		22	100
0100	සිනියම 2,224. නම්ජේ,	තල්ලේපත්තුව. ඉල්ළුම්කාරයා	ලදන් වසිතියන් ප	ද ංසං 5	Øъ. ∩	24	10
3120	මුන්කනෙක්කාලගාඩ	— — — — — — — — — — — — — — — — — — —	් කැලේ	. 0	U	4	10
	65	තියම 3,276. මී වේ, ගල්පේපව	හිටුව. සි සාහ කඩ 5 ලදලනාණ	đ			
7500		ජ පදිංචි වල්පිවගම <mark>ගේ අප්පු</mark> කා	ഇയെ ന െ ഉപ്പോട്	n •			
7533	ම්ලම්ගවත්ත ගොඩ		කැලේ	6	1	0	20
	ි බැඳ් ද සිනියම 6,482. න	 බදව, කල් ෙප්පක්තුව. ඉල්ඵම්	කාරයජී බඩාඅප්ද		-	·	
17390	ම සුන් සුනු පියේ අනුතු	නද්ව, සැලිප්ට්ටහිතුව. ඉලිට්ම		,•			
11990	පිලන්ගහලියද්දකන ත්ත		කැලල් (හේත)	1	1	32	10
	88 8 6 533 BORD	තල්පේපත්තුව, මෙම ඉඩම්ව	ලට ලේඑම්කාරගෙන	2010		_	
17636	කොට්ගලගාව දෙනිය කොට්ගලගාව දෙනිය		දෙනිග	0	ì	5	20
11000	Bandan Gaine dans	ාම 6,531. පරගෞඩ, කල්පේද					
17632	කිරිදන්දු ෙප ගොඩ		කැලේ	2	0	0	50
17633	ළුම <u>මෙම</u>		එම	3		12	50
17634	වල් අරම ඉඩ දෙනිය	_	ලදනි ය	0	2	20	20
TIOOT	8888 6.532. @m	i@ල, තල්පේපත්තුව. ඉල්එම්	ක ාරයා—්ටී. උපනිතා	₭.			
17635	කැනවදුව	හේවාචිතා නගේ උරුද්ගාමි	කැලේ	0,	3	29	10
11000	මුතියම් 6.530. ඉක ්මල, කල්	ලේපත්තුව. ඉල් වම්කාර ගා—	ඛණිලිව්. ඉදුන් සල්ම්	d e a	9	e .	
17626	නුවව න් යකැලේ	_ 30	ම හිත	1	4	4	10
17631	බාන් අවල කල ලෙනිය		දෙනිග	3	2	0	20
1,001	සිනියම 6.486: කෝද	ගොඩ, කල්ෂප්පත්තුව. ඉල්ළු	ම්කාරකා—ජී. ආර්. ඊ	ලෙසුම	લં.		
17396	ංකාය ඉගාඩකුන්ද		කැමල්	6	0	14	100
1.000	@6	මම ඉඛම්වලිට ඉල්එම්කාරයෙක්	නැතැ.				
Z 556	ඉහලපස්සලමුල්ලදෙනිය	ංකර වෙල් මුල්ලගේ දනෝරිස්	සහ		_	•	
2000		මව න අය	ක් ඹිට	1	1	6	32
	සිනි	කම 5,152 කල්දුව, වැල්ලබඩ	ප න් තුව.	_	_	04	40
10965	ගල් දම්බෑ ස්ද	—	උස්කැ ලේ	7	2	31	4()
	සිනිය	ම 1,006. පෑරලිය, වැ ල්ල ම්	බපන් තුව.				•
P 420	මේලිග හව <i>ක්</i> ත	අන්දරමරක්කල අන්දිරිස් ස&		0.	^	.0	900
		වෙන අග	වන්න	0	0		300
· Q 420	ගනිමේවන්ත	ගාල්ලගේ කිරෝ සහ වෙන අ	දග එම	0	U	39	300
		සීනිගම.		۸	o	12	100
T 420	ඔ කුහිවක්ත	කාල් ලමග් එන්දිරිස් සහ වෙන	ා අග වන්න	0	Z	12	100
W420	ම්දිගක⊕ගාඩඹ්ව්ව	ඉලන්දරිදෙව එක්දිරිස් සහ 🥯	වන	1	1	.7	30
		de co	ඕ ව්ව	0		25	30
X 420	ෙතලිකරග ්ගම්වීට	⊘ ⊚•	@ @	ŏ	1	25	30
Y 420	මහගහම්වීට	ඉලුන්ද,රිදේව උදිාරිස් පහ මේ)න අග එම	0	1	6	30
Z 420	ංක ාමහාවල් කොටඹිවිට	ඇම්. නේනා ක්ෂන්නාම් සහ වෙ	න අය එම	U	1	U	00
A 421				0	2	10	30
	ඕ විව	ඉලක්දරිදේව උදරිස් සහ වෙ	හා අය එම එම	0		18	30
B 421	ගලගා වාඕව්ට	ඇම් නොන්නෝහාම්	98	U	0		00
C 421			න අය එම	0	1	0	30
	ම්වීව බවට	අතන්පොඩි එන්දිරීස් සහ වේ අව	/න අග වම එම	ŏ		14	30
D 421	මැල්ල ංඛාඩපැලව න්න	එම සැක්ක		v	_		,
** ***	Å 00-4	ප,රාලිය.	@P.80				
E 421	ඕකඩව <i>ත්</i> හ	අඹලක්මගාඩමග් එලියේ සහ	වන්ත	0	0	30	30
		අග : සීනිගම•		·	~		
anio a			ඹ්විව	5	2	6	30
7806		අැල්. ඔරාලියස් සහ වෙන අග	(මවල සහ	-			
7808	එ ම		කැලේ)	4	0	23	30
7900	එ ම		එම	2	3	0	30
7809	, 5			_			

නොමමර 17,255, 17,632, 17,633 සහ 17,396 කැමබලිවල මිනිරන් නිමෙනවාගකියා කල්පතාකර නිමේ. මෙම්වා පකුතන්ගේ මිනිරන් හාරාගන්ට වලේ ඇතුවයි.

ඉවම ඉඩම් කැමබලිවලව අසිනිවාසිය ම් කියා හිරින යම් අගෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනේදී ඊට අසිනිවාසිකම් කියා නිඉඛන ඔප්පු යනාදිග දකුනු පලානේ මහඒජන්ගඋන්නාන්ගස්ට පෙන්වා සිරින්ට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර් කාරණ සර්වේයර්ජනරාල්ලන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණි ව,හිදුර කාරණ දකුණු පලාතේ මහඒජන්තලනතාන්සේගෙන්ද දුනගන්නට පුළුවන.

ගරුතර උතුමානන්වහන්සේගේ ආඥුවලෙස, එවරාර්ති ඉම් කර්න්, මනණසුනාරිස් වම්න. No. 1,413, s. P.

Colombo, July 8, 1903.

O^N Saturday, August 29, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Hambantota District will put up to auction, at his office in the Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-five allotment of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 5,281.—Walaganeliya. Claimants—D. C. Abeyasinhe and others.

	Claimant	s – D. C. Abeyasınne and	a otners.						
								raised Value	8
					Ex	ten	t.	per Acre.	
Lot.	Name of Land	Name of Applicant.	Description.		Λ.	R.	P.	Rs.	
M 582	Guruwalayaya or Nugagahayaya	Crown	Chena		7	3	6	20	
		Claimant - Crown.							
M 5821	Diganabasnairayaya or Guru-								
	walayaya	Crown	Chena	1	1	0 2	23	20	
M 5821	Do.	do.	Reservation	()	2 3	10		
M 5823	Do.	do.	- Garden	()	3 8	2	50	
11536	Nugagahayaya	do.	Old garden		2	0 1	0	10	
11537	Nugagahayaya or Gilmehena	do.	Chena		2	1	1	10	
11538	Do.	do.	Old garden		2	1 2	19	15	
11539	Do	do.	do.	()	1 1	0	15	
11540	$\mathbf{D_0}$.	do.	do.)	0 2	29	10	
11541	Do.	do.	do.)	0 2	29	10	
11542	~Ketangahakoratuwa	Don Dias Appu	do.		1	3 2	24	20	
11544	Do.	do.	do.			1	7	20	
	Prelin	ninary plan 5,835.—Atub Claimant—Crown.	oda.						•
14315	Rukattanagahakoratuwa	Madduma Appu	Garden	. •	2	1 1	9	20	
14316	Dangahakoratuwa	Dines	do.			3 2		10	
14317	Dewarawehena	Juanis	do.	9		0 1		10	
14318	Rukattanahena or Welipote-								
	hena	Davithami	do.	1	0	2 2	26	10	
	Preliminary plan	n 6,439. Mandaduwa an	d Bedigama.						
		Claimant—Crown.							
17268	Masmorugahahena	Abdul Latif	Garden	9	2	3 3	3	30	
17269	Do.		Reservation	()	0 2	8	_	
17270	Godawanehena	Dineshami	Chena		3	1 2	7	15	
17271	Komehena	A.ppu	do.			2 3	4	15	
17272	Do.	do.	Garden	()	2	6	20	
17273	Do.		Reservation	()	0 3	0		
17274	Do.	·	do.	()	1 1	3	_	
17275	Do.	Don Dionis	Waste land		2	1	2	15	
17276	Do.	Heeu Appu	do.	()	3 8	32	15	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 1,413, s. P.

වම් 1903 ක්වූ ජූලි මස 8 වෙනි දින කොළඹ මහසෙකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදිය.

ළකුනු දිසාමේ භම්බන්ගතාට පලාතේ උපඒජන්තඋන්නාන්සේ විසින් මෙසි පතන සදහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුමේ නිසෝගවල පුකාරයට විෂී 1903 ක්වූ අශෝස්තු මස විසිනම වෙනි දිනවූ සෙනසුරැද දවල් 12ට තංගල්ලේ තානායමේදී ඉවන්දේස්කර විකුණන්ට සෙදෙනවා ඇත.

දකුනු දිසාමේ හම්බන්තොට පලානේ බස්නාඉර ගිරිවාපත්තුමේ කොච්ඨාසයේ පිහිටා නිබෙන බිම්කැබේලි 25ක්.

	සිතියම 5,281.	වල්ගන්එලිය.	අසිතිකම කියන්නා—	අබගසිංහ සහ නවත් අය	©	ලික ද		න්ගන්න ගනන.
ඉතා.	ඉඩමේ නම.		ඉල්ඵම්කාරයා.	අන්දම.			ීප.	σį.
M 582	ගුරුවලයාග ඉනාඉහාත් ගුතුයාග	ඉග	ාවැර්නමේන්තුව	ල හ් න	7	3	6	20
		අයිතිකම කිය	හන්නා—ගොවැ <i>ර්න</i> මේ	න්තුව.				
$M.582\frac{1}{4}$	දිගනබස්නාඉරසාය ඉනා	මහාත් .						
•	් නුරුවලසාය	ඉග	ාවැර්න ඉම්න්තුව	ඉස්න	11	0	23	20
$M582\frac{1}{9}$	එ ම්		- එම	ඉතිරිකරපු ඉඩම	0		30	_
$M582\frac{3}{4}$	එ ම		එ ම	විත්ත	Ŏ	3	32	50
11536	නුගගහයාය		එම	පරණ වන්ත	2	-	10	10
11537	එම නොඉහාත් හිල්මේම	ාස්න	එම	ශ්ස්ත	2	1	1	10
11538	చిక		එම	පරණ වන්න	2	1	29	15
11539	එ ම		එම	එම	ō	ī	10	15
11540	එ ම .		එම	එ ම .	Ŏ	ō	$\hat{29}$	10
11541	· එම		එම	එම	Õ	ŏ	29	10
11542	කැටන් ගහ කොර වුව	· ୭ ¢	ං දිග ේඅප් පු	එම	ĭ	-	$\tilde{24}$	20
11543	⊕ @		'එම ්	එ⊚	3	1	7	20

				ම (්ගන්න ාණන.
ඉනා.	ඉඩමේ නම.	ඉල්ඵම්කාර ්	අන්දම	q.	٥z،	. ප,	රු.
		සිනියම 5,835. අතුබොඩ.					•
14315	රුක්කත්තනගහ ා කාරවුව	මද්දුමාඅප්පු .	ව න් න	2	1	19	20
14316	දංගහමකාරවූව . ී	දිමනස් ්	එ ම	1	3	26	10
14317	ඉ්ද්වරු ඉච්ලෙහ් <mark>න</mark>	ජුවානිස්	එ ම	2	0	16	10
14418	රුක්කත්තනහේන නොහො	<u>-</u>		•			
	වැලි ඉපා නේනේන	ද, වි <i>ත්</i> හාමි	් එ ම	10	2	26	10
	£	යිතියම 6,439. මන්ඩාඩුව සහ බැදිගණ	9				
17268	මස් මෝ රුග හ හේ න	අබ්දුල් ලනිප්	වත්ත	2	3	33	30
)ම ඉඩමට අහිතිකම කියන් _ම නක් නැ	207 .				
17269	එ ම	<u> </u>	ඉතිරිකරපු ඉඩම	.0	0	20	_
	අදි	සිතිකම කියන්නා—ඉගාවැර් න ුමන්තු	ව.				
17270	ගොඩවාගන්ගේන •	දිඉනස්හාම්	ඉස්න	3,	1	27	15
17271	ඉකා ඉම් ඉග්න	අප්පු	එම	2	2		15
17272	ტම	· _ එම	වත්ත	0	2	6	20
17273	එම		ඉතිරිකරපු ඉඩම	0	0	30	_
17274	එ ම ·		එම	0	1	13	
17275	එම	<u>ඉ</u> දෑං දිගෙන්නිස්	ଭୁଲି ବୃଷ୍ଟିବ	2	1	2	15
17276	එම	හීං අ් ප්පු	එ ම	0	3	32	15

මේ ඉඩම්වලට යම්කිසි උරුමයක් ඇතැයි කල්පනාකරණ යම්කිසි මකනෙකුට මෙසින් දුනුම්දෙන්නේ නම්, විකි නීමේ දවමෙස්දි උපඒජන්තඋන්නාන්මෙස් ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වල සාඤි පෙන්වා සිටින ලෙසටයි.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණ සර්වේසර්ජනරාල්උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණි හම්බන් තොට උපළුජන්නඋන්නාන්සේගෙන්ද දනගන්ට පුළුවන.

ගරුතර උතුමානන්වහන්සේගේ ආඥව ලෙස, එවරුර්ඞ් ඉම් තර්න්, මහසෙනුතාරිස් වම්හ.

No. 1,414, s. P.

Colonial Secretary's Office, Colombo, July 10, 1903.

N Monday, August 31, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighteen allotments of land situated in the Kandaboda pattu division of the Matara District of the Southern Province.

	Preliminary plan 1,623.		Te?	xtent.
Name of Land.	${f Village}.$	Description.	-	R. P.
A mumandiyawelagawahena	Beragama	Citronella and jungle	· 1	0 0
Rotalawattehena	do.	Abandoned citronella	0	1 30
Privakoshawilawatta	do.	Jungle	. 0	2 30
Vacalawila	do.	Swamp		3 33
Ratalawattehena	do.	Chena	10	2 2 0
Puwakgahawilahena	do.	do.	5	0 11
Millakotamandiyahena	Preliminary plan 5,745. Bamunugama	Jungle	7	0 18
Malgaha-arambewattehena	Preliminary plan 6,285. Ellewela	do.	1	1 25
Kondurumullehena Do.	Preliminary plan 6,603. Mipawita do.	Abandoned citronella do.	1 0	$\begin{smallmatrix}0&7\\1&20\end{smallmatrix}$
	Preliminary plan 6.604.	- "		
Sanugahanittanivakattiva		Abandoned citronella	1	2 0
	do.	đo.	0	0 24
	do.	Chena	1	2 0
Hompitiyawedolahena	do.	Abondoned citronella	1	1 32
	Preliminary plan 6,606.			
Kahambiliyahena		Jungle	· 1	0 15
Koragedenivewatta	ão.	Garden		
Koragedeniyeatmaga	do.	Chena	0	3 24
	Amumandiyawelagawahena Batalawattehena Puwakgahawilawatta Yagalawila Batalawattehena Puwakgahawilahena Millakotamandiyahena Malgaha-arambewattehena Kondurumullehena Do. Sapugahapittaniyakattiya Pingliadda-atmaga Do. Hompitiyawedolahena Kahambiliyahena Koragedeniyewatta	Name of Land. Amumandiyawelagawahena Batalawattehena Puwakgahawilawatta Yagalawila Batalawattehena Puwakgahawilahena Puwakgahawilahena Puwakgahawilahena Puwakgahawilahena Puwakgahawilahena Preliminary plan 5,745. Bamunugama Preliminary plan 6,285. Ellewela Preliminary plan 6,603. Mipawita do. Preliminary plan 6,603. Mipawita do. Preliminary plan 6,604. Ranchagoda do. Preliminary plan 6,606. Bamunugama Koragedeniyewatta	Name of Land. Amumandiyawelagawahena Batalawattehena Batalawattehena Puwakgahawilawatta Yagalawila Batalawattehena Puwakgahawilahena Batalawattehena Puwakgahawilahena Batalawattehena Puwakgahawilahena Preliminary plan 5,745. Bamunugama Bamunugama Bamunugama Batalawattehena Preliminary plan 6,285. Ellewela Preliminary plan 6,603. Mipawita Mipawita Mipawita Do. Preliminary plan 6,604. Ranchagoda Preliminary plan 6,604. Ranchagoda Preliminary plan 6,604. Bamunugama Bamunugama Abandoned citronella do. Chena Abondoned citronella Do. Hompitiyawedolahena Bamunugama Abondoned citronella	Name of Land. Name of Land. Village. Description. A. Amumandiyawelagawahena Beragama do. Abandoned citronella Duwakgahawilawatta do. Swamp Abandoned Othera

Upret price,—From Rs. 10 to Rs. 500 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,

Colonial Secretary.

No. 1,414, S. P.

වම් 1903 ක්වූ ජූලි මස 10 මවති දින කෙල**න** මහ ං සකුතාර් උත්තාන්සේ ං ශ් කන් නෝරුං එදිග.

කුතු දිසාවේ මාහර පලාතේ උපඒජන්හලන්තාන්සේ විසින් මෑ හි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වම් 1903 න්වූ අගෝස්තු මස 31 වෙන් දිනවූ සඳුද දවල් 1ට මාහර කව් වේටියේදී වෙන්දේසිකර විකුණින්ට ගෙෂදනවා ඇත.

දකුනු දිසාවේ මාහර පලාතේ කන්දබඩපත්තු කොව්ඨ සභේ පිහිවානිවෙන නිවිකැබෙලි 18ක්. සිනියම 1,623.

	2		4	6	600.
@ 2 000.	ගම.	ඉඩමේ නම.	අන්දම.	q.	₫t. ℧.
H 62 L 62 V 62 X 62	අමුමන් සියවැලගාව ගේන මනලවත් තමන්න පුවක් ගහවිලවත් න යගලවිල	බැරගම එම එම එම	පැතිරි සහ බැඳ්ද පාඑ පැතිරි බැඳ්ද මඬනිම	1 0 0 6	0 0 1 30 2 30 3 33
1553 1554	මතලවන්න ගේන පුවක් ගෙහ වීල හේන	එ ම එම	ෙස්න එම	10 5	2 20 0 11
13990	ම්ල්ලකොච්මන්ඩියගේන	සිතිකම 5,745. බවුතුගම	මැඳ්ද	7	0 18
A 549	මල්ගහඅරඹෙවන් නහේන	සිනියම 6,285. ඇල්ලවෙල	එම	1	1 25
17924 17925	කොඳුරුවූල්ලහේන එම	සිතියම් 6,603. මීපාවිට එම	පෘ ළු පැතිරි එම	1	0 7 1 20
		සිනිකම 6,604.			
$ \begin{array}{r} 17927 \\ 17928 \\ 17929 \\ 17929 \\ 1 \end{array} $	සපුගහපිච්චනියකුච්චිය පිංලියද් දෙන්මග එම කොම්පිටියාවේ ඉදල ෙන්න	එම එම එම එම	එම එම ඉත්න පාළුපෑ ගිරි	1 0 1 1	2 0 0 24 2 0 1 32
17941 17941	කුණඹිලියාහේත කොරාගේදෙනියවත්ත	සිනි *ම 6,606. ඛමුතුගම එම	ವ ≀ ೇ චದ್	1 0	0 15 0 28
179413	ංකා රාගේ දෙනිය අත්මග	එම	ෙත්න	0	3 24

තක්සේරුම්ල අක්කරයක් රුපියල් 10යේ සිව රුපියල් 500ක් දක්වා ඉඩමේ හැවියවය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ජනරාල්ලන්නාන්සේමගන්ද, විකිනීමේ **කොන්දේසි ගැණ** මංගර උපඒජන්තලන්නාන්සේගෙන්ද දනගන්ව පූළුවන.

කරුතර උතුමානන්වහන්සේගේ ආඥුවලෙස,

එවරාර්ඩ් ඉම් කර්න්, මහ සෙකු තාරිස් චම්ක.

THE EASTERN LAND SALES IN PROVINCE.

No. 940, E. P.

Colonial Secretary's Office, Colombo, July 2, 1903.

N Tuesday, August 25, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-three allotments of land situated in the Kottiyar division of the Trincomalee District of the

uas	stern fro	ovince.	Preliminary plan 3,208.	Claimant Crown.	E	xte	nt.	Jpset Price per Acre.
	Lot.	Village.	Name of Applicant.	Description.	A.			Rs.
	88894	Toppur	Wappu Marakkayar	Scrub fit for paddy	3	3	22	10
			Preliminary plan	a 3.196.				
	88745	Marutadichenai	M. Supramaniam	Jungle fit for garden	2	1	2	10
	88746	Do.	M. Singaravelupathan	do.	2	0		10
	88747	Do.	Encroachment by Chellappa	h and				
			another	Paddy field	0	1	5	10.
	88748	Do.	do.	ďo.	0	0	3	10
	88749	Do.	do.	do.	0	0	8	10
•	88750	Do.	Ramoo Marimuttu	Jungle fit for paddy	3	1	0	10
			Preliminary plan	n 3.145.				,
	88543	Pallikkudiyiruppu	Rev. T. Knapp	Open land fit for garden	1	1	20	13
	88544	Do. T	— ,	do.	1	0	22	13
								C 15

				Ex	te	nt.	Upset Price per Acre.	
Lot.	Village.	Name of Applicant.	Description.	A. :	R.	P.	Rs.	
		Preliminary plan 3,1	69.					
88644	Sampur	K. Suppramaniam	Scrub jungle fit for paddy	2	0	12	. 13	
		Preliminary plan 3,1	98.					
88754	Sampur	P. Virakutti	Jungle fit for paddy	5	0	14	10	
88757	Do.	Encroachment by Veerakutti		0	1	10	13	
88758	Do.	do.	do.	0	0	1	13	
88759	Do.	Encroachment by Kandappen	Cocoanut garden	1	1	6	50	
		Preliminary plan 3,1	195.					
88743	'Kankuveli		Open land fit for paddy	3	0	17	10	
88744	Do.		Field	0	0	21	1.13	
		Preliminary plan 3,	133.					
88493	Mutur	Marian Anthoni	Scrub fit for paddy	13	0	6	10	
		Preliminary plan 3.						
88718	Ichchilampattai	A. Palanittampi	Jungle fit for cocoanut					
			garden	2	2	32	10	
88719	Do.	_	Cocoanut garden	0	1	: 9		
88720	Do.	Encroachment by Thampapillai		0	3	0	20	
-		Preliminary plan 3						
88721	Sampur	P. Veluppillai	Garden	0	1	4	10	
88722	Do.	do.	Old clearing fit for paddy	74	0	32	10	
88724	Kunittivu	K. Seenivasakapillai	Jungle fit for garden	1	0	5		

Further imformation respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 940, E. P.

கொகோனியல சககிற்த்தார் ஆபிசில, கொழும்பு, 1903 ம் @ஸ்.ஆடிமூ 2 ந்கூ.

1903 ம ஆண்டு ஆவணிமாதம 25 ந் தேதி, செவ்வாய்க்கிழமை பிற்பகல் 1 மணிக்கு தன் ஆபிசில் கீழ மாகாணத்து திரிகோணமல் டிஸ்திறிக்கின் உசவி கவற்ணமேந்து ஏசன்றவர்களால் இகன்டியிற சொல்லப்பட்டி ருக்கிற முடிகளுரிய காணித்தாண்டுகள், அரசாட்சியாரால உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாசம் ஏலத்திறக்கிறி விற்கப்படும்.

23 காணித்துண்டுகள், கீழ டாகாணத் து திரிகோண்டலே டிஸ் திறிக்கின் கொட்டியாபு ர**ப் ப**குதியி விருக் கின்றது.

	Ser	ாண இலக்கட 3,208. உரித்தாக	ளி— அரசாட்சியார்.				தரிப்புவி‰ ஏக்கரொண்
			01	ബ് €	ர ல	ம்.	றுக்கு.
இல.	சூறிசசி.	கேள்வித்கோரனின் பெயா.	வீபாடு.	21. 1	og .	u.	215.
88894	தோப்பூர	வாட்புமரக்காயன்	தோட்டத்துக்கேற்ற மந்துத்தரை	3	3	22	10
		பிளாகு இலககமை 3,	196.				
88745	ம ரு தடிச்சேண்	எம். சுப்பிரமணியப்	<i>தெற்கேற்றகாடு</i>	2	1	2	10
88746	കെ	எடு. சின்கார வே லுப்பத் தா	ஷ	2	0	5	10
88747	200	செல்லப்பாவும் மறுபேரும் கூட்டியடைக்கப்பட்ட					
		## ## ## ### #########################	<i>நெற்ற</i> ை ர	0	1	5	10
88748	டை	*9.D	60.Q.	ő	ō	3	10
88749	GLA.	50.2	61	Ŏ	Õ	8	10
88750	FOLG.	ாரு மாரிமுத்து .	சே <i>ற்கே மறகா</i> செ	. 3	1	Ű,	10
	•	பினாண இவககடை 3,	145.		, ,		1.
88543	பள்ளிக்குடியிருப்பு	றெவரன் எஸ். நாய்ப்	வெடடை த தறை	1	1.	20	13
88544	197 3		egrt.	1	0	22	13
		பிளான இலக்கப் 3,	169.				
88644	சம்பூர	சே. சுப்பிரமணியம்	<i>நெற்கேறற மந்துத்</i>	_			
			அ சை ம	2	. 0	12	. 13
		் பிளான இலக்கம் 3,	198.		'n	1.4	10
88754	சமபூர்	பி. வீரக்குடடி	<i>நெற்கேற்ற</i> காடு	5	U	14	10
88757	29rt	விரக்குட்டியால் கூட்ட ப் பட்ட	<u> </u>	0			
		த டைர	தெற் றரை ச	0	1	_	
88758	63.D	250	6019	0	0	1	13
88759	10-0	கந்தப்பனுல் கடைடப் ப டட				_	
		, ,5 60 I	தென்னந்தோட்டம	- 1	1	6	50
		பிளான இலக்கம் 3,	,195.				
88743	சங் ் 2 வலி	தி. பத்தினியவு	தெற்சேற்ற வெடமை	_ #f			
			<i>த</i> ை ர	3	0	17	10
88744	75	மீராசாவால கூடைடியைக ைக	ه ننا	^		٠.	
		W	ല്ലം	0	0	21	. 13

			ക	<i>ម ព</i>		தரிப்புவ்வே ஏக்∶ொன் அக்கு
குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	€.	DE	. u.	₫.
	பிளான இலக்கட்ட 3.1	33.				•
முதூர்	டுரியா <i>ண அ</i> ந்தோனி	<i>நெற்சேற்றத</i> ை எ	13	0	6	10
	அளானை இலக்கம் 3,1					
ஈச்சிலமபத்தை	எ. பௌனித்தமபி					
		தூககேற்ற தலைர	2	2	32	10
Gra		<i>கெண்ணந்தோட்ட</i> ம	0	1	9	18
FOLG	தம்பாபிள் ⁹ ளயால கூட்டப்					
	புடடத∞ ்		0	3	0	20
	பிளான இலக்கேட 3.	187.	•			•
சம்பூர்	பி. வேலுப்பிள்ளே	ما الله الله	0	1	4	10
50.0			٠	•	•	.0
•			4	Λ	20	10
களிக்கில ்	கே சினிவாகது வெடுக		-	U	ua	10
	de con first on the contract COS.	காடு	1	0	5	13
	ஈச்சிலமபத்தை	பிளான இலககட 3,1 மூதூர் டீரியான அந்தோனி பிளானு இலககம் 3,1 ஈச்சிலமபத்தை எ. பளனித்தமபி ஒடி — — — — — — — — — — — — — — — — — — —	பிளான இலககம் 3,133. மூதூர் மரியான அந்தோனி தெற்சேற்றதரை பிளான இலககம் 3,186. ஈச்சிலமபத்தை எ. பளனித்தமபி தெனைந்தோடடத தூக்கேற்ற தரை கென்னந்தோட்டம் கும்பாபின்றோயால கூட்டப் பட்டத்தை பிளான இலககம் 3,187. சம்பூர் பி. சேவலுப்பின்றே சோட்டம் தரை கணித்தீவு கே.சீனிவாசகபின்றே சோட்டத்தைக்கேற்ற	கு றிச்சி. கேள்விக்காரனின் பெயர். விபரம். ஏ. பிளான இலககட 3,133. மூதார் டீரியான அந்தோனி நெற்சேற்றதரை 13 பிளான இலககம் 3,186. ஈச்சிலமபத்தை எ. பளனித்தமப் தெனைந்தோட்டத துகுகேற்றதரை 2 நெழ் தெரை 2 நெழ் திரை 2 நிழ் திரை 2 நிழ் திரை 2 பிளான இலககம் 3,187. சம்பூர் பி. இவனுப்பின்னே தோட்டம் 0 நிழ் தெற்கேறை பறைய தரை 4 கூனித்தீவு கே. சீனிவாசகபின்தேன் கோட்டத்தூக்கேற்ற	கு றிச்சி. கேள்விக்காரனின் பெயர். விபரம். ஏ. நா பிளான இலககட 3,133. மூதார் டீரியான அந்தோனி தெற்சேற்றதனை 13 0 பிளான இலககம் 3,186. ஈச்சிலமபத்தை எ. பளனித்தமபி தென்னந்தோட்டத தூக்கேற்றதனை 2 2 தென்னந்தோட்டம் 0 1 குடி சம்பாபின்னியால கூட்டப் பட்டதனை பிளான இலககம் 3,187. சம்பூர் பி. இவனுப்பின்னே தோட்டம் 0 1 கூனித்தீவு கே. சீனிவாசகபின்னே தோட்டம் 6 கூனித்தீவு கே. சீனிவாசகபின்னே தொட்டத்தைக்கேற்ற	குறிச்சி. கேள்விக்காரணின் பெயர். விபரம். ஏ. ஹா. ப. பிளான இலககட 3,133. மூதார் டிரியான அந்தோனி நெற்சேற்றதரை 13 0 6 பிளான இலககம் 3,186. ஈச்சிலமபத்தை ஏ. பளனித்தமபி தெனைனர்தொடடத தூக்கேற்ற தரை 2 2 32 நெ. நி. நி. நி. நி. நி. நி. நி. நி. நி. நி

இகளாணிகளே**ப்ப**ற்றிய மேலதிக விபாட அளவைத்தில்வரிடத்திலும் வீற்பனவின் கொந்தீசுகளோப் பற்றித் திரிகோணமில் உத்வி ஏசன்றரிடத்திலு மறிந்துகொள்ளலாம்.

> மகோத்தமா அவாகளினதை உடடிகாயின்படி, எவெறட இம தூர்ண், இராசாங்க லின்சர்.

No. 941, E. P.

Colonial Secretary's Office, Colombo, July 7, 1908.

N Wednesday, August 26, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

,		as authorized by dove	Preliminary plan 2,785.—Era Claimant – Crown.		E	xte	nt.	τ	Jpset per	Pric	
	Lot.	Village.	Name of Applicant.	Description.	Λ.	. R.	P.		Rs.	C.	
	87108	Chenkalladi	A. Miralevvaippodi Vanniya	Jungle fit for paddy	7	1	28		12	0	
	87108A	Do.	do.	do.	3		30		12	ŏ	
	87108B	Do.	do.	do.	1		15		12	ŏ	
	87108c	Do.	do.	do.	1		30		12	ŏ	
•	87108p	Do.	do.	do.	ì	2	8		12	ŏ	
	87111	Do.	do.	Paddy field	7	_	32		12	0	
	871113	Do.	do.	do.	3	1	ō		12	ŏ	
	87112	Do.	do.	do.	ő		24		12	Õ	
	87113	Do.	P. H. Chempappodi & Brothers	do.	ĭ		34		12	ŏ	
	87114	Do.	M. Chinnappillai	do,	ō		30		12	ŏ	
	:		Preliminary plan 3,151Ru	ikam nattu		_	-				
	88574	Makkulanai	M. V. Umarulevvai Vanniya	Jungle fit for paddy	24	9	24		12	0	
	88576	Do.	M. Sinna Atampodi, &c.	do.	10	3	3		12	ŏ	
	000.0	20.			10	J	Ü		14	U	
	00450	.	Preliminary plan 3,126 Ak	karai pattu.							
	88470	Panankadu	P. M. Mukaiyatin	Marshy ground	0		27		10	0	
	88471	Do	do.	Open land fit for padd	y 2		14		10	0	
	88473	Do.	do.	Paddy land	1	1	0		10	0	
,			Preliminary plan 3,199.—Po	rativu pattu.							
	88761	Erakkattuvaddai	K. Kantappan, &c.	Open land fit for padd	v 3	3	25		10	0	
	88762	Do.	K. S. Sinnaven	Paddy field	6		21		12	0	
	88763	Do.	P. Kantappan	do.	5		15		12	Ö	
	88764	Do,	K. A. Perumalpillai	Garden land	2	2	5		12	0	
τ	J 86	Do.	do.	do.	1	2	33		12	50	
	88765	Do.	do.	Open land fit for paddy	v 6	3	16		12	0	
	88766	Do.	do.	Paddy field	27	2	35		12	0	
	83767	Do.	, do.	do.	0		10		10	0	
	88769	Do.	do.	Open land	3		14			0	
	88770	Do.	Sinnattampi Vitanai	Cocoanut garden	0	-	0		12		
	88771	Do.	do.	Paddy field	13		36			0	
	88772	Do.	N. Arunapalan	do.	8		12		12	Ö	
	88774	Do.	A. Akamatulevvai	Jungle land	6		26		12		
	88775	Do.	P. Kalikkuddi	do.	3		27		12		
	88777	Do.	do.	do.	3		21		12	ŏ	
	88778	Do.	P. M. Ivuralevvai, &c.	Paddy field	10		28		12	ŏ	
	88779	Do.	I. Avakkar		10		34		12	ŏ	
	88780	Do.	A. Sailapatin	do.	10		32		12	ŏ	•
	88781	Do.	do.	Garden land	ŏ	ō	20		12	ŏ	
	88782	Do.	A. Akamatulevvai	Paddy field	36.		7		10	ŏ	
	88783	Do.	P. Kalikkuddi, &c.	do.	12		18		12		
	88784	Do.	K. A. M. Nakan	do.	20		36		12		
	88785	Do.	V. Perumalpillai	do.	13		15				
	88786	· Do.	do.	Cocoanut garden	0		18		12	50	
	88787	Do.	do.	Paddy field			25		12		
	88788	Do.	K. A. Perumalpillai	do.	14	9	25 10		10 12		
	88789	Do.	Buggera	do.	8				10		
		· ·		uo.	0	v	18		TOI	()	

Lot.	Village.	Name of Applicant.	Description.		rtent. R. P.	Upset per A	cre.	
88305	Pankudaveli	Preliminary plan 3,099. M. Karuvaltampi		1	3 24	12	0	
4539	Veppantidal	Preliminary plan 477.— M. Mukaiyatinyaya			0 32	10	0	
88489 88490	Natanai Do.	Preliminary plan 3,1; N. Ampikapakapillai V. V. Periyatampi	Paddy land		0 12 3 16	10 10	0	
75861	Miravodai	Preliminary plan 2, A. Mokamatutampi Preliminary pla	Cocoanut land)	0 33	10	0	
76104	Vakarai	K. Kantappen	Jungle fit for cocoanut 1	3	1 33	10	0	

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 941, E. P.

சொலோனியல சக்கிறத்தார் ஆபிசில, கொழுட்பு, 1903 ட ஆண்டு ஆடிமூ 7 ந் டை.

1903 ம் ஆண்டு ஆவணிடாகம் 26 ந் தேதியாகிய புக்க் கிழமையிலு மக்லையடுத்த நாட்களிலு முற்பகல் கிழக்கு மாகாணத்து கவற்ணமேந்து எசு இவாகள் தனத் ஆபிகில் இதன்டியிற சொல்லப்படிடிருக்கிற முடிக்கு குரிய காணித்துண்டுகளே, அரசாட்கியாரால் உத்தரவுப்பணைப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் எலத்திற கூறி விற்பார்.

क ग करते	ந்ததாணை இகள், கூழக்கு	டாகாணத்து டைட்டுக எப்பு மஸ பிளான இலககடை 2,785. ஏரு@	யூ∗பறறு.					ப்பு	
		உரித்தாள்.— முடிக்குள்	J.	0				கர் ஒ	
						υLD.		W 4	_
இவ.	குறிச்சி.	் கோள்வு கோரணின் பெயா.	എിയോ 🗠 .	ক .	Di	. W.		ரூ.	#.
87108	செங்கலடி	அ. மீராலெவ்வைப்போழ உ							
		രാന് രണ്ടിനെ ഥ	வேளாண் மை சுகேற்						•
			. ற க ா டு	7		28		12	0
87108A	501.0	50 . g.	2 gra	3		30	,	12	0
87108B	SOLE	19rd	2010	1		15		12	0
87108C	200	EST-ST	eart .	1		30		12	0
87108D	EDT D	50.9	sort.	1	2	8		12	0
87111	60.g.	FOLG.	வயல்	7		32		12	0
871117	-9rd-	49r 0	ച ധ	3	1	0		12	0
	200	4 yr.3-	ച ലഖ	0	2	24		12	0
87112		பொ. த. செம்யா ப்போ டியும்							
87113	30.9.	ச <i>கோ,க ர</i> ரும்	ഖ ധഖ്	1	0	34		12	0
07114	/ > 0	மு. கென்னப்பிள்ளோ	ച ധ്യ	0	1	30		12	0
87114	69.9.	படம் 3,151. இரகம்பர்							
		ഥ്. മ. ഉഥമാരിയെയ്കാല മത്							
88574	மக்கு ய பிண	விடை	வேளாண்டைக்கேற்						
		6011 007 22	ற காடு	24	2	24		12	0
	1500	O O NEW COLUM	1900 T	10	3	3		12	ŏ
88576	200	மீ. சி ஆதட்டே பாடி		- 0	~	٠		-	•
		படய் 3,126. அக்கரைப்ப	சதப்பு நிலம்	0	٥	27		10	0
88470	பனங்காடு	டுபோ. மு. முகையதினை	கேதைப டி ந ல்க வே ளா ண்டைகைகேற்		v	21		10	٠
88471	6010	60.Jr	ற வெட்டைப் பூமி		n	14		10	0
		0.	வேளாண்டைப்பூமி	î	i	0		10	ŏ
88473	2000	60c2				U		10	U
		் படம் 3,199. போரதிவுப்ப							
88761	இரககத்தவடடை	கா. கந்த ப்ப து மெறுபெரும்	வேளாண் கடக்கேற்		0	0.5		10	۸
	· · ·		ற வெடடைப்பூமி	3		25		10	0
88762	4307	க. சி. சின்னவன்	வயல	6		21		12	0
88763	6019	ப. கேந்தப்பேன	ഖ ധര	5		15		12	0
88764	so.c	கா. அ. பெருமாள்பிள்ளோ	தோட்டப்பூமி	2	2			12	0
U 86	Soly	· Golf	. 60c+ .	1	2	33		12	50
88765	50.4	50.9	வேளாணமைக்கேற்						
00100			ற வெடடைப்பூமி	6		16		12	0
88766	டை	· & &	வயல்	27		35		12	0
88767	80.9-	60.9.	வயல	0		10		10	0
88769	60.9.	sorp.	வெடடைப் பூ மி	3	0	14		12	0
88770	er è	சிணை த்தம்பி விதாண்	. தெனனந்தோட்ட	0 م	2	0		12	50
88771	60-7-	sore.	ഖധര.	13	3	36		12	0
88772	ஓடி	ந. அருணு பா ல னை	. ത.നാ	8	2	12		12	0
	கை	ച. ചേര്യം ക്രാവിക്കുന്നു.	காட்டுப் பூமி	6	3	26		12	0
88774	_	பு. காளிக்குட்டி	ெர	3	1	27		12	0
88775	கூடி	69.0	60.P	. 3		21		12	0
88777	ert.	*****	**					-	_

							<i>த</i> ரிப்ப ஏக்்₃6	நான்
			52550	a	# IT 6	oió.	D	க்கு.
இல.	கு திச்சி.	கே ன்வி க்கார ன் பெ யர்.	விவரம்.	ब.	ø.	u.		ø.
88778	இரக்கத்துவடடை	ப. மீ. இவருலெவ்வையும் மூ						
	المناسبة المناسبة	பேரும்	മ ഥ െ	10	2	28	12	0
88779	50.0	இ. அவக்கர்	ച ലവ	10	1	34	12	0
88780	രാ	ஆ. செய்லாடுக்கு	வயல	10	1	32	12	0
88781	a.	அ. செயலாப இன	சோடடப்பூமி	0	0	20	12	0
88782	OLE.	அ. அசமத செவவவை	வயல	86	1	7	10	0
88783	ore.	ப. காளிக் குட்டியு மறுபேரும்	മ്പലം	12	0	18	12	0
89784	രു	கர். அ. ம. நாகன்	வயல	20	2	36	12	0
88785	OLD.	வ. பெருடாள்பிள்ளோ	ച ധഖ	13	1	15	12	0
88786	FO.7.	ഒ	வயல	0	2	18	12	50
88787	ை	· 63.2	தென்ன ந்தோட					
00.01			Lia	14	2	25	10	0
88788	OLD.	க. அ. பெருமாள்பிள்ளே	வயல்	14	2	10	12	0
88789	ളെ	வருபுண்	ഖധം	8	0	18	10	Ó
	,	ப டம் 3,099 . எ முலூரபற	ı mı.					
88305		ம். கருவல் தடிப்	வேளாண் மைக்கேற்					
00000	ப ங்குடாவெளி	ம. கருவலு பப	Br (A)	سر. 8	3	24	12	0
		படம் 477. மண்முணப்ப	ımmı		·			•
4 500	0-2-40-4	மீ. முகையதீனவாவா	இவளாகுள்ளை மக ு கற	o m				
4539	<i>வே</i> ப்ப <i>ந் ⊞ட</i> வ்	ம். முகையத்தையாயா	கா இ	υ <i>μ</i> υ 2	٥	32	10	0
			man w	2	V	04	10	U
		படம 3.131. <i>ப்பார</i> இவுப்	பறஹை.					
88489	நா த ண	தொ. அம்பிகபாகபிள்ள	வோரணமைப்பூம்	5	0	12	10	0
88490	60.9.	வ. வி. பெரியதம்பி	eart	5	3	16	10	0.
		9 207 (0 == =2==::	4					
		படம் 2,307. கோறினப்	О т. – 9 – а О т н					
75861	முருவோடை	அ. முகமைதுத்தமபி	தெனணே ககேற்ற	0	Λ	33	10	0
		0.270	பூமி	U	v	00	10	U
FC104		ப டம் 2,370.	O					
76104	வாகரை	கை. கேந்தப்பன	<i>தென</i> ணேககே <i>ற்ற</i>	13	,	33	10	^
			&n ()	13	- 1	33	10	0

இக்காணிக‰ப்பற்றிய மேலதிகமான விளமபரங்கினயும விற்பனவின் கொந்தீசுகினபபறறியும மட் டக்களப்பு அரசாட்சி ஏசென்றுத்துரை யவர்களிடம் விஞ்வி அறிந்தகொள்ளலாம்.

> மகோத்தமா அவாகளினதை கடட‰ாயின்படி, எவெறட இட தூராண், இராசாஙக் விகிதர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,700, N.W. P.

Colonial Secretary's Office, Colombo, July 6, 1903.

O^N Monday, September 7, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Five allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

		Preliminary plan 2,784.		Extent.
Lot.	Name of Land.	Name of Claimant.	Description.	A. R. P.
12610	Kelegama	Crown	Cocoanut plantation	0 0 8
12611	Do.	do.	do.	1 2 37
12612	Do.	do.	do.	5 1 15
12614	Do.	do.	do.	3 3 18
12615	Do.	do.	Low jungle	5 1 34

Upset price,—Rs. 10 to Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary. No. 1,700, N.W. P.

වම් 1903 ක්වූ ජූලි මස 6 වෙනි දින කොලඹ මහසෙකුතාරස්උන්නාන්සේකේ කන්තෝරුමේදිය.

නැඹ දිසාවේ හලාවත දිස්තික්කුවේ උපඒජන්හඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන් නතා ඉඩම් ආණ්ඩුවේ න්තෝගවල පුකාරයට වසී 1903 ක්වූ සැප්තෑම්බු මස 7 වෙනි දිනවූ සඳුද දවල් 1ව හලාවන කව්වේරියේදී වෙන්දේසිකර විකුණන්ව නොහොන් බේරුම්කරදෙන්ට යෙදෙනවා ඇත.

වයඹ දිසාවේ හල වන පලාකේ උතුරු පිටිගල්කෝර කොට්ඨාසයේ පිහිවානිවෙන බිම්කැවෙලි 5යි.

සිනියම 2,784.

			1	ම නත.
ඉතා.	ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	g. oz. c.
12610	කැලේගම	ආ-ණේඩුව	පොල් වන්න	0 0 8
12611	එම	ీ తిల్	එම	1 2 37
12612	එම	එම	එම	5 1 15
12614	එම	එම	එම	3 3 18
12615	එම	එ⊚	ලදුකැ ලැ ම	5 1 34

පටන්ගන්නා ගණන රුපියල් 10 ාග් සිව රුපියල් 20 දක්වා.

මෙම ඉඩම් ගැණි වැසිදුර කාරණ සර්වෙයර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණි මියම් දිසාවේ හලාවන උපඒජන්හඋන්නාන්සේගෙන්ද දනගන්ට පුඵවන.

ගරුතර උතුමානන්වහන්සේගේ ආසුවලෙස,

එවරාර්හි ඉම් කර්න්, මකුළෙසකුතාරිස් වුම්ක.

No. 1,701, N.W. P.

Colonial Secretary's Office, Colombo, July 6, 1903.

N Thursday, August 13, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up to auction, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Demala hatpattu and Puttalam pattu and Kalpitiya division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 2,424. Village-Halmullewa. Upset Price Extent. per Acre. Name of Claimant. Description. Rs. Name of Applicant. A. R. P. Lot. 0 37 The Crown Chena 1 15 A. H. Ranhami, Vidane 11252 do. do. 1 15 15 11253 H. Herathamy do. 2 10 15 A. H. A. Herat Banda do. 11254 Cocoanut garden 0 8 25 do. N. V. Bandappu 11261 do. 0 3 12 25 do. L. Bandappu 11262 do. 25 do. 0 3 18 M. V. Pinhamy 11263 Preliminary plan 2,745. Village—Halmillagollewe. Paddy field 0 3 32 30 The Crown The Crown 12464 ry plan 419. Village—Vella Encroachment by Nalliayah -Vellakarankuda (in Muttuwal Island). Preliminary plan 419. Cocoanut garden 13 0 35 75 V 173 Preliminary plan 2,826. Village-Kandatoduwa. Warnakulasuriya Anthoni Fernando 12767 3 3 15 The Crown of Waikkal Preliminay plan 2,827. Village—Werahendiyawa. Sumana Unnanse of Welurabendiya 12769 2 0 18 10 Low jungle The Crown Pansala Preliminary plan 2,828. Village—Tammanawetiya Low jungle suitable The Crown Mudalihami Arachchi 12770 10 . 2 0 for paddy Preliminary plan 2,384. Village-Chenakudieruppu. 5 3.10 15 The Crown Forest The Crown 11036 Preliminary plan 1,379. Village-Nawaduwatta. Heirs of the late Manampulle P 634 0 20 10 Abandoned field 6 of Puttalam 0 30 do. 11 10 do. 634 Q. 1 10 2 do. 5 0 Peer Saibo Pitche Mohamado 634 $\begin{array}{ccc} 2 & 11 \\ 0 & 3 \end{array}$ Rocky soil 0 10 · do. S 634 10 do. 1 Heirs of the late Manampulle $\tilde{\mathbf{T}}$ 634 2 33 10 Tank 4 do. υ 634 3 10 G. Malhami and others. 7. 22 Field 634 Preliminary plan 1,099. Village—Karamba. 25 Thambi Nayna Pulle Jungle 9 2 33 The Crown K 460 -20A-Muttu's widow, Sinne Kutti 2 34 Cocoanut 460 Do. M 2 200 0 29 Do. Nagalingam N 460 Village—Ulukkapallam. 25 The Crown Jungle 8 The Crown 460 V

٠. 1	Lot.	· Name of Applicant.	Name of Claimant.	Description.			ent.	Upset Price per Acre. Rs.
Y	461	The Crown	Village—Puludivayal. Nagoorupitche Mohamadu					
	400		Ossen, &c.	Cocoanut	0	3	12	250
A	462	Do.	K. S. Pitche Thamby	do.	0	1	1	15
V	462	Do.	Muttu Marikar Ibrahimsa and			_	-	•0
W	462	Do.	Pitchi Thamby Segusi Cader do.	do. do.			0 10	250 30
L	463	The Crown	Village—Ulukkappallam. Pitche Muttu Mohamadu	120000				
\mathbf{T}	463	Do.	Casim Segu Ismail Mohamadu	Cocoanut	2	2	2	200
			Casim Marikar and others	do.	1	0	37	250
U	463	Do.	do.	do.	2	-	19	250

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency's command, EVERARD IM THURN, Colonial Secretary.

No. 1,701, N.W. P.

වම් 1903 ක්වූ ජූලි මස 6 වෙනි දින කොළඹ මහසෙකුතාරස්උන්නාන්සේගේ කන්තෝරුදේදීය.

වා මේ දිසාවේ පුත්තලමේ උපජිජන්තඋන්නාන්සේ විසින් වෙනි පතන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල පුකාරණට වම් 1903 න්වූ අගෝස්තු මස 13 වෙනි දිනවූ බුනස්පතින්ද දවල් 1ව පුත්තලම් කම්මේවීරියේදී වෙන්දේසිකර විකුණින්ට ගෙදෙනවා ඇත.

වියම් දිසාවේ පුත්තලම් පලාතේ දෙමලකන්පත්තුවේ, පුත්තලම්පන්තුවල සහ කල්පිටියේ කොච්ඨාසයේ පිරෙවා තිබෙන ඕම්කැබෙලි 30ක්.

	සිනියම 2,424. ගම—හල්මිල්ල	₂ 9.			8	ක්ගත්ත
නස් එම් නංජන	made in a start of the start of		•	ച	D.	ගහන.
		අතර්ම.	q.			di.
ව. වව. රන්නාම වද		හේත	1	0	37	15
		එම	1			15
ජ. දව. ජ. සේරක් බ		එම	1	2	10	15
ඇති. වී. බන්ඩජපු		පොල්වන්න	1	0		25
	එම	එම	0	3		25
	එම	එම	. 0			25
	සීතියම 2,745. යම—නල්ම්ල්ලගොර	ಕ್ರೂರಿ.		-		
. යා ණ⊈බිබ	ආ-®∉්ඩව	වී වසරක වෙල	0	3	32	30
සිතිය	ම 419. නම — මවල්ලකාරන්න්ඩා කුද	න්දලන්ඩුව.		-	-	00
 -			13	0	35	75
	8 8 9 2.826.	22.6242	10	٠	00	••
වයික්කාලේ වරනකුර	අසරිය					
අත්තෝනි පුතාන්	ස නැණිබ්වම .		7	2	99	15
	Ban 2.827. m = 25 do. 200	.e.		J	20	13
ඉච්රිඛෑදියාවේ පන්ස	ලේ සමන	· ·				
	മൂട്ടില് മൂട്ടില്	88	0	0	10	.10
0	## ## 2 828 mg _ mg man a	കരയിരേ	Z	U	10	10
මුදේශාම්ආරච්චිය	ක්රීම්ම					•
54Cm + treesC	Aerino	තිබුද්ධ සැමගුණ	•	0	^	• •
	8808 2384 mil adm = 884		1	Z	U	10
മൂക്ക് ഉള	2,00±, 00= 950 ap ap 000		-		10	
4 2 2	8 8 9 1 270 ms manage	බික	Э	3	10	15
) .				
	පිතුන්ට ලෙස නිර්වි කෙන්විරි	•		_		
1						10
		20				10
	යු යුතුයන් පුතුවේ මොමුණුම		-			10
		කුළුගල් බිම	0	2	11	10
-	ඔ ත්සි ඉතුම්සිල්ලෙකු					
			1	0	3	10
-		9 į 9	4	2	33	10
_	ජී. මුදලිකාම් සහ තවත්					
	_ අගවඑන්	000	7	3	22	10
100	සිනිකම 1,099. ගම—කරමා.	•		_		
	තම්බ් සාගර්පල්ලෙ	മാരര്	9	2	33	25
එම	සින්නකුවරි මුත්තුගේ කුද	0	-		-	
•	වැන්දුම් සුති		1	2	24	200
එම	නාගලින්ගම්	එම	ō			200
	0. L	-	U	4	U	200
	್ರ ಅತ್ಯಕ್ಷಾದಿಯ ಮಾರ್ವನಗಳು					
ජ 9	. ගම—උඑක්කාපල්ලම. ආණඩුව	කැලේ	8	1	8	25
	එව්. ගේරක්තාම් එ. එව්. එ. ගේරක්තාම එ. එව්. එ. ගේරක්තා ඇති. ව්. බන්ඩප්පු ඇති. ව්. පින්තාම ලේ මරනකුල අන්තෝනි පුතාන්දු	ඉල්එම්කාරයා. අයිකිකම කියන්නා. ඒ. එව්. රන්තාම විදුනේ ආණ්ඩුව ඒ. එව්. ඒ. සේරන්තන්ඩා එම ඒ. එව්. ඒ. සේරන්තන්ඩා එම ඇත්. වි. තන්ඩප්පු එම ඇත්. වි. තන්ඩප්පු එම සිතිකම 2,745. ගම—කල්මිල්ලගොල ආණ්ඩුව සිතිකම 419. ගම—නල්ලකාරන්කුඩා කෘතල්ලයා සිතිකම 419. ගම—නල්ලකාරන්කුඩා කෘතල්ලයා සිතිකම 2,826. වසික්කාලේ වරනකුලසුරින අන්තෝන් පුනාන්දු සිතිකම 2,827. ගම්—මවරඩෑදියා චේරිබෑදියාවේ පන්සලේ සුමන උන්නාන්පේ සිතිකම 2,828. ගම—නම්නන්තාව; සිතිකම 2,828. ගම—නම්නන්තාව; සිතිකම 2,384. ගම—මෙසනකුඩ්රිප් ආණ්ඩුව සිතිකම 1,379. ගම—නවදවන්න ආණ්ඩුව සිතිකම 1,379. ගම—නවදවන්න ලේකේ උරුමක්කාරයෙ එම සිතිකම 1,099. ගම—කරමුල්ලේගේ උරුමක්කාරයෝ එම සිතිකම 1,099. ගම—කරමුල්ලේගේ උරුමක්කාරයෝ එම සිතිකම 1,099. ගම—කරමුල්ලේගේ උරුමක්කාරයෝ එම	ඉල්එම්කාරයා. අසිතිකම් කියන්නා. අන්දම. එ. එව්. රන්තාම විදයන් ආණ්ඩුව හෙන එව්. මේරන්තමේ එම එම එම එ. එව්. ඒ. හේරන්තන්ඩා එම එම උපැවිත්ත ඇත්. වී. නිරාජප්පු එම එම පොල්වන්න ඇත්. වී. නිරාජප්පු එම පොල්වන්න සිතිකම් 2,745. ගම—නල්මිල්ලගොල්ලෑව. ආණ්ඩුව එම එම එම සිතිකම් 2,745. ගම—නල්මිල්ලගොල්ලෑව. ආණ්ඩුව එම එම සිතිකම් 2,745. ගම—නල්මිල්ලගොල්ලෑව. ආණ්ඩුව එම එම සිතිකම් 2,826. වසික්කාලේ වරනකුලසූරිය අන්තෝන් පුනාන්දු සිතිකම් 2,827. ගම් — ආච්රබෑදිසාව. වේඛක්කාලේ වරනකුලසූරිය අන්තෝන් පුනාන්දු සිතිකම් 2,827. ගම් — ආච්රබෑදිසාව. වේඛක්කාන්ගේ සිතිකම් 2,828. ගම් — තම්මන්තාවෑටින. මුදල්ගාම්ආරච්චල ආණ්ඩුව ම්ටිකෑලේ සිතිකම් 2,384. ගම් — නම්වන්තාවෑටින. මුදල්ගාම්ආරච්චල ආණ්ඩුව ම්ටිකෑලේ සිතිකම් 1,379. ගම් — නවදවත්ත. මුක්ලාන සිතිකම් 1,379. ගම් — නවදවත්ත. මේගේ උරුමක්කාරයෝ පාර්වල එම සිතිකම් සහ තවත් අගවඑන් සිතිකම් 1,099. ගම් — කර්මෑ. මේගිකම් 1,099. ගම් — කර්මෑ. මේගික්කම්ටී වන්තුගේ කන වැන්දුම් ලම	ඉල්ඵම්කාරයා.	ඉල්ඵම්කාරයා. අසිතිකම් කියන්නා. අන්දම. අ. රැ ඒ. එව්. රන්නාම විදයන් ආණ්ඩුව ගත්න 1 0 ඒව. ගේරක්නම් එම එම 1 1 2 අ. ඒ. ඒ. ඒ. ගේරක්නන්ඩා එම එම එම 1 2 අ. ඒ. වි. බන්නර්පු එම පොල්වන්න 1 0 0 අ. ඒ. වි. බන්නර්පු එම පොල්වන්න 13 0 සිතිකම් 2,745. ගම—නල්මිල්ලගොල්ලෑව. ආණ්ඩුව ආණ්ඩුව එම පාල්වන්න 13 0 සිතිකම් 2,745. ගම—නල්මිල්ලගොල්ලෑව. ආණ්ඩුව ආණ්ඩුව පාල්ලකාරන්කුඩාකන්දයෝඩුව. පාල්ලසියා පොල්වන්න 13 0 සිතිකම් 2,826. වසික්කාලේ වරනකුලසුරින අන්තෝනි පුනාන්දු ආණ්ඩුව ~ 7 3 සිතිකම් 2,827. ගම්—ාවර්බෑදිසාව. වේතිකම් 2,828. ගම—නම්නන්නාවෑවින. මුකලාන 5 3 සිතිකම් 2,828. ගම—නම්නන්නාවෑවින. මුකලාන 5 3 සිතිකම් 1,379. ගම—නවදවක්න. පුත්තලම් හිටපු මනම්පුල් ලේක් උරුමක්කාරයෝ පාළුවල් රෙව් පාළුවල් ර ලේක් උරුමක්කාරයෝ පාළුවල් ර ලේක් උරුමක්කාරයෝ පාළුවල් ර එම 11 0 එම 11 0 එම 11 0 එම 10 0 එම 1	ඉල්එම්කාරයා. අසිතිකම් කියන්නා. අන්දම. අ. රැ. ල. රෑ. ල. ල. රෑ. ල. ල. රෑ. ල. ල. රෑ. ල.

		•		පචිනියන්ණ මඟත. ඉනෙ න .
නො.	. ඉල්ඵම්කාරයා.	අභිතිකම කියන්නා.	අන්දුම.	q. 0z. e. dį.
Y 461	ආණැඩුව	නාගුර්පිවීමේ මුහමදු මනසන්	- පොල් ව න් හ	0 3 12 250
A 462	එම	ඉක්. ඇස්. පිව්වෙතුම්බි	එම	0 1 1 15
V 462	. එ ම	මුන්තුම්රික්කාර් ඉබුන්සා සහ පිව්වෙතුම්බ් සෙගු		V 2 1 10
	•	කාදර්	එම	2 3 0 250
$\mathbf{W462}$	ტე	ల్ల	එම	1 0 10 30
	_	ග ම— උඑක් ක ාපලම.		
L 463	· එම	පිව වෙමුනමදු කාසිම්	එම	2 2 2 100
T 463	එම	ලෙගුමු සිම් සිම් සාසිම		
2		ම්ජික්කාර්	එ ම ්	1 0 37 250
U 463	లి 9	එම	එම	2 0 19 250

මෙම ඉඩම් ගැණි වැහිදුර කාරණ සර්වේගර්ජනරාල්උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණි කාරණ වගඹ දිසාවේ පුන්නලමේ උප ජජන්නඋන්නාන්සේගෙන්ද දුනගන්ට පුඵවනි.

ි ගරුතර උතුමානන්වහන්සේගේ ආසෑව ලෙස,

එවරාර්හි ඉම් කර්න්, මහණෙකුතාරිස් වම්ක.

No. 1,701, N.W. P.

கொலோனியல் சக்கிற்த் தார் ஆபீசில், கொழும்பு, 1903 மீ இ ஆடிமூ 6 ந் உ.

1903 ம் ஆண்டு ஆவணிமாதம் 13 ந் தேதி, வீயாழக்கிழமை 1 மணிக்கு புத்தளம் தன் ஆபிகில் வடமேன் மாகாணத்த உதவீ கவற்ணமேந்து ஏசன்றவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளே, அரசாட்சி யாரால் உத்தாவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிறகாரம் ஏவத்திற கூறி வீற்கப்படும்.

30 காணித்தாண்டுகள், வடமேன் மாகாணத்து புத்தளம் டிஸெதிறிக்கின தெமளு ஹத்பற்றிலும், புத்தளம் பற்றிலும் குற்பிட்டி பெகுதியிலும் இருக்கின்றது. திதானித்த

	. பினா	ச் இலைக்கப் 2,424. குறிச்சி—ைஹைவ்	ப்பில்லாவ.	6	பில் ஏக்கர்
					ஒன் அ
		<i>B</i>		விசாலம்.	க்கு.
இல்.	கேள்விக்காசணின் பெயர்.	உரி த்தோ னியி ன டெயொர்.	പ്പെ <i>ട്</i> ഥ്.	ஏ. அர. ப.	6 5.
11252	எ. எச். றன்காமி விதா?ன	அரசாட் இ	சேவோ ்	1 0 37	15
11253	எச். ஏறுத்தைஆமி	அரசு ட ்சி	C#2∞m ·	1 1 15	15
11254	வ. எச். எ. எறைத்வண் —ோ	அ ா சா ட் சி	G# lar	1 2 10	. 15
11261	என. வி. வண்டாப்பு	அரசாட்கி	<i>தென்ன ந்தோட்ட</i> ம்	.1 0 8	25
11262	எல். வண்டோப்பு	அரசோட்சி	மேற்.	0 8 12	25
11263	எம். வி. பினகாமி	<i>அரசாட்</i> ளி	மேற்.	0 3 18	25
	பிளான இவ	ுக்கப் 2,745. குறிச் சி—ை ஹ ஃபிலோ		0 3 32	30
124 64	அச்சோட்சி	அரசாட்சி இவக்கம் 419. குறிச்சி—மென்ன	வயல் - * * * * * * * * * * * * * * * * * * *	0 5 52	30
77 170	்பிளான	இலக்கம் 419. குறிச்சி—மென்ன நல்ஃபொ	தென்னந்தோட்டம் தென்னந்தோட்டம்	13 0 35	75
V 173	· O # 6	_ நலகூடா இவ க்க ப் 2,826. குறிச்சி—கண்டே	க்டெகாம <u>ெர</u>	10 0 00	
12767	பளான ந	இலக்கப் 2,826. குறிச் சி—கண்டை	، سے سے سے		
12101	வாய்க்கால், வர்ணுகுலசூரிய அந்தோளிப்றதுந்த	அர சா ட்செ	தெனைந்தோ <i>ட்ட</i> ம்	7 3 23	15
	الوق في رابع الرابع المالية المالية	பிளான இலக்கும் 2,827.			
12769	வே நடுபந்தியாவ பள் சல் சும				_
12.00	ன உள்ளள்ச	அரசோட்சி	. சி. அ கா மே	2 0 18	10
•	பினான இ	லைக்கும் 2,828. சூதிச்சி—தம்மன	r⊚ெவட்டிய்	_	
12770	முதவிஆமி ஆராட்சிசி	அரசாட்சி	் தெ.அம்கா பேட்ட செ.நல் அவை		
			் உைழு ஒரு ஒரு விருவ	g 1 2 0	10
	பிளான 🖠	இவக்காம் 2,384. குறிச்சி—சேஜோ	<u>∌</u> சு ஷ் ருப்பு.	5 3 10	15
11036	<i>அாசாட்</i> கி	அரசாட்சு		9, 5 10	19
	பினாக	ு இலக்கம் 1,379. குறிச்சி— நவ	அவத்தை.		
P 634		புத்தளம் மனும்பிள்ளயுடைய	பாழீவயல்	6 0 20	10
Q 634	G	ீட்சை) க்காளர்கள் மேற்	பாழிவயல்	11 0 30	. 10
Q 634 R 634		மீரோசாய்பு பிச்சைமுகேம்மது	் பாழீவயல்	5 2 0	1Ô
8 634	\equiv	மேற்.	கல் த் தலை ற	0 2 11	- 10
T 634		மனும்பிள் கோயுடைய உரி த்தா			- · ·
		வார்கள்	கல் த் தலை ந	1 0 3	10
U 634		மேற்.	குளம்	4 2 33	10
V 634		ஜீ. மலாமியும் மற்றவர்களுஃ	வயல்	7 3 22	10
	பின	ாண இலக்கம் 1,099. குறிச்சி—க	நம்பே <u>.</u>	0 0 00	0.7
K 460	அர சாட்சி	தம்பிடு நயிடைபிள்ள	ar 0	9 2 33	25
M 460 ·	அரசோட்சி	மு இதன்ன நான்கள் குழுவ	0	1 2 34	200
T 400		க்குட்டி	தெனனந்தோ <i>ட்ட</i> ம்	0 2 29	
N 460	அர சாட்சி	நாகவிங்கம்	தென்ன ந்தொ ட்டம	U A 20	200
V 460	அரசாட்சி	துமிச்சி—உகுக்காப்பள்ளம். அபுசாட்சி	கா ே	8 1 8	War ya saka Sa
4 - 2 00 -	سا با ما با ب	து சாட்சி குறிச்சி—புகுதிவயல்.	€	5 . 0	
Y 461	அரசாட் கி	தாகூர்பிச்சை முகம்மது ஒச			W 22
T 401		தும் பத்தவரும்	தெனனந்தோட்ட ப்	0 3 12	. < 250
▲ 462	ap ser i d	செ. எஸ். பிச்சைத்தம்பி	தென ன நீதோ <i>டடப</i>		15
	4-				

					0	ரித்த வி ஜை கேதொன	
இல.	கேள்விக்கா ரனின் பெ யர்.	உரித்தாளிபின பெயர்.	விபதும்.		சாலம். சா. ப.		
V 462	அரசோட்சி	முத்துமை சைக்கார் இபுறுயிம்சா அம் பிச்சைத்தம்பி சேகுசி		•		Ū	
		காதரும்	தென்னந்தோட்டம	2	3 0	250	
W 462	அபசோட்சி	மேற் குறிச்சு—உளுக்காப்பள்ளம்.	தெனன்ந்தோட்டம	1	0.10	30	
L 463	அரசா ட்சி	பிச்சைமு த்து மு கம்ம த கா					
11 400	அம்பட்டள்	சும் இம்	தௌன ந்தோட்டம	2	2 2	200	
T 463	<i>அரசாட்</i> செ	சேகுஇஸ்மாயில் முக ம் மத கொகிம் மறைக்காரும் மற்ற		•		200	
		வர்களும்	தெனன ந்தோட்டம	1	0 37	250	
U 463	அரசோட்சி		தெனனத்தோடடம	2	0 19	250	

இக்காணிகளேப்பற்றிய மேலதிகமான வீளம்பரங்கள சேர்வையர் ஜெனறவிடமும் வீற்பனவீன் கொந்தீசுகணப் பற்றி புத்தளம் உதவி எசென அத்துரையவர்களிமுடம் விளுவி அறிந்துகொள்ளலாம்.

> மகோத்தமர் அவர்களில் து கட்டினயின்படி எவெறட் இம் தார்ண் இராசுரங்க விகிதர்.

No. 1,702, N.W. P.

Colonial Secretary's Office, Colombo, July 10, 1903.

N Monday, September 14, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on on the terms authorized by Government.

Four allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 234. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.		Description.		kte R.	
94001	Kirimatiyana			Forest	0	1	20
11683	Etiyawela	Preliminary plan	2,564. Claimant—	Crown. Planted land	2	1	1
11842	Toduwawa	Preliminary plan Mirisege Eli	2,630. Claimant—Cas Fernando	Crown. Low jungle	6	1	15
W1067	Nainamadama	Preliminary plan 2,040.	Claimant—Adrian	and Anthony. Garden	0	3.	29

Upset price,-Rs. 10 to Rs. 30 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 1,702, N.W. P.

වසී 1903 ක්වූ ජූලි මස 10 වෙනි දින කොළඹ මහ සෙකුතාරිස්උන් නාන්සේ ඉත් කන් ඉතා්රු වේදීය.

ව ගම දිසාවේ හලාවත දිස්නු ි කුවේ උපඒජන්තඋන්නාන්සේ විසින් මෙක් පහත සදහන්වෙන ආණ්ඩුව සන් ගණ ඉඩම් ආ ණේඩුමේ නියෝගවල පුකාරයව වැනී 1903 ක්වූ සැප්සා,ම්බර් මස 14 වෙනි. දිනවූ ස**දුද**ි දවල් 1ට හලාවක කව්වේරියේදී වෙන්දේසිකර විකුහන්ව නොකෙන් මේරුම්කර දෙන්ට යෙදෙනවා ඇත.

වගඹ දිසාමේ කලාවහ පලාඉත් දකුනු පිරිගල්කෝරල කොට්ඨාසයේ පිහිටා හිබෙන බිම්කැබෙලි 4ක්.

සිතියම 234. අයිතිකම කියන්නා-- ඉණඩව.

				•	6	3000	0.	
0	9 20 ,0.	ගම.	ඉල්ඵම්කාරයා.	අස්දම.	q.	ďι.	۵.	
ç	$9400_{\frac{1}{2}}$	කිරීමැම්ගාන	<u> </u>	wiGig	0	1	20	1
11	1683	ඇ ට් නාව ල	සිනි ∞ම 2,564,	වෑවිච්ච ඉඩම	9	1	1	
	1000	¢(omoG	සිතිගම 2,030.	රෑපපප එකම	2	_	1	
11	1842	ෙ නාඩුවාව	ම්රිස්සමත් එලියස් පුතාන්දු	GE miGig	6	1	15	
		සිනිකම 2,040.	අයිතිකම කියන්නා—අදිරියන්				٠	
W	1067	නයිනාමඩම		වත්ත	0	3	29	١.

පවත්ගන්නා ගනන රුපියල් 10ගේ සිට රුපියල් 30 දක්වා.

මෙම ඉඩම් ගැණි වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණි වගම් දිසාවේ හලාවහ උපඒජන්තඋන්නාන්ලස්ගෙන්ද දුහගන්ට පුළුවන.

ගරුතර උතුමානක්වහන්සේගේ ආසුවලෙස,

එවරාර්හි ඉම් කර්න්, මනමසකුතාරිස් වම්ය.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,256, N.C. P.

Colonial Secretary's Office, Colombo, June 29, 1903.

N Wednesday, September 23, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Kalagampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 1.317.—Kalagam korale

Villag	e—Kaduruwegama. Claimant- Applicant—Nil.	-Cro	wn.	
T .4				
Lot.	Description.		R. P.	
3919	Low jungle fit for paddy	11	0 28	
3920	Scrub jungle fit for paddy	7	0 33	
3921	Do.	10	3 32	
3922	High forest fit for paddy	12	0 10	
3923	Do.	10	3 0	
3924	Do.	7	3 32	
3926	Do.	9	2 24	
3927	Do.	5	2 20	
3928	$\mathbf{D}_{\mathbf{Q}}$.	12	2 21	
3929	Do.	8	2 19	
3930	Do.	10	0 34	
3932	Do.	10	0 22	
3933	Do.	8	2 2	
3934	Do.	10	$\tilde{0}$	
3935	Do.	ě	3 2	
3936	Do.	9	0 16	
3937	Do.	8	3 23	
3938	Do.	10	$\frac{1}{2}$	
3939	Do.	10	1 7	
3940	Do.	9	0 37	
		9	2 2	
3941	Do.	9	3 9	
3942	Do.	9	2 6	
3943	Do.	9		
3944	Do.			
3945	Do.	10	0 26	
3946	Do.	9	3 34	
3947	Do.	9	1 28	
3948	Do.	9	2 11	
3949	Do.	10	0 23	
3950	Do.	9	2 37	
3951	Do.	9	2 11	
3952	Do.	11	2 12	
3953	Do.	9	3 30	
3954	Do.	9	2 23	
3955	Do.	9	3 14	
3956	Do.	10	0 20	
3957	Do.	11	3 31	
3958	Do.	11	1 4	
3959	Do.	10	1 17	
3960	Do.	10	0 0	
3961	Do.	9	2 13	
3962	Do.	13	2 6	
3963	Do.	8	1 16	
3964	Do.	9	1 21	
3965	Do.	7	1 31	
3966	Do.	8	0 0	
3967	Do.	10	1 13	
3968	$\mathbf{D_{0}}$	8	3 30	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

> By His Excellency's command, EVERARD IM THURN

Colonial Secretary.

3963

3964

එඹ

එම

No. 1,256 N.C. P.

වණි 1903 ක්වූ ජුනි මස 29 වෙනි දින ඉකාළඹ මහමෙසකුතාරිස් උන්නා නිසේගේ කන්තෝරු මේදීග.

වරු විබිම දිසාවේ ආණ්ඩුවේ ඒජන්හඋන්නාත් මේ මිසින් වෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නිගෝගවල පුකාරයට විසී 1903 ක්වූ සැප්තැම්බු මාසේ 23 වෙනි දිනවූ බදද සවස 10 අනුරාධපුර කව්වේරියේදී වෙන්දේසිකර විකුණි න්ට ඉනාහොත් ඉබ්රුම්කර්දෙන්නට ඉයදෙනව ære.

උතුරු මහිම දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 48.

> සිතියම 1,317. කලාගම්කෝරලේ. ගම-- කදුරුවාගම. අයිතිකම කියන්නා-ආණ්ඩුව.

1 16

9 1 21 25

		_	න්ගන්න . ගනව			Upset Price Extent, per Acre.
ින ා.	අන්දම.	q. 02	ಶ. ರ್ಮ	Lot.		
3965 B	ගව සුදුසු අත්දඬුවා	කැලේ 7 1 3			Village—Muw Description—Jungl	aetagama. a fit for midde
$\frac{3966}{3967}$	එම	8 0 (552	Crown	2 0 0 15
3968	එම	10 1 13 8 3 30		553	Do.	$2 \ 0 \ 0 \ 15$
	6 9			554 555	Do. Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$
യുള്ള ആ സൽക്ക	ාඩම් ගැමා වැඩිදුර නාන්මස්ගෙනන්ද, වි			556	Do.	2 1 32 15
ගැනුණු ව	නා නමසම ගන්න, ව ැඩිදුර කාරණ උතු		ර්ශද්සිය අතු _ර ුඩ	557	Do.	3 0 0 15
එජන්ත උ	;න්තාන්සේ ඉන්ද :	දෙලැද් ද්යාලේ ආ දකුකුණ්ව පුළුවක		558 559	Do. Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$
	ර උතුමානන්වහන්			560	Do.	3 0 0 15
		රාර්ඩ් ඉම් තර්න්		561	Do.	3 0 0 15
		ි මහමසකුතාරීස්		562 563	Do. Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$
				564	Do.	2 0 0 15
				565	$\mathbf{D_0}$.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$
No. 1,257,	N.C. P. Color	nial Secretary's Of	fice.	573 574	Do. Do.	2 3 25 15 2 3 27 15
, ,		Colombo, July 3,		575	Do.	2 3 28 15
N Tu	uesday, August 25, 1			576 578	Do. Do.	2 3 25 15 2 0 0 15
Go.	vernment Agent for t	he North-Central	Province	579	Do. Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$
will put u	p to auction for sale	or settlement, at 1	ais office	580	Do.	2 0 0 15
In Anurad	hapura, the under-me	ntioned portions o	f Crown	581 582	Do. Do.	$egin{array}{cccccccccccccccccccccccccccccccccccc$
	the terms authorized			584	Do.	2 3 36 15
Sixty-IC	our allotments of land	d situated in the	Nuwara-	585	Do.	3 0 0 15
North-Cer	division of the Nuw atral Province.	arakaiawiya distri	ct or the	586 587	Do. Do.	3 0 0 15 3 0 0 15
	reliminary plan 173	Kadawat karala		588	Do.	2 3 38 15
V	illage—Kirigallewa.	Applicant—Nil.		592	$\mathbf{p}_{\mathbf{o}}$.	1 3 26 15
	Description-	-Garden.		593 594	Do. Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$
			set Price	595	Do.	2 0 0 15
Lot.	Name of Claims	Extent. pe ant. A. R. P.	Rs.	600	Do.	2 1 7 15
506	The villagers of K	irigal-		601 602	Do. Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$
	lewa	0 0 8		. 603	Do.	2 0 0 15
	Description—Open la	nd fit for paddy.		604	Do.	3 0 19 15
$512\frac{1}{2}$	Crown and Elayata	ambi 1 0 32	15		Village—Kir	
1	Description—(Old garden.		605	Description—Jung Crown	1 3 9 15
V N 44	The villagers of E					he Crown will be issued to
	lewa	5 3 12	-	the pres	ent occupants on pay	ment of fees by them in
O 44	Description—Ole	d paddy field.		-	of the lots 506, N44, ar	
. 0 44	The villagers of K lewa	25 3 30		the state of the s		ting these lands may be
						Heneral, and respecting the Govenment Agent of the
510	Description—Jung Crown	0 3 34	15		entral Province.	dovominant ngont of the
511	Do.	0 2 18	15			
527 529	Do. Do.	$\begin{array}{cccc} 2 & 3 & 35 \\ 2 & 0 & 0 \end{array}$	15			cellency's command,
530	Do.	$egin{array}{cccc} 2 & 0 & 0 \ 2 & 0 & 0 \ 5 & 0 & 29 \ \end{array}$	15 15			EVERARD IM THURN, Colonial Secretary.
531	Do.	5 0 29	15			
532 533	Do. Do.	$\begin{array}{cccc} 3 & 3 & 0 \\ 2 & 2 & 38 \end{array}$	15 15		-># 1	002 2 2 2 2 2
534	Do.	3 0 0	15	No 19	වම 1 57, N.C. P. දීන	903 ක්වූ ජූලි මස 3 වෙනි කොළඹ මහසෙනුතාරිස්
535 536	Do.	$2 \ 3 \ 0$	15	110. 1,20		න්තාන් සේ ඉන්නන් ඉන්රැ ව
536 537	Do. Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	15 15			විදිය.
538	Do.	3 0 0	15	= 00		ුවේ එජන්හ උන් නාන්සේ
543	Do.	3 0 0	15	● 5	සින් මෙහි පහත ස	දහන්වෙන ආණ්ඩුව සන්
. 🔻	illage-Kirigallewa a	nd Muwaetagama.		තක ඉදි	ාම ආණාඩුමේ නිලයා	වල පුකාරයව වුම 1903
544	Description—Jung Crown	le fit for paddy.		10 000	ගාසතු මස Zට ඉවති තිබසුර කම්බම්පියාජ්	ද්නවූ අතකරුවාද සවස
545	Do.	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	15 15		ාත් මේරුන්සාරලේ ආත් මේරුන්සාරලේ	මෙන්දේසිකර විකුණින්ට න්ට ලෙනදනවා ඇත.
546	Do	4 3 26	15	i		
547	Do.	4 0 16	15	Copo	ෙකා විඨාසයේ පිහිට. කොව්ඨාසයේ පිහිට.	බපුර පලාතේ නුවරගම් නිගබන බිම්කැබෙලි 64.
	Village-Muw	aetagama.			සිතියම් 173. කැර	
548	Description—Jung Crown	le fit for paddy.	15		කටයාගම 175. කාල කම—කිරී	
			15	4	සිහිකම කියන්නා—	ක්රිගල් ලැවේගම්වූ.
Vi	illage—Muwaetagama	and Kirigallewa.				- පවන්ගන්න
549	Description—Jung Crown	20 0 20	15			මනුත. ගතන.
550	Do.	1 3 35	15	මකා .	අන්දම.	۳. ۵۲. ۵. ور.
551	Do.	2 0 0	15	506	වන්ග	0 0 8 -

		පවන්ග	න් න				පවන්ග	edea
_		මහත. ගම	Xo.					තන.
ඉතා.	අන්දම.	g. dz. =.	di.	ඉතා.	අන්දම.		e. 01.0.	σ ₁ .
e	සිතිකම කියන්න:-ආණ්	Banna Banna		561 වි				
$512\frac{1}{3}$	වියට සුදුසු පිට්ටනිම්ම	1 0 32	15	562	සදසු කැලේ එම		$\frac{3}{9} \frac{0}{9} 0$	15
	අයිතිකම කිගනනා—කිරි	maja. (1) (1) (1)	10	563	එම		2 3 30	1.5
N 44	පුරානවන්ත	5 3 12		564	එම එම		2 0 0	15
0 44	පුරානකුඹු 3	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$					2 0 0	15
,	අයිරාකම කියන්ණ:-	40 0 00 w Arth 8		565	එම		2 0 0	15
510	තියව සිදුසු සංකේ		15	573	& 9		2 3 25	15
511	වියව සුදුසු කැලේ එම	0 3 34	15	574	එම		2 3 27	15
527	එම	0 2 18	15	575	එම		2 3 28	15
529	එම	2 3 35	15	576	එම		2 3 25	15
530		2 0 0	1.5	578	එම		2 0 0	15
	එම	2 0 0	15	579	එම		2 0 0	15
531	9 9	5 0 29	15	580	එම		2 0 0	15
532	එම	3 3 0	15	581	එම		2 0 0	15
533	එම	2 2 38	15	582	එම		$2 \ 0 \ 0$	15
534	ු එ ම	3 0 0	15	584	එම		2 3 36	15
535	් එම	2 3 0	15	585	එම		3 0 0	15
536	ූ එ ම	2 3 24	15	586	එම		3 0 0	15
537	. එම	3 0 0	15	587	එම		3 0 0	15
538	ුං එම	3 0 0	15	588	சூ		2 3 38	15
543	එම	3 0 0	15	• 592	එම		1 3 26	15
	ගුම —කිරිගල්ලව සහ	මුවඇටගම.		593	එම		2 0 0	15
544	විකට සුදුසු කැලේ	3 0 0	15	594	එම		2 0 0	15
545	. ී එම	3 0 0	15	595	එම		$2 \ 0 \ 0$	15
546	එම	14 3 26	15	600	එම		2 1 7	15
547	. එම	14 0 16	15	601	එම		2 3 35	15
	ගම — මුවඇ. එ			602	එම		2 1 33	15
	විකට සුදුසු කැලේ	13 0 29	15	603	එම		2 0 0	15
	ගම—මුවඇවගම සත			504	එ ම		3 0 19	15
549	වගව සුදුසු කැලේ	20 0 20	15	605	. එම		1 3 9	15
550	99	1 3 35	15	1		11 4		
551	න ව	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	15	@ 80 :00	506, N 44, O	44 60.00	බිම් කච්චි ල	డిల్లారు
001	ගමමුවඇ		10	නිතුනුවේ	න අත වසින් ශ්	ංසුත්ත ල	නෙක්ලකු ක	689 (5)
552	එම		15	මෙන් නි	ාංදල ඉසුසි එ	නතක් ඔම	ක ච්රිවලට	ඉද් නි
553	එම			Cros.				
554			15	® © © ©	ඩම් ගැණි වැඩි	දුර කංරු	ණ සර්වේගර්	ර්ජන
		2 0 0	15	රාල්ලන්ද	රා ක්ෂේෂ්ෂන්ද, වි	කිනීමේ ම	කාන්ලේසිය ල	வ இற்
555	එම	$\begin{array}{cccccccccccccccccccccccccccccccccccc$	15	දැනිදුර ද	කාරණ උතුරුම	ැළි විසාමව්) හැණ්ඩුවේ	00
556	එම	$\frac{2}{9}$ $\frac{1}{9}$ $\frac{32}{9}$	15	ವರ್ಧದ	නාක්සේ ගෙන්ද ද	නගන්නව	පුළුවන.	
557	 	3 0 0	15					
558	එ ම	3 0 0	15	600	රුතර උතුමානන්			æ,
559	එම	3 0 0	15		·එ	වරාර්ඩ් ඉම්	තර්න්,	
5.60	එම	3 0 0	15	ļ			කුතාරිස් වම්	Ø.
	•						•	

LAND SALES IN THE PROVINCE OF UVA.

OT No. 2,7971 of 8 perches in extent, appearing in preliminary plan No. 805, and advertised for sale by auction on July 30, 1903 (vide Land Sale Notice No. 621 appearing in Government Gazette No. 5,928 of June 19, 1903), has been withdrawn from sale.

Colombo, July 2, 1903

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 625, P. OF U.

Colonial Secretary's Office, Colombo, July 3, 1903.

N Tuesday, August 11, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Sixty-nine allotments of land situated in the Badulla District of the Province of Uva.

42.44		nary plan 415. Claimant-	-Crown.	Ex	ten	t.
Lot.	Village.	Name of Land.	Description.	A.]	R. 1	P.
1399	Kurugama in Wellawaya korale					•
1400	of Wellawaya Do.	Paluwatta-arawa Andaragastenna	Chena do.	0	0 2	
		9	uo.	1	12	O.

				Е:	xtent.	Ī
Lot.	Village.	Name of Land.	Description.	Λ.	R. P.	
•		Preliminary plan 137. Claimant-	Crown.			
381	Obadaella in Mahapalat	a korale.				
-0-	Udukinda	Tempitiwela	Patana	1	0 37	
		Preliminary plan 130. Claimant-	Crown.			
365	Haputela in Mahapalata	korale Kitulhattewatta	Old coffee garden	16	3 30	1
	Luputota in izanopana	Preliminary plan 872. Claimant—				
3014	Dikwella in Bogoda ko		0.0			
	Yatikinda	Kekunagahalandawatta	Chena	0	3 15	•
3015	Do.	do.	do.	1	1 6	•
		Preliminary plan 877. Claimant-	Crown.			
3036	Kanawagolla in Wegam	pattuwa	0 1 1		11 154	
0005	of Wellassa	Danduwantalawa	Open land	0 2	0 31	
3037 3038	Do.	do.	do. do.	3	0 5	
3039	Do. Do.	do.	Chena party cleared		0 0	•
0000	ъ.	40.	overgrown	4	2 6	3
3042	Do.	do.	Jungle	0	2 27	
3043	Do.	do.	do.	0	2 27	
3044	Do.	do.	Garden	0	0 22	
3046	Do.	do. do.	Open land do.	0	$\frac{1}{0} \frac{32}{37}$	
$\frac{3047}{3048}$	Do. Do.	do.	Jungle	ő	1 17	
3049	Do.	do.	Garden	ő	1 19	
3050	Do.	do.	Chena	0	2 20	
3051	Do.	do.	Jungle	0	1 0)
3052	Do.	do.	Garden	0	1 27	'
41011		Preliminary plan 433. Claimant—	Crown.			
1562	Kurugama in Wellaway		CI.	^		
	of Wellawaya	Talawatta-arawa	Chena	0	1 4	
		Preliminary plan 923. Claimant—	Crown.			
32 10	Wattegedara in Diky		D. J		1 95	
	Bogoda korale, Yatik		Patana	1	1 35	,
-00'		Preliminary plan 268. Claimant—	Crown.			
709	Ranasinhagama in Ka	ndapalia	m. 33 1 3		0 10	
	korale of Wellawaya	Bogahatennearawekumbur		1	0 18	•
		Preliminary plan 918. Claimant—	Crown.			
3156	Kiwulegedara in Wiyalu	wa korale	Thomas and many		• 0	,
0155	of Wiyaluwa	Maladungollemukalana do.	Forest and scrub do.	1	3 8	
3157 3158	Do. Do.	do.	do.	1	1 21	
3159	Do. Do.	do.	do.	î	0 38	
3160	Do.	do.	do.	ĩ	1 0	
3161	Do.	do.	do.	1	0 20)
3163	Do,	do.	do.	1	2 0	
3166	Do.	do.	do.	2	0 20	
3167	Do.	do.	do.	2	0 4	
3168	Do.	do. do.	do. do.	0 1	3 22 0 29	
$\frac{3169}{3170}$	Do. Do.	do.	do.	i	1 14	
3173	Do.	do.	do.	ō	3 25	
3174	Do.	do.	do.	ĭ	1 0	
		Preliminary plan 3,552. Claimant	-Crown.			
9948	Gerandibakina	Gerandibakinahena	Chena and jungle	12	3 0	
9950	Do.	do.	do.	21	2 4	ŀ
		Preliminary plan 434. Claimant—	Crown.			
1563		Vellawaya	Cl.			
1701	korale of Wiyaluwa	Hewapanguwa	Chena	3	2 18	
1564 1565	Do. Do.	Helagedara-arawa Pallemaduruwa	do. do.	0	0 39	
		Lanemaduruwa	ao.	16	3 10	
		Ambagahakumbura	do		2 27	1
1566	Do.	Ambagahakumbura	do.	4		
1566	Do.	Preliminary plan 918. Claimant-			5 5	
	Do. Kiwulegedara in	Preliminary plan 918. Claimant— Wiyaluwa	Crown.	4		
3175	Do. Kiwulegedara in korale of Wellawaya	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana	Crown. Forest and scrub	1	1 19	
3175 3176	Do. Kiwulegedara in	Preliminary plan 918. Claimant— Wiyaluwa	Forest and scrub	4 1 1	1 10 1 20)
3175	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do.	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do.	Crown. Forest and scrub	1 1 0	1 10 1 20 3 36	3
3175 3176 3177 3178 3180	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do.	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do.	Forest and scrub do. do. do. do. do.	1 1 0 1	1 10 1 20	3
3175 3176 3176 3177 3178 3180 3181	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do.	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do.	Forest and scrub do. do. do. do. do. do. do.	1 1 0	1 10 1 20 3 36 1 34) 6 4
3175 3176 3177 3178 3180	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do.	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do.	Forest and scrub do. do. do. do. do.	1 1 0 1 2	1 19 1 29 3 36 1 34 0 () 3 4)
3175 3176 3176 3177 3178 3180 3181	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do.	Preliminary plan 918. Claimant—Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do.	Forest and scrub do. do. do. do. do. do. do. do. do.	1 1 0 1 2 1	1 19 1 29 3 36 1 34 0 0 2 4) 3 4)
3175 3176 3177 3178 3180 3181 3182	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do.	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do. Preliminary plan 270. Claimant—	Forest and scrub do. do. do. do. do. do. do. do. do.	1 1 0 1 2 1	1 19 1 29 3 36 1 34 0 0 2 4) 3 4)
3175 3176 3176 3177 3178 3180 3181	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do. Co. Do. Co. Do. Do. Co. Co. Co. Co. Co. Co. Co. Co. Co. C	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do. Preliminary plan 270. Claimant—	Forest and scrub do. do. do. do. do. do. do. do. do.	1 1 0 1 2 1 1	1 13 1 23 3 36 1 34 0 0 2 4 3 38	9 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6
3175 3176 3177 3178 3180 3181 3182	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do. Co. Do. Do. Ranasinhagama in K	Preliminary plan 918. Claimant—Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do. do. do. ado. do. ado. do. do. do.	Forest and scrub do. do. do. do. do. do. do. co. do. co. do.	1 1 0 1 2 1	1 13 1 23 3 36 1 34 0 0 0 2 4 3 38 0 0 14) 3 4) 4 3
1566 3175 3176 3177 3178 3180 3181 3182	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do. Co. Do. Co. Do. Do. Co. Co. Co. Co. Co. Co. Co. Co. Co. C	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do. Treliminary plan 270. Claimant— andapalla Tumpelakumbura Pinarawepatana	Forest and scrub do. do. do. do. do. do. do. Crown. Paddy field Patana	1 1 0 1 2 1 1	1 13 1 23 3 36 1 34 0 0 0 2 4 3 38 0 0 14) 3 4) 4 3
3175 3176 3177 3178 3180 3181 3182 711	Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do. Co. Do. Do. Do. Do. Do. Do. Do. Do. Do. D	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do. Treliminary plan 270. Claimant— andapalla Tumpelakumbura Pinarawepatana Preliminary plan 418. Claimant—	Forest and scrub do. do. do. do. do. do. do. Crown. Paddy field Patana	1 1 0 1 2 1 1	1 13 1 23 3 36 1 34 0 0 0 2 4 3 38 0 0 14) 3 4) 4 3
1566 3175 3176 3177 3178 3180 3181 3182	Do. Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do. Co. Do. Do. Do. Medagalbokka in Wellawaya	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do. Treliminary plan 270. Claimant— andapalla Tumpelakumbura Pinarawepatana Preliminary plan 418. Claimant— Vellawaya	Forest and scrub do. do. do. do. do. do. do. Crown. Paddy field Patana -Crown.	1 1 0 1 2 1 1	1 13 1 29 3 36 1 34 0 0 2 4 3 38) 3 1 1 3
3175 3176 3177 3178 3180 3181 3182 711	Kiwulegedara in korale of Wellawaya Do. Do. Do. Do. Do. Do. Do. Co. Do. Do. Do. Do. Do. Do. Do. Do. Do. D	Preliminary plan 918. Claimant— Wiyaluwa Maladungollemnkalana do. do. do. do. do. do. do. Treliminary plan 270. Claimant— andapalla Tumpelakumbura Pinarawepatana Preliminary plan 418. Claimant—	Forest and scrub do. do. do. do. do. do. do. Crown. Paddy field Patana	1 1 0 1 2 1 1	1 13 1 23 3 36 1 34 0 0 0 2 4 3 38 0 0 14) 3 4 3 1 1 1 1 1 1

		· · · · · · · · · · · · · · · · · · ·					
	Lot.	Village.	Name of Land. Preliminary plan 78.	Description.	Ex	-	
	204 205	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya Do.	Udamullemukalana Galpodihenamukalana	Forest do.	47 19		0 28
			Claimant—Isalebbe Abudu.				
s	8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititennehena	Chena	6	3	8
			Claimant-Muttiyah.				
Т	8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	9	1	17
			imant—Siyatu Gamarala.				
U	8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Kirimullahena	Chena	1	0	26
			Claimant—Crown.				
	206	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Illuktenna or Diyahititenna	Forest	30	2	11
			laimant—S. Konnehami.				
V	8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	10	3	26
		Clain	nant—K. Sinnappu's heirs.		v		
W	8	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Diyahititenna	Chena	5	.0	31
			Claimant—Crown.	*			
	207	Bulatwelgodagama in Kandapalla korale of Wellawaya	Udamullamukalana	Forest	27	0	22
		Prelimina	ry plan 381. Claimant—Crov	wn.			
	1262	Telulla in Wellawaya korale of Wellawaya	Mayilagahaganila	Paddy	0	٥	33
	1263	Do.	Pahala-aswedduma	Chena	3		11
		Prelimina	ary plan 61. Claimant-Crow	7 n.			
	155	Pitiyekumbura in Gampaha korale					
	156	of Udukinda Do.	Gewattakumbura Illuktenna-arawa	Old paddy field do.	2 1	0	$\frac{25}{8}$
	190				•	U	Ü
	224	Landewela in Udapalata korale of Udukinda	ry plan 85. · Claimant—Crow Hompolladowa	Patana	2	0	22
					-	•	
	=0		ry plan 506. Claimant—Crow	V 11.			
A	53	Hamapola in Nilgala korale of Wellassa	Kubukkandeniyearawa	Paddy field	1	1	35

Upset price.,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN,

Colonial Secretary.

No. 625, P. OF U.

වම් 1903 ක්වූ ජූලි මස 3 වෙනි දීන කොළඹ මහසෙකුතාරිස්උන්තාන්සේගේ කන්තෝරුවේදීය.

 $m{C}$ ඉව දිසාවේ ආණාඩුවේ ඒුජන්තඋන්නාන්සේ විසින් වෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වයි 1903 ක්වූ අගොස්තු මස 11 වෙනි දිනවූ අගහරුවාද පස්වරු 12 බදුල්ලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණින්ට යෙදෙනවා ඇත.

ඌව දිසාවේ බදුළු පලාගත් පිහිටානිබෙන බිම්කැබෙලි 69කි.

	ස්තිරාම 41	o. අසනසාම කායනනා—අ	වුණාසුට.	9	හස	D.
නො.	ගම.	ඉඩමේ නම.	අභ්දම.	œ.	σz.	0 .
1399	වැල්ලවාලේ වැල්ලවායකෝර ලේ කුරුගම	පාළුවන්නේ අරාව	ගේන	0		26 25
140 0	40	අන්දශර්ගස්තැන්න සිනියම් 137.	<u>එ</u> ම	1	1	20
381	ඔබඩඇල්ල මෙබඩඇල්ල	කැම්පිපිවෙල සිතියම 130.	පතන	1	0	37
365	මකපලාසකෝරලේ කපුසලේ	කිතුල්ගත්තේවත්ත	පරන කෝපිවන්න	16	3	30

				2		
@ නා .	6	-0-0-0			004	
(D)	ග ම්,	ඉඩමම් නම.	අන්දම.	4.	Jγ.	. o.
		සිනියම 872.				
3014	ගවිකි ඳ ඉඩා්ගොඩණෝරලේ					
	දික්වැල්ල	කැකුනගහලන් දෙවන්න	ෙ ස්ත	0	3	15
3015	එම්	එම	ළු ම	1	1	
		් සිතියම් 877.				
3036	වෙල්ලස්සේ වැගක්පත්තුවේ					
	කතවැගොල්ල	දඬුවන් තලාව	එලීමහන් ඉඩම	0	0	31
037	එම	එම	එම	2	0	28
038	එම	එම	එම	3	0	5
039	එම	එම	පංගුවක් එලිකර කැ			
			ලේ වැවී නිවෙන			
	•	,	ලක් හ	1	2	6
042	එම	එම .	කැලේ	()		27
043	එම	එම	<u> </u>	0		27
044	එම	එම	වන්න	Ö		22
046	එ⊚	එම	එලිමකන් ඉඩම	ŏ		32
047	එම	29	ලම ශ්යාවේ	ŏ		37
048	එම	එම		ő		17
049	එම	<u>එ</u> ම	කැමල්			
050			වන්ත	0		19
	එම	එ ම	ංස් න	0		20
051	එම	එ ම	කැ⊚ ල්	0	1	
052	එ⊚	එම	වත්ග	0]	27
		සිනියම 433.				
562	වැල්ලවායේ වැල්ලවායකෝර					
	අල් කුරුගම	නලවහ්නේ අරාව	ල ග්න	0	1	4.
		සිනියම 923.			_	_
3210	ශටිකිඳ බෝගොඩකෝරලේ	මෝගල්පැ ගමන් හේමන්				
	දීක්වැල්ලේවත්තේ ගෙදර	පතන	පතන	1	1	35
	අතා දේශ ල යන හෙ කේදර	සිනියම 268.	Casa	T	1.	99
709	and and and and and an area					
103	වැල්ලවා ඉස් කන්දෆල්ල කෝ	බෝගුකු හැන්නේ අරාවේ	5.4			
	ර්ලේ රනසිංහගම	කුඹුර	කුඹුර	1	0	13
		සිතියම් 918.				
156	ව්යළුවපලාත ව්යළුවකෝරලේ		මූකලාන සහ සිහින්			
	කීවුලේගෙදර	මලදුන්ගොල්ලේ මූහලා ත	உ ட்டு	1	3	8
3157	එම	එම	එම	1	1	32
158	එම	එම	එම	1		21
159	එම	එම	එම	ī		38
160	එම	එම	එම	ī	1	
161	<u>එ</u> ම	එ ම	එම	1		20
163	<u>එම</u>	එම	එම			
166	එ ⊚ .			1	2	
167		එම	එම	2	0	
	එම	එම	එම	2	0	
168	එම	එම	එම	0		22
169	එම	එම	ජම	1	0	29
170	එම	එම	එම	1	1	14
173	එම .	එ ම	එම	0	3	25
174	. එම	එම	එම	1	1	
		සිනියම 3,552.				
948	ගැරහි බක්ත	ගැරඹිබකින ගේන	හේත නොහොත්			
			කැලේ	12	3	0
950	එම	එ ම	6 9	21	2	4.
,		සිකියම 434.	O ₃	41	-	7:
563	වැල්ලවාහදිසාමේ වැල්ලවාහ	mm 20 101.				
.000	කෝරලේ පල්ලෙමදුරුව	and in a second			2	
564		ඉහිචාපන්තුව	ගේත ු	3		18
	එම	මෙනල ෙගදර අරාව	එම	0		39
565	එම	පල් ලේමදරුව	එම	16		10
566	එම	අඹ්ගහකුමුර	එ ම	4	2	27
		සිතියම් 918.				
175	ව්යඵවදිසාවේ ව්යඵවකෝරලේ					
	ලේ කිවුලේගෙදර	මලදුන්ගොල්ලේ මූගලාන	මූකලාත සහ සිහින්			
			කුලේ	1	1	19
176	එ ම .	එම	එ ම	1		29
3177	එම	. එම	එම			
178	එම	එම		0		36
180	එ ම		එ ම .	1		34
181	<u>තිම</u>	එම	එම	2	0	
	එ ම	එම	එම	1	2	
182	ອອ	එම	එම	1	3	38
717	24.2	සිතියම 270.			-	
711	වැල්ලවායේ කන්දපල කෝර					
	ලේ රනසිංහගම	කම්පලේකු ඹුර	කුඹුර	1	0	14
712	එම	පිංඅරාමේ පතන	පතන	ō		20
	1			J	0	20

1419			.අන්දම.	q.	dı. e	٥.
		සිනිගම 418.				
1.10	වැල්ලවාගදිසාමේ වැල්ලවාග					
	ඉතා්රලේ මැදගල්බොන්ක	දෙපා වෙල කුඹු 🤊	කුඹුර	1	1 2	
1420	ల్పి	කොළහාවි ලේ අරාව සිනියම 78.	එම	0	3	5
204	වැල්ලවාගදීසාවේ කන්දපල්ල					
	ංකා් රලේ බුලක්වෑල් ගොඩ	උ ඩුමුල් ෳල්මූ කලාන	මූ ක ලාන	47	0	0
205	එම	ගල් පොහි ඉහි ඉහි මුකලාන	එම	19	2 2	8
	අයිනිකම කි	යන්නාඉසාලෙනිමේ අවුදුලි	මුච්චිතා.			
S 8	වැල්ලවා අදිසාවේ කන්දපල්ල					
	නෝරලේ බුලක් වැල්ගොඩ	දියගිවිතැන්නේඉහ්න	ඉත් න	6		8
T 8	- එම	කිරිවුල්ලේසේන	එම	9.	11	7
	අයිනි.	කම කිය න් නා—සියාතුගමරාල	9.			
U 8	එම	කිරිමුල්ලේ ෙහන	එම	1	0 2	6
	අසි	හිතම කිහන්න:—ආණඩුව.				
206	த ூ	ඉවත්හැන්න ඉතාහොත් දි	œ			
		් හිටිකැන්න	මූකලාන	30	2 1	Ĩ.
	අයි නි කම	කිහන්නා—ඇස්. ඉඟා ක්තේ	ກາ ອີ້ .			
v 8	එ ම	දිගතිවිතැන්න	ගේක	10	3 2	6
•	අයිරිකම කිගෙන්ද	තා—කේ. සෙනප්පුගේ උරුම්	ක්තාරයෝ.			
w 8	. එම	දිගහිම්තෑන්න	හේත	5	0 3	1
., •	අසි	තිකම කියන්න:—ආණාඩුව.				
207	එ ⊚	උ ඩුවුල්ලේවුකල න සිතියම් 381.	මූකලාන	27	0 2	. 2
1262	වැල්ලවාය දිසාමේ වැල්ලවාය	මසිලගතුගත්තීලේ පහල				
	මකා්රලේ නෙළුල්ල	අස් වැද්දුම	කුඹුර	0	0 3	
1263	එම	් එම	හේත	3	1 1	1
		සිනියම 61.				
155	උඩුකිද ගම්පග නෝරලේ					
200	පිරිගේ කුඹුර	ංග්, ව හ්ත, කුඹුර	පරණ කුඹුර	2	0 2	5
156	එම	ඉළුක් හැන්නේ අරාව	එම	1		8
200		සිතියම 85.				
224	උඩුක්ද උඩපලාත කෝරලේ					
221	ලක්දෙමෙල	හෝම්පලදෞව සිතියම් 506.	පතත	2	0 2	22
A 53	වෙල්ලස්සේ නිල්හලකෝට					
	ලේල් භාවාලපාල ලේ භාවාලපාල ්කරයක ලංසුව රුපියල් 103.	කුඹුක් කණි දෙනියේ අරාව	කුඹුර	1	1 8	35

මෙම ඉඩම ගැන වෑඔිදුර කොරතුරු සර්මව්යර්ජකරාල්උන්නාන්සේමෙන**න්ද, විකි**නීමේ **කොන්දේසි ගැණ** ඌමේ ආණ්ඩුමේ ඒජන්නඋන්නාන්සේමෙනන්ද දුනගත හැකිය.

ගරු හර උතුමා නන්වනත් සේ ගේ අසුම ලෙස,

එවරාර්හි ඉම් කර්න්, 🚜 ු මහසෙකුතාරිස් වම්න.

No. 626, P. OF U.

Colonial Secretary's Office, Colombo, July 3, 1903.

N Friday, August 14, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Twenty-six allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 825. Claimant-Crown. Applicant-Mr. J. Rettie.

•	T.P.F.			\mathbf{E}	xte	ent.
Lot.	Village.	Name of Land.	Description.	A.	R.	P.
2877 2878	Angode in Soranatotapalata Wiyaluwa	Welkelepatana do. eliminary plan 790.	Patana do.	61 66	0 1	$\frac{0}{32}$
2748	Octumbe in Oyapalata, Wiyaluwa	Pitamaruwapatana	Patana	75	0	0
9391 93914	Pre Mudunpita in Udapalata, Udukinda Do.	eliminary plan 3,383. Gongalahulapatana Kumbalarawehena	Patana Chena	6	1 3	2 0
	Pre	eliminary plan 2,820.				
8656	Kahatawela in Mahapalata korale, Udukinda	Boragahaulpota	Paddy field	0	3	16
	\mathbf{Pr}	eliminary plan 3,317.				
9281	Palugama in Udapalata korale of Udukinda	Maragasellapatana	Patana	3	1	25
	Pre	eliminary plan 3,323.				
M 502	Yalpatwela in Dambawinipalata, Udu kinda	- Mahakumburawatta	Coffee	2	2	24
9298	Do.	Pela-arawa	Paddy field	0	0	32

Lot.	Village. Nam	e of Land.	Description.			ent.	
		iminary plan 3,329.					
9312	Alawatugoda in Udapalata korale of	J pan- stones					
	Udukinda	Kolapatana	Patana	3	2	15	
	Prel	iminary plan 3,324.					
9299	Puhulpola in Dambawinipalata, Udukinda	Wandebeddekumbura	Paddy field	5	1	9	
		minary plan 3,586.					
10075	Welimada in Udapalata of Udukinda	Ampitiyetenna	Patana	0	2	27	
	Preli	minary plan 3,178.					
9025	Girambagama in Udapalata korale,						
	Udukinda	Gedaragodahena	Chena	13		38	
9026	Do.	Gannilagodahena	do.	23	1	0	
		minary plan 3,221.					
9104	Palugama in Udapalata korale,						
040-	Udukinda	Palugamahena	Patana	3	0	4	
9105	Do.	do.	do.	1	3	34	
	Preli	minary plan 3,276.					
9213	Alawatugoda in Udapalata, Udukinda	Mahawelatennapatana	Patana	10	3	5	
	Preli	minary plan 3,293.					
9231	Kumarapattiyagama in Udapalata						
	korale, Udukinda	Walkanatiyapatana	Patana	3	2	3	
9232	Do.	do.	do.	3	1	21	
9233	Do.	do.	do.	1	2	8	
9234	Do.	do.	do.	$\frac{1}{3}$ $\frac{2}{2}$	3	25	
9235	Do.	do.	do.	2		36	
9236	Do.	do.	do.	2	1	9	
		minary plan 3,299.					
9241	Nugatalawa in Udapalata, Udukinda	_	Patana	10		19	
9242	Do.	Cocona-arawewattahena	do.	1		19	
\mathbf{B} 500	Do.	do.	Coffee	0	0	17	

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 626, P. OF U.

වණී 1903 ක්වූ ජූලි මස 3 වෙනි දින කොළඹ මහශසකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුමේදිය.

ලාව දියාමේ ආණ්ඩුමේ ඒජන්තලන්තාන්සේ විසින් මෙසි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුමේ නිසෝගවල පුකාරයට වෂී 1903 ක්වූ අගෝස්තු මස 14 වෙනි දිනවූ සිකුරුද, පස්වරු 1ට බදුල්ලේ කච්චේරියේද වෙන්දේසිකර විකුණන්ට යෙදෙනවා ඇත.

ඌව දිසාමේ බදුළු පලාමන් පිහිටා නිබෙන බිම්කැබෙලි 26යි.

සිතියම 825. අයිතිකම කියන්නා—ආණ්ඩුව. මෙම ඉඩම්වලට ඉල්එම්කාරයෙක් නැහැ. මහත. ඉණා. ගම. ඉඩමේ නම. අන්දම. අ. රු. ප. වියළුව සොරනාකොට පලාත 2877 අන්ඉගාඩ වැල්කැලේපතන පතන 61 0 0 2878 එම 20 එම 66 1 32 සිනියම 790. 2748 වියළුව ඔයපලාන ඔතුඹේ පිටමාරුවපතන එම 75 0 0 සිනියම 3,383. උඩුකිඳ උඩුපලාත මුදුන්පිට 9391 ගොන්ගල් හුලපතන කුඹල්අරු වෙතන්න එම 9391 ගස්න සිතියම 2,820. උඩුක්ඳ මහපලාතකෝරලේ 8656 **කහ**ට්වෙල බොරගහඋල්පොත කුඹුර 0 3 16 සිතියම 3,317. උඩුක්ද උඩපලාතකෝරලේ 9281 පාළුගම මාරගස්ඇල්ලේපතන පතත 3 1 25 සිනියම 3,323. උඩුකිඳ දුඹවිනිපලාත යල් M502පුක්ල ද්ය පත්වේල එම මහකුඹුරවත්ත 2 24 කෝපි 9298 පැලඅරුව 0 32 කුඹුර සිතියම 3,329. උඩුකිඅ උඩපලානුකෝරලේ 9312 අලපතුගොඩ **ශකාලපතන** පතන 3 2 15 සිතියම 3,324. උඩුක්අ දඹවිනිපලාත පුහුල් 9299 ිපාල වන්දිබැද්දෙකුඹුර කුමුර 5 1 9 **සි**නියම 3,586. උඩුකිඳ උඩපලාතකෝරලේ චැලිමඩ 10075 අම්පිටිශේතැන්න 2 27 C 17

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	@ q. (to to	ි. ප.	
9025	උඩුකිඳ උඩපලාතකෝරලේ	සිනියම 3,178.				:	
9026	ිනී ර මේඛ්ගම එම .	ගෙදරගොඩහේන ගන්නිල්ලේගොඩහේන	මහ්න එම	13· 23	2	38 0	
9104	උඩුකිඳ උඩපලානකෝරලේ	සිතියම 3,221.					
	පාළුගම	පාඵගමයේන	පතන	3	0	4	
9105	එ ම	එම සිතියම 3,276.	එ ම	ļ	3	34	
9213	ගොඩ ගොඩ	මහ ල වලතැන්ගේපතන	එ .ම	10	3	5	
9231	උඩකිඳ උඩපලාතමක්රලේ කුමාරපච්චිගේගම	සිනියම 3,293. වල්කනවිඉය්පතන	එ ම		2	3	
9232	තුම ාට ටටට බෙහියම එම	එම	ව ම එම	3	1	21	
9233	එම	එ ම	<u>එ</u> ම	1	2	8	
9234	එම	එම .	එම	ŝ	3		
9235	එම	29	29	2	.2		
9236	එම	එම .	එම	$\tilde{2}$	ī	9	
		සිතියම 3,299.					
9241	උඩුකිඳ උඩපලාත නූගතලාව		පතුන	10	1	19	
9242	90	කොකනඅර මේව න් නේ ගේන	එම	1	2	19	
B 500	බ ම.	20	20	0		17	
අක්ක	රයකට ලන්සුව රුපියල් 10යි.						

මෙම ඉඩම් ගැණ වැඩිදුර ඉතාරතුරු සර්මව්සර්ජනරල්තැනගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ ඌව පලාකේ ආණ්ඩුවේ එජන්තතැනගෙන්ද දනගත හැකිය.

ගරුතර උතුමානන්ව භන්මස්ගේ ආඥාව ලෙස, එවරුර්ඞ් ඉම් තර්න්, මහසෙකුතාරිස් වම්හ.

No. 627, P. OF U.

Colombo, July 8, 1903.

N Friday, August 21, 1903, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 1,042. Village—Therelagama in Dambagalla korale of Wellassa. Applicant—Gangodagedara Moddumarala.

			E	s te	ent.
Name of Land.	Name of Claimant.	Description.	A.	R.	. P.
Kaduanawa	Crown	Paddy	3	1	0
Preliminary plan 1,037.	Village—Poondulla in Gurupanwela of P Applicant—N. Haramanis Appu.	alwatta korale of Binter	ına.		
Galabandahena	Crown	Chena	3	1	17
Preliminary plan 1	,015. Village – Kalupahana in Kandapall Applicant – H. D. Hendrick Appuhamy.	•			
Kalupahanatenna	Crown	Chena	1	3	38
Preliminary plan	Applicant—Nil.				
Maligatennetenna			0	2	24
Preliminary plan	1,048. Village—Dunumuwa in Medagan Applicant—Nil.				
Pahalakumburepitiya	Crown		_		12
			4.	Z	28
Preliminary pla	an 969. Village—Andawela in Bogoda ko Applicant—Mr. J. W. de Silva.				
Kirimadupatana	Crown		-	0	25
Preliminary plan 964.	Village—Agampodigama in Kelangamu Applicant—Nil.				
Purandandugalapatana		Patana	0	3	13
Preliminary plan	n 959. Village—Egodagama in Mahapalat Applicant—Nil.				
Kudugalgodapatana	Crown		3	3	17
Preliminary p	Applicant—Nil.				
Heenarawa	· Crown .	Paddy	0	0	37
• •	Applicant—Nil.				
Dikulpotakumbura	Crown	Paddy	0	1	18
Preliminary plan 98	 Village—Hinarangolla in Dehiwinipale Applicant—Nil. 	ata korale of Udukinda.			
Yahalearawa	Crown	Patana	1		30
	Kaduanawa Preliminary plan 1,037. Galabandahena Preliminary plan 1 Kalupahanatenna Preliminary plan Maligatennetenna Preliminary plan Pahalakumburepitiya Wanakapukindahena Preliminary pla Kirimadupatana Preliminary plan 964. Purandandugalapatana Preliminary pla Kudugalgodapatana Preliminary pla Heenarawa Preliminary plan 984 Dikulpotakumbura	Kaduanawa Preliminary plan 1,037. Village—Poondulla in Gurupanwela of P Applicant—N. Haramanis Appu. Galabandahena Crown Preliminary plan 1,015. Village—Kalupahana in Kandapall Applicant—H. D. Hendrick Appuhamy. Kalupahanatenna Crown Preliminary plan 1,008. Village—Kebelladuwa in Yatipala Applicant—Nil. K. Rankiriya Preliminary plan 1,048. Village—Dunumuwa in Medagan Applicant—Nil. Crown Pahalakumburepitiya Wanakapukindahena Crown Preliminary plan 969. Village—Andawela in Bogoda ko Applicant—Mr. J. W. de Silva. Kirimadupatana Crown Preliminary plan 964. Village—Agampodigama in Kelangamu Applicant—Nil. Crown Preliminary plan 959. Village—Egodagama in Mahapalai Applicant—Nil. Crown Preliminary plan 954. Village—Horatota in Gampaha Applicant—Nil. Crown Preliminary plan 984. Village—Karagastenna in Dambawinipa Applicant—Nil. Dikulpotakumbura Preliminary plan 989. Village—Hinarangolla in Dehiwinipali	Kaduanawa Crown Paddy Preliminary plan 1,037. Village—Poondulla in Gurupanwela of Palwatta korale of Binter Applicant—N. Haramanis Appu. Galabandahena Crown Chena Preliminary plan 1,015. Village—Kalupahana in Kandapalla korale of Wellawaya. Applicant—H. D. Hendrick Appuhamy. Kalupahanatenna Crown Chena Preliminary plan 1,008. Village—Kebelladuwa in Yatipalata korale of Udukinda. Applicant—Nil. Maligatennetenna K. Rankiriya Chena Preliminary plan 1,048. Village—Dunumuwa in Medagam pattu of Wellassa. Applicant—Nil. Pahalakumburepitiya Crown Paddy Wanakapukindahena do. Chena Preliminary plan 969. Village—Andawela in Bogoda korale of Yatikinda. Applicant—Mr. J. W. de Silva. Kirimadupatana Crown Patana Preliminary plan 964. Village—Agampodigama in Kelangamuwa, Udapalata, Udukind. Applicant—Nil. Purandandugalapatana Crown Patana Preliminary plan 959. Village—Egodagama in Mahapalata korale of Udukinda. Applicant—Nil. Crown Patana Preliminary plan 954. Village—Horatota in Gampaha korale of Udukinda. Applicant—Nil. Crown Paddy Preliminary plan 984. Village—Karagastenna in Dambawinipalata korale of Udukinda Applicant—Nil. Crown Paddy Preliminary plan 989. Village—Hinarangolla in Dehiwinipalata korale of Udukinda.	Name of Land. Kaduanawa Crown Paddy 3 Preliminary plan 1,037. Galabandahena Preliminary plan 1,015. Village—Poondulla in Gurupanwela of Palwatta korale of Bintenna. Applicant—N. Haramanis Appu. Crown Chena 3 Preliminary plan 1,015. Village—Kalupahana in Kandapalla korale of Wellawaya. Applicant—H. D. Hendrick Appuhamy. Crown Chena 1 Preliminary plan 1,008. Village—Kebelladuwa in Yatipalata korale of Udukinda. Applicant—Nil. Maligatennetenna K. Rankiriya Chena 0 Preliminary plan 1,048. Village—Lounumuwa in Medagam pattu of Wellassa. Applicant—Nil. Pahalakumburepitiya Crown Paddy Wanakapukindahena Crown Paddy Wanakapukindahena Preliminary plan 969. Village—Andawela in Bogoda korale of Yatikinda. Applicant—Mr. J. W. de Silva. Crown Patana Preliminary plan 964. Village—Agampodigama in Kelangamuwa, Udapalata, Udukinda. Applicant—Nil. Crown Patana O Preliminary plan 959. Village—Henatota in Gampaha korale of Udukinda. Applicant—Nil. Crown Patana O Preliminary plan 954. Village—Horatota in Gampaha korale of Udukinda. Applicant—Nil. Crown Paddy O Preliminary plan 984. Village—Karagastenna in Dambawinipalata korale of Udukinda. Applicant—Nil. Crown Paddy O Preliminary plan 989. Village—Karagastenna in Dehiwinipalata korale of Udukinda. Applicant—Nil. Crown Paddy O Preliminary plan 989. Village—Hinarangolla in Dehiwinipalata korale of Udukinda.	Raduanawa Crown Paddy 3 1

					E	xtc	nt.
I	ot.	Name of Land.	· Name of Claimant	Description.	A.	R.	P
		Preliminary plan 985	. Village—Halatutenna in Kanda Applicant—Nil.	palla korale of Wellawaya.			
3	355	Kotuagodallapatana	Crown	Chena and jungle	1	1	4
		Preliminary plan 987.	Village - Kumbukana in Buttala Applicant-Nil.	Wedirata korale of Buttala.			
3	359	Makulanakele	Crown	Forest	3	3	6
	•	Preliminary plan 672.	Village—Yatikumbalwela in Kum Applicant—Mr. J. H. B. Cockburn	balwela korale of Yatikinda.			
T	72	Tennekumburepatana	Crown	Patana	2	1	
	72	Galkotuwapatana	do.	do,	1	3	15

Upset price for all lots, except lot 3,359, Rs. 10 per acre; lot 3,359, Rs. 15 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 627, P. OF U.

විසී 1903 ක්වූ ජූලි මස 8 වෙනි දින කොළඹ මතලසකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදිය.

ල ව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋන්තාන්ගේ විසින් ඉමහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ් ඩුවේ නිශෝගවල පුකාරපට වෂී 1903 ක්වූ අශෝස්තු මස 21 වෙනි දිනවූ සිකුරාද පස්වරු 1ව බිදුල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණින්ට ගෙලදනවා ඇත.

උඉව දිසාවේ බදුළු පලාතේ පිහිඩා තිබෙන බිම්කැබෙලි 16යි.

සිතියම 1,042. ඉල්එම්කාරතා—හන්ගොඩගෙදර මැද්දම**රාල.** අයිතිකම් කියන්**නා—ආණ්ඩු**ව.

# # # # # # # # # # # # # # # # # # # #	ධ්යම 1,042. ඉල්එම්කාරයා—න	න්ගොඩම නදර මැ <i>ද්</i> දම රාල.	අස්තිකම් කියන්නා-අ	-025 5)	ಲ,		
				0	තර	0.	
⊕ 207.	ගම.	ඉඩළම් නම්.	අන්දම.	œ. e	đz.	6,	
3457	වෙ ල්ලස්සේ දඹගල්ලකෝ						
020.	රලේ ඉහර ලෙසම	කඩුඅනාව	ୟାଷ୍ଟ୍ରିଦ	3	1	0	
	සිතියම 1,037.	ඉල්එම්කාරයා—ඇත්. හර	ානිස්අජ්පු.				
3434	බින්තැන්නේ පල්වත්ත	•	•				
	කෝරමල් ගුරුපන්						
	⊛ෙල පිමුල්ල	ගලබන්දසේන	ලක්ත	3	1	17	
	සිතියම 1,015. ඉ	ල්ළුම්කාරයා—එව්. ඩී. ඉහන්	ළි ක් අ ප් පුහාමි.				
3396	වැල්ලවාගේ කන්දපල්ල				_		
	ංකා්රලේ කඵපහන	කළුපහනතැ නින	මගින	1.	3	38	
0.100	සිනියම 1,008.	අපිනිකම් කිගෙන්නා—ඉක්.	රන්තිරිගා.				
Q 109	උඩුකිඳ යවිපලාතකෝරලේ			^	0	0.1	
	කෘතිල්ල අප	මාලිගතැන්නේගේන	ඉස් හ	0	Z	24	:
3468	සිතියම 1,0		ுகிற ்.				
9400	වෙල්ලස්සේ මැදගන්පත්තුවේ * කම්බ		3.4	Δ	0	12	
3469	දුනුමුව එම	පහලකුඹුරේපිටිය	කුඹුර	0 4		28	
3407	සිතිගම 96	වනකාපුකිඳ®න්න 39. අයිතිකම කියන්නා—ආ	ෙ ස්ත පේඛඛ	4	4	40	
3328	යට්කිඳ වෝගොඩණක්රලේ	ാം. අയവയെ യാധയായുമ	கூறும்.				
0020	ආද වෙල	කිරීමඩුපතන	පතන	6	0	25	
	1-1-0	සිතියම් 964,		•	·		
3307	උඩුකිද උඩපලා හ ණේ ලන්						
	ගමුවේ අගන්පොඩිගම	පුරන්දඹු හලපතන	එම ්	0	3	13	}
		⊞නි ∞ම 959.	7				
3294	උඩකිදමහලා හකෝරලේ						
	එඉගාඩගම	කුඩුගල්ගොඩපහන	లి అ	3	3	17	7
		සිනිකම 954.	***************************************				
3282	උ ඩුකිඳගම්ප න කෝරලේ						
	ගොරතොව	කීන්අරාව	කුඹුර	0	(3	7
0074	-0.0 00.0	සිනියම 984.					
3354	උඩු කිඳ දඹවිනිපලංගනෝරලේ	.	. V <u>.Z</u> o (_
	කරගස්තැන්න	දිකුල් පොතකුමුර	එම	0		1 1	5
3363		සිනියම 989.					
2002	උඩුක්ද දෙනිව්නිපලානකෝර ලේ හින්නාරන්ගොල්ල					0 0	۸
	ලෙ ගහනාරනමොලිලි	යන ලේඅරාව සිය ක 005	පතන	1	,	0 3	U
3355	වැල්ලවායේ කන්දපල්ලකෝ	සිතියම 985.					
0000	මේ න ටාට්තැන්න රුල්ල්ටාගේ සැනද්පල්ලකෝ		andria man an and	1.		1	4
	-C -C-Butan	කවු ආගො ඩල්ලේප තත සිත්යම 987.	ඉගින සහ කැලේ	J.		T	±
3359	බුත්තල වැදිරවකෝරලේ	wane 701.					
	ක්ෂිකුකන	ඉත් ධන කැලේ	මූකලාන	3		3	6
	• 🔾 📆 📆	- #OosmfaQ	Sam Gran	J			•

•	න.	ගම,	ම්වැළෙ කුම.	අන්දම.	® ∞ අ. ૮	ක. ෑ. ප.	
\mathbf{T}	72	සිනියම 672. ශටීකිඳ, කුඹල්වෙලනෙක්රලේ	ඉල්ළුම් කාරගා — ඉජි. එව්. ව	බී. ⊕කාඛා ්. ්			
U	72	ස ිකුඹල් වෙල ි එම	තැන් ෙන් කුඹු • ඊපතන ගල් ෙකොටු ∍වපතන	ප න න එම		1 26 3 12	

ෙනාම්ම්ර 3,359රේ හින්කච්චිය හැර අනිත් හින්කච්චි සිගල්ලවම ලන්සුව රුපියල් 10යි. $\,$ ලෙනා. 3,359බින්කච්චියව ලන්සුව රුපියල් 15යි.

·මෙම ඉඩම ගැළෑ වෑඔදුර කාරතා සරීමේසරීජනරාල්උන්නාන්ඉස්ඉගන් සහ විකිනීමේ ඉකාන්දේසි කැමකි උඉවේ **ආ**මාතුවේ එස්න්තඋන්තාන්සේගෙන්ද දනගන්නට පුඑවන.

ගරුතර උතුමානන්වහන්සේගේ ආඥුවලෙස,

එච⁄ාර්හි ඉම් කරින්. මහසෙකු තාරිස් වම්ය.

No. 628, P. of U.

Colonial Secretary's Office, Colombo, July 8, 1903.

N Tuesday, August 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Buttala division of the Badulla District of the Province of Uva. Preliminary plan 844. Claimant—Crown.

Extent. Description. . A. R. P. Lot. Village. Name of Land. Alupota Fort in Kandukara 2946 Narrow belt of forest (encroached korale of Buttala Alupotapatana. upon by A. L. M. Marikkar) 0 3 38

Upset price,—Rs 10 per acre.

N.B.—In addition to the usual conditions of sale the purchaser will be required—

(a) To keep the area sold under timber, whether by leaving the trees already existing or by clearing and replanting.

To allow any officer duly empowered by the Government Agent to inspect the land and insist on the trees being kept sufficiently close to each other to form a complete leaf canopy.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 628, P. OF U.

වුණි 1903 ක්වූ ජූලි මස 8 වෙනි දින කොළඹ මහසෙකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ල දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ල්ඛම ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වෂී 1903 ක්වූ අගෝස්තු මස 25 වෙනි දිනවූ අඟහරු වාද පස්වරු 1ට බදුල්ලේ කච්චෙරියේදී වෙන්දේසිකර විකුණන්ට යෙදෙනවා ඇත.

ඌව දිසාවේ බදුළු පලාතේ බුුුුනුල කොට්ඨාසයේ පිහිටා **නි**බෙන බිම්කැබෙලි 1ක්.

සිතීයම 844. අසිතීකම කියන්නා—ආණ්ඩුව.

මහතා.

ඉතා.

ගම.

ඉඩමේ නම.

අන්දම.

අ. රූ. ප.

2946

මු**තනල**පලාත කඳුකර කෝරලේ අළුපොත efපාර්ට යන ගම

අළු පොත පතන

ඒ. ඇල්. ඇම්. මරික්කාර් විසින් අල්ලාගන එලි

කර තිබෙන කෑලෑ

තීරුවක්

0 3 38

අක්කරයකට ලන්සුව රුපියල් දහයයි. විකිනීමේ කොන්දේසි හැරෙන්ට මෙහි පහත සඳහන් කාරනාන් ගැනුම්කාරයා විසින් පිලි පදින්ට ඕනෑය.

(a) විකුනනලද ඉඩම තුල දැනට නිබෙන ගස් තිබෙන්නට හැරීමෙන් නොහොත් ඒවා එලිකර නැවන වැවීමෙන් එම ඉඩම කැලේ සහිතව තිබෙන් xට ඕනෑය.

(b) ආණ්ඩුවේ ඒජන්තඋන් නාන්සේගෙන් බලේලත් මුලාදැනියෙකුට ඉඩම සෝදිසිකර බැලීමට සහ සම්පුණි යෙන් සෙවන වැරීමට ගස් එකකට එකක් කිට්ටුව තිබෙන්නට ඕනෑ කියා බලකිරීමටත් ඉඩලදන්නට ඕනෑය.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරනා සර්වේශර්ජනරාල්තැනගෙන්ද, විකිතීමේ කොන්දේසි ගැන ඌව පලාතේ ආණ්ඩුවේ එජන්තතැනගෙන්ද දූනගත හැකිය.

ගරුතර උතුමානන්වහන්සේගේ ආඥුවලෙස,

එවරාර්ඩ් ඉම් තර්න් මහසෙකුතාරිස් විමිත. No. 629, P. OF U.

Colonial Secretary's Office, Colombo, July 8, 1903.

O^N Tuesday, August 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 203. Village—Aralutalawa in Kalupahanawasama of Kandapalla korale.

				•		
,	Lot.	Village.	Name of Applicant	Description.		tent. R. P.
			Preliminary plan 884. Claimant—Crown.	•		
	3067	Indalgashena in	Mahapalata korale		-	`
		of Udukinda	Battawalapatana	Patana	0	0 15
	3068	Do.	do.	do.	0	0 18
	3069	Do.	đo.	· do.	0	0 18
	3070	Do.	do.	do.	0	0 22
	3071	Do.	do.	do.	0	0 24
	3072	$\mathbf{Do}.$	do,	do.	0	0 18
			Preliminary plan 896. Claimant—Crown.	•		
	3111	Perakettiya in De	ehiwinipalata korale	•		
		of Udukinda	Ensalbaddehena	Chena .	0	3 2
	3116	Do.	do.	' do.	0	0 24
\mathbf{Q}	95	Do.	Ensalbaddekumbura	\mathbf{F} ield	0	0 12
$ec{\mathbf{R}}$	95	Do.			0	1 3

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN,

Colonial Secretary.

No. 629, P. OF U.

වම් 1903 ක්වූ ජූලි මස 8 වෙනි දින කොළඹ වහසෙකුතාරස්උන්නාන්සේගේ කන්තෝරුවේදිය.

ල ව දිසාවේ ආණැඩුවේ ඒජන්හඋන්නාන්ගේ විසින් මෙහි උගහ අඳහන්වෙන ආණැඩුව සන්තක ඉඩම් ආණැ ඩුවේ නියෝගවල පුකාරයට වමී 1903 ක්වූ අගෝස්තු මස 21 වෙනි දිනවූ අගහරුවාද පස්වරු 1ව බදු ලිලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණන්ට ඉහලදනවා ඇත.

ඌව දිසාවේ බදුළු පලාගෙන් පිහිවා නිමක නිම්කැබේලි 52ක්.

සිනියම 203. හම—කන්දපල්ලයෝරලේ කළුපහනවසමේ අරඑහලාව. **0**200. අන්දම. අ. රූ ප. ඉඩමම් නම. අසිතිකම කියන්නා. **මනා**. රෙඵහලාවේ කුබරගනපතන W18 **85 3 0** നു തുടു පතන සන වලවීමේ කඳුරේ පතත මිගහවුල භේන සහ රුක්අත් Y 18 පතන සහ සිහින් එම තනග කමුල ඉග්න 0 1 34 ಮ್ಮ ಅಡೆ එම 0 1 0 එම B 19 වලව්වේ නතු ලර්පතන ළුම 0 1 18 එම D 19 එම 0 2 13 එම එම E 19 එම 2 37 0 එම එම එම **F** 19 1 16 **එම** 0 එම G 19 එම 0 1 10 එම එම එම H 19 0 එම එම I 19 එම 3 28 එම J 19 එම එම සිහියම 911. නම්—වැල්ලවාගකෝරලේ ආදුවෙලගාග. 3 0 16 ආ-මෘත්ඩුව **ಲಿದ್ದರು** 3143 වත්තෙකැලේ සිතියම 473. කම— න න්දපල්ල කෝරලේ රණසිංනගම. 1 2 28 වරකගස්ගොල්ල ආණ්ඩුව කැලේ 1670 කන්දපල්ල කෝර ඉල් නාරන්මන්කඩ. සිනිකළු 93. 3 1 24 ආණ්ඩුව පත්ත වල වේ කඳුරලක ඉත් න 240 ගම—කන්දපල්ල ෙකා්රලේ බුලත්වෑල් ගොඩ. සිනියම 77. 0 18 18 ආ ඉන්ඩුව ම් ආ 🕒 භ 201 ගල්මූකලාන එම 2 10 'එම 1 කිතුල්ගස්ආරෙකැලේ 202 එලිකරපු මූකලංහ 0 4 එම 1 එම Q 8 9 1 9 එම මුක්ලාක 203 ඉත්තැවැල්ගලමුකලාක 2 11 40 4 එම R 8 ම්රම්නියේමඩ හේන ගම—වැල්ලවාග කෝරලේ පොල්ගස්පිටිය. සිනියම 331. 2 1 2 කපුලන් දෙරෙම ආණේඩුව ඉහින 1053 එම 3 1 29 ්එම . 1056 **ගැනෙ**කාලනඅරාව සිනීයම 213. ගම--උඩපලාන රදකුඹුර. T 20 හේත 0 1 21 නිකතැන්නේදරඞ ආණ්ඩුව 2 10 574 එම එම පතන තිතියම 122. ගම්—මාදපලාසකෝරලේ පන්නලවෙල. 2 21 346 ඉදිඅමන්සාඩ ආණ්ඩුව ඉහින සිතියම 60. ගම—දෙනිවිනිපලාක ද ිඹ්වෙල. ආණ්ඩුව 150 කැලේ සහ පතන 0.30කිතගගලගපතන සිනියම 994. ගම--උඩප**ලාන වැලි**ම්ඩ. 6407 ආණ්ඩුව වැලීම්ඩනැන්න පහත සහ ඉන්න 1 2 6 සිනියම 605. ගම්– -ගට්පලාන පැලිගපෙල. නණවීම 2473 ආණ්ඩුව 2 3 33 කුඩ්ගෞඩ

					oo.
98D).	ු ඉඩමේ නව.	අයිතිකම කියන්නා.	arte.	۵.	Cz. c
	සිනිය	ම 599. ගම—ගට් ල හ අඹගස්	ଓ ଦୃତି.		
2452	පච්චිකඩෙගේන .	. ආණ්ඩුව	ත ණබම	3	3 3
2456	එ ම	. ී එම	එම	2	2 3
	සිති ගම 1	36. ගම—මහපල භමක්රමල් ර	න්දාන ලේ.		
Q 14	ද ඹ ගස්උල් ෙ ටං හ	ආණ්ඩුව	පරහ වන්න	8	0
Ř 14	20		එම	3	1
	සිතියම	129. ගම— වැදපලාක සෝරලේ	୍ଦ୍ରପବର୍ତ୍ତି.		
363	කොබ්බේ මුලගේන	හණිඩුව	හේත	2	0
	සිනිගේ	ම 121. ගම—මෑද්පලා ක පන් න ල	ුලෙවල.		
343	කළුගලගා වා	ආ ණේඩුව	ග ත්ත	3	3 1
	සිතියම	120. හම—හම්පකමක්රලේ ෙ	සාම්පාත.		
341	වුල්ලේගේන	ආණැඩුව	ං න්න	6	2 3
	- 8:	නියම 81. ගම—උඩපලාහ පාළු	ું કે.		
215	මැවිපිඹියේලණ ද	ආණ්ඩුව	ವರಾರಾ	6	1 2
	සිනිකම 822. ගම	—බිත්තැන්නේ බිත්තැන්තකෝ	රූල් පහු අගම්මන.		
2865	ම්ගහමුල්ලේයාය	අව ණාඩුව	ලගින	4	0
2865a	වීම ර	එ ම	එම	4	1 2
2865b	එම	එම	එම	4	0 8
2865c	. එම	එම	එම	5	0
2865d	එම.	එම	එ ම	5	1
2866	එම	. එම	එම	2	3
2868	මිගහමුල් ලේ වන්න	එම .	ජම	7	1 :
2869		එම	එම	6	2 1
	සිනියම් 884.	හම—උඩුකිඳ මහපල තමන්රලෙ	් ඉදල්ගස්මේණ.		
3067	<u>බච්චවලපහන</u>	ආ ණෑඩුව	පතන	0	0 3
3068	එ ම .	. . అత	ල ම	0	0 1
3069	එම	⊕®	එම	0	0 3
3070	එ ⊚	්	එම	0	0 :
3071	එම	එම	එම	0	0 9
3072	එම	එම	එම	0	0 :
	සිති ාම 896. ග	ම—උඩුකිඳ දෙහිමිනිපලාකුණේර	්ලේ ජේරගැව්විත.		
3111	එන්සල්බැද්දේ ඉත්න	மூ⊛எ்ற்ற	අස්ත	0	3
3116	ඉම	එම	එම	0	0 2
Q 95	එන්සල්බැද්දේකුඹුර	. එම	කුඹුර	Õ	0 1
Ř 95	එන්සල්බැද්දේශේන	එම	ගේන	0	1
	්කරයකට ලාරසුව රුපිගල්			``	

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ජනරාල් උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගෑණ වැඩිදුර කාරණ ඌව දිසාවේ ආණ්ඩුමේ ඒජන්හඋන්නාන්සේගෙන්ද දුනගන්ට පුළුවන.

ගරුතර උතුමානන්වනන්සෙගේ ආඥුවලෙස,

එවරාර්හි ඉම් හර්න්, මහශසකුතාරිස් බම්ග.

No. 630, P. OF U.

Colonial Secretary's Office, Colombo, July 10, 1903.

ON Monday, August 31, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Badulla District of the Province of Uva. Preliminary plan 2,123. Village—Patepanguwa in Pattipola korale of Yatikinda. Applicant—Nil.

Lot. Name of Land. Name of Claimant. Description. A. R. P. H 199 Karawilawattehena Wediwela Disanayaka Appuhamy, ex-Arachchi M. A. Pieris of Lunugala Paddy field 1 0 4 Chena 2 3 2 R 199 Ratalewakaturewatta B 199 Pihillawatta and Hapugahawatta Punchi Banda Gamarala and Appuhamy, ex-Arachchi Kiri Banda, and others Polgahawatta Peliminary plan 1,109. Village—Petiyagoda in Aralupiti korale of Bintenna. Applicant—Medagedara Appuhamy. Crown Paddy field 1 0 4 Chena 2 3 2 Chena 2 2 3 2 Chena 2 2 3 2 Chena 2 2 2 0 Chena 2 2 3 2 Chena 2 2 2 0 Chena 2 2 2 0 Chena 2 2 2 0 Chena 2 2 2 2 0 Chena 2 2 2 2 0 Chena 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2		•				E	xte	nt.	
Appuhamy, ex-Arachchi Chena 6 1 33 N 199 Ratalewakaturekumbura O 199 Ratalehenewatta do. Chena 2 3 2 R 199 Ratalewakaturewatta do. Chena 2 3 2 Pihillawatta and Hapugahawatta Punchi Banda Gamarala and Appuhamy, ex-Arachchi T 199 Polgahawatta Appuhamy, ex-Arachchi, Kiri Banda, and others Preliminary plan 1,109. Village—Petiyagoda in Aralupiti korale of Bintenna. Applicant—Medagedara Appuhamy.	Lot.		Name of Land.	Name of Claimant.	Description.				
N 199 Ratalewakaturekumbura M. A. Pieris of Lunugala Paddy field 1 0 4 O 199 Ratalewakaturewatta do. Chena 2 3 2 R 199 Ratalewakaturewatta do. do. 0 1 17 S 199 Polgahawatta and Hapugahawatta Punchi Banda Gamarala and Appuhamy, ex-Arachchi T 199 Polgahawatta Appuhamy, ex-Arachchi, Kiri Banda, and others Preliminary plan 1,109. Village—Petiyagoda in Aralupiti korale of Bintenna. Applicant—Medagedara Appuhamy.	H	199	Karawilawattehena			6	1	22	
Pihillawatta and Hapu- gahawatta Punchi Banda Gamarala and Appuhamy, ex-Arachchi Chena, patana, and jungle 20 2 0 T 199 Polgahawatta Appuhamy, ex-Arachchi, Kiri Banda, and others Preliminary plan 1,109. Village—Petiyagoda in Aralupiti korale of Bintenna. Applicant—Medagedara Appuhamy.			Rațalehenewatta	M. A. Pieris of Lunugala	Paddy field	1	0	4.	
ex-Arachchi Chena, patana, and jungle 20 2 0 T 199 Polgahawatta Appuhamy, ex-Arachchi, Heen Banda, Kiri Banda, and others Chena and patana 11 0 28 Preliminary plan 1,109. Village—Petiyagoda in Aralupiti korale of Bintenna. Applicant—Medagedara Appuhamy.	-					0	1	17	
T 199 Polgahawatta Appuhamy, ex-Arachchi, Heen Banda, Kiri Banda, and others Chena and patana 11 0 28 Preliminary plan 1,109. Village—Petiyagoda in Aralupiti korale of Bintenna. Applicant—Medagedara Appuhamy.			gahawatta	Punchi Banda Gamarala and Appuhamy, ex-Arachchi	Chena, patana, and				
Applicant—Medagedara Appuhamy.	Т	199	Polgahawatta		• 3				
		•		09. Village—Petiyagoda in Aralupiti kora Applicant—Medagedara Appuhamy.					
		3632	Poothdandawela	Crown	Paddy field	()	2	26	

Lot.	Name of Land.	Name of Claimant. Description.			ent.	
	Preliminary plan 2,047.	Village—Kotaweragama in Dehiwinipalata korale of Udukinda				
6556 655 7	Pattiyamedahena Do.	Applicant—Nil. Crown Chena M. B. Cornelis Appuhamy and K. M. B.	0	1	0	
6558 6559 6560 6561 6562 6566	Do. Do. Do. Do. Pattiyamedawatta Do.	Fernando M. B. Cornelis Appuhamy do. do. do. do. do. do. Chena Mohammedan church at Welimada M. B. Cornelis Appuhamy do.	2 1 0 0 0 0 0 0 0 0	1 3 0 3 2 3	20 2 4 9	• •
6567	Do. Preliminary plan 991.	K. M. Fernando do. Village—Okkanpitiya in Buttala-Wedirata korale of Buttala-	0		24	
3367 3373 3374	Waduralagewatta Kosgahagedarawatta Galpottegedarawatta	Applicant—Nil. Heirs of Rathranhamy Garden K. Tissahamy do. Charles Perera do.	0 0	3 1 1	0 22 19	
	Preliminary plan 1,097.	Village—Hinnarangolla in Dambawinipalata korale of Udukind	a.			
3593 · Upse	Peilladarandaulpota	Applicant—Hewadurayalage Indra. Crown Deniya	2	1	23	i

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 630, P. OF U.

වම් 1903 ක්වූ ජූලි මස 10 වෙනි දින කොළඹ මහලෙසුනුතාරස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ි ගු ව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ුඩම් ආණ්ඩුවේ නියෝගවල පු කාරගට $\mathbb R$ හි 1093 ක්වූ අගෝස්තු මස 31 වෙනි දිනවූ සඳුද පස්වරු 10 බදුල්ලේ කාවිවේරියේදී වෙන්දේසිකර විකුණන්ට යෙදෙනවා ඇත.

ලඉව දිසාවේ බදුළු පලාහේ පිහිටා තිබෙන මිම්කැබෙලි 20යි.

සිනියම 2,123. ගම—සරිකිද පච්චිමපාල කෝරලේ පල්ලේපන්ගුව. මෙම ඉඩම්වලට ඉල්ඵම්කාරයෙන් නැහැ.

				€,	හත.	•
ඉතා.	ඉඩ මේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	œ.	රු. ප	•
H 199	කරවිලවන් • ක් ඉන්න	වැදිමවල දිසානායක මුදියන්				
11 100	200(,0000000000000000000000000000000000	සේලා හේ අප්පුහාම හිටපු				
		ආරච්චිල	ලෙ හින	6	1 33	3
N 199	රහලෙවකතුරේ කුඹුර	එනුගල ඇම්. ඒ. පිරිස්	කුඹුර	1	0 4	
O 199	රන ඉලසේ ඉන්වන්න	එම	හෙත	2	3 5	
R 199	රක ලෙව කතු රේවන්ත	එම	එම	0	1 1'	7
S 199	පිහිල්ලෙවන්න සහ අපුගත	පුංචිඛන්ඩා ගමරාල සහ				
N 100	වන්න	ී අප්පු ඥාමි	ලෝහ, පතන සහ			
			නැ ල ල්	20	2 () .
Т 199	පොල්ගහවත් ක	අප්පුත ම තිවපු ආරච්චිල, තීර			£	
1		ඛන්ධා, කිරිමන්ඩා සහ	· හේතු සහ පතුන	11	0 28	2
		තවත් අග		11	.0 20	
	සිතියම 1,109. ගම්-	<u> –බින්තැන්නේ අරඑපිරිකෝර</u>	ල් පෙනිඥානොඩ.			
	ඉල්ළු	මණාරයා-මැදගෙදර අජපුතා	❸.		0.0	•
3632	පුත්දන්ඩාවෙල	ආ -® න්ඩුව	··· කුඹුර	0	2 2	0
	සිනියම 2,047. හමු-	–උඩුකිද දෙනිම්නිපලාත කෝර	ලේ කොටමේරගම.			
6556	ප ් වර්යමැදගේන	්තු-ලක්ඩුව	ඉග්න	0	1 (0
6557	එම	ඇම. බී. කොරනේලිස් අප්පුශ	ාමි		4	
0001		සහ මක්. ඇම්. බී. පුතාන්දු	වත්ත	2	0 10	
6558	එම	ඇම්. බි. කොර්නේලිස් අප්පුල්	.ම එම	1	1 2	
6559	එම	එම	එම	0	3 2	
6560	එම	එම	එම	0	0 2	
6561	එම	එම	ඉහිත	0	3	2
6562	පච්චියේම, දවත්ත	වැලිමඩ මරක්කලපල්ලීය	වත්ත	. 0	3	4 .
6566	එම ්	ඇම. බි. කොරනේලිස් අප්පුල	01මි එම	0		9
6567	එම	මක්. ඇම්. පුතාන්දු	එ ම	0	0 2	4
	සිනියම 991. ගම	බුත්තල, බුත්තල වෑදිරව කෝර	ලේ මුතුනු ක්පිටිය.			, .
3367	වඩුරාල ගේවක් හ	රත්හරන්තාමගේ උරුමක්ක	10 mm		••	
2001		ලෙස්	වත්ත	0	3	0
3373	ඉකාස්ගහමගදරදින්න	ලක්. තිසුතාම		. 0	1 2	
3374	ගල්පොක්ගෙගෙදරවන්ත		එා		, 1 1	
30.1	200.202029404	2.20 2 @		•	,	•

මනතා. අතා. ඉඩමේ නම්. අයිනිකම කියන්නා. අන්දම්. අ. රූ. ප. සිතියම 1,097. ගම—උඩුකිඳ දඹවිනිපලාස භින්නාරන්ගොල්ල. ඉල්එම්කාරයා—හේවාදුරයාලාමේ ඉන්ද. 3593 පිල්ලදරාඹඋල්පොස ආණ්ඩුව දෙනින 2 1 23

අක්කරයකට ලන්සුව රුපිරල් 10යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජනරාල්හැනමහන්ද, විකිනීමේ සොන්දේසි ඌව ආණ් ඩුවේ ඒජන්හඋන්නාන්සේමගන්ද දුනගන්නට පුළුවන.

> නරුතර උතුමානන්වතන්සේගේ ආසුවලෙස, එවරාර්ඩ් ඉම් කර්න්, මහලෙසසුතාරිස් වමිග.

No. 631, P. OF U.

Colonial Secretary's Office, Colombo, July 14, 1903.

N Friday, August 28, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 606. Claimant—Crown.

•		Preliminary plan 606. Claimant—	Crown.	121.	xten	
Lot.	Village.	Name of Land.	Description.		R.	•
2040	Reruwatta	Matakalapuwagearawa	Open waste land	2	1 2	
-0.0	2001 4 11 40 64	Preliminary plan 608. Claimant—(
2044	Reruwatta	Timbirigaha-arawa	Open waste land	11	3 1	5
2026	Bulupitiya	Preliminary plan 600. Claimant—C Pahala-arawa	Open waste land	1	1.	0
2038	Bulupitiya	Preliminary plan 604. Claimant—(Palleaswedduma	Crown. Open waste land	6	2 2	20
		Preliminary plan 610. Claimant—	Crown.			
2052 2053	Bulupitiya Do.	Wara-atulandekele Ellakumbura	Forest Open waste land	5 1	1 3 2 2	
,		Preliminary plan 609. Claimant—(Crown.			
2046	Danigala	Asweddumekele	High jungle	2	1 2	
2047	Do.	Gedara-aswedduma	Open waste land	1	0 3	
1769	Morattamulla	Preliminary plan 505. Claimant— Purankumbura	Crown. Paddy field	4	3 3	4
		Preliminary plan 615. Claimant-	Crown.			
2061	Maldamambe	Haldureambepitiya	Open waste land	5	3 1	
2062	Do.	Haldureambetalawa	do.	2	3 3	2
		Preliminary plan 611. Claimant—	Crown,			
2055	Reruwatta	Makulgasarawawewa	Tank	0		3
2056	Do.	do₊.	Open waste land	1	2	9
	<u> </u>	Preliminary plan 601. Claimant—		_	0 0	
2027	Rerawa	Migahakumbura	Open waste land	5	2 2 1 3	
2028	Do. Do.	Rerawawewa Hewanarawe	Tank Paddy field	2	0 2	
2029	Do.			-	٠.	-
2857	Hamapola	Preliminary plan 817. Claimant— Keenagaha-arawa	Paddy field	0	1 2	20
F 91	Do.	Keenagaha-arawapitiya	Land fit for paddy	ŏ	1 3	
G 91	Do.	Kotekumbura	Paddy field	1	0 :	8
		Preliminary plan 816. Claimant-				
2856	Hamapola	Araluweinnemedakumbura	Paddy field	1	2 1	
B 91	Do.	Araluweinneaswedduma	do.	1	2 2	
		Preliminary plan 3,245. Claimant -			11	
9163	Kendawinna	Liyangahawattahena	Patana and jak trees	3	0 2	26
		plan 933. Claimant-Lindakumburege	edara Mudduma Appu'.			
B 100	Nayinnewela	• Alampotalanda	Jungle (cleared)	2	0 1	18
		Preliminary plan 942. Claimant—R				
Q 100	Kanawegolla	Danduwantalawahena	Grass land	4		7
K 100	Do. Do.	Danduwantalawakumbura	Encroachment (paddy)	0	2.5	
S 100	Do.	do.	do. do.	0	0 :	20 5
T 100	Δ0.	Preliminary plan 1,432. Claimant-		U	U	J
5236	Welihaputenna of waya	Wella- Welihaputennepatana	Patana	3	1 :	1 29
	7	Preliminary plan 2,154. Claimant-			Ť.,	
6934	Naula in Kandapali	la korale	-O104M			
UUUT	of Wellawaya	-	Coffee	4	0 :	22
		Preliminary plan 2,218. Claimant-		-		
7225	Gampaha in W	ellawaya				
	korale	Bibilehelapaulamukalana	Forest	54	2	21
					C 1	8
* 11			-		_	-

llage.	Name of Land.	Description.					
Pr	eliminary plan 2,313. Claimant-	-Crown.					
tiya in Wellaway	a Dovakele	Patana		2	3	17	
	Claimant—De Silva.						
anda	Bulakolleamankadahena	Coffee		8	3	38	
Do.	do.	do.		2	2	12	
Do.	do.	Scrub		0	2	2	
Pr	eliminary plan 2.447. Claimant-	-Crown.					
		0.011					
atikinda	_	Patana		0	2	27	
Do.		do.		1	0	34	
	-	do.		0	1	24	
		do.	*	1	0	21	
	Pr tiya in Wellaway anda Do. Do. Pr in Kumbulwela k atikinda Do.	Preliminary plan 2,313. Claimant— tiya in Wellawaya Dovakele Claimant—De Silva. anda Bulakolleamankadahena Do. do. Do. do. Preliminary plan 2,447. Claimant— in Kumbulwela korale fatikinda — Do. — Do. —	Preliminary plan 2,313. Claimant—Crown. tiya in Wellawaya Dovakele Patana Claimant—De Silva. anda Bulakolleamankadahena Coffee Do. do. Scrub Preliminary plan 2,447. Claimant—Crown. in Kumbulwela korale atikinda — Patana Do. — do. Do. — do. Do. — do.	Preliminary plan 2,313. Claimant—Crown. tiya in Wellawaya Dovakele Patana Claimant—De Silva. anda Bulakolleamankadahena Coffee Do. do. Scrub Preliminary plan 2,447. Claimant—Crown. in Kumbulwela korale atikinda — Patana Do. — do.	Name of Land. Description. A.	Name of Land. Description. A. R.	Preliminary plan 2,313. Claimant—Crown.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 631, P. OF U.

විදී 1903 ක්වූ ජුලි ිස 14 වෙනි දින ඉකාලම මහසෙකුතාප්ස්උන්නාන්ෆස්ගේ කන්ගත්රුවේදීය.

ල ව දිසාවේ ආණාඩුවේ එජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේනියෝගවල පුකාරගට වම් 1903 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිනවූ සිකුරාද පස්වරු 1ව බදුල්ලේ කඩවේරිශේදී ම වන්දේසිකර විකුණින්ට ගෙනදනවා ඇත.

උලට දිසාමේ බදුළු පලාතේ පිහිටා නිමෙන බිම්කැමෙලි 38යි.

සිනියම 606. අයිනිකම කියන්න:-- කුණ්ඩුව. මහත. ඉඩ ඉම් කම. අන්දම. q. oz. o. (a) ගම. 2 1 27 මුඩුබම මටක ලපුවාගේ අරාව 2040 රේරුවන්ත සිතියම 608. 11 3 15 එම එම නීඹ්රි නහ අරාම 2044 සිනියම 600. එම 1 1 0 **පහැල** අරාව 2026 **බුළුපි**විය සිතියම 604. 2 20 00 2038 එම පල්ලෙඅස්වෑද්දුම ළතියම 610. 1 34 වරවුලන්දෙකැලේ 2052 29 ම්කරාන 2 28 මුඩුනිම 2053 එම සිනියම 609. 1 24 කාලල් අස්වැද්දුමකැලේ 2046 දනිගල 1 0 36 මුඩුබ්ම 0 ගෙදර අස්වැද්දුම 2047 සිනියම 505. 3 34 පුරත් කුඹුර කුඹුර 1769 **මොර**න් හමුල්ල සිනියම 615. 3 19 5 කන්දුරු අඹේපීම්ය වුඩුනිම 2061 මල්දම්අඹේ 3 32 @@ එම කලාව 2062 එම සිතියම 611. 1 මකුල් ගස් අරාමේවැව **ලපාකුන** 2055 රේරුවන්ත 2 වුඩුනිම AD එම 2056 සිනියම් 601. 5 2 24 00 මීනහකුඹුර 2027 රේරාව 0 1 37 පොකුත a ර්රාවේවෘච 2028 එම 0 22 කුඹුර **ගැවන්අරා**ව 2029 එම සිනියම 817. 0 එම කිනගහඅරාව 2857 **නාවා**මප ල 1 33 කුඹුරව ශයාගතවූ ඉඩම් 0කී නගහඅරා වෙපි විශ F 91 00 ක්ෂිර G 91 එම **ංකා වේකුඹුර** සිනිකම 816. 2 14 1 00 අරඑවින්නේ මැදකුඹුර 2856 00 එම 1. 2 24 B 91 **එ**ම එම අස්වැද්දුම සිනියම 3,245. 0 26 පතන සහ ඉකාස් 9163 කැන්දවින්න ලීයන්ගතවත්තේ සේන -ලිඳකුඹුරේගෙදර මද්දුමඅප්පු. සිතිකම 993. අයිතිකම කියන්නා-0 18 එලිකරපු කැලේ B 100 නසින්නෙවෙල අලක්පොතලන්ද සිනිගම 942. අයිනිකම කියන්න:-–රාමස්සාමි. 0 7 4 Q 100 කතවැගොල්ල දඬුවන්තලා වේසේන තනකොලම්ම 2 27 0 R 100 එම කුඹුර එ**න කුඹුර** 0 20 0 S 100 එම එම එම 0 T 100 20 එම 20

ෙන ා, ගම,		ඉඩමේ නම.	අන්දම.)ගත. ප. රූ
	සිනිකරි	ම 1,432. අසිනිකම කියන්නා—ආඅ	සේ ඩුව.		•
5236	වැ ල්ලවායේ වැලිනපු	•	_		
	තැන්න	වැලිහපුතැන්නේ පහන	ප හන	3	1 29
		සිතිකම් 2,154.			
6934	වෑල්ලවායේ කන්දපල්ල	•			
	කෝරලේ නාවුල	<u> </u>	ෙ කා්පිය	4	0 22
		සිනියම 2,218.			
7225	වැල්ලවායකෝරලේ	•			
	ගම්පක	බිබිලේගෙල ප ුවුලමුකලාන	මූ ක ලා න	54	2 2
		සිනිකම 2,313.	~ ~		
7497	වැල්ලවායකෝරලේ දිස				
	කාපිවිය	අොවකැලේ	පතන	2	3 17
	w	අස්තිකම කියන්නා—ද සිල්වා.		_	0 1.
M 252	කරල්කන්ද	බුලක්කොල්ලෙ යාමන්කඩහේන	කෝපිය	8	3 38
N 252	ക ®	එම	එම	$\tilde{2}$	2 1
0 252	එ⊚	එම	සිහින් කැලේ	$\frac{2}{0}$	$\frac{2}{2}$ 13
		ව 2,447. අපිතිකම කියන්නා—ආ∻			
7883	යට්කි ද කු ඹුල්වෙලකෝ	2,1111 quality mass with qu			
1000	රමල් කල්පේ		පතන	0	2 2
7884	දුම		එම	1	$\tilde{0}$ $\tilde{3}$
7885	එම	· ·	එම	ō	ĭ 2
7886	එම		එම	ĭ	$\tilde{0}$ $\tilde{2}$
	කරගණව ලන්සුව රුපිගල්	දෙනයයි.	- -	-	

මෙම ඉඩම් ගැණ වැඩිදුර හොරතුරු සර්මව්යර්ජනරාල්නැනගෙන්ද, විකිනීමේ කොන්ඉද්සි ගැණ ඌව පලාතේ ආණ්ඩුවේ එජන්කතැනගෙන්ද දනගහ ඇකිය.

ක ඇත..... කරැතර උතුමානන්වකන්සේගේ ආසූවලෙස, එවරාර්තු ඉම් තර්න්, මකසෙකුතාරිස් වම්ක.

											_
No. 632,	P. OF U. Co.	lonial Secretary's O	ffice	э,		1			E	xte	nt.
,		Colombo, July 14				Lot.	Name of Land.	Description.	A.	R.	P.
ON TI	hursday, September :	3. 1903. at 1 P.M., the	GG	ve	rn-	191		Old field	2	1	25
	ent Agent for the P					194	_	do.	3	0	
	on, at his office in					195		do.	2	1	
						196		₫o.	2		14
	ed portions of Crown	i nand, on the term	sat	. 611	Or-	197	****	do.	1		25
	lovernment.					198 199	-	do. do.	$\frac{2}{2}$		16 17
	seven allotments of		\mathbf{B}	adı	ılla	200		do.	3	1	
District of	istrict of the Province of Uva.					400	m_1''		J	1	4
Pr	Preliminary plan 2,930. Claimant—Crown.					ĺ		y plan 3,395.			
	Village—Sudupanawela in Wellawaya.					0400		mana in Udukinda.			ο
	0 1		161	-+-	nt.	9426	Kokatiyauda-arawa	Paddy field	0	Z	23
Lot.	Name of Land.	Description.			Р.			y plan 3,342.			
	Time of Line,	-				0000		mana in Udukinda.			
$\frac{22}{23}$		Thorny jungle do.	1 1	0	0	9333	Nikagahagoda	Patana	2		17
25 24		Old abandoned	1	U	0	93331	Do. Do.	do. do.	0		17
. 24	. —	field	3	1	0	9334	Do. Do.	do.	1		$\frac{15}{26}$
35		Jungle land	0	3		9336	Pila-arawepatana	do.	6	2	
36		do.	ŏ		34	1000			٠	2	U
102		do.	ŏ		19	l		y plan 3,254.			
113		do.	0		18	9180	Silpota-arawewattehe	awela in Udukinda.	1	۸	37
122	_	do.	1	1	1	3100	-	=	1	U	31
131	 ·	_ do.	1		25	1		y plan 3,231.			
132		Forest	3		15	0101		Iirahawatta.	0	^	
133		do.	1	1		9121	Pillagodapatana	Patana	3	U	31
134		do.	1	1	23			ry plan 697.			
135	. —	Chena	1	2	39			Kahagolla.			
136	_	do do.	1	3	9	2440	Udawewapatana	Patana	7	2	26
137 138	· —	Jungle	1 1	$\frac{2}{0}$	1 35	Ì	Prelimina	ry plan 789.			
139		Chena	2	0		}	Village-	-Kebellwela.			
140	_	Forest and chena		3		2744	Udaulpotapatana	Patana	0		30
141	_	Jungle and chen		3	1	27443	Do.	do.	1	٠0	14
$\overline{142}$		Jungle	$\tilde{2}$	ŏ		Ups	set price,—Rs. 10 per	acre.			
143	_	do.	1	2	3		ther information re			202	, h
144	_	do.	2	0		obtoir	ned from the Surveyor	man because and	79 TI	ıa y	11.
145	_	do.	2	3	9						
146	_	Old field	4		14	condi	tions of sale from the	Government Agent	, Pr	OV.	nce
148	· —	do.	3		36	of Uv		.,			
155		do.	1		15		By His Exce	ellency's command,			
185		, qo.	1	2	0			EVERARD IM THU	RN.		
190	_	do.	1	1	15	,		Colonial Se	ecré	tar	v.

No. 632	2, P. OF U.	වම් 1903 ක්වූ ජූලි මස 14 වෙනි	1) ග ව	
		දීන කොළඹ මහසෙකුතාරිස්	@ 200.	ඉඩමේ නම.	අන්දම.		Oz.	
		උන්නාන්සේගේ කන්තෝරු			පරන කුඹුර	1	-	0
		ම ව්දිය.	190	<u> </u>	එම	i	_	15
(a a	PM-ME MARIE	බුවේ ඒජන්තඋන්තාන්සේ විසින්	191		එම	$\overset{1}{2}$		25
Ca	ලමණි පතක	ස රෙවනු ලාටුවේට රොදාණ්ඩුව සදු වන බීලට ටටු නැවැරිනුවා නැමළ ඉහන	194		29	3		8
வில்	නු යුතුල් යුතුම අතුල් පුතුල් මුතුන්	භ් ග වල පුකාරයට වම් 1903 ක්වූ			එම	2		0
m. Mari	තිබර් මස 3 ලේ	වති දිනවූ මුනස්පතින්ද පස්වැදෑ			එම	2		14
10 80	ල්ලේ කුච්ලව්රි	·කේදී ඉවන පද්සිකර විකුණන්ට	197		එම	ĩ		25
	නවා ඇ ත.	and according and	198		00	2		16
			199		එම	2		17
Can	උදසාලන නිදිත	පලාෂත් පිහිටා නි•ඛන බිමි	200	_	එ ම	3		23
කැමබල්	-				>	_		-0
සිනී අ	මේ 2,930.)—වැල්ලවායේ සුදුපාතමෙල.	9426	and an	ම—උඩකිඳ හවර	මෙ.න. 0		23
	. අසිනිකම	ක්යන්න:ආණැඩුව.	3420			U	4	40
		ම් භාණ.	ones		∞ © 3,342.	_		_
●\$0.	ඉඩමේ නම.	අන්දම. අ. ර. ප	9333		පතන	2	1	
22	_	කටුසභින කැලල් 1 0 (9333		∌ ⊚	0		17
23		එම 1 0 (9334	එම	එම	1		15
24		පරන පුරන්වී හි	93343		එ ම	0		26
		මේක කුඹු ර 3 1 (පිල්ලේඅරා වේපස		6		3
35		2016 0 3 37	··· &	්තීයම 3,25 4. ගම	—උඩුකිද දිව්රෙ	රෙලිග	Ċ.	
36		එ ම 0 3 34		සිල්පොහරෙවේ	ව ත්			
102	-	එම 0 3 19		තේතේන	පතන	1	0	37
113		69 0 2 18		· සිතියම 3,231.	ගමම්රහවත්	ත.		
122		69 1 1 3		පීල්ලේගොඩ				
131		එම 1 0 25	1	පතන	පතන	3	0	31
132		මුකලාන 3 0 15		සිතියම 697.		-		
133		ළම 1 1 20			පතන	G. 7	2	26
134	· —	69 1 1 23				_ '	-	20
135	_	හේන 1 2 39	0 0 1 1		ම—කැබෙල්ලෙ	වෙල.		
136	-	29 1 3 9		0 00		0	۸	
137		එ ම 1 2 1		පහත	ු පතන	0		30
138		කැ ලේ 1 0 35			් , එම	1.	U	14
139		<i>හෝන</i> 2 0 17	1	Production of the second				
140		මූකලාන සහ		ශ්කරගකට ලන්සුම				
· · ·		ි හෙන 1 3 25		ම ඉඩම් ගැණි. වැඩි	වීදුර මතාරතරු (රීමේ	æ ði	50
. 141		කැලේ සහ මන්න 2 3 ූ	400	ා න ගෙන්ද, විකිජ	රීමේ ලකාන්දේසි	ගැන	3.6	Cap
142		മുള്ള 2 0 16	B) 00 - (-	ව ආණ්ඩුවේ ජ	එජ ත්තකැනගෙ	de d		ගත
143		99 1 2 3	m. 00	æ.			•	
144		6 2 0 1						
145		2 3 1		රුතර උතුමානන්ව	නන්සේගේ අතිදි	@ C. C.		
146		රහ කුමු ර 4 1 14			නවරාර්ති ඉම		•	
148		එම 3 1 30 එම 1 2 1			න සෙනුර	200	~, ຄຄາ	6
155								

PROVINCE SABARAGAMUWA THE SALES

No. 500, P. OF S.

Colombo, June 30, 1903.

Colombo, June 30, 1903.

N Tuesday, August 25, 1903, at L.P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratuapura, the under-mentioned portions of Crown Tard auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Meda, Kadawata, and Atakalan korales of the Ratnapura District of the Province of Sabaragamuwa.

		040 7711 777 7 7	# 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1			
	Preliminary plan	1 243. Village-Welenge, I	Meda korale.			
- 1						
Lot. Name of Land.		Name of Claimant.	Description.	A.	R. I	P.
484	Kudagodahena	Crown	Chena	1	3	0
	· Preliminary plan 1	1,043. Village—Imbulpe, E	Ladawata korale.			
2850	Kendagastennehenamuka-	, , , , , , , , , , , , , , , , , , , ,				
2000	lana	Crown	Forest	5	0 1	5
	Preliminary plan 1	1,067. Village—Bibilegama	, Atakalan korale.			
2905	Urulegalpottehena	Crown	Chena	0	0 2	27
F 133	Kapukorutuwehena alias	M. Kirihatana and		•	-	
1. 100	Hunnannehena	others	do.	1	1 2	9

				E	xter	ıt.
Lot.	Name of Land.	Name of Claimant.	Description.	Α.	R.	ť.
	Preliminary plan 4,440	Village—Ambewila, At	akalan korale. Landa and owita	٥	3 :	20
9951	Dingiriyayekumbura	Crown	Landa and owith	0	.)	o _z

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 500, P. OF S.

විසි 1903 ක්වූ ජුනි 8ස 30 වෙනි දින කොළඹ මහසෙකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

කුතිරගවූ දිසාවේ රත්නපුරේ එජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල පුකාරයට වසී 1903 ක්වූ අගෝස්තු මස 25 වෙනි ද්නවූ අතහරුවාද පස්වරු 1ට රත්නපුරේ කම්වේරියේදී වෙන්දේසිකර විකුණන්ව ගෙදෙනවා ඇත.

	සිනියම 243.	සිතිවා නිමෙන බිම්කැමේ ලි. ගම—වෙලගේ, වැදුකෝර	·G·	8	හස)න්ගන්න ගුණින.
<u>.</u>	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	¢.	øz.	, ø.	di.
484	කුඩාලිගාඩගෙන් සිනියව 1,043.	්ආ-ඉන්ඩුව ං ගම—ඉඹුල්පේ, කඩවහනෙ	හේහ 3්රලේ.	1	3	0	10
2850	කැන්දගස්තැන්නේගේන මූක ලාන	മു -രൂപ്പ് വില	මුකලාන	5	0	15	10
2905	සිතියම් 1,067. උරුලාගල් පොත්තේක්	ගම—බිබ්ලෙගම, අවකලක් ආණ්ඩුව	කෝරලල්. හේත	0	0	27	10
F 133	කපුකොරවුවේ ඉහින කොමහා ත් සුන්තන්නේ හේන	ඇම්. කිරිගතනා සහ තුවත්	එම	1.	1	29	10
9951	සිතියම 4,440. සිංකිරියායේකුඹුර	ගම—අම්බැවිල, අවකලන්ගේ ආණ්ඩුව	ක්රලේ. ලන්ද සහ ඕව් ට	8	3	32	10

ේ මේ ඉඩම් සම්බණිධ වැසිදුර කාරණ මිනින්දෝරු ඉදපාර්තමේන්තු⊙ච් පුඛානතුමා⊛ගන්ද, විකිනි⊜ම් කොන් ාද්සිග සම්බණිධ කාරනා සබරගවූ පලාඉන් මගඒජන්තඋන්නාන්ඉස්⊛ගන්ද දහගන්ට පුළුවන.

ගරුතර උතුමා නන්වගන්ණස ශස් ආඥාවලෙස, එවරාර්ච් ඉම් කරේන්, මහලසකුතාරිස් වමග.

No. 501, P. OF S.

Colombo, June 30, 1903.

N Tuesday, August 25, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Paranakuru korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 453. Village—Siyambalapitiya.

•	Lot.	Name of Land.	Claimant—Crown. Name of Applicant.	Description.		ter R.		Upset Price per Acre. Rs.	
	1165	Patanduwehena P	reliminary plan 493. Village- Claimant—Crown.	Forest (for sale) - Talewala.	4	0	8	20	
	1259	Moragollakandemukalana	V	Jungle (for sale)	1	2	8	10	
		Pr	reliminary plan 1,111. Village Claimant—Crown.	—Talewala.					
	3017	Hurigollemukalana <i>alias</i> gastenna	Hapu- Appuhamy Arachehi	Forest (for sale)	2	3	33	25	
			eliminary plan 895. Village— Claimant—Crown.			•	9.4	20	
	2504	Rawanidalemukalana	Dingiri Appu	Forest (for sale)	1	1	34	30	
			Preliminary plan 329. Village Claimant—Crown.				00	40	
	817	Pelpolehena		Forest (for sale)	2	3	28	12	
		P	reliminary plan 877. Village- Claimant—Crown.						
	2481	Heressehena	Karpai Pulle	Tea (for sale)	0	3	3		
	2482	Do.	do.	· do.	0	3	8	3 0	
	2483	Katurugolla	do. `	Tea and cocoanut (for sale)	0	1	37	50	
		Pı	reliminary plan 1,096. Village Claimant—Crown.	e—Moradana					
	2997	A ukanagodamukałana	Appuwa Henaya	Forest (for sale)	0	2	10	16	
			ninary plan 1,081. Village—E	Framinigammana.					
	2982	Keliellemukalana	S. Appuhami	Forest (for sale)	1	3	10	25	

Lot.	Name of Land.	Name of Applican Preliminary plan 4,817. Vi			Extent.	L
I 136	Udahettigoda Dehigal	Claimant-Croy	vn.	(or	2 0 1	5 25
5821	Migahamulahena	Preliminary plan 8,012. Vi Claimant—A. Sulta	llage—Dippitiya. an Lebbe. Garden (for sale settlement)	or	1 0 10	3 50
7084	Kongahakele	Preliminary plan 8,706. Vill Claimant—Weragoda Bas —		or	4 2 18	3 50
D 61	Oyagodahena	Preliminary plan 464. Villa Claimant—Weragoda E		or	0 1 30	30 30

For further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 501, P. OF S.

වම් 1903 ක්වූ ජූනි මස 30 වෙනි දින කොළඹ මහයෙකුතාරිස්උන්නා ත්සේගේ කන්තෝරුවේදීය.

කු බරගමු දිසාවේ කැගල්ලේ උපඒජන්තඋන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණාඩුවේ නිගෝගවල පුකාරගට වම් 1903 ක්වූ අගොස්තු මස 25 වෙනි දිනවූ අගහරුවාද දවල් එකව කැගල්ලේ කුච්චේරියේදී මවන්දේසිකර විකුණන්ට යෙදෙනවා ඇත.

തയായ	සිනියම 453.	සියඹලාපිචිය. අයි	ල් පිහිචා තිබෙන බිම්කැබෙලි 1 තිකම කියන්නා—ආණාඩුව.				න්ගන්න ගණන.
ඉනා.	ඉඩමේ නම.	ඉල්ඵම්කාරයා.	් අන්දම.			.	dı.
1165	පත්අඩු වේ ගේන	_	මූකලාක (විකිනීම පිණ්ස)	· 4	0	8	20
	· -	සිනියම 4,93. ස	ගලේවල.				
1259	මොරගොල්ල කන්දේ මූ තලාත	පී. අප්පු	කැලේ (විකිනීම පිණිස)	1	2	8	10
		සිනියම 1,111.	තලේවල.				
3017	හුරීගොල්ලේ මූකළාන හෙවත් හපුගස්තැන්න		මූකලාන (විකිනීම පි-ණිස)	2	.3	33	25
		සිතිකම 895. අම්)න්පිටිය.				
2504	රචනිද ෙල්මූ කලා න	ඞංගිරිඅ ප්පු	මූකළාන (ව්ක්නීම පිණිස)	1	1	34	30
	. 02 -	සිනිගම 329. ශ	ාන්තුන.	•			
817	පැල් පොලේ ඉන්න		මූ කලාන (විකිනීම පීණිස)	2	3	28	12
02.		සිතියම 877. උ	ළුගොඩ.				
2481	කැරැස්සේ සේන	කර්පාසි පුල්ලේ	ිතේ වන්ත (විකිනීම පිණ්ස)	0	3	3	30
2482	. එම	එම	එ ම	0	3	8	30
2483	කතුරුගොල්ල -	එම	ඉත් සහ පොල්වත්ත (විකි ණීම පිණිස)	0	1	37	50
		සිනිගම 1,096.	මොරදන.				
2997	අව්කතා ගොඩමුකලා න	අප්පූවා ගේන හා	මූකලාන (විකිණීම පිණිස)	0	2	10	16
		සිතිකම 1,081. එර	මිනිගම්මන.		•		
2982	කැලිඇල් ලේමු කලාන	ඇස්. අප්පුතාම්	මූකලාන (විකිණීම පීණිය)	1	3	10	25
		සිනිකම 4,817.	දිප්පිටිය.				
I 136	උඩ නෙට්වීගොඩ ඉදහි ගහමුල හේ ආ	· _	ිහේත (විකිණිම,මහා් මේරීම පිණිස)	2	0	16	25
		දිප්පිටික. අයිතිකම	කියන්නා—සුල්හන් ලෙබ්බේ.		^	4.0	EA
5281	ම්ගතමුලගේන	_	වත්ත (විකින්මට හෝ මේරීමව			10	50
		ටිග. අසිනිනෙම නිශෙෂ	්න:—මේර ගො ඩ බස්නාග ක නි	C.	9 .		
7084	ංක් න්ත්තක කැලේ	_	මූකලාන (විකිනීමට හෝ මේරීමව)	. 4	2	13	50
				-	_		-

උචන්ගන්න මහත. ගණන ඉඩමේ නම. ඉල්ඵම්කාරය**ි. අන්ද**ි. අ. රූ. ප. රූ. සිනියම 464. හඩලක්සාව.

 ${f D}$ 61 මනගොඩමෙන්න — ලුණුද (අකිනීමට ගෝමෙහිරීම වි ${f 0}$ 0 1 ${f 3}$ 6

මෙම ඉඩම් ගැණි වැහිදුර කාරණ සර්වේසර්ජනරාල්උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණි නැගල්ලේ උපඒජන්තඋන්නාන්සේගෙන්ද දුනගන්ට පුළුවන.

> ගරුතර උතුමා**නන්**වහන්සේමත් ආසුව ලෙස, ජවරාජ්ති ඉම් කර්න්, මහලෙසනුතාරිස් වම්න.

No. 502, P. OF S.

ඉතා.

Colonial Secretary's Office, Colombo, July 3, 1903.

ON Thursday, August 27, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms a uthorized by Government.

Ten allotments of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

			Preliminary plan 518.—Kaba Claimant—Crown.	gomuwa.				Upset !	Price
			Claimant—Clown.		E	xter	ıt.	per A	
	Lot.	Name of Land.	Name of Applicant.	Description.		R.		Rs.	
В	66	Pitapuraneowita	<u>-</u>	Owita (for sale or settlement)	0	1	0	20	0
	1343	Do.	-	Tea and cocoanut (for sale or settlement)	0	2	5	50	0
C	66	Do.	_	Owita (for sale or settlement)	1	1	22	20	0
			Preliminary plan 777.—Peho Claimant—Crown.	erambe.					
	2221	Kiriwanehena		Forest (for sale)	0	2	7	10	0
			Preliminary plan 804.—Galig Claimant—Crown,						
	2309	Ihalgalkotuwa	_	Forest (for sale)	1	0	16	30	0 🔏
			Preliminary plan 1,092.—Ya Claimant—S. Lokubanda,	late Korala.					1
1	2992	Galgodahena	S. Loku Banda	Cleared land (for sale		^	• •		F0
- 2	0000	.	1 TO 31	or settlement)	9		13 20		50 0
	2993	Do.	A. Podiya	Forest (for sale)	9	U	20	30	U
			Preliminary plan 1,102.—Kal Claimant—Crown.	иппека.					
	3008	Erundeniyehena alias Ra	nga-						
		' deniyehena	-	Cleared land (for sal or settlement)	e 2	3	22	20	0
			Preliminary plan 1,101.—Re Claimant—Crown.	anawana.					
	3006	Kottambagahamulahena	H. Ranhami	Forest (for sale)	4		25	50	
	3007	Do.	do.	dQ.	0	0	33	55	0

Further particulars respecting the above lots may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 502, P. OF S.

විෂී 1903 ක්වූ ජූලි මස 3 වෙනි දින කොළඹ මහසෙකුතාරිස්උන්නාන්සේගේ කන්තෝරුමේදීය.

උටුබරගමු දිසාවේ කැගල්ලේ උපඒජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඹම් ආණ්ඩු මේ න්ගෝගවල පුකාරයට වෂී 1903 ක්වූ අගෝස්තු මස 27 වෙනි දිනවූ බුහස්පතින්ද, දවල් එකට කැගල්ලේ කම්. ඓරියේදි වෙන්දේසිකර විකුණන්ට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැගල්ලේ පලාතේ බෙලිගල්කෝරලේ පිහිටා නිබෙන බිම්කැබෙලි 10ක්.

සිතියම 518. කබගමුව. මෙම ඉඩම්වලට ඉල්ඵම්කාරයෙක් නැහැ. **ප**ටන්ගන්න මහත. ගණන. ඉඩමේ නම. අයිතිකම කියන්නා. අ. රු. ප. රු. ශ. ඉනා. අන්දම. **ඔව්ට (විකිනීමටහෝ බේරීම**ට) පිටපුරනේ ඔව්ට ආණ්ඩුව 20 0 0 1 0 B 66 2 5 1 22 50 0 1343 **එ**@ නේ ස්හ පොල් **එම** e (te (aa)20 0 A) (a) (de C 66 රලිශි සිනියම 777. **ඉපඉහර**මේබ්. 2221 කිරිවාලන් හේන මුකලාන (විකිනීම පිණිස) 2 7 10 0 ආණිඩුව සිතියම 804. ගලිගමුව. මූකලාන (විකිනීම පිණිස) 2309 ඉහල්ගල්කොටුව ආණ්ඩුව 1 0 16 . 30 0 ඉල්ඵම්කාරසා--ලොකුබන්ඩා. ගල්ගොඩෙගේන එලිකරපු ඉඩම (විකින්මට හෝ 2992 ඇස්. ලොකුබන්ඩා බේර්ම්ව) 1 0 13 12 50 ඉල්ඵම්කාරයා -🚓 පොඩිසා. 2993 30 0 **එ**ම මූකලාන (විකිනීම පිණිස) 9 0 20 ආණ්ඩුව

ඉතා.	ඉඩශම් නම.	අයිතිකම කියන්න	ටා. අන්දම.		@ &. (ෂාන රූ.	٥.	වන්ගෑ ගණන රු.	ລ.
3008 ·	සිතියම 1,102. එරුන්දෙනියේඉහ්න ලෙසි	කුලන්නැක. මෙම) ඉඩමට ඉල්ඵම්කාරයෙක් නැ	හැ.	1			Jį.	۵.
0000	රකුඉදනිම ය් මහින මෙදෙනිමේ	වතා ආණි(ීඩුව්	48-4						
•	උකුමැද්නමකු මඟුන	ಭಾಷಕ್ಷಾ	එලිකරපු ඉඩම (විකිනීමරි බේරීමට්)	් ඉතා	2	3 5	22	20	0
	සිතිය	ම 1,101. රකවන.	ඉල්ළුම්කාරයා—රන්හාමි.						
3006	කො ව්ටඹාගහමුලගේන	ආණ්ඩුව	මූකලාන (විකිනීම පිණිස))	4	3 5	25	50	0
3007	එම	එම	එ ම		0	0 :	33	55	Ŏ

මේ ඉඩම් ගැණ වැසිදුර කාරණ සර්වේසර්ජනරුල්උන්නාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කැගල්ලේ උපඒජන්තඋන්නාන්සේගෙන්ද දනගන්ට පුළුවන.

ගරුතර උතුමානන්වහන්සේගේ ආඥුවලෙස,

එවරාර්ඞ් ඉම් තර්න්, මහමසනුතාරිෆ් වම්**හ.**

No. 503, P. OF S.

Colonial Secretary's Office, Colombo, July 7, 1903.

ON Friday, August 28, 1903, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Atakalan korale division of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 1,851. Village—Ammuduwa, Atakalan korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.		xtent.	-
6281	Amuduwe Egodamukalana	\mathbf{Crown}	Forest	7	3 25	15
6282	Do.	do.	do.	9	3 0	15
6283	Do.	do.	do.	10	3 26	15
6284	Do.	do.	do.	12	1 16	15
6285	Do.	do.	do.	8	3 10	15 .
6286	Do.	do.	do.	9	1 10	15
	Preliminary plan	4,422. Village-Nalug	asara, Atakalan korale.			
9929	Nalugasaramukalana	Crown	Forest	8	0 27	25
	Preliminary plan	1 7,808. Village-Mada	mpe, Atakalan korale.			
$63\frac{1}{2}$	Kandeliyanagehena	Crown	Forest and chena	5	0 18	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

EVERARD IM THURN, Colonial Secretary.

No. 503, P. OF S.

වම් 1903 ක්වූ ජූලි මස 7 වෙනි දින කොළඹ මහසෙකුතාරස්උන්නාන්සේගේ කන්තෝරුවේදීය.

ට බරගමු දිසාමේ රත්නපුරේ ඒජන්තඋන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිගෝගවල පුකාරයට වම 1903 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිහවූ සිකුරාද පස්වරු 1ට රන්න පුරේ කව්වේරියේදී මෙන්දේසිකර විකුණින්ට ගෙදෙනවා ඇත.

CO SO		සිතිගම 1,851. ග	්රලේ පිහිටාතිබෙන බිම්කැබෙලි ፪—ාම්මුඩුව.				ಪ್ರಥವ್ರ ಪ್ರ
				ම	ගත	٥.	ගනන.
⊕ නා.	ඉඩමේ නම්.	අයි ති කම කියන්න-	. අන්දම.	4.	σz.	5 .	oz.
6181	අමුම්චීම්බතුම නැතුම් % ර ාක	, ආණ්ඩුව	මූ කලාන	7	3	25	15
6282	එම	එම	് കൂ	9	3	0	15
6283	එම	එම	එම	10	3	26	15
6284	එම	එම	. එම	12	1	16	15
6285	එම	එම	එ ම	8	3	10	15
6286	එම	එම	එම	9	1	10	.15
0200	65		නම — නඵගස්අර.				:
9929	තළුගස්අරමු කලාන	හැණිඩුම	මුකලාන	8	O	27	25
3343	#PandoB = 0.00		ගම—මාදම්මේ.				
$63\frac{1}{2}$	කන්දෙලිග නුගේ හේන	ආ-ම∉්ඩුව	මු අලාන සහ මෙන්න	5	0	18	15

මේ ඉඩම් සම්බාන වැඩිදුර කාරණ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පුධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසිය සම්බන්ධ කාරණ සෙඩරගමුපලාගත් මහඒජන්තඋන්නාන්සේශෙන්ද දහනන්ට පුළුවන.

ගරුතර උතුමා නන්වහන්සේගේ ආඥවලෙස,

එවරාර්ඩි ඉම් තර්ණ්, මසාසකුතාරිස් වෙම්ක.

LAND ACQUISITION NOTICES.

AVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit:—

Preliminary plan 5,225.	Village—Waradiwala.
-------------------------	---------------------

		· ·		Extent.
Lot.	Name of Land.	Description.	Name of Claimant.	A. R. P.
W 868	Loonugalla	Tea	Messrs. Aitken, Spence & Co., agents	
			for Duckwari estate	0 0 28

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on July 29, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
June 30, 1903.

J. P. Lewis,
Government Agent.

මේ 1876 ක්වූ අවුරුද්දේ නොම්මර 3ලන් ආසුපහුයේ හත්වෙහි වගන්තියේ පුකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒතම් :—ගල්වලවල්වලට ගැනීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැණ්ම සඳහා කි්රාකරණ පිණිස " වුණු 1876යේ ඉඩම් ලබාගැණ්මේ ආසුපහුයේ" හමෙහි කාණ්ඩයේ කරත්බෙන පංගාර්තුවල පකාරයට කාරක ම<mark>න්නු</mark> සභාඛව මන්නුණය ඇතුව උතුමානන්වහන්සේගෙන් සිසුකාර මට අණ ලැබිතිබේ, ඒ ඉඩම නම :—

සිතියම 5,225. ගම—වරදිවල.

මහත. ඉතා. ඉතිමේ නම. අන්දම. අයිතිකම් කියන්නා. අ. රු. ප. W 868 එනුගල්ල ඉත් එව්කින්සැත් සහ සමාගම ඩක්වාරිවත්තට එජන්තවරු 0 0 28

ු එබැවින් ඉඞම අයිතිකර ගැණීමට ආණිඩලම් කල්පනාව තිබෙනබව පොදුජනසාට දුනගැන්ම සඳහා හත්<mark>මෙනි</mark> වහන්තියේ ඕනැකර තිබෙන හැවියට මෙයින් දැනුම්ලදම්.

ඉතනක් ඉඩමට අයිනිවාසිකම් ඇන්නාවූ සෑමදෙනම තමුන්ම නොහොන් තමුන් වෙනුවට කිුිිිියකරණ අස විණි 903 ක්වූ ජූලි මස 29 වෙනි දින පස්වරු දෙමක් කනිසමට මහනුවර කච්චේරියේදී මා ඉදිරිපිටට පැමින ඒ ශකාහිඅන්දශණ සිනිවාසිකම්ද කියා කියා සිටින්ට ඕනැවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ හමුන්ගේ සිනිකු මේ කොරතුරුත් කියා සිටින්ට ඕනැබව මෙයින් දනගත සුතුයි.

වුණී 1903 ක්වූ ජූනි මස 30 වෙනි දින මහනුවර කච්චේරියේදීග. ජේ. පී ලූවිස්, ආණ්ඩුවේ ඒජන්ත වම්ක,

1876 ம் ஞூ-த்த 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் கல்லுக்குளிக்காக என்றும் பகிரங்க**ே தலைக்கு** வேண்டியதான பின்னர்ச்சொல்லப்பு மேம் காணியை, அஃதாவது :—

பிரதமபடத்த இலக்கம் 5,225. குறிச்சு—வறடிவண.

துண்டு காணியின பெயர். விவரம். உரித்தாளியின் பெயர். ஏ. தா. ப. W 868 ஹா. ஜாகலிஸ் தேயிஸ் தேயிஸ் அறிகின் பைன்ஸ கட்பனியார், டக்வா. நிதோட்டத்து முகா மைக்கா. ரார் 0 0 28

எ**மித் தாக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876** ம் ஞுல-த்**தா**க் காணி எ**மித்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது** 6 ம் பி**ரிவீன ஏற்பாடு**களின பிசகாசம் மத்திசாலோசு'ணச் சபையினது ஆல்லோசூணயுடன தேசாதிபதியவர்கள் எனக்**துக்** க்**ற்ப**ிணதெய்திருப்பத்தைல், அக்கோணிகளே ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறேர் எனபதை 7 ம் பி**ரிவீன** பேடி வேண்டிய பிசகாசம் நான் இத*ு*னக்கொண்மே பிசசித்தமாய் விளம்பசஞ்செய்கிறேன்.

மேற்து நித்த காணிக்கு உரித்துப்பேசுகினற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரார் மூலமாய் 1903 ம் ஞி ஆடிமாசம் 29 நீ தேதியிலனது பிற்பகல் 2 மணிக்கு கண்டிக் கச்ச்சியில் என முனபாக வெளிப்பட்டுத் துத்தமைக் கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாநிக்கும் உரித்துகளின் தொ கைபையும் விவரங்கு அம் சொல்லும்படி இதனுல் அவர்களிடைத்திற் கேட்டுக்கொள்ளப்படுகினறது.

கண்டை கச்சேரி, 1903 மீ @ ஆனிமு 30 ந் உ.

கே.பி. தா ிெஸ், அசசாட்சி ஏசன் தா.

AVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit:—

Lot.	Name of Land.	Preliminary plan 5,226. Description	Village—Waradiwala. Name of Claimant.	Extent. A. R. P.
X 868	Ellagolla	Tea	Messrs. Aitken, Spence & Co., agents for Duckwari estate	0 1 30

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on July 29, 1903, at 2 o'clock P.M., and to stare the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, June 30, 1903.

J. P. LEWIS, Government Agent. $oldsymbol{eta}$ $oldsymbol{b}$ ldsymbකටයුත්තිකට, ඒනම් :—ගල්වලවල්වලට ගැනීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබා හැණිම සඳහා කුයාකරණ පිණ්ස ''වෂ් 1876ලේ ඉඩම් ලබාගැණි මේ ආඥපතුයේ'' හවෙනි කාණා මස් කරතිබෙන පංගාර්තුවල පුසාරයට කාරක මන්හිසභාවේ මනතුණයඇතුව උතුමානන්වහන්සේ ඉගන් නිසිආකාර මට අණුලැබී තිබේ. ඒ ඉඩමනම:-

·සිතියම 5,226.—වරදිවල.

මහත.

ඉඩමේ නම. මන්.

අන්දම. ඉත්

අයිතිකම කියන්තා.

අ. රෑ. ප.

X 868 එල්ලගොල්ල එට්කින්ස්පැන්ස් සහ සමාගම

ඩක්වාරවත්තට ඒජන්තවරු 0 1 30

එබැවින් ඉඩම අයිතිකර ගැණිමට ආණඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනයාට ද<mark>නගැන්ම</mark> සදහා හත්වෙන් වගන්තියේ ඕනෑකර හිබෙන හැටියට මෙයින් දුනුම්දෙම්.

ඉහතකි ඉවමට අයිතීවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට කුයාකරණ අය වුඹ 1903 ක්වූ ජූලි මස 29 වෙනි දිනදී පස්වරු දෙකේ කුනිසමට මහනුවර කුච්චේරී ිසේදී මාඉදිරිපිටට පැමින ඒ කිම්බන්නාව අසිතිවාසිකම් කොයිඅන්දමේ අසිතිවාසිකම්ද කියා **කියා** සිටින්ට මනෑවා සහ මෙම ඉඩම් වෙනුවිට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇක්තාවූ කමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිපින්ට ඕනෑබව් මෙසින් දනගන යුතුයි.

වෂි 190**3** ක්වූ ජූනි මස 30 වෙනී

ලේ. පී ලුව්ස්,

දින මහනුවර කච්චේරියේදීය.

ආණ්ඩුවේ ඒජන්ත වම්හ.

. 1876 ம் ஞு.-த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவினு பிரகாரம் கல்*றுக்குளிக்கு எனது*ம் பகிரங்கதேலைக்**கு ுவேண்**டியதான பினனர்ச் சொல்லப்படும் காணியை, அ*ு, த*ாவது:—

பிரதமபடத்து இலக்கம் 5,226. குறிச்சி—வறடிவலே.

வீசாலம்.

துண் (0).

காணியினது பெயர்.

விவரம்.

· உரித்தாளியின பெயர்.

€. Ør. U.

X 868

எவ்வக்கொவ்வே

தேயில

அந்கின்ஸ்பென்ஸ் கம்பணியார், டக்வாரிதோ ட்டத்த முகாமைக்காரர்

எ0த்தைக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி. 1876 மீ ஞு. த்துக் காணி எ0த்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது

எடு தெதைக்குள்ளவு தற்கான எத்தனஞ்சுய்யும்படி 1870 ம் ஞெழு-தத்க கோணி எடுத்திக்கொள்வதைப்பற்றும் சட்டத்தின் த 6 ம் பிரீவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசினர் சடையின் த ஆலோசின்புட்டு சென்புடன் தேசாதிடதியவர்கள் எனக்குக் கேற்டு'னை செய்திருப்பத்தைல், அக்காணியை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்கியார் எண்ணியிருக்கிறுர் என்பதை 7 ம் பிரிவின் படி வேண்டிய பிரகாரம் நான இதினக்கொண்டு பிரசித்தமாய் வினம்பரஞ்செய்கிறேன. மேற்கு நித்த காணிக்கு உரித்தப்பேசுகினற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரார் மூலமாய் 1903 ம் ஹெ ஆடிமாசம் 29 ந் தேதி 2 மணிக்கு கண்டிக் கச்சேரியில் என்று வைபாக வெளிப்பட்டுத் தந்தமக்கு அக்காணியி நாள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைக்குக்கோய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகைகையையும் விவ ரங்குணையும் சொல்ஹம்படி இத்துல் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டை கேச்சேரி, 1903 மீ ஞு) ஆனிமு 30 ந் உ.

தே. பி. அவிஸ், அசசாட்சி எசண்டு.

AVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a latrine and urinal for the Panadure Courts, to wit:—

Preliminary plan 11,841. Village-Pattiya north, Panadure totamune,

				Extent.
Lot.	Name of Land.	Description.	Name of Claimant.	A. R. P.
O 824	Delgahawatta Buluoshawatta	Latrine and grass land	W. Ellawala, Esq. Trustees of St. John's Church	0 0 8·50 0 0 1·25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Panadure Resthouse on August 10, 1903, at 12 noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kalutara Kachcheri, July 9, 1903.

J. M. DAVIES, Assistant Government Agent.

ව \$ 1876 ක්වූ අවුරුද්දේ නොම්මර 3නේ ආඥුපහුයේ හන්වෙනි වගන්තියේ පුතාරයට ගුණ්ඩුවේ කටසුන්ත කව, ඒනම් :—පානදුරේ උසාවි ස් පුමග්ජන ව කක්කුස්සියක් සෑදීම පිණිස මෙහි පනත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා කියාකරණ පිණිස "ච්ෂී 1876 මේ ඉඩම් ලබාගැණීමේ ආඥපතුයේ" හවෙනිකාණකයේ කරතිමෙන පංගාර්තුවල පුතාරයට කාරක මන්තිසභාවේ මන්තුණ්ස ඇතුව උතුමානන්වහන්සේගෙන් නිසි ආකාර මට අණැලැබ් තිකේ, ඒ ඉඩම් නම්:-

	සිතිකම 11,841. ගම—පානදුරානොවමුනේ පච්චිදෙඋතුර.			මහත.
⊕ 201,	ඉඩමේ තම.	අන්දම.	අයිතිකම් කියන්නා.	q. 02. 0.
O 824 P 824	ඉදල්ගතව ත්ත	වැසිකිලියක් ඇති තනමිම අඩිපාර	ඩම්ලියු. එල්ලාවලම්කතා ශුඛවු යොකත්මක් දේව ස්ථා න	0 0 8 50
F 024	බුල ාහව න්ත	denain	ලේ බාරකාරයෝ	0 0 1.25

එබැවින් ඉඩම අයිතිකර ගැණීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාව දුනගැන්ම සඳහා කත්වෙනි වගන්නියේ ඕනෑකර නිඛෙන කැට්යව මෙයින් දුනුම්දෙම.

ඉහතකි ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙන්ම තුමුත්ම නොහොක් තමුන් වෙනුවට කියාකරුණ් අය වම් 1903 ක්වූ අගෝස්තු මස දහ වෙනි දින දවල් 12 හේ කනිසමට පානදුරේ තානායමේදී මා ඉදිරිපිටට පැමින ඒ ඉංකායියන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්ව ඕනැවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින වුදල් ගණනත් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිවින්ව ඕනෑබව මෙයින් දුනග්ත යුතුකි. . .

වම් 1903 ක්වූ ජූම මස 9 වෙනි දින කළුතර ගව වේරියේදිය.

ජේ. ඇම්. ඩේව්ස්, ආණ්ඩුවේ උපඒජන්ත් විම්ක

1876 ம் இல்-க்து 3 ம் இவக்கச் சட்டத்தின் து 7 ம் பி ு க பிரகாரம் பாணத் வறை சோட்டிக்கு ஒரு பைப்படும் காணிகளே, அஃ்சாவது:--

பிரதமபடத்து இலக்கம் 11,841. குறிச்சு—வடக்கு படடிய பாணர்தனை தொடமுக்கு.

விசாவம். உர்த்தாளியின் பெயா. g. _pr. u. காணியினது பெயா. துண்டு. விவரம். 0 8.50 டபிள்பு எலலாவல எஸ் கூவயா கக்கூசும் புற்தறையும் 0 824 தெலகாகாவத் த சப. யோவான கோவ்லின் முதற P 824 பாதவழி புலுகாகர்வத்த 0 0 1.25

எடுத் தக்கொள்வ தற்காண் எத்தனஞ்செய்யும் படி 1876 ம் இநி-ததுர் காணி எடுத் துக்கொள்வதைப்பற்றி ய சட்டத்தின் த 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசிணச் சடையின் த ஆலோசவேயடன் தே சாதிபு இயவாகள் எனக்குக் கற்பீண் செய்திருப்பத்னுல், அக்காண கூடி ஆட்சிரைப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியி நக்கிறு என்பதை 7 ம பிரிவின்படி வேண்டிய பிரகாரம் நசன் இதீண்ககொண்டு பிரசுத்தபாய் விளம்பாஞ்செயகிறேன.

மேற்கு மிக்க காணிசளு கடூத் உரிக் குட்டபேசு இன்ற சகலரும் தாட்டாக அல்ல சு அவரவருடைய கர்ரியகா ார மூலமாய் 1903 ம @நி ஆவணிமாசம் 10 ந் தேதியிலன நு மதியம் 12 மணிக(சி பாணர்த் றை வாடிவீட்டில எனமுடையாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளின் து தன்மையையும் அவ்வுடந்தை களுக்காய்த் தாம் சாதிக்கும் உரித்தைகளின் தொகையையும் விவரங்களேயும் சொல்லும்படி இத்னுல் அவர் களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

களுத்துறை கச்சேரி, 1903 ம் இரை ஆடிமு 9 ந் டை.

ඔහු, எமු, අයන්ඹා, உதவி அரசாட்சு ஏசண்டு.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

TOTICE is hereby given that on Wednesday, August 19, 1903, the Government Agent for the Western Province will put up for sale by public auction at the Colombo Kachcheri, at 12 noon, the under-mentioned Toll Rents of the Western Province from January 1 to 1) ecember 31, 1904.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash; and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt

by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and; giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the

expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the ands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

TOLLS ON TRUNK ROADS.

A .- Municipal Tolls.

1. (a) Toll at the Victoria bridge. Clears the draw-bridge (b).

(b) Toll at the draw-bridge. Clears the Victoria bridge (a).

(c) Toll at the bridge at Urugodawatta.

(d) Toll at the ferry at Pasbetal.

(e) Toll at the canal at the draw-bridge (b).

(f) Toll on the road from Wellampitiya to Dematagoda.

2. (a) Toll at the Bambalapitiya bridge over the Kirillapone canal. Clears the toll at the 4th milepost on the row Calcumbo to Kotte (c)

road from Colombo to Kotte (c).

(b) Toll at or near the Kirillapone bridge near the 4th milepost on the Galle road.

(c) Toll on the road from Colombo to Kotte. Clears the Bambalapitiya bridge (a). Also clears toll on the

road Kotte-Kaduwela (e). (d). Toll on the read from Nugegoda to Narahenpita at or near its junction with the North and South Base Line road.

(e) Toll on the road from Kotte-Kaduwela between the 8th and 9th mileposts. Clears toll on the road Colombo-Kotte (c).

3. Toll at the ferry, Mutwal.

4. Toll at the Lock-gate, St. Sebastian.

B .- On the Negombo Road. .

1. Toll at the Dandugama bridge. 2. Toll at the Toppu bridge and toll at the Nainamadam bridge. Payment at one clears the other.

C .- On the Kandy Road.

1. Toll between 10th and 12th mileposts.

2. Toll between the 21st and 23rd mileposts.

D .- On the Galle Road.

Toll at or near the Digarolla bridge, and the ferries at Henamulla, Gorakapola, and Digala.

E .- On the Ratnapura Road.

Toll at Embulgama bridge at or near the 13th milepost.

2. Toll between the 231 and 231 mileposts.

3. Toll at Sitawaka bridge. Clears the toll at the Getaheta bridge.

TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A .- Colombo District.

Toll on the road from Ja-ela to Henaratgoda between 18th and 19th mileposts.

Toll on the road from Kelaniya to Henaratgoda between the 12th and 13th and 20th and 21st mileposts, and toll on the road from Talawatuhenpita to Udupila at Migahawatta at or near Madarawa bridge.

Toll on the road from Alutgama to Radawana between the 3rd and 4th mileposts.

Toll at the Hanwella ferry.

Toll on the road from Pasyala to Hanwella at Ellakala near the 2nd milepost, and toll on the road from Veyangoda to Attanagalla at its junction with the Kandy road.

6. Toll at the Pugoda ferry.
7. Toll on the road from Pore to Bope between the 15th and 16th mileposts at the junction with the new minor cross road from Panagoda to Henpita.

Toll on the road from Colombo to Kesbewa between the 10th and 11th mileposts at Bokundara; toll at Kospalankissa bridge.

9. Toll on the road from Mirihana to Mattegoda at or near the 12th milepost.

10. Toll at the Wewala ferry.
11. Tolls on the Hendala canal at Hendala and at Pamunugama. Tolls on the Hendala canal at Gorakagahatotupola and at Tarakuliya.

12. Toll on the Kitanpahuwa canal.

13. Toll on the road from Talawatugoda to Hokandara.

B.—Negombo District.

1. Toll on the road from Negombo to Giriulla between the 4th and 6th mileposts; toll on the road from Negombo to Giriulla between the 9th and 10th mileposts. Payment at one clears the other.

Toll at the Giriulla bridge.

Toll at a point 370 yards east of the Andiambalam bridge, on the road from Negombo to Minuwangoda. Toll on the road from Negombo to Dunagaha between the 6th and 7th mileposts.

Toll on the road from Selathandiya to Alutapola near the 5th milepost.

Toll at the Katugoda bridge. Toll at the Siduwa ferry.

8. Toll on the road from Minuwangoda to Kotadeniyawa at a spot within a quarter of a mile from the 26th

milepost.

- 9. Toll on the road from Kotadeniys wa to Mirigama at a point near the railway level crossing at Mugurugampola; and toll on the road from Negombo to Giriulla between the 16th and 18th mileposts to the west of the Welihinde junction. Payment at one clears the other.
- Toll on the road from Pasyala to Giriulla at Malahewa near the 2nd milepost. 10. Toll on the road from Pasyala to Giriulla at Malahewa near the 2nd milepost.

 11. Toll on the Negombo canal at Pallansena bridge; toll on the Negombo canal at the bridge of the entrance of the canal on the Custom-house road. Payment at one clears the other.

12. Toll at the Mutuwadiya ferry.

C .- Kalutara District.

Toll on the road from Panadure to Nambapana between the new 14th and 15th mileposts from Panadure. 1. Toll on the road from Panadure to Namoapana between the new 12th and 10th Angoda to Agalawatta at 2. Toll on the road from Tebuwana to Kalutara from Palatota to Nagoda and from Nagoda to Agalawatta at Dodangoda. Payment at one clears the junction of the said roads; toll on the road from Kalutara to Agalawatta at Dodangoda. Payment at one clears

Toll between the 29th and 30th mileposts on the Galle road. Clears and is cleared by toll at Nagoda and at

Dodangoda.
3. Toll on the road from Wisidagama to Wewita. This toll forms one with that at Bandaragama. Payment of toll at one place clears the other at Nugegoda. Mawela, and Rukgahatotupola.

Of toll at one place clears the other at Nugegoda. Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at Toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at this station clears the tolls at Mawala, at Wisidagama, at Bandaragama, and at Rukgahatotupola ferry.

Toll at Bandaragama on the road from Horana to Bolgoda. Clears tolls at Nugegoda, at Mawala, at Wisida-

gama, and at Rukgahatotupola.

Toll at Rukgahatotupola ferry; toll on the road from Wadduwa to Morontuduwa between the 2nd and 3rd mileposts. Clears the tolls at Nugegoda, Mawala, Wisidagama, and Rukgahatotupola ferry.

4. Toll at the Kitulgahawatta ferry.

5. Toll at the Munamalwatta bridge, and toll within the first half mile of the Pelawatta road, the measurement of which commences from the Horawela junction. Payment at one clears the other.

 Toll at the Anguruwatota ferry.
 Toll at the Kepu-ela ferry and toll at the ferry at Galpata. Payment at one clears the other.
 Tolls on the old Kalutara canal at Kepu-ela Modara and at Galtude. Payment at one clears the other. Tolls on the new Kalutara canal at Etanamada and at Hataramodara. Payment at one clears the other.

9. Toll on the road from Pamankada to Horana between the 18th and 19th mileposts.

10. Toll at the Badureliya bridge and toll at the Morapitiya bridge. Payment at one clears the other.

Government Agent's Office, Colombo, July 15, 1903.

කිරී 1904 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන බස්නාහිර දිසාවේ පාලම් මර්න්ද විෂි 1903 ක්වූ හෙන්ස්තු මස 19 වෙනි බදද දවල් 12මස් කනිසමට කොළඹ කච්චේරියේදී බස්නාහිර දිසාවේ එජනතඋන්නාන්සේ වසින් පුසිබ් වෙන්දේසියේ විකුනන බව මෙයින් දන්වනුය.

ගැනුම්කාරයා විසින් ගත් මුද@ලන් දහලයන් කොටසක් සලලිවලින් විකිනිම දවසේදී මෙහි තබන්නට ඕනෑය. එම ඉල්ලීම උතුමානන්වහන්මේ විසින් භාරගන්නට ෙ යදුන්නම ඔහුගේ ඉල්ලීම උතුමාන්න්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුමදුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ථ ගණ මනන් දෙකෙන් පංගුවකට වරිනා ඇප එක්තුගත් මුදු ඔප්පුවලින් හෝ තුණෙන් පංගුවකට වරිනා ඇප මුදලෙන් හෝ තිබා සම්පුණිකරන්නට ඕනෑය.

ඇප පිණිස තිබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුමේ අද්වකාත්උන්නාන්සේට ඉගවිය සුතුවූ හාසතුවද, ඇප ඔප්පු සෑදීමටද, ඒවා සෝදිසිකර සම්පූණිකිරීමටද, ඉඩම නක්සේරු කිරීමට සහ ඇප ඔප්පු රෙජිස්තර් කෙරීමට ගෙවිය යුතුවූ ගාස්තුත් ඔහු විසින් ගෙවින්නට ඔනෑය.

ඇප වෙනුවෙන් තිබනලද ඉඩම්වල ඔප්පු ඒවා මීට පුථම ඇපේකට නොහොත් උකසකට සටත්නැති බවට ඉඩම ලියාපදිංචිකරණ රෙජිස්නුාර්තැනගෙන් සහතික පුදායක් ලබාගත යුනුයි.

මම්ම සහතිකපනුය ලබාගැණිම්ට ඕනෑකරණි වියදම ඇප තබන අය විසින් දුරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්තඋන්නාන්සේගෙන් ඉල්එමකල විට දුනගන්ට පුළුවන.

පුඛාන පාරවල්වල පාලම් රේන්ද.

A. - නගරය අයිති පාලම්.

- (a) වික්ටෝරියා පාලමට ගෙවු විට උඩඅදි**න** පා**ල**මෙන් නිදහස්ව යන්ට පුළුවන (b).
 - (b) උඩඅදින පාලමට ගෙවු විට වික්වෝර්යා පාලමෙන් නිද්හස්ව යන්ට පුළුවන (a).
 - (c) උරුගොඩවක්කේ පාලමද.
 - (d) පස්බෙතල් නමැති තොටුපලද.

(e) උඩඅදින පාලමේ ඇල රේන්දයද.
 (f) වැලලන්පිවියේ සිට දෙමවගොඩට යන පාරේ රේන්දයද.

- $(\stackrel{\circ}{a})$ කිරීලලපනේ ඇලට උඩින් දුනීබෙන බම්බලපිටියේ පාලමට ගෙවු විට කොළඹ සිට කෝට්ටේට යන පාරේ හැතැක්ම 4රේ කනුවේ ඉර්න්දපලෙන් නිදහස්ව යනට පුළුවන (c).
 - (b) ගාලලට යන පාරේ හැතැක්ම 4රේ කතුව සවම්පයේ තිබෙන කිරීලලපනේ පාලම රේන්දයද.
 - (c) මකාලඹ සිට කෝව්වේට යන පාරේ රේන්දපලට ගෙවු විට බම්බලපිටියේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන් (a) පමනකුත් නොව කෝට්ටේ සිට කඩුවෙලට $\overline{(e)}$ යන පාරේ රේන්දපලෙනුත් නිද්හස්ව යන්නට පුළුවන.

(d) නුගේගොඩ සිට නාරුමෙස්න්පිටට යන පාලර් උතුරු සහ දකුනු බේස්ලසින් පාලර් හන්දිවෙන සථානමයකි නොහොත් ඊට නුදුරුව තිබෙන රේන්දපලද.

- (arrho) ඉකා්ටුටේ සිට කඩුවෙලට යන පාරේ හැනැක්ම 8වේ සහ 9යේ කනු අතරේ රේන්ද පලට ගෙවු විට කොළඹ සිට කෝට්ටේට (c) යන පාරේ රේහ්ද්පලෙන් නිදහස්ව යන්නට පුළුවන.
- මෝදුර තොටුපල් දේන්දුසද.
- 4. සන්තබස්තියමේ ඇලරේන්දයද

B.—ම්ගමුවට යන පාරේ.

1. දඬුනම පාලම් රේන්දයද.

2. තෝජපුවේ පාලම් රේන්දය සහ නයිනමඩමේ පාලම් රේන්දයද. මෙයින් එක රේන්ද පොලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.

C.—මහනුවරට යන පාරේ.

- 1. නැතැක්ම 10යේ සහ 12යේ කතු අතරේ පාරේ රේන්දයද.
- 2. ගැනැක්ම 21 ශක් සහ 23 ශන් කනු අතරේ පාරේ රේන්දයද.

D.—නාලලට යන පාරේ.

දිගමරාලල පාලම සම්මීපමස් තිමෙන රේන්දය සහ ඉන්නේමුල්ලල්ද, හොරකපොල සහ දිගල යන නොවුපල් රේන්දද.

E. — රත්නපුරේට සන පාරේ.

- 1. හැතැක්ම 13නේ කතුව සමම්පයේ තිබෙන ඇඹුල්ගම පාලම රේන්දයද.
- 2. හැතැක්ම $23rac{1}{4}$ සහ $23rac{1}{4}$ කනු අතරේ පාරේ රෙන්දයද.
- 3. නීතාවක පාලමට ගෙවු විට ගැටහැත්තේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන.

පුධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොලඹ දිස්තුික්කුවේ.

- . 1. ජාඇලේ සිට හෙනරත්ගොඩට යන පාරේ හැතැක්ම 18 සහ 19යේ කනු අතරේ රේන්ද
 - 2. කැලණියේ සිට හෙනරත්ගොඩට යන පාරේ හැතැක්ම 12හේ සහ 13නේ සහ **හැතැක්**ම 20සේ සහ 21මක් කනු අතරේ රේන්දය සහ මදරාවේ පාලම සමම්පයේ නිබෙන තල වතුයේන්පිට සිට උඩුපිලට යන පාරේ මිගහවත්තේ රේන්දපලද.

¥5 :

අඑහ්ගම සිට රදුවානට යන පාරේ හැතැක්ම 3ඉන් සහ 4ඉර් කනු අතුරේ ඉර්න්දයද.

4. හන්වෑල්ලේ තොටුපල් රේන්දයද.

පස්යාලේ සිට හන්වැල්ලට යන පාරේ හැනැක්ම 2කේ කනුවට නුදුරුව එල්ලක්කල තිබෙන රේන්දය සහ වේයන්ගොඩ සිට අන්තනගල්ලට යන පාරේ නුවර පාරව හැරෙන හන්දියේ රේන්දයද.

6. පුගොඩ තොටුපල් රේන්දයද.

මප්රේ සිට බෝජෙට යන පාරේ හැනැක්ම 15වේ සහ 16යේ කනු අනරේ පනාගොඩ සිට මක්න්පිටට යන අඵත් සුළු හරස්පාරේ හන්දියේ රේන්දයද.—මේසින් එක රේන්දපල කට ගෙවූ විට අනිත් රේග්දපලෙන් නිදහස්ව යන්ට පූළුවන.

මකා ලඹ සිටි කැස්බෑවට යන පාරේ හැතැක්ම 10යේ සහ l1යේ කනු අතරේ **ඩෝකුන්දර**

රේන්දපලද, කොස්පලන්කිස්සේ පාලම් රේන්දයද.

9. ම්රිතානේ සිටි මත්තේගොඩට යන පාරේ සැතැක්ම 12සේ කනුව ලඟ රේන්දයද.

10. වෑවල තොටුපල් රේන්දයද.

11. හැඳලි සහ පමුහුගම තිබෙන හැඳල ඇලරෙන්දද, ගොරකගහනොටුපලේ සහ තාරා කුලියේ නීමෙන හැඳල ඇලරේන්දද.

12. කින්තන්පහුවේ ඇලරේන්දයද.

13. තලවතුගොඩ සිට හෝකන්දරට යන පාරේ රේන්දයද.

B.—ම්ගමුවේ දිස්තුික්කුවේ.

1. ම්ගමුවේ සිට හිරීඋල්ලට යන පාරේ හැතැක්ම 4රේ සහ 6යේ කනු අතරේ ඊන්දයද, මිත මුවේ සිට හිරීඋල්ලට යන පාරේ හැතැක්ම 9යේ සහ 10යේ කනු අතරේ රේන්ද්යද.— මෙසින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

ශිරිඋල්ලේ පාලම් රේන්දියද.

3. මිගමුවේ සිට මිනුවන්ගොඩට යන පාරේ ආභිඅම්බලමේ පාලමට නැගෙන**ුරෙන් ජා**ර 370කට ඈතින් තිබෙන රේන්දයද.

ම්ගමුවේ සිට දුනාගහට ශන පාරේ හැනැක්ම 6යේ සහ 7ගේ කනු අතරේ තිබෙන රේන්දයද.

මසල් ලහන හන්දියේ සිට අළුතාපලට යන පාරේ හැතැක්ම 5ගේ කනුව ලන රේන්දයද.

6. ඉකාවුගොඩ පාලම් රේන්දයද.

සීදුවේ තොටුපල් රේන්දයද.

මිනුවන්තොඩි සිට කොට්දෙනියාවට යන පාරේ හැහැක්ම 26යේ කනුවෙ සිට හැහැක්ම

කාලක් ඇතුලත සථානයේ තිබෙන රේන්දයද.

කොටදෙනියාවේ සිට ම්රිගමට යන පාරේ මුගුරුගම්පල තිබෙන රේල්පාරේ හන්දියට තුදුරුව රේන්දය සහ මිනමුවේ සිට ශිරිඋලලට යන පාරේ හැතැක්ම 16ලය් සහ 18මේ කතු අතරේ රේන්දය—වැලිහිඳ හන්දියේ බස්නාහිර අතට—මෙයින් එක පොලකට ගෙවා අනිත් පලින් නිදහස්ව යන්නට පුළුවන. 10. පස්සාලේ සිට හිරඋලලට යන පාරේ හැහැක්ම 2කේ කනුවර නුදුරුව මල්ලැහැවේ

රේන්ද්යද.

11. ම්ගමුඇලේ පල්ලන්සේනේ පාලම රේන්දයද, ම්ගමුඇලේ පාලමේ ඇලට ඇතුල්වෙන සුථානමය මෙර්ගුවට සහ පාමර් පාලම් මෙර්න්දයද. මෙසින් එක මෙර්න්දපලකට මෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

12. මුතුවාඩියේ තොටුපල් රේන්දයද.

C. —කළුතර දිස්තික්කුවේ.

1. පානදුරේ සිට නඹාපානට <mark>යන පාරේ</mark> පානදුරේ සිට හැතැක්ම 14රේ සහ 156ක් අ**එ**න්

කනු අතරේ රේන්දයද.

නෙබුවන සිට කළුතරට සහ පාරේ පලානොට සිට නාගොඩට සහ නාගොඩ සිට අගල විතුනට යන පාරේ ඉහනකී පාරවල් හන්දියේ රේන්ද්යද, කළුතර සිට අගලවතතව සහ පාරේ දෙඩන්ගොඩ රේන්දයද.—මෙසින් එක රේන්දපලකට ගෙවූ විට අනිත් **රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. ගාල්ලට යන පාමර් ිහැතැක්ම ි 29යේ සහ** 30 කතු අතරේ රේන්දයද.—මෙම රේන්දයට ගෙවූ විට නාගොඩ රේන්දපලෙන් සහ දෙවන්ගොඩ රේන්දපලෙනුත් නිදහස්ව යන්ට පුළුවන්වා පමණකුත් නොව නාගොඩරේන්දපලව සහ දෙවින්ගොඩ රේන්දපලව ගෙවූ විට මෙම රේන්දපලවල් වලින් නිදහස්ව යන්ව පුළුවන්.

3. විසිදුගම සිට වෑවිටට යන පාරේ රේන්දයද, මෙම රේන්දපල බන්ඩාරගම රේන්දපල සමග එකක්සේ සලකනු ලැබේ. මෙක් රේන්දයෙන් එක ස්ථානයකට ගෙවු විට නුගේ

නොඩ, මාවල සහ රුක්ගහ තොටුපලෙනුත් නිදහස්ව යන්ට පුළුවන.

බන්ඩාරගම සිට වස්කඩුවට යන පාරේ නුගේගොඩ ඇලේ පාලම් රේන්දයද, මේ සථාන යට ගෙවූ විට මාවල, විසිදගම, බන්ඩාරගම සහ රුක්ගහ තොටුපල් වලිනු<mark>ක් නිදහස්ව</mark> යන්නට් පූළුවන.

බන්ඩාරගම තිබෙන හොරණ සිට බොල්ගොඩට යන පාරේ රේන්දයද. මෙම රේන්ද යට ගෙවු විට නුගේගොඩ, මාවල විසිදගම සහ රුක්ගහ හොටුපලෙනුන් නිදහස්ව යන්නට පුළුවන්.

රුක්ගහම්තාටුපලේ තොටුපල්රේන්දයද.

වාද්දුවේ සිට මොරන්තුඩුවට යන පාමර් හැනැක්ම 2 සහ 3 කනු අතමර් රේන්දයද, මෙම් රේන්දයට ගෙවූ විට නුගේගොඩ, මෘවල, විසිදුගම සහ රුක්ගහ හොටුපලෙනුත් නිදහස්ව යන්ට පුළුවන.

කි්තුල්ගහවත්තේ තොටුපල් රේන්දයද.

5. මුනම්ල්වන්නේ පාලම රෙන්දය සහ හොරවල හන්දියේ සිට පැලවනතට යන පාරේ හැතැක්ම බානයක් ඇතුලත තිබෙන පාරේ රේන්දයද.—එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

අඟුරුවානොට නොටුපල් රේන්දයද.

- කැපුඇලේ නොටුපල් රේන්දය සහ ගල්පාන තොටුපල් රේන්දසද,—එක රේන්දපලකට ගෙවු විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යනට පුළුවන.
- 8. කළුතර පරණඇලේ කැපුඇල මෝදර තිබෙන රේන්දය සහ ගල්නුඩේ රේන්දද. එක රේන්දපලකට ගෙව විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යනට පුළුවන. කළුතර අඑත් ඇමල් එනනාමඩ රේන්ද ද සහ හතරමෝදර රේන්ද ද.—එක රේන්ද පල කට ගෙඩු විට අනිත් රේන්ද පලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 9. පාමන්කඩ සිට හොරනට යන පාරේ හැනැක්ම 186ට සහ 196ය් කුනු අනරේ රේන්දයද.
- 10. බදුරෙලියේ පාලම් රේන්දය සහ මොරපිවියේ පාලම් රේන්දයද. මෙයින් එක රේන්ද පලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදුකස්ව යන්ට පුළුවන.

වීම් 1903 ක්වූ ජූලි මස 13 වෙනි දින කොලඹ කච්චේරියේදීය.

සි. ඒ. ම**ේ**. ආරාබුවේ ඒජන්තතැන.

OTICE is hereby given that on Monday, July 27, 1903, at 12 noon, will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, for the period mentioned below, any of the under-mentioned Arrack and Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments for the months of May and June, 1903.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From August 1, 1903, to December 31, 1904. Arrack Rent.-Siyane and Hewagam korales.

From July 1 to December 31, 1903.

Bridges.—Bambalapitiya, Giriulla, Sitawaka, Toppu, &c., Munamalwatta.

Ferry.-Hanwella.

Roads.—Colombo-Kandy 10-12 mileposts, Colombo-Galle (Digarolla), Negombo-Giriulla (from July 1), Pasyala-Hanwella.

Colombo Kachcheri, July 15, 1903.

C. A. MURRAY, Government Agent.

ිට සි සික්ක සඳහන්වෙන කාලවල්වලට බස්නාහිර දිසාවේ මෙහි සහත සඳහන්වෙන කොයිගම් පාලම් රේන්දහක් නමුත් පලමු ගැනුම්කාරහින් විසින් විෂී 1903 ක්වූ ජූ හි මාසේ මාස් ඉදල විෂී 1903 ක්වූ ජූ ලි මස 27 වෙන් දිනදි නොහොත් ඊට පුථම දිනකදී නොගෙවුවොත් ඔවුන් ගේ අලාබේට වෙනුව එකි රේන්ද විෂී 1903 ක්වූ ජූ ලි මස 27 වෙන් සඳුද දවල් 2කේ කන්සමට කොළඹ කඩ්ඩේට්සේද නැවත විකුන් බවීම ස

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහගෙන් කොටසක් ව්කිනීම දවශස්දී මෙනි තබන්නට

පාතදුරේ අරක්කු රේන්දයද. චුෂ් 1903 ක්වූ අගෝජතු මස 1 වෙනි දින පටන් දෙසැම්බු මස 31 වෙනි දින දක්වා : සියනැ සහ මහ්වාගම්කෝරලවල අරක්කු,රේන්දද. බම්බලපිටියේද, හිරිඋල්ලද, සිනාවකද, නෝප්පුමේ සහ මූනමල්වන්නෙක් පාලම රේන්දේ. තන්වැල්ලේ තොටුපල් රේනදයද.

ඉකාලඹ සිට නුවරට යන පාරේ හැනැක්ම 10මේ සහ 12මේ කනු අතරේද, කොළඹ සිට ගාලට යන පාරේ දිග ඉරුල්ල පාලදෙ, මිගමුවේ සිට කිරිඋල්ලටද (වණී 1903 කඩු ජූලි මස 1 මෙර දීන පටන්) පස්සාලේ සිට හන්වැල්ලටද

ස්න පාරේ රේන්දද.

ස. ඒ. මගේ, ආණ්ඩුවේ ඒජන්න වලික. චිෂී 1903 ක්වූ ජූලි මස 15 වෙනි දින කොළඹ කච්චේරිමස්දීය.

OTICE is hereby given that on Wednesday, July 29, 1903, at 1 P.M. will be put up for 29, 1903, at 1 r.m., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from August 1 to December 31, 1903, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of June,

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rants.

Gampola bridge toll.

Pupuressa road toll.

- Ramboda and Tawalantenna road toll,
- Nalanda bridge toll.
- Pussellawa road toll.
- Kadawala road toll.
- Galawela road toll.
- Gampola and Kadugannawa road tolls.
- Aluwihare and Weragama. Weragautota toll. 9.
- 10.
- 11. Dambulla road toll.
- 12. Bowwagama bridge.
- 13. Peradeniya bridge and Iriyagama road toll.
- Kaluda-ela Perabahutenna. 14.
- Katugastota.
- Ampitiya and Gurudeniya. Rikillagaskada road toll. 16.
- 18. Talatu-oya bridge and Gonawatta ferry.

G. F. R. BROWNING, for Government Agent.

Kandy Kachcheri, July 14, 1903.

ි යි පහත සඳහන්වෙන මබාම දිසාමේ හොටුපල් පාලම් ඉර් හදවලට, වඹ 1903 ක්වූ ජූනි මාසේට වාරගණනේ ගෙසියයුතු පදල් වම 1903 ක්වූ ජූනි මාසේට වාරගණනේ ගෙසියයුතු පදල් වම 1903 ක්වූ ජූලි මස 29 වෙනි දිනදී නොහොත් ඊට මක්ගෙන් පුරම ගැණුම්කාර හෝ ජිසින් ගෙවණට නොසේදුනේ විගම, නැවත විකින් මෙන් වෙන්ව යෙදෙන්නාවූ සම් අලාභයකට ඔවුන් වගක් වෙ සටන්කර, වම 1903 ක්වූ අගෝසතු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් වස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතක් ජූලි මස 29 වෙනි බුද දින පස්වරු 1ට මහදාවර සම්වේථයේදී නැවත පිකුගන්ට ගෙබදන වග මෙසින් දිනුම්දෙමි.

දුනුම්දෙම්. නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවඑන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එක මාසේක මුදල විකුණපු දවසේදී මුදලෙන් බැඳ තබන්ට ඕනෑය. වැඹිදුර මකාන්දේසි විකුණන දවසේදී කියවා කේරුම්කර

ඉද්නුලැබබ්.

විකිනීමට කි්බෙන රේන්දනම් :

1. ගම්පල පාලම් රේන්දය.

2. පුපුරැස්සේ පාරේ ඉර්න්දස.

3. රම්බඩ සහ හවලන්තැන්නේ පාරේ ඉරින්දය

නාලන්දේ පාලම් රේන්දය. පුස්සැල්ලාවේ පලර් රෙන්දය.

කඩවල පාශර් රේන්දය.
 ගාලේවෙල පාශර් රේන්දය.

8. ගම්පල සහ කඩුගන්නාවේ පාඉර් රේන්දය.

අඑවිහා මර් සහ මේරගම.

10. මෙරගන්තොට රේන්දය.

11. දඹැල්ල පාරේ රේ අදය. 12. බව්වාගම පාලම් රේ න්දය. 13. ලේ නිදෙන්ගේ පාලම සහ ඊරියගම පාලේ ඉරීන්දය.

කළ්ද ඇල පෙරබනුනැන්න.
 කවුගල්තොට.

16.

අම් පටිය සහ ගුරුදෙනිය. රකිල්ලගණ්කඩ පාරේ රේන්දය. 17.

තලාතුම් ඉස් පාලම සහ ගෝනවත් නේ නොවුපල.

ජී. ඇප්. ආර්. බුව්නිත්, ආණ්ඩුවේ එජන්හලන්නාන්සේ වෙනුවට.

වම් 1903 ක්වූ ජූලි ම 🛪 14 ු වෙනි දින ම්කනුවරදීය.

OTICE is hereby given that the Assistant Government Agent Matters ment Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from August 1 to December 31, 1903, on Tuesday, July 28, 1903, at 1 P.M., at Matara Kachcheri: -

Road toll, Godagama. Bridge toll, Akuressa. Bridge toll, Bandattara and Talpawala. Road toll, Dondra.

Bridge toll, Morawaka.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash, and complete the necessary security on or before August 10, 1903, and deposit one month's rent in advance until completion of security bond.

Reason for Re-sale.

Non-payment of the instalment for June, 1903.

Galle Kachcheri, July 13, 1903.

 $t_{\mu \gamma_{i}}$.

43

P. E. PIERIS, for Government Agent.

වී මී 1903 ක්වු අගෝස්තු මස 1 වෙති දින සිටත් ඉදසැම්බූ මස 31 ඉවති දින **වනතුරු මෙහි** පතහ සඳහන්වෙන රේන්ද පලමු ගැණුම්කාර සින්ගේ අපුයෝජනයට ඒජනතඋන්නා**න්සේ** විසින් ජූලි මස 28 වෙති අගහරුවාද දවල් සිනු මේ එකට පුසිඩ මෙන්දේසියේ මාතර <mark>ක</mark>ම්වේරි මය්දී දෙවිනු විකුණින්ට <mark>යෙ</mark>දෙනවා <mark>ඇත.</mark> එනම් :--

දෙව්නුවර රේන්දය.

තල්පාවෙල පාර්රේන්දය සහ බන්ඩ්තුතර පාලන් රේන්දය.

ගොඩනම පාලම් රේන්දය. මොරවක පාලම රේන්ද්ය. අකුරැස්සේ පාලම් රේන්දය.

ඉල්එම්කාරයෝ විසින් මර්න්දය ගන්ට දෙන මුදුලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන අගෝස්තු මස 10 වෙනි දැයින් මෙහා ඕනෑ ඇප සම්පූණිිකර**න්ට**

තවද ඇප ඔප්පු සම්පුණ් කරණතුරු මාසෙක බදු මුදල අන්පිට බඳින්ට ඕනෑය.

දෙවනු විකින්මට කාරණය ජුනි මාමස් ගෙවිය යුතු මුදල නෙගෙව් නිසාය.

> පී. ඊ. පීරිස්, ආණ්ඩුවේ ඒජන්තතැන වෙනුවට.

වුණි 1903 ක්වූ ජූලි මස 13 වෙනි දින ගාල්ලේ කච්චේර්දීය.

REPORTS. ABSTRACTS OF SEASON

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JUNE, 1903.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy: yala cultivations are generally in fair condition. Ploughing for maha has commenced in some villages.

Dry grain: no cultivation worth reporting.

Other products: the supply of vegetables and fruit was good and prices were fair.

Prices of staple products: rice, Rs. 3 to Rs. 5 per bushel; cocoanuts, Rs. 25 to Rs. 35 a thousand.

Rainfall: the rainfall was abundant during the month.

Remarks on harvest prospects generally: a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants: with the exception of a few cases of fever, chickenpox, dysentery, and of two cases of smallpox in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy: the young plants are for the most part flowering. Some damage was done in parts by the floods.

Other products: fruit and vegetables are scarce, the vegetable gardens in places being damaged by excess

Prices of staple products: rice, Rs. 4 to Rs. 5 per bushel; cocoanuts, Rs. 25 to Rs. 40 per 1,000 according to quality.

Rainfall at Kalutara: total 8:46 in.; mean '28. Weather: very wet, causing floods.

Harvest prospects: good. Health of people : good. Health of cattle : good.

CENTRAL PROVINCE

KANDY DISTRICT.

Paddy, maha: the ploughing of paddy fields in almost all the divisions has commenced.

Yala: the paddy plants in Udunuwara, Harispattu, Uda Dumbara, and Pata Hewaheta are being transplanted; in Tumpane paddy is being sown; and in Udapalata it is blossoming.

Dry grain, maha: hill paddy chenas in Tumpane, Harispattu, and Uda Dumbara are being prepared for

cultivation.

Yala: in Yatinuwara and Harispattu kurakkan plants are in blade; in Udapalata kurakkan is being sown; and in Udunuwara it is blossoming.

Rainfall: sufficient in all the divisions, except in Udapalata.

Prices: paddy Re. 1.50 per bushel; rice, Rs. 4.25 per bushel; kurakkan, Re. 1.25 per bushel; coccanuts. Rs. 4 per 100.

Health of people: good. There were a few cases of dysentery in Harispattu and seven cases of chickenpox and measles in Pata Hewaheta.

Health of cattle: good. There were few cases of hoof-and-mouth disease in Tumpane.

MATALE DISTRICT.

Rainfall registered at Matale: 5.02 in.

Paddy: yala cultivation in plants.

Dry grain, yala chenas: some are earing; gingelly and mederiya are being gathered in Matale north.

Tanks in Matale north are not quite full.

Health of people : good, except a few cases of chickenpox, sore-eyes, and fever in some villages of Matale north and east.

Health of cattle: good. Hoof-and-mouth disease is prevailing in some villages of the district.

Prices: moderate.

NUWARA ELIYA DISTRICT.

[Report not received.]

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall: the total registered during the month was 97 in. The highest registered on the 17th was 95 in., and the lowest on the 18th, 02 in. The mean rainfall was 03 in.

Weather: the south-west monsoon blew throughout the month.

Paddy cultivation: paddy fields are ploughed.

Dry grain cultivation: kurakkan and sami are in plants; prospects good.

Health of people : good.

Health of cattle: satisfactory. Food supply and drinking water sufficient.

Prices of staple articles: paddy, Re. 1.75 per bushel; varaku, Re. 1.25 per bushel; rice, Rs. 4.12 per bushel; kurakkan, Re. 1.25 per bushel; payaru Re. 3.75 per bushel.

MANNAR DISTRICT.

[Report not received.]

MULLAITTIVU DISTRICT.

Weather: there was some rain during the month, and the weather was very hot. The south-west wind blew. Crops: the kalapoka paddy stacks are being threshed. The idaippoka cultivation under tanks is in ear. Preparations for sirupokam are going on in some places. Tobacco traders from Jaffna have not yet made their appearance, and the cultivators are anxiously awaiting their arrival.

General health: satisfactory; fever prevailed as usual.

Health of cattle: cattle were suffering from hoof-and-mouth disease. The mosquitoes were very trying during

the month, hatching out in swarms from the swamps at Mullaittivu.

Prices of grain: paddy, Re. 1.50 per bushel; rice, Rs. 3.50 per bushel; kurakkan, Re. 1.25 per bushel; varaku, 75 cents per bushel; ellu, Rs. 4 per bushel; kollu, Rs. 2.50 per bushel; ulunthu, Rs. 4 per bushel; payaru, Rs. 4 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy: the yala crops throughout the district are fast maturing.

Miscellaneous: the food supply of the people has continued to be satisfactory during the month. Imported articles of food were, as usual, obtainable in the district at moderate prices. Vegetables and cocoanuts were cheap and equal to the demand, but fish was scarce.

Prices of staple food: rice, Rs. 10 per bag; paddy, Rs. 2 per bushel; fine grain, Rs. 2 per bushel.

Health of people: the health of the people in the district has been satisfactory.

Health of cattle: there has been no murrain.

Rainfall: 7.56 in.

MATARA DISTRICT.

[Report not received.]

HAMBANTOTA DISTRICT.

Paddy: the yala crop is thriving well.

Fine grain: yala has been sown and promises a good outturn.

Weather: favourable for cultivation.

Health: good.

Murrain: no appearance of it.

Prices: country rice, Rs. 4:50 per bushel; Coast rice, Rs. 4 per bushel; kurakkan Re. 1:50 per bushel; paddy,
Re. 1:50 per bushel; cocoanuts, Rs. 40 per 1,000; Indian corn, 50 cents per 100; pumpkins, Rs. 12 per 100; plantain bunches, Rs. 40 per 100; sweet potatoes, Rs. 75 per cwt.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy: kalavellamai threshed.

Other grains: nil. Public health: normal. Cattle disease: nil.

Price of grain: paddy, Re. 1.25 per bushel. Rainfall: 1.36 in. in 1902; 0.50 in. in 1903.

TRINCOMALEE DISTRICT.

Rainfall: 3.24 in.

Paddy: pinmari plants thriving.

Tobacco: crop good. Fishery: good.

Health of people: good.

Health of cattle: stray cases of hoof-and-mouth disease in Tampalakam and Kaddukkulam east.

Prices of staple articles: paddy, Re. 1.37 per bushel; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Weudawili Hatpattu.—About 400 acres of paddy and 45 acres of chena lands were sown. The crops of the cultivated during the previous months are looking well. The weather was favourable. The health of people was fair, and the condition of cattle was also fair. There were plenty cases of hoof-and-mouth disease.

Dewamedi Hatpattu.—Paddy: very little cultivation for yala. Crops: fairly good, young; prospects fair. Fine grain: ripening being damaged by flies; prospects unfavourable. Rain off and on during the month. Health of people: good. Health of cattle: good, except hoof-and-mouth disease in some parts.

Hiriyala Hatpattu.—Paddy crops: different stages ripening, earing, and young plants; prospects favourable. Fine grain: earing and plants; prospects favourable. Health of people: good, but few cases of chickenpox. Health of cattle: good; hoof-and-mouth disease in some palatas.

Katugampola Hatpattu.—Paddy: fields being ploughed; prospects good. Fine grain: lands being sown;

Katugampola Hatpattu.—Paddy: fields being ploughed; prospects good. Fine grain: lands being sown; prospects good. It rained fifteen days during the month. Health of people: fever prevails all through the hat-

pattu. Health of cattle: satisfactory.

Dambadeni Hatpattu.—Paddy: yala crops young. Preparations are being made for maha harvest; prospects favourable. Fine grain: crops are one month old; rospects favourable. Rain: good. Health of people: good. Health of cattle: hoof-and-mouth disease in some korales.

Wanni Hatpattu.—Paddy: partly sown and partly being reaped as yet. Chenas have been already sown. No rain during the month. Health of people and cattle: good.

PUTTALAM DISTRICT.

Paddy, yala: in the Puttalam and the Demala hatpattus cultivation has commenced, whilst in Kalpitiya

district maha paddy stacks were threshed.

Dry grain: in Demala hatpattu the crops are ripe and are being gathered. They are in very good condition.

Prices of staple products as follows: rice, Rs. 4 to Rs. 4:50 per bushel; paddy, Re. 1 to Re. 1:25 per bushel; kurakkan, Re. 1 per bushel; cocoanuts, Rs. 3:50 to Rs. 4 per 100 nuts.

Health of people: satisfactory.

Rainfall during the month has been 1.72 in.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy: sown for yala in good condition. Preparation being made for yala tobacco cultivation. Value of fish caught estimated at Rs. 2,200. Health of cattle: hoof-and-mouth disease at Arachchikattuwa and Rajakadaluwa. Health of people: satisfactory.

Pitigal Korale Central Division.—Paddy: no sowing during the month. Standing crops thriving. Fine grain: sowing over. Value of sea fish caught estimated at Rs. 363, and fresh water fish at Rs. 50. Health of people: 235 cases of fever, 5 of whooping cough, and 9 of sore-eyes reported. Health of cattle: hoof-and-mouth disease in four villages in Yatakalan pattu and eight in Medapalata reported; none have died of the disease.

Pitigal Korale Southern Division.—Paddy: no sowing during the month. Hemp and fine grain sown. Standing crops thriving. Preparations being made for tobacco cultivation: Health of people: some fever.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall: the registered rainfall at Anuradhapura during the month was 24 in. There was very little rain

throughout the Province during the month.

Cultivation: the yala fields are in plant in Nuwaragam and Kalagam palatas. Cultivation for the yala has commenced in several villages in Hurulupalata. In Tamankaduwa district the yala crops as well as the gingelly chenas are in ear. In Hurulupalata the gingelly chenas are blossoming. The yala chenas in Nuwaragam and Kalagam palatas are being reaped.

Hall the free people: satisfactory. A few cases of measles were reported from several villages in Kalne and

Health of people: satisfactory. A few cases of measles were reported from several villages in Kalpe and Kunchuttu korales of Hurulupalata.

Health of cattle: satisfactory; cases of hoof-and-mouth disease were reported from two villages in Tamankaduwa district and from Galkulama in Hurulupalata

Village tanks: the village tanks are either half full or one-fourth full.

PROVINCE OF UVA.

BADULLA DISTRICT,

Weather: dry. Paddy: maha crop ripe. Harvesting commenced. Yield so far good.

Chenas: clearing commenced.

Fruits and vegetables: scarce and dear.

Health of people : good. Few cases of dysentery reported from Wegam pattn of Wellassa and Dehiwinipalata in Udukinda.

Health of cattle: good. Few cases of hoof-and-mouth disease reported from Dikwella in Yatikinda division.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy: the yala crops throught the district are favourably progressing, and some are approaching maturity In Kuruwiti and Nawadun korales fields are being prepared for the maha cultivation. In Kadawata and Meda korales some maha crops have been reaped.

Fine grain: cheal ands throughout the district are being cultivated. Some are being sown, and there are young plants in others. In Kuruwiti korale some chena lands are blossoming. In Kuruwiti and Nawadun korales crops on owiti are about a month old. Tana crops in Depattu, Atakalan korale, are being harvested.

Health of the people generally is satisfactory. Cattle are free from rinderpest. A few cases of hoof-and-mouth disease prevail in Kuruwiti and Kadawata korales.

The average price of food products are view Rs. 442 per thusbel in addy. Rs. 2 per husbel is arm. 75 conts.

The average price of food products are: rice, Rs. 442 per ibushel; paddy, Rs. 2 per bushel; amu, 75 cents per bushel; kurakkan, Re. 1:37 per bushel; tana, Re. 1:12 per bushel; meneri, Re. 1:50 per bushel; green peas, Rs. 4:25 per bushel; cocoanuts, Rs. 5 per 100 nuts; plantains, 68 cents per 100; jak, 4 cents per fruit; yams, 2 cents per lb.

KEGALLA DISTRICT.

Paddy: yala prospects are good. Fields are being sown for maha cultivation.

Dry grain: hill paddy and kurakkan are being sown; mun and iringn sown in Beligal korale are thriving; gingelly is being harvested, and the yield is good.

Prices: paddy, Re. 1.50 per bushel; hill paddy, Re. 1.25 per bushel; kurakkan, Ro. 1 per bushel; amu, Re. 1

per bushel.

Cattle disease: hoof-and-mouth disease (kuraleda) is prevailing in parts of the district, especially in Walgam pattuwa of Kinigoda korale.

Health of people: good in general; fever of a mild type is reported to prevail in parts of Beligal korale.

MISCELLANEOUS NOTICES.

ITH reference to the notification of July 2, 1887, under the provisions of the 3rd section of the Ordinance No. 18 of 1886, it is hereby notified that the close season for the bird named below shall be, in the Western Province, from July 1 to September 30 in each year :-

English.

Latin.

Sinhalese.

Tamil.

Whistling teal

Dendrocygna Javanica

මස්රා

செற்

Government Agent's Office, Colombo, July 14, 1903.

A. MURRAY Government Agent.